

යියට
අභ්‍යන්තරදානුපා

මෙයින් සතලීස් වසරකට පෙර
 ශ්‍රී කළඹාණි යෝගාගුම සංස්ථාව ජනිත කොට,
 එද මෙද තුර සිදු කරන්නට යෝදු අත්‍යුදර ගාසනික සේවය
 කරන්නකොටගෙන නිමල සූයන් මිහිර විදැශුනීමේ හාගාය ලන්
 ගිහි-පැවිදි හැම වෙනුවෙන් පිදෙන
 කාතඳතා පුර්වක පුරෝප්පාරයක් වශයෙන්,

ව්‍යු 2535/1991 දෙසැම්බර මස 11 වෙනි ද
 සිය අම්ල දිවියෙහි 90 වෙනි විය සපුරන්නා වූ
 අතිපුරුෂනීය මහෝපාධ්‍යාය

මාතර ශ්‍රී ලංකාරාමාජිධාන මාන්‍යම්පාණන් වහන්සේ

සහ

ව්‍යු 2535/1992 අප්‍රේල් මස 1 වෙනිද
 සිය විමල දිවියෙහි 85 වෙනි විය සපුරන්නා වූ
 අතිපුරුෂනීය රාජකීය පන්තිත

කඩවදේශීවේ ශ්‍රී ජීනව-ඡාජිධාන මාන්‍යම්පාණන් වහන්සේ

වෙන

“සත් අනුපස්සනා” නම් මෙම ධම් ග්‍රන්ථය
 අත්‍යන්ත ගෞරවයෙන් පිරිනමමු.




පූන

අනුගායනය ...	v
සංඡුපනය ...	vii
පෙර වදන ...	viii
ප්‍රකාශක නිවේදනය ...	xii
ගුන්ත සඩිකේත ...	xiii
මධිගලාවරණය ...	xv

1. සමාරම්භය ... 1
2. අනිවානුපස්සනාව ... 15
3. දුක්ඛානුපස්සනාව ... 27
4. අන්තානුපස්සනාව ... 37
5. නිබැදනුපස්සනාව ... 56
6. විරාශානුපස්සනාව ... 72
7. නිරෝධානුපස්සනාව ... 87
8. පටිනිස්සෙනුපස්සනාව ... 101
9. සම්පිළෙනය ... 118

- උපැන්සය:
- i. සම්මුතිය සහ පරමාර්ථය ... 129
 - ii. පුනමය සූත්‍රය සහ හාවනාමය සූත්‍රය ... 131
 - iii. සහර කමටහන් ... 133
 - iv. සක්කාය දිව්‍යීය ... 134
 - v. අවධාරය මහා විපස්සනා ... 138

අනුග්‍රාහක මණ්ඩලය ... 146



අනිපුර්ජනීය කම්මිස්ථානාවායේ මහෝපාධ්‍යාය
මාතර ශ්‍රී ලංකාරාමාණිධාන මාත්‍රිම්පාණන් වහන්සේ

මූල්‍යාක්‍රීයා යෝගුවම සංස්ථාවෙහි ගරු සමුන්පාදක සහ අනුගාසක, රාජකීය පණ්ඩිත දේපුත්‍රත්වය කඩවැදුළුවේ මූල්‍යාක්‍රීයා මහා ස්ථානික වහන්සේගේ අනුගාසනය.

සැනැසිලි පෙරහැර

“එව්. සම්මාවිමුනාකාරීන්ස් භෞතික, හිකුණා බුජා වෙති ව්‍යුත්‍රිවිශ්‍යාදයා රුපා ව්‍යුත්‍රියා ආපාටමාගවිත්තත්..... වයස්විස්‍යානු පස්සින්....”

(මහාචාරි පාලි)

මුදුයේ පෙළේ යෝඛ හිමියන්ගේ වරිනය ඉනා විසිනුරු එකකි. උන්වහන්සේ නිමිකාලයේ පුදුම විධියේ සම්පත් වින්ද කෙනෙකි. පතුල්වල රෝම තුළුණාය යි කියනු ලැබේ. මේ සියලු යැප අන්තරු මේ උතුමා මහනු වි මහා විරියයෙන් භාවනා කරගෙන ගිය නමුන් රහන් වෙන්ට බැඳීමිය. ‘මහනු කමින් මට වැඩක් වෙන්නේ නැති. සිවුරු හැරයන්ට මිනාය’යි උන්වහන්සේට සිතුනේ මෙයේ විරිය කොටත් රහන් බව නොලැබුණු නියාය. මේ අවස්ථාවට සර්වඥයන් වහන්සේ වැඩම්වා, විශාලේ උපමාව දක්වමින් උපදෙස් දී විදාලේ ඉන්දිය යමතාව ඇතිකරගන්නා ලෙසය. යද්ධා - යනී - විරිය - යමාධි - පස්ද්ංජු යන මානසික ගුණ යමව ඇතිවිම මාරුග ප්‍රතිලේඛයට අවශ්‍ය ම දෙයකි. මෙයින් එකක් දෙකක් වැඩියෙන් දියුණු වී අනින්වා ඒ තරමට නොවුවාන් සිතා නිසි පරිදි නිසි තැනැට ගෙන යා නොහැකිය. යෝඛ හිමියන්ගේ විරියින්දිය අධික විය. සෙපු ඉන්දිය එනරම දියුණු නැති. උන්වහන්සේට භාවනාවෙන් වැඩක් නොවුයේ මේ වෙනය නියාය. මුද්ධාවවාදයෙහි පිහිටා ඉන්දිය යමතාව ඇතිකරගෙන භාවනා කිරීමෙන් පසුකලෙක යෝඛ හිමියෝ රහන් වුහ. එසේ රහන් වී සර්වඥයන් වහන්සේ වෙන පැමින් එහිමියන් රහන් සිතා පහදමින් කර නිබෙන්නේ ආක්‍ර්‍මණීය දේශනයකි. මෙහි මුලින් දුක්වුයේ රහන් සිතෙන් යැටි පළ කළ උන්වහන්සේගේ දේශනයෙහි එක් අංශයකි. ඇය - කණ - නැහැය - දිවි - සිරුර යන ඉදුරන් විසින් ගන්නා රුපාදී අරමුණු හමුවෙදී රහන් සිතා පවතින්නේ කෙලස් ද, යනු එයින් පැහැදිලි වෙයි. ඒ සියලු අරමුණෙහි වය දේශනය හෙවත් නැයි යන ගනිය දුක්මෙන් ඒ මානා ම දෙයක්වත් සිතට වැද්ද නොගැනීම, සිතෙන් පදිංචි නොවීම, රහන් සිතෙන් ස්වභාවයාය. අපටත් ඕනෑ කරන්නේ මෙවැනි සිතක් හද ගැනීමය. එනකාට කිසි බරක් නැති. වේදනාවක් නැති. සහැල්ල යෙන්ත සිතක යැනැයුම අපට ඇතිවන්නේ එසේ වූ කළේය. වාණිජයෙකුගේ බඩු කරන්නයක් මෙන් සිතෙන් කෙලෙසුන්ට ඕනෑ කරන අරමුණු බර පටවාගෙන කෙටිරිගාමින් සයර වටයේ කුරුකුනා දුන් ඇති. සිතෙන් බර අඩු කරගැනීමට දුන් අප පුද්නම් එය යුතුය. සිතා යහැල්ල කරගන්නා පිළිවෙනෙහි යෙදෙමින් ආර්ය පරපුරට ඇතුළුවන සේය අපේ වැයම විය යුත්තේ. භාවනාවේ ආනියංස එලය මෙය යි.

අප මේ නොකඩවා පවත්වන්නේ අපේ ම යැනැසිලි පෙරහැරය. අපි අපේම පෙරහැර බල බිලා යැනැසිගන්නට යුදුස්සේය් වෙමු. අපේ වැයම දුක් ඉතිරිකර ගැනීමට නොවේ. දුක් අවසන් කර ගැනීමටය. තවමන් අපේ පැවැත්ම දුක ඇතුළුවෙහි බව යැබේය. එහෙන් අපට පැහැදුමක් නිබෙනවා. ඒ දුක් ගෙවන් කරමින් දුක් නැති තැන බිලා යන යැනැයුමය. අපි තිරුණුව අපේ ඒ යැනැසිලි ගෙන සිහි කරමු. ඒ අපේ ජීවිත සමාපත්තිය යි.

ඇවිලන පහන කොතුනක තිබුණන් සිදුවන්නේ එලිය විමය; අදුර දුරු කිරීමය; එන්ම ඇතිකිරීමය. නැත් වෙනස් විමෙන් පහනේ එලිය වෙනයේ වන්නේ නැති. එනැනුවට අඩුවෙන් එකතුනකට වැඩියෙන් එලිය දෙන විශේෂයක් පහන් නැති. අපත්

නොනිවෙන පහත් මෙන් විය යුතුය. අප එලිය වී පැමුව ඇත්තේ මෙයෙන් නොනිවෙන එලියේ පරම අස්සාය ස්වරුපය ඇත්තේ ආත්ම මතිමය තව හැකිතාක් දෙනාට අත්කර දීමේ. පැවත්වන මේ සැහැයිලි පෙරහැර ජෝන් ජෝන් පරා

මේ කරුණු ඉණයට අනුයාත වෙමින්, අවශ්‍ය වහන්සේගේ යුපලදේශ පරිදි අමත් යුතුන් දරු පෙමල් භාවිත දරුවාණ කෙනෙකුන් විධින් යම්පාදිත “සත් අනුපද්‍ය” සැහැයිලි පෙරහැරට තවත් එලියක් වේවා යනු මගේ බේං

“සමා, ධමම. විපසුනු”.

කඩවල ප්‍රාදේශීල්‍ය මධ්‍ය ප්‍රජාතාන්ත්‍රික රජය

ඉණවර්ධන යෝගාගුම මද්ධ්‍යස්ථානය,
ගල්දුව - කහව.
2535/1991 ජූලි මය 17 වැනි දිනදී ය.

ශ්‍රී කළුයාණි යෝගාගුම සංස්ථාවහි ගරු සංජ්‍යා ලේඛකාධිකාරී, ත්‍රිපිටකාචාරය, කරමස්ථානාචාරය, ගෞරචාරහ නාලයන් අරියධම්ම මහ ස්ථානිරෝගන් ව්‍යෙන්ස්ස්ස් සංඡ්‍යාපනය.

පරියේෂණාත්මක නිබන්ධනයක්

නිබුණා පරම් සුඩා - “නිවන පරම සැප යි” යි සියල්ල දන් සරවජ්‍යයන් ව්‍යෙන්ස්ස් විදුල සේක්, නිවනින් මෙමට ඇත්තා වූ සැප සම්මත සියල්ල තාචකාලික හා දුක්ති මිශ්‍ර බැවිනි. පරම සැපය වූ යාන්ත නිවනට පැමිණීමේ ඒකායන මාර්ගය විදරුණනාව ය. “දහයන් නයින් ප්‍රතිමණ්ඩිත සෝචන් මාර්ගය” යන්න නිතර දම් දෙපුම්හිදී අයන්නට ලැබෙන සුලභ වචනයකි. ඉන් කියුවෙන්නේ සෝචන් මහට පත්වීමේ ක්‍රම අභයක් ඇති බව ය. එහෙයින් යාන්ත නිවනට පිවිසීමේ විදරුණනා ක්‍රම රාජියක් ඇති බව අන යුතු ය. එසේ විවිධ වූ විදරුණනා ක්‍රමයන් කෙරෙහි මේ “සන් අනුපස්සනා” ගුන්රිය අප්‍රේ අවධානය යොමු කරවයි.

විදරුණනා භාවනාව පිළිබඳ අන්දකීම් ද පිටක ගුන්රිගත යාරවන් දේශනා ද අනිපුර්ජනීය පණ්ඩිත මාතර සිරි සුණාරමාභිධාන මහෝපාධ්‍ය මාභිම්පාණන් වහන්සේගේ දේශනා හා සුදුප්‍රදේශයන් ද යාකලනය කිරීමෙන් මෙම විදරුණනා භාවනා ගුන්රිය සකස් වී ඇත. පෙළ - අවුවා - විකා ගුන්රියන්හි පැතිරි - විසිරි නිබෙන විදරුණනා ක්‍රම සහ යාධක කරුණු රාජියක් මිහිරුවන් වැළක් සේ මෙහි එක්නෑන් කොට ගොනා ඇති නිපැයුම අනියින් ම ප්‍රශ්‍යායනීය ය. පරියේෂණාත්මක නිබන්ධනයක් වන බැවින් මෙහි අභය අපිමින ය. එක් වරක් පමණක් කියවා පසෙක නොත්තා නැවත නැවත කියවා මෙහි යාරිරිය තේරුම් ගැනීම ම විදරුණනාවක් වන බව නුවණුනියනට වැටුහෙනු ඇත.

වසර දයයක තරම් කළක් මූල්ලේලහි අනිපුර්ජ මහෝපාධ්‍ය මාභිම්පාණන් වහන්සේගේ පා සෙවනෙහි කම්ට්වහන් වඩා පළපුරුදු, වතුර - ව්‍යක්ත දේශක ලේඛකයානන් වහන්සේ නමක් අනින් මෙය යාසකරණය වී ඇත. මෙහි යම්පාදනය පිළිබඳ කිවපුතු කරුණු සියල්ල යාසකාරක තීමියන් විසින් ම පෙර විදනෙහි ලා අක්වන ලද්දේය. බුද්ධ ගායනයේ පරමාරිය මෙහි මැහැදිලි කොට ඇත්තේ ප්‍රවින කරනාවරයෙකුගේ කාන්තස්ස ස්වරුපයෙනි.

හේතු සම්පන් ඇති හවිස උනුමනට මෙම පිටිනයේදී ම මහ - පළ - නිවන් පුව යාක්ෂණ් කරුණීමෙන් පාරමී අයම්පුරුණයනට මතු හවියකදී ගෝ යාන්ත නිවනට පැමිණීමෙන් ඒකායන මාර්ගය පහදමින් සුදුප්‍රදේශ දානයෙන් මහෝපකාරී වූ අනිපුර්ජනීය මහෝපාධ්‍ය මාභිම්පාධ්‍ය මාභිම්පාණන් වහන්සේට නිරෝගී සැප බල - දිර්සායු ආභිවර්ධනය වේවා! අනරසනම ගුන්රි රත්නයක් යම්පාදනය කිරීමෙන් උදර ධර්ම දානය පිටිනැමු පුරුෂ යම්පාදක ස්ථානින් වහන්සේට උයස් ධර්ම ප්‍රාර්ථනා යථාර්ථ මහ රහනන් වහන්සේට මෙන් ගම්හිරනම ප්‍රජා කොළඹය වැළැඳිවා!

“විරු නිවයු ලොකසම් - සම්ම සම්බුද්ධ යායනා.”

මෙයට, මෙනැති,

අරියධම්ම ස්ථානින්

ශ්‍රී ගණවයින යෝගාගුම මධ්‍යස්ථානය,

ගලුව - කහව.

2535/1991. 07. 10

පෙර වදන

මිට දස වයරකට පමණ පෙර “ශ්‍රී කලුණු යෝගාගුම සංස්ථාවේ” හි ප්‍රධානාචාරී යහ මිනිරිගල “නිස්සරණ වනයෙ” හි ප්‍රධාන කම්ස්ජරානාචාරී බුරන්දර අතිපූර්ණීය මානව ශ්‍රී ඇළානාරාම මහෝපාධ්‍යාය මාඩ්මිපාණන් වහන්සේ විසින් නිස්සරණ වනවායි යෝගාවලය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් “අවධාරණ මහා විපස්සනා” (= “අවලාස මහ විද්‍යුනා”) මැයෙන් දේශනා පෙළක් පවත්වන ලදී. අනුපස්සනා දහ-අවකින් සමන්විත අති-පොරාභිජ්‍ය විද්‍රුෂනා භාවනා ක්‍රමයක් ඉන් හෙළිපෙහෙලි විය. යෝගාවලරයන් වහන්සේලාහට රැක දේශනාවන් බලවත් පිටුවහලක් වූයෙන් බෙහෙවින් ජනප්‍රිය ද වි.

එම දේශනා පෙළෙනි අයය වටහාගත් විදේශීය හික්ෂුන් වහන්සේලා කිප තමන් උග්‍ර ඉංග්‍රීසියට පරිවත්තාය කොට පොනක් වශයෙන් රාත්‍යන්තරව පුසිද්ධීයට පත්කිරීමේ යැලුම් කළහ. (මේ වන විට අතිරිණු මහෝපාධ්‍යායයන් වහන්සේගේ “සංක විශුද්ධිය සහ විද්‍යුතා ඇතා” තමැනි ගත ඉංග්‍රීසියට පෙරලා පළකිරීමේ කටයුතු ද සම්පූර්ණ වෙමින් නිබුණි.) මේ යදහා අතිරිණු මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් තවත් කරුණු ද අධිඛා කොට “අවධාරණ මහා විපස්සනා” නමින් පොනක් යකස් කරන ලදී. එහෙන් යම් යම් හේතුන් නියා එහි පරිවත්තා කායීය යථාල තොවිය.

මේ අතර වධාන් පුළුල් හා ප්‍රායෝගික පදනමක් මත මුළු පොන නැවත සංශෝධනා කළ යුතුයැයි නිරණය විය. ඒ අනුව, පෙළ-අවුව- විකා හා ඇතැම් තුනන පොනපත ද තවදුරටත් ගවිහානය කෙරුණු අතර, පළපූරුදු දේශීය හා විදේශීය යෝගාවලරයන්ගේ ප්‍රායෝගික අත්දැකීම හා වැටහිම් විමැකිනායක් ද යිදුවිය.

එහි ප්‍රතිඵලය වූයේ, අවලාස මහ විද්‍යුනා (= අනුපස්සනා) පිළිබඳ නිම විදු වධවතාන් පුළුල්වීම සහ යම් යම් ගැටළ තැන් ද මතහේද ද ප්‍රකටවීම ය. එහෙයින් සිංහල අනුපස්සනා පිළිබඳ පූජා විශ්‍රාශයක් ඉදිරිපත් කිරීමට උත්සාහවත් විමට වධා මුද්‍රා අනුපස්සනා සහ විස්තරාත්මක ව දක්වා, සෙසු අනුපස්සනා 11 උපග්‍රහන්පියක් තුළිනා හඳුන්වාදීම සුදුසු යැයි හැඳුණි. “සත් අනුපස්සනා” නමින් මේ පොන එම් දකිනුයේ ඒ අනුව ය.

මෙසේ මේ පොන වයර කිපයක් තුළදී ක්‍රමයන් පරිශ්‍යමය වූවෙකි. ඒ අතර අතිරිණු මහෝපාධ්‍යායයන් වහන්සේ පොන සකස් කිරීම දිගට කරගෙන යාමට අපහසු වන නරමට වයෝවංද භාවයට හා ගිලන්බවට කෙමෙන් පත් වූ බැවින් ලිවිමේ කාරිය අපට ම කරන්නට සිදුවිය. උන් වහන්සේ යමහ නිතර යාක්වීම් කරමින්, උන්වහන්සේගේ මුද්‍රා පිටපත ද ඇසුරු කරමින්, සංශෝධන පිටපත ද හැමවිට ම උන් වහන්සේගේ පරික්ෂණයට ලක් කරවමින්, අපට විවේක ලැබුණු පමණින් හා අපගේ ගක්ති ප්‍රමාණයෙන්, උන්වහන්සේ වෙනුවෙන් පොන් යැකයිම කරගෙන යන ලදී.

අපගේ මූලික පරමාර්ථය වූයේ මෙම පොන මහින් “මහා විපස්සනා” භෙවා “අනුපස්සනා” පිළිබඳ අවබෝධයක් ඇතිකරුම් සහ අනුපස්සනාවන්ගේ ප්‍රායෝගික ස්වරූපය මතු කොට දැක්වීම ය. ඒ යදහා ප්‍රධාන වශයෙන් වූද්ධ දේශනා ද විවිධ යෝගාවලරයන්ගේ අත්දැකීම හා සංකල්ප ද උපයෝගී කොට ගත් අතර, ඒවා වෙනාස්

පොරාණික ගුන්පයන්හි දැක්වෙන අදාළ කරුණු හා යැයුම්ව ද උත්සාහ ගෙන ඇත. (පොත්වලින් උප්පාගන් කරුණුවල මූලාශ්‍ය බොහෝ විට අධිකිපිවල දක්වා තිබේ). ඇතැම් මතහේද ද යාකච්ඡාවට හාර්තය කොට ඇත. වැඩිදුර ගවේෂණය කරනු කැමැත්තහුගේ පහසුව තකා බොහෝ විට අධිකිපි මහින් අන්විල ප්‍රසාද තිබේ. යෝගාවවරයන් සඳහා ප්‍රායෝගික උපදේශ වරින්වර ඉදිරිපත් කොට තිබෙන අනර විදර්ශනාවේ සෙයදාන්තික පක්ෂය කෙරෙහි උනන්දු වන්නාහට වැඩගත් වන ද ද මෙම පොනේහි අඩංගු වෙයි.

කාභවන් තේරුම් ගතහැකි යරල ආකාරයකින් විස්තර ඉදිරිපත් කිරීමට උත්සාහ කළ නමුදු, ඇතැම් අවස්ථාවලදී විස්තර කෙරෙන කාරණයේ ගැඹුරු බව ද විස්තර කාරණය කොට්ඨ කිරීමට පිදුවීම ද නියා ගම්හිර ස්වරුපයක් නිරුපණය විම තොටුපෑක්විය හැකි විය. යාමානා හාවිනයේහි තොටන විවන හඳුන්වාදෙන විට ඒවා තේරුම් කරදීමට ද උත්සුක විනි. පරිවිෂ්දයන් කොට්ඨ කරමින් අමතර කරුණු අධිකිපිවල බහන ලදින් අධිකිපි දික් විය; වැඩි විය. (යුම පරිවිෂ්දයක් අග මැ එහි අධිකිපි දැක්වෙයි.) අධිකිපි ප්‍රමාණවන් තොටන තැන් කීපයකදී උපග්‍රහන්ට එක්කරන ලදී.

නවක යෝගාවවරයනට එලදායක බොහෝ ද මෙහි අන්තර්ගත වුවත්, පළපුරුදු විදර්ශනා යෝගාවවරයනට මෙම ගුන්පය වඩාත් ගෝවර වනු ඇත. කමටහන් ඇදුරුණුමනට ද මෙය මහෝපකාරී වනු ඇතැයි හඳුමු.

මැත කාලයෙහි බොහෝ යෝජින් යටපත්ව තිබෙන්නා වූ මහා විපස්සෙනා හෙවත් අනුපස්සනා පිළිබඳව උනන්දුව හා අවබෝධය තැවත මතුකර ලිමක් මේ පොතින් කෙමරයි. අපට මෙතෙක් නමු වූ කිහිදු පොතක මෙම අනුපස්සනාවන් මෙතරම දුරට විස්තර කොට තොතිබුණි. එහෙත් මෙම කෘතියෙහි ද අනුපස්සනාවන් විශ්‍රාන්තිය එක්තරු මූලික හා සිමින පදනමක් මත ය. මේට වඩා පුරුල් හා ගැඹුරු ලෙසින් මේ අනුපස්සනා විවරණය කළ හැකිය. විශේෂයෙන්, මුද්ධ දේශනාවන්හි සඳහන් වන අතිශයින් ප්‍රායෝගික වූ ද විවිඛ වූ ද අනුපස්සනා (= අනුපස්සනා) කුමානුකූලව වර්ණනා කරන්නේ නම්, ඒ සඳහා වෙන ම ගෙක් යම්පාදනය කළ යුතුව ඇත්තේය. මෙසේ මේ අනුපස්සනා ගැන දැනීම පුරුල් විම යෝගාවවරයන්ගේ යහපත පිළිය ම වෙවා!

1991 දෙසැම්බර් මය 11 ද අනිගරු මහෝපාධ්‍යායයන් වහන්සේට 90 වෙනි විය සපිරිම නිමිතිකොටගෙන මෙම පුස්තකය එලි දැක්වන්නට ලැබේ අර්ථ බලවත් සහුවට සේනුවකි. වත්මන් මුදු යුතු යුතු එලිය කරන මාගැහි මිනි පහනක් වන උන් වහන්සේගේ මහා ගුණ කදා මේ පොත පුරුත්පාරයක් එවා! යුතුන් අඩර තවතවත් දියුලුවීන් ගුණ යුතුවද තවතවත් විභිංගීන් යැදුහැනි ලේ යතුන් යනයටමින් නිදුක්ව - නිමය්ගිව - යුතුවත්ව ස්වකිය යකල ධර්ම ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් මුදුන්පත් කරගැනීමට උන්වහන්සේට ගක්නිය ලැබෙවා!

අනිගරු මහෝපාධ්‍යායයන් වහන්සේ පෙරවුකොටගෙන, අඩපන වූ මුදු යුතු නහා සිවුවීමේ මහා අධිකාරීනයෙන් එව සහලිය විය යුතුව පෙර ශ්‍රී කළුජා යෝගාග්‍රම සංස්ථා වැඩ පිළිවල්ල දියන් කොට අදන් විශිෂ්ට ආකාරයෙන් එය පවත්වාගෙන යන්නා වූ රාජකීය පණ්ඩිත අනිගරු කඩවැදුදුවේ ශ්‍රී නිනව-ඡ මාහිම්පාණන් වහන්සේ 1992 අප්‍රේල් මය 1 වන ද 85 වන විය පසු කරනි. ඒ විට පුරුෂයාණන් වහන්සේ ද මුදු යුතු තවදුරටත් පන්

ගන්වමින් දිගු කළක් අප'තර යෙහෙන් වැජකී පුවසේ පෙරුමදම යපුරා ස්වකීය සකල ධරම ප්‍රාර්ථනාවන් සමඟ්දීමන් කරගනින්වා!

ප්‍රතිපත්ති හා ප්‍රතිවේද ශාසනයන්ගේ උදෑප්‍රතිපත්ති ම අතිරිණි මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මිනිරගල නිස්සරණ වනය අද 25 වන වසරට පා තබා සිටියි. පිළිවෙන් කැමැති ජනතාව ප්‍රඛ්‍යාවනින් බුදු සඩුනට උරදෙමින් මේ ග්‍රේෂ්‍ය ශායනික ආයතනය විරාත් කාලයක් නිරුපදිතව පවතිවා!

මෙම ගත මූල්‍යාච්‍යාරයෙන් එම් දකින මොහොත දක්වා මෙහි විවිධ කටයුතු යදා විවිධකාරයෙන් හවුල් වූ ගිහි - පැවිදි පිරිය බොහෝ ය. ශාරිරික දුරවලනාවන් මධ්‍යයෙහි වුව ද සැමවිට ම හැකි යුතු ආකාරයකින් ම සිය අමිල මහ පෙන්වීම, ආගිරවාදය හා උපකාරය අපට ලබාදුන් අතිරිණි මහෝපාධ්‍යාය මානිමිපාණන් වහන්සේ මෙහි ලා පලමු කොට ම ගොරවයෙන් සිහි කරමු. එසේ ම කායික අපහසුනාවන්ගෙන් පෙමුලතින් සිටියදී වුව ද ඉතා කරුණුවෙන් මෙම ප්‍රුන්පිය පිළිගෙන නොප්‍රාව ම උදාන ස්වරුපී ප්‍රඛ්‍යාවෙන් නිකුත් කළ අතිරිණි කඩවැදුදුවේ පන්දින මානිමිපාණන් වහන්සේ ද, ශායනික කටයුතු රාඩියක් මැද අවශ්‍යකිව සිටියදී වුව ද මෙහි අත් පිටපත කියවා අඩුපාඩු සොයා බල යංශුපනයක් ද සැපසු ගැනීම නාලයන් ස්වාමීන්දායාණන් වහන්සේ ද, බැංකියෙන් යමරණ තවද මෙම පොත මූල්‍යාච්‍යාරයෙන් ප්‍රකාශයට පත්කිරීම නොපැකිල භාරගත්, අතිරිණි මහෝපාධ්‍යායයන් වහන්සේගේ භක්තිමත් ශිෂ්‍යයෙකු හා දෙකයෙකු වන, වෙනතේ පරියමාන්‍යාර්ථයෙන් ම බොද්ධ මහෝපායකයෙකු ද වන දානපති මිනු වෙන්නිලුති මහතාගේ ගුද්ධා සම්පන්න අනුග්‍රහය ද මෙහිදී සිහිපත් කළ මනා ය. නම් වශයෙන් සඳහන් කිරීමට අවකාශයක් නොලැබේනුද, ස්වකීය හාවනා අත්දැකීම් අප යමහ යාක්ව්‍ය කිරීමෙන්, පොරාණික ප්‍රුන්පි ගැවීජායෙහි ලා උදවිමෙන්, පිටපත් කිරීමෙන්, යතුරු ලිවිමෙන්, ලිපි දුව්‍යාදිය සපයාදීමෙන්, අත් පිටපත් ගෙයෙනයේදී උපකාරවිමෙන්, පිට කටරය හා ඇතුළු පිටු සඳහා විනු හා ඡායාරුප සැපයීමෙන්, මූල්‍ය කටයුතු සංවිධානයෙන්, මූල්‍ය වියදම් දුරීමෙන්, සේයුපන් බැලීමෙන් සහ වෙනත් නොයක් ආකාරයන්ගෙන් අපට සහාය දැනි - පැවිදි භැම යත් ප්‍රාරුෂයන් ම මෙහිදී කෘතභ්‍යන් ප්‍රාර්ථකව සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමු. ඒ මේ භැම ධ්‍රේම්කාලීන ප්‍රාර්ථනීයකාරයෙන් පුවසේ ම විදුනිනා හාවනාව මූල්‍යන්පත් කර ගනින්වා!

වසර කිහිපයක් මූල්‍ල්‍යාලෙහි නිරාමිය අදහසින් ධම් දානය පිළිය මෙම ධම් පර්යේෂණ ප්‍රුන්පිය සැකකිමේදී අප සන්නානයෙහි යම් කුගල ධම්යක් ජනිත වුවයේ නම් ඒ මහාර්ජ කුගල සම්භාරය, අපගේ ආචාර්ය-උපාධ්‍යායයන් වහන්සේගාලා ප්‍රමුඛ අපට දහම් මහ හෙළි කොට දුන් සියලු ගිහි-පැවිදි කළයාත මිනු උත්තමයේ ද අප භැඳු වැඩු ගණවත් දෙමුවිපියේ ද 40 වසරක ජීවන ගමනේදී අපට නන් අයුරින් උපකාරවන් වූ ගුරු-බන්ඩු-මිනු-දායක-කාරකාදිනු ද වත් 1991 අගෝස්තු මය 3 ද අපවත්වී වදාල, ම්‍රි කලාතා යෝගාගුම යාස්ථාවෙහි ප්‍රධාන සහාපති මුරය හෙබවූ අතිරිණි ගැටමුන්නේ ම්‍රි විමලව-මානිමිපාණන් වහන්සේ ඇතුළු පරෙල් සැපන් ගුරු-ඇති-මිනාදිනු ද හින-අහින-මැදාන් සයදේවක ලේකය ද අනුමෝදන් වී සකල ධාර්මික අහිමනාර්ථයන් සාධනය තරගනින්වා!

අපගේ ගක්ති ප්‍රමාණයෙන් මෙම පොත සම්පාදනය කිරීමේදී අප'තින් යම් ප්‍රමාද දේශයක් වී තම්, පුදිහු ක්ෂේමාව හඳුනය කරන්වා!

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිරන්තර අනුශාසනය වූයේ, හිස ගිනිගත්තෙකු මෙන්, ගැඹුවත ගිනිගත්තෙකු මෙන්, බිජකරු සයර දුකින් නිඳුස්ථීම පිණිස අප්‍රමාදීව විදිනා ප්‍රජාව උපදාව ගන්නා ලෙස ය. ඉදින් මේ පොන කියවා, යමෙකුට ඒ ප්‍රධන් විරෝධ වැඩීම සඳහා සින් පහලවන්නේ නම් හෝ, අරධින ලද වෙර සාර්ථක කර ගැනීමට රැකුලක් ලැබේන්නේ නම් හෝ, මේ ගන සැකසීමෙන් ලා අප දැරු ඉමහත් වෙශය ඒකාන්තයෙන් සඳහා වූයේ යැයි අපට අමත්දනන්දයට පත්විය හැකිවනු ඇත.

සියලු සත්හට විද්‍යුත් තුවක - හරි දැකීම - සත්‍යවෛශ්‍යය පහළ වේවා!

සංස්කාරක

2535/1991 ඔක්තෝබර් 11

ප්‍රකාශක නිවේදනය

විපස්සෙනා හාටනාව සම්බන්ධයෙන් තුතන යුගයෙහි බිජි වන්නා වූ ප්‍රතිත අනර්ස්හම ග්‍රන්ථයක් වශයෙන් “සත් අනුපස්සනා”ව සැලකිය හැකිය. විපස්සෙනා විභා යෝගාවරයන් මෙම ග්‍රන්ථයෙහි අධ්‍යාපන උපදෙස් පිළිපෑදීමන් ඔවුන්ගේ සම්බන්ධ ප්‍රාර්ථනාවන් යාර්ථක කොටගත හැකිවනු ඇති බව අපට නියැක ය.

“සත් අනුපස්සනා” ව ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිය ජේතු තුළේ, මහා යාස රත්නය නියෝජනය කරන ඒවමාන මහා මෙවනයෙක් බඳු කළේස්ථානාචාර්යී මහේපාධ්‍යාය අනිපුර්ජනීය මාතර ශ්‍රී දෙනුරාමාජිධාන මාජිමිපාණන් වහන්සේගේ ගාලීර ඡූනාය යහ කරුණුව ප්‍රමුඛ මහා ගුණ ධීයන් ය; එසේ ම, උන්වහන්සේට කාලයක් ඇඟ දිවා ර උපස්ථාන කළා වූ මුද්ධ පුනු රත්නයන් වන, මෙම පොනෙහි සංස්කාරක උවැලීන වහන්සේගේ ගුද්ධා - ප්‍රජා සම්පන්න වියැයන් ය.

මහේපාධ්‍යාය මාජිමිපාණන් වහන්සේට සංස්කාරක උවැලීන වහන්සේටන් ටෘත ග්‍රන්ථය මුදුණුයෙන් ප්‍රකාශයට පත් කිරීමේදී අපට බෙහෙරින් උපකාරවන් වූ ධීම්ස්නර පෙරේරා මහනා ඇතුළු අනෙක් සියලු පින්වනුවන්ටන් අපේ කාන්ඡනාවය යහ භාද්‍යාචාරම සේතුනිය මින් පිළියි.

සියල්ලේ ම මෙම ධර්ම දාමය කුගලය අනුමෝදන් වෙන්වා! සියල්ලන්ට ම යාභා ඡූනාය පහළ වෙවා!

මලයට, මෙන් ඩිනැන්

මිනු වෙන්තිලුත්

173, ඇනුලත මල් පාර,
කොළඹ 3.

2535/1991 ඔක්තෝබර 11.

ග්‍රන්ථ සඩිකේත නිරුපණය

දී. නි. = දීස නිකාය ¹
 ම. නි. = මල්කේම නිකාය ¹
 ය. නි. = යංපුක්ත නිකාය ¹
 අ. නි. = අංගුත්තර නිකාය ¹
 මු. නි. = මුද්දක නිකාය ¹
 ප. ම. = පටියමිනිද - මගේප්පකරණය
 සු. නි. = සුන්ත නිපාතය ¹
 මු. නි. = මුල්ල නිද්දෙසය ¹
 ගරර. = ගරර ගාරා ¹
 පු.ප. = පුශ්චල - පස්සුන්තිප්පකරණය ¹

දී.අ. = දී.නි. අව්‍යවාව (සුමධිගල විලාසිනි) ²
 ම.අ. = ම.නි. .. (පපස්ව සුදනි) ²
 ය.අ. = ය.නි. .. (යාරත්ප්පකාසිනි) ²
 අ.අ. = අ.නි. .. (මහොරපපුරණි) ²
 ප.අ. = ප.ම. .. (සද්ධිමුප්පකාසිනි) ²
 උ.අ. = උදන .. (පරමන්පදීපනි) ²
 ඉ.අ. = ඉතිවිත්තක අව්‍යවාව (පරමන්පදීපනි) ²
 මු.අ. = මුද්දක පාය .. (පරමන්පෙනානිකා) ²
 ව.අ. = ව්‍යුහානවර .. (යාරත්ප්පමුවිවය) ²
 වි.ම. = විසුද්ධි මගය ²

දී. වි. = දී. නි. විකාව (ලිනන්ප්පකාසිනි) ³
 ම. වි. = ම. නි. .. (-එම-) ⁴
 ය. වි. = ය.නි. .. (-එම-) ⁴
 අ. වි. = අ.නි. .. (යාරත්පමණ්ඩුයා) ⁴
 වි.වි. (මු.) = වි.ම. .. (පරමන්පමණ්ඩුයා) ⁴ - මුරුම අකුරු
 වි.වි. (සි.) = (-එම-) ³ - පිහළ අකුරු

1. = මුද්ධ ජයන්ති ක්‍රිපිටක මුදුණ
2. = සයිලන් ගේවාවිහාරණ මුදුණ
3. = මය්ලාවනී ගේවාවිහාරණ මුදුණ
4. = ජටය සයිලිනි මුදුණ (මුරුම අකුරු)
5. = බැබින් ගෙනෙවිරන්න මුදුණ

මඩිගලාවරණය

(විද්‍යුත් මූල්‍යන් සහ කොටගත් රහන් බව දිනු මොහොතේ නන්ද ස්වාමීන් වහන්සේගේ මූලින් පිට වූ බුද්ධ වන්දනාමය උද්‍යායක්, අශ්වයෝජ හිමිපාණක් “සෞඛ්‍යර නන්ද” මහා කාච්චයෙහි මෙයේ දක්වූහ.)

1. “නමො’සු තමයේ පුරුණාය යෙන - හිමෙනිකා මේ කරුණාතමකන බහුති දූෂණාපවත්තිනානි - පුබානි ණයායුපයාහනානි
2. රෙගා දිවාරෙගා මයහා රුපා - දණු දිවා’නැණු මනනත සංඛ්‍යාත්, එෂ්වර් සකාගා දිව වාපයනා - දුර්හිඹ යොග වව යථා පුහිංම්.
3. තත්ත්ව පරා ගාන්ති මුපාගනො’හා - යයායුනුහාවෙනා විනායකයා, කරෝම් ඩායා පුනරුකාන මෙයේ - නමො නමො’රාජ තත්තාගනාය.”
-(සෞඛ්‍යර නන්ද - 17 යතිය: 63,69,70 ග්ලේක)

අර්ථය:-

1. “ස්වාමීනි හාගාවන් බුදුරජාණන් වහන්ය, ඔබ වහන්සේ මහාකරුණ සඳහානායක් ඇත්තිවන සේක. පුරුණයන් වහන්ය, ඔබ වහන්සේ මා කෙරෙහි හිතවත් වූ යේක් අනාත්ත කාලයක් තුළ පිඩාකාරීව තිබූ දූෂණයන් මා තුළින් ඉවත් කරවූ සේක. කියා නිමකළ තොහෙන බොහෝ ගුණවන් පුබ ස්වභාවයන් මා කෙරෙහි යොදු සේක. ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
2. ස්වාමීනි මහාකාරුණීකයාණන් වහන්ය, ඔබ වහන්සේ, ඉවසිය නොහෙන්නා වූ සායායාරික මහා රෝගයෙන් පෙමෙන මා සයහම් අමා ඔපුව දීමෙන් නිරෝග කළ සේක. ග්‍රෑද්ධාදී ධන හිනත්වයෙන් ගුණයට ණයගැනී වූ මා පුප්‍රමාණ ලොවුනුරු මහා ධනය දීමෙන් ගුයෙන් නිදහස් කළ සේක. ස්වාමීනි, ඔබ වහන්සේ, කෙලෙස් සතුරන් විසින් වටකරනු ලැබ බියපත්ව සිටි මා සයහම් බලය පාමින් ලොවුනුරු අහය තුම්යට පැමිණ වූ සේක. ස්වාමීනි, හාගාවනුන් වහන්ය, ඔබ වහන්සේ ගුණයෙන් නුවතින් පිරිහි කෙලෙස් තැවුලන් බැගැපත් වූ මාහට ලොවුනුරු දහම් අමා ඔපුව පානය කරවා යැපය යලයා දුන් සේක.
3. ස්වාමීනි විනෙත්සන් වහන්ය, ඔබ වහන්සේගේ ආශ්වයේ කරුණු අමාන සාගරයෙහි අමා සිසිල ලැබෙන් මම අද මෙයේ සියලු ආකාරයෙන් උතුම් සැනසිල්ලට පත්විමි. සියල්ලන්ගේ සියලු පුජාවනට පුදුපු වූ තත්තාගනයන් වහන්ය, ඔබ වහන්සේට නැවැත නැවැතන් මම නමස්කාරය කරමි. මාගේ නමස්කාරය වේවා!”

යාමු, යාමු, යාමු!

සිංහලනුවාදය:

මහෝපාධ්‍යාය මාතර ශ්‍රී දෙනාරාම මාහිමිපාණන් වහන්සේ.

සයත් අනුපස්සනා

1

සමාරම්භය

නමුවා කයා හගවෙකා අරහතෙකා සමා සම්බුද්ධය!

විදරණනා මාර්ගය

සැපය-සම්පත්තිය ලහා කරගැනීමටත්, දුක ඉවත් කරලීමටත් මේ පෝකයේ සත්වයේ බරපතල මහන්සියක යෙදෙති. ඒත් තමතමන්ගේ සිතුම පැතුම සපුරා ගැනීමට නොහැකි වි දිගින් දිගට ම තුවෙන්නාහ. “අපි සැප වින්දනයකට ආයා කළමු. ඒ සඳහා ම නොයෙක් දේ රස කළමු. සැපත් වින්දමු. ඒත් සැනසිල්ලෙක් නැහැ. අපට තේරුමක් නැති. අරමුණක් නැති ගමනක යෙදෙන්නට සිදුවූණා. අප බලාපොරොත්තු වුයේ සැපය යි. එහෙත් අප රටිලි නැමැති සැපයෙක යි දුවටි කල් ගෙවුයේ.” මේ වනාහි ඔවුන්ගේ මුවින් නිකුත් වන අද්දනාවන්ගෙන් ස්වල්පයෙකි.

මෙයට හේතුව කුමක්ද? නියම සැපය කුමක්ද යි ඔවුන් නොදුන සිටීම යි. සැපය වගයෙන් ඔවුන් විසින් සලකනු ලබන්නේ තම හිතේ ම පහළවන සැප වේදනාව යි. මේ වින්දනයෙහි නියම ස්වරුපය නොදුනීමෙන්, “මේ සැපය විදින්නේ මම ය” යන වැරදි හැඟීමෙන් ඔවුනු මුළුවෙති. එහෙයින් සැප වේදනාව කෙරෙහි ත්‍යෙහාවන් ඇලෙති. නමුත් මේ සැපය දිගට ම පවතින්නේ තැත; ඇතිව තැතිව යයි; තම වසයෙහි පැවැත්වීමට නොහැකි වෙයි. එනියා නැවත නැවතන් සැප වින්දන ලැබීම පිණිය ඔවුනු නිරන්තරයෙන් ක්‍රියා කරනි. මේ ක්‍රියාවලිය එක ම දුක්ගෙයාධික් බව මොජොනකටවත් නොයිනි. එබදු මායාකාරී සැපයකට ගිෂ්ටවීමෙන් අනාගත දුක ගෙය තැබූවන හැටි ද නොදැනිනි. මෙයේ දුක්ගෙයාධික ගැලී, ඒ බවක් නො දුන ත්‍යෙහාවට වහල් වී තව- තවත් දුක ම රස කිරීමෙන්, හයනක සංයාර වතුය නොයිදී පැවැත්වේයි. ඉන් දුකක් ම ලැබෙනවා විනා, කියිදාක නියම සැපයක් නොලැබේයි.

පෝකයේ කවදත් දකින්නට ලැබෙන මේ තත්ත්වය ඇති සැටියෙන් දාන වූල සමා සම්බුදුරජාණන් වහන්සේ නියම දුක හා නියම සැපය කුමක්ද යි පැහැදිලිව පෙන්වා දුන්හ. ඒ අනුව, සයර පැවැත්ම ම නියම දුක ය. සයර ඇති තතු නොදුනීමෙන් හටගත් ත්‍යෙහාව දුකට හේතුව ය. ඒ ත්‍යෙහාව මුලිනුප්පටා දැමීම, දුකෙන් මිදි නියම සැපයට පත්වීම ය. ආය්සී අෂ්‍යාධිගික මාරිය වැඩිම, ත්‍යෙහාව හා මුළුව ප්‍රධාන සියලු කෙලෙස් තැතිකර දුකෙන් මිදීමේ උපාය යි.

දුකෙන් මිදි හැබේ සැපය ප්‍රත්‍යාස්‍ය කිරීම තමතමන් විසින් ම කළ පුත්තකි. ඒ සඳහා දුන් දුකට හේතුවන් භෞදින් තේරුමගෙන, ඉන් මිදීමේ පිළිවෙත වැඩිය පුතුය. මේ පරමාර්ථ මුද්‍රණ්ඩන් කර දෙන වැඩි පිළිවෙළ වගයෙන් විදරණනා හාවනාව හඳුන්වාදිය ඇති ය. විදරණනා හෙවත් විපසන්නා යන වචනයෙහි තේරුම නම්, “විශේෂ වූ, විවිධ වූ දරණය” වි. රහම් ඇත්ත! ඇති සැටියෙන් දැකීම යි. හාවනා යනු වැඩිම යි. මේ අනුව විදරණනා හාවනාව යනු සතා දැකීනය සිතෙහි වර්ධනය කිරීම යි.

විද්‍රෝහනා හාවනාව සාර්ථකව ගෙනයම පිළිස සම්පූර්ණ කරගතපුතු මූලික කරුණු රාජියෙකි. ඉන් වධාත් වැදගත් වන කරුණු කිපයක් ගැන දැන් කෙටියෙන් අපේ අවධානය යොමු කරමු.

පළපුරුදු කමච්ඡන් ඇදුරුතුමෙකු යටතේ ම හාවනා කිරීම නවක යෝගාවවරයකුහට වධාත් පුදුසු වේයි. ඇතැම්විට යෝගාවවරයා පුතමය සැණුයෙන්² පුක්න විය හැකිය. එහෙත් තුපුරුදු මහක ගමන් කරන මහුව අරු උපදෙස් අවශ්‍ය වන අවස්ථා කොළඹකුත් උදවනු ඇත.³ ඉදින් කරමස්ථානාවාරයවරයා වෙත ම විසිමට තොහැකි නම්, විරින් වර එතුමා වෙත එළඟ (හෝ යටත් පිරියෙකින් ලිපි මහින් හෝ) හාවනා තොරතුරු අන්වා උපදෙස් ගතපුතුය. නිසි ඉරු ඇසුරක් ලබාගත තොහැකි වි නම්, විෂ්වාසය තැබිය හැකි පොත්තන් ඇසුරෙන් හෝ හාවනා කිරීමට උනත්දු විය යුත්තේ, අප ලබා පිටින මේ වායනාවන්ත ක්ෂණ සම්පත්තියෙන් හැකි නාක් ප්‍රයෝගන ගතපුතු හෙයිනි.

හාවනාව ආරම්භ කිරීමට පෙර, එය දිගට කරගෙන යාමට බාධක වන පළිබේයෙන්⁴ මිනින් හා කයින් ඉවත්කරගෙන, විවේකය ඩලයා ගැනීම පුදුසුය. පළිබේය නිබෙන නියා ම හාවනා කළ තොහැකි යයි මින් අදහස තොකෙරයි. ඇතැම් යෝගාවවරයෝ තොයෙක් බාධා මැද ම, එවායින් තවත් මින උනත්දු කරවාගෙන හාවනා කොට, ප්‍රතිඵල ලබනි. එහෙත් ඔවුනට ද හාවනා කරන අවස්ථාවේදී හාවකාලිකව හෝ ප්‍රධාන පළිබේයවිලින් ඇත්වීමට සිදුවනු ඇත. එස් ම විවේකය හොඳින් ලැබීම නියා කුසිනකමට යට වි ප්‍රමාදයට තොවැටීමට ද යෝගාවවරයා වි බලා ගතපුතුය.

ආරම්භයේදී තමාගේ තක්සයට ගැලුපෙන ඩිලයක (= මිනි ඩිලය හෝ සාමෙන්ර ඩිලය හෝ වශයෙන්) පිරිසිදුව මිනිවා ඩිල විදුද්ධිය සම්පූර්ණ කරගත යුතුය. එස් ම, ඇස - කන - නැහුය - දිව - කය - මින යන ඉන්දිය හය මහින් කොලේස් මතු තොවන සේ සංවර්තිම (= ඉන්දිය සංවර්තිම ඩිලය), ආහාරයෙහි ප්‍රමාණය දැනගැනීම (= හෝරනයෙහි මත්තස්සුනාවය), නිදි වර්මින් කොලේස් නැවීමෙහි පුක්නවීම (= ජාගරියානුයෝගය) යනාදී යෝගාවවර ප්‍රතිඵල්ස් ද පැලමිල්ලන් පුදුණ කරගතපුතුය. මෙවා මහින් ඩිනෙහි කොලේස් බලපෑම තියා හාවනා සැවපුතු සාර්ථකව කරගෙන යාමට ඉඩ යැලුයෙනු ඇත.

ප්‍රධාන කරමස්ථානායක් වැඩිමට පළමුව, බුදුජා, පෙළිඹිය, අසුනය, මරණයනිය යන සතර කමච්ඡන්⁵ වධා සින හාවනාවට පුදුසු වන දේ හැඩිනා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇත. මේ අවස්ථාවේදී, යෝගාවවරයාහට ගමට කරමස්ථාන වැඩිමට සහජ හැකියාවක් නිබේ දැයි කරමස්ථානාවාරයවරයා විමසුමෙන් සිටිය යුතු වේයි.

මෙහිදී අතින සංයාරික පුරුදු මතුවීමට ඉඩ ඇත. ඉදින් පහසුවෙන් සමරය දියුණු කරගත හැකි බව වැටහෙනයි නම්, යෝගාවවරයාගේ විරින්යට අනුණුල වන ගමට කරමස්ථානායක් වධා, නීවරණ⁶ විෂ්කම්භනය කොට දියාන සමාධියක් ඉපදිම සඳහා උත්සාහ කිරීම පුදුසු ය.⁷ දියානයක් උපදිවා ගත්තේ නම් එය මැනවින් රකිමින් එහි විශිෂ්ටය ඇතිකර ගතපුතුය. දැන් යෝගාවවරයාහට එම දියාන සමාධිය පාදක කරගෙන විද්‍රෝහනාවට බැඳිය හැකිය. නැත්තාම තවත් ඉහළ දියාන මටටම දක්වා සමරය දියුණු කරගෙන ම විද්‍රෝහනාවට හැරෙනු හැකිවෙයි.

සමරය දියුණු කිරීම අපහසු හෝ ප්‍රමාද හෝ වන අයට ද, එ සඳහා පුදුසු පරිසරයක්

හේ කාලයක් හේ නොමැති අයට ද, ස්වභාවයෙන් ම විද්‍රෝහාව කොරෝ තැකුරුවක් පෙන්වන අයට ද, සතර කමටහන් හා ආනාපානයකිය වැනි පෙදු කමටහන් මැතින් සිත මදක් තැන්පත් කරගෙන, විදුණිනා කරමස්ථානයක් වැඩිම ආරම්භ කළ හැකිය. රේ මැතින් ම යෝගාවවරයාගේ සිතෙහි තදිග වශයෙන් නීවරණ ප්‍රජාණය⁹ වි, වින්ත යමාධිය¹⁰ පහළ වනු ඇත.

මෙසේ ඔමට හේ විද්‍රෝහා හේ කරමස්ථානයකින් සිතෙ නීවරණ බලපෑම ඉවත්ව සිත පිරිසිදුවන මේ අවස්ථාව වින්ත විශුද්ධිය නම් වේ. නියම විද්‍රෝහාව ආරම්භ වන්නේ මේ පදනම මත ය.

විද්‍රෝහා මාර්ගය කොට්ඨෙන් හඳුන්වා දෙන දේශනාවක් අංගුත්තර නිකායේ ව්‍යුහක් නිපාතයෙහි අපුර වශ්‍යයට අයන් තතිය සමාධි පූත්තයෙහි දක්නට ලැබේයි. විද්‍රෝහා ප්‍රජාව නොලද බ්‍යානාලාහියකු විසින් විද්‍රෝහාලාහියකු වෙත එළඹ විමධිය යුතු ප්‍රයෙන මාලාවක් ද. රට දිය යුතු පිළිතුරු ද මෙහි අඩංගු වෙයි. ඒ මෙසේ ය.

1. “අැවැන්නි, යංස්කාරයෝ¹¹ කොසේ දත් යුත්තාහු ද?”
“අැවැන්නි, යංස්කාරයෝ මෙසේ දත් යුත්තාහුය”.
2. “කොසේ සංස්කාරයෝ සම්මර්ගනය කළ යුත්තාහු ද?”
“මෙසේ සංස්කාරයෝ සම්මර්ගනය කළ යුත්තාහුය.”
3. “කොසේ සංස්කාරයෝ විද්‍රෝහා කළ යුත්තාහු ද?”
“මෙසේ සංස්කාරයෝ විද්‍රෝහා කළ යුත්තාහුය.”¹²

මෙ ප්‍රයෙන්-ලත්තර මාතියෙන් උපදේශ මුළු තුනක් පැහැදිලි වන සැටි පෙනෙයි. එයින් විද්‍රෝහා හාවනා මනසිකාරය පැවැත්වීම පිළිබඳ අවස්ථා තුනක් දක්වන සේ අපට සලකා ගත හැකිය. ඒ මෙසේ ය:

1. දැනගැනීමේ අවස්ථාව 2. සම්මසන අවස්ථාව 3. විපස්සනා අවස්ථාව.

දැන් මේ අනුසාරයෙන් විද්‍රෝහා මාර්ගය විස්තර කළ හැකි ආකාරය කොට්ඨෙන් දක්වන්නේමු.

1. දැනගැනීමේ අවස්ථාව

විද්‍රෝහාව අරකින යෝගාවවරය පළමුවෙන් තම කමටහන තුළින් පරමාර්ථ ස්වභාවය මතුකර ගත යුතුය. නීදුපුනක් වශයෙන් ධාතු කරමස්ථානය වඩා යෝගාවවරය ගැන සලකා බලමු. කෙයෙහි පයිරි ධාතුවට අයන් කොටස අරමුණු කරගෙන හාවනාරම්භය කරන මෙහු පළමුවෙන් කොසේ කොටසෙහි ඩිලාරිකව, සමස්ථයක් වශයෙන් වැට්ටෙන තද ගතිය වන දසමිහාර පයිරිය සලකයි. ඉන්පසු මනසිකාරය තවත් නීයුණු කරමින්, මේ කොසේ තැම්බිජින් දසමිහාර පයිරියෙහි අන්තර්ගත වන පරමාර්ථ පයිරි ධාතු ස්වභාවය, රානම් ලක්ඛන රයිවිය, පැරුම ගතියි. එම කොසේ කොටසෙහි ම ආපො, තේරො, වායො යන පරමාර්ථ ධාතු ස්වභාවයෙන් ද ව්‍යාපෘති ගනියි. (මෙසේ දෙනිස් කුණුප කොටස ම අරමුණු කරගෙන, මේ

ධානු ලක්ෂණ මත්තකරගත හැකිවනු ඇත.) මෙවා රුප බවත්, ඒ එකක් පාසා අරමුණු කරමින් ටානු උතු වන දැනීම වන විජ්‍යාණ ටානුව නාමය බවත් ප්‍රත්‍යක්ෂ කරයි. මෙසේ ‘රුපය පහළ වන දැනීම වන විජ්‍යාණ ටානුව නාමය අනිකොකී’ යන හාටනාමය සූජය තහවුරුවන අවස්ථාව නාමරුප අනොකොකී, නාමය අනිකොකී’ යන හාටනාමය සූජය තහවුරුවන අවස්ථාව නාමරුප පරිවිශේද සූජය නම් වේ. මේ පිටිසිදු තුවන් ඝමහ ම, “අන්තෙන් ම තිබෙන්නේ නාම-රුප පමණකි; මෙහි සත්ත්වයක්-පුද්ගලයක් නැත” යන පිටිසිදු දැකීම පහළ වේයි. එබැවින් මෙම අවස්ථාව දිටියි විසුද්ධිය නමින් ද හැදින්වේයි.

තවදුරටත් මනසිකාරය විභිංචිත විට, නාමයන් ඇතිවිමේ හේතු ද රුපයන් ඇතිවිමේ හේතු ද යෝගාවවරයාට අවබෝධ වේයි. මෙය පටවය පරිග්‍රහ සූජය වේ. මෙවිට හේතු-තැල සත්තනියක් වශයෙන් සත්ත්වයාගේ පැවැත්ම පිදුවන ආකාරය ඉතා පැහැදිලිව අවබෝධ කොට ගැනීමෙන්, අනිත-වර්තමාන-අනාගත පැවැත්ම පිළිබඳ පියලු සැක දුරු කරමින්, කඩ්බාවිතරණ විසුද්ධිය සම්පූර්ණ වේයි.

මෙයින් “දැනගැනීමේ අවස්ථාව” සපිරෙන අන්තම සලකාගත හැකිවේ. මෙහිදී මූලික වශයෙන් දියුවන්නේ ඒ ඒ සංය්කාරයන්ගේ පොදු තොටු-ආලටිනික වූ ලක්ෂණ (= මූලික වශයෙන් පැවැත්ම ලක්ඛණ) ප්‍රතිලේඛ කිරීම වේ, හෙවත් තුවන්නේ විනිවිද දැකීම වේ. ඒ අනුව, සත්ත්වයකු-පුද්ගලයකු නැති බවත්, පුදෙක් හේතු-තැල වශයෙන් සංය්කාර පරම්පරාවක පැවැත්මක් පමණක් ඇති බවත්, ප්‍රත්‍යක්ෂ කිරීමට ඉඩ පැලුවයි. මෙම අවස්ථාව “සූජ පරිජයුදුව”¹³ නමින් ද හැදින්විය හැකිය.

2. සම්මසන අවස්ථාව

සම්මරණය යනු (තුවන්නේ) සලකා බැලීම වේ. හේතු-තැල වශයෙන් තොටිද පැවැත්වෙන නාම-රුප සමුද්‍ය, කළුප (= සමුහ) වශයෙන් විවිධාකාරයෙන් හාටනා සූජයයන් සලකා බලන්නා වූ යෝගාවවරයා ඒවා ඇතිවිම-නැතිවිම දැකීන් යුත්ත හෙයින් අනිතා බව දැනගනීයි. ඒ අනිතාහාවය නියා වන පොදුම, විය ගෙන දෙන බව, දුක් අනිතා බව දැනගනීයි. ඒ අනිතාහාවය නියා වන පොදුම, විය ගෙන දෙන බව, දුක් වශයෙන් වටහා ගනියි. අනිතා වූ දුක් වූ නාමරුපයන්හි අන්තම වශයෙන් ගෙහැකි ස්ථිරයාර ස්වභාවයක් නැති හෙයින් ඒවා අනාත්ම බව ව්‍යවස්ථා තුවා විට මූලික වශයෙන් වන තාක් සංය්කාර සමුහයන් මේ ත්‍රිලක්ෂණයෙන් යුත්ත වන බව මූලික වශයෙන් අවබෝධ කිරීම සම්මසන සූජය වේ.

තවදුරටත් සම්මරණය මෝරන කළේ, වර්තමාන වශයෙන් අරමුණු වන පියලු සංය්කාරයන් ඒවායේ හේතු ධර්මයන් ද සම්මින් ඇතිවිමින් නැතිවිමින් පවතින ආකාරය ඉතා පැහැදිලිව දැකීමින්, යෝගාවවරයා ත්‍රිලක්ෂණය ගැන තීරණයාලක අවබෝධයක් ඇතිකර ගනියි. මෙය තරුණ උද්‍යාඛ්‍ය සූජය අවස්ථාව වේ. මෙහිදී ආලුත්ක ආදි විදරුණනා ඇතිකර ගනියි. මෙය තරුණ උද්‍යාඛ්‍ය සූජය අවස්ථාව වේ. මෙහිදී ආලුත්ක ආදි විදරුණනා උපක්ලේශ¹⁴ හට ගනියි. ඒවාට මුලාවීම හාටනා මාරුණයෙන් පිට පැනිමක් බවත්, තම උපක්ලේශ හැකියාව ගැනීමින් ම නියම මහ බවත්, යෝගාවවරයා වටහා ගනියි. මෙය මග්‍යාමග්‍යාභ්‍යන්දස්සන විසුද්ධිය නම් වේයි. එමෙන් උපක්ලේශයන් දුරු කළ විට, උද්‍යාඛ්‍ය සූජය බලවත් ආකාරයෙන් පහළ වේයි. එය රටිපද්‍යාභ්‍යන්දස්සන විසුද්ධියේ ආරම්භය වේ.

මෙතෙකින් “සම්මසන අවස්ථාව” සම්පූර්ණ වන ආකාරය අපට පිනා ගත හැකිය. මෙහිදී සංය්කාරයන්ගේ අනිතා, දුබ, අනාත්ම යන පොදු ලක්ෂණ (= සාමජ්‍ය ලක්ඛණ) පිළිබඳ

කීරණ්මක ප්‍රතිවේදයකට ඉඩ සැලුයෙයි. රඹුරින් මෙම අවස්ථාව “කීරණ පරිජ්‍යාව”¹⁵ වගයෙන් ද හැඳින්විය හැකිය.

3. විපස්සනා අවස්ථාව

සංස්කාර ධර්මයන්ගේ ත්‍රිලක්ෂණය ම විවිධ ආකාරයෙන් තුවහින් දකිනීන් බලවත් විද්‍රෝහනාව පවත්වන අන්දම මෙම අවස්ථාවෙන් පැහැදිලි කරගන හැකි වෙයි. ඇත්තේ නැතිවිම දෙක ම දරුණු වන බලවත් උද්‍යාධාරය සූජාය වැඩිදුරටත් දියුණු වන විට, සංස්කාරයන්ගේ ඇතිවිම නොපෙනී නැතිවිම ම පෙනෙන්නාට වෙයි. මෙය හඩිග සූජාය අවස්ථාව සි. මෙසේ අතරක් නැතිව බිඳීමින් පවත්නා සංස්කාරයන් ඒකාන්තයෙන් හය සහිතය සි වැටහෙන හයනුපටත්‍යාන සූජාය ද, සංස්කාරයන්ගේ දෙය ම දකින ආදිනව සූජාය ද, සංස්කාරයන් කොරෝනි කළකිරෙන නිබැඩු සූජාය ද, අනුක්මයෙන් පහළ වෙයි. අනැතුරුව මේ සංස්කාරයන්ගෙන් මිදී ගතයුතුය සි වැටහෙන මුණ්ද්විතුකම්තා සූජාය ද, රේට උපාය සෙවිම වගයෙන් නැවත නැවත ත්‍රිලක්ෂණය ම මෙනෙහි කරන පටිසංඛ්‍යා සූජාය ද, සංස්කාරයන් කොරෝනි මධ්‍යස්ථා වන සංඛාරපෙක්ඛ සූජාය ද පිළිවෙළින් හට ගනියි. මෙහිදී ත්‍රිලක්ෂණය ම පිළිබඳ අවබෝධය සිවු වි, ඉන් එක් ලක්ෂණයක් පෙරටු කොටගෙන අනුලෝච්‍ය සූජාය උපදී. ඉක්තිනි සංස්කාර අරමුණු අතහැර, ලොකික ගේතුය ඉක්මවා යමින්, පළමුවරට යාන්ත නිවන අරමුණු කොරෙන ගේතුය සූජාය ඇති වෙයි. මිළහට වනුරායන් සන්නාවබෝධය සම්පූර්ණ කරමින් සේතාපත්ති මගින් සූජාය ඉපිදි, යක්කාය දිවයි, විවිකිවිතා, සිල්බන පරාමාය යන කොලේස් බැංශ තුනක් නැවත තුපදින සේ (= සමුවින්ද වගයෙන්) ප්‍රහාණය කරයි. ලේකෝන්තර මාරුග සිනෙහි විපාකය වගයෙන්, නිවන අරමුණු කරගන් එල සූජාය ඉනික්තිව පහළ වේ. ඉන්පසු මාරුග, එලය, තිරවාණය, ප්‍රහාණය වූ කොලේස්, ඉතිරිව ඇති කොලේස් යන කරුණු ගැන පටිවෙශක්වන සූජාය උපදිනු ඇත.¹⁶

අනුලෝච්‍ය සූජායෙන් පටිපද්‍යසූජායස්‍යන විසුද්ධිය සම්පූර්ණ වෙයි. මාරුග සූජාය අවස්ථාව සූජායස්‍යන විසුද්ධිය නම් වෙයි.

හඩිග සූජායස් සිට අනුලෝච්‍ය සූජාය දක්වා “විපස්සනා අවස්ථාව” වගයෙන් සැලකිය හැකිය. මෙහිදී කොලෙපුන්ගේ තදිනි ප්‍රහාණයට මූල් තැන ලැබෙන “පහාන පරිජ්‍යාව”¹⁷ සම්පූර්ණ වන ලෙසින් ගත හැකිය.

★

විද්‍රෝහනා මාරුගය මෙහි ලා කොට්ඨාස හඳුන්වා දෙන ලද්දේ පොදු මට්ටමකින් බව පාලකිය යුතුය. මූලික රටාව එකක් ම වුනත්, ඒ ඒ යෝගවටරයාගේ වරිතානුකූලව දැඟන අන්දකීමිවල යම යම වෙනස්කම් නිවිමට ඉඩ ඇත. යෝගවටරයාට ඇතැම අවස්ථා විධාන පැහැදිලි විමට ද, අනෙක් අවස්ථා එතරම් ප්‍රකට නොවිමට ද, හැකිය; සමහර අවස්ථා විගයෙන් සම්පූර්ණවිමට ද, අනෙක් අවස්ථා සේමෙන් වැඩිමට ද, ඉඩ නිබේ. ඇතැම විවිභාග භෞයක් ජේතුන් නියා මනසිකාරය කඩ වි, පසුබැඩිම ද සිදුවිය හැකිය. රඹුරින් තහාට විශේෂ වන අන්දකීම පිළිබඳව තම කමටහන් ඇදුරුණුමා දෙන උපදෙස් රුජ්වියෙන් සලකා පිළිඵැදිය යුතුය. මෙහිදී අපට කළ හැක්කේ සාමාන්‍ය මහ පෙන්වීමක් නිරිම පමණක්.

ඉදිරිභාස් ද ඇතිවාස් දුට ප්‍රායෝගික මුහුණුවරකින් කරුණු පැහැදිලි කිරීමට

බලාපොරොත්තු වන අතර, ඒ අවස්ථාවන්හිදී ද ඉහත දක්වූ පරිදි යලකා බැලීම පූජු වනු ඇත.

සත්තානුපස්සනා

විද්‍රෝහනා මාර්ගය විවරණය කෙරෙන්නා වූ තවත් ආකාරයේ ද වේත්. ඒ අතුරින් එක් යම්භාවින් පොරාණික ක්‍රමයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට අපි දැන් අපේක්ෂා කරමු. ඒ වනාහි “අනුපස්සනා” (= “අනුදරෝහනා”) වශයෙන් විද්‍රෝහනා මාර්ගය දක්වීමේ පිළිවෙළ යි.

අනුපස්සනා යන්නෙහි තේරුම නම්, නොයෙක් ආකාරයෙන් ප්‍රත්‍යුහනා දකීම යි.¹⁸ මේ අනුව නොයෙක් අවස්ථාවලදී අනුපස්සනා යන්න විවිධ ලෙසින් යෙදී ඇත. යතර සතිපට්චානයන් දක්වා ඇත්තේ (කායනුපස්සනා ආදි) අනුපස්සනා නම්ති. ඇතැම් යම්මත විද්‍රෝහනා ඇනා ද¹⁹ අනුපස්සනා යනුවෙන් හඳුන්වා තිබේ. (නිදුෂුන් : උදයබඩානුපස්සනා සූත්‍රය හා හඩිගානුපස්සනා සූත්‍රය)²⁰.

ඇත්තෙන් ම සියලුම විද්‍රෝහනා ඇනා අනුපස්සනා ලෙසින් යැලකිය හැකිය. විපස්සනා යහා අනුපස්සනා යන පද දෙක්හි ම ප්‍රායෝගික අරථය බෙහෙවින් එකිනෙකට යමාන ය. එහෙත් මෙහිදී අනුපස්සනා නම්ති තැදින්වෙන්නේ විදුෂුන් තුවණ මෙරිම පිණිය රේතු වන්නා වූ පුරිවෙශ්‍ය ඇනමය මනිකාරයන් ය. මේ අනුපස්සනාවේ යම්මත විද්‍රෝහනා වන්නා වූ ඇනායේ ම නොවනි; එම ඇනායන් ජනිත කිරීමට හා දිපුණු කිරීමට තුළු දෙන්නා වූ ඇනායේ ම නොවනි; එම ඇනායන් ජනිත කිරීමට හා දිපුණු කිරීමට තුළු දෙන්නා වූ යම්මත විද්‍රෝහනා වන්නා වූ ඇනායන් ප්‍රමාද ඇනායන් මාරුවට තුළු වශයෙන් යම්මත අනුපස්සනා යම්මතරෙහෙයේ ය. ඇතැම් විවෙක යම්මත විද්‍රෝහනා ඇනායන් මාරුවට අනුපස්සනා යම්මත අනුපස්සනා කීපයන් ම මාරුවෙන් මාරුවට තුළු වශයෙන් විම අවශ්‍යවනු ඇත. එසේ ම එක ම අනුපස්සනාව විද්‍රෝහනාවේ විවිධ අවස්ථාවන්හිදී මතු විය හැකිය. මෙහින් විද්‍රෝහනා ඇනා කීපයකට ම පිටුවහල් විම ද සිදුවනු ඇත.

මුද්‍ර දේශනාවෙහි නොයෙක් තැන්වල මෙවැනි අනුපස්සනා රාජියක් දක්නට ලැබේ.²¹ මේ ඇතැම් තැනෙක අනුපස්සනා යන නම යදහන් නොප්‍රවිත්, ඒවා අනුපස්සනා ගණයට වැවෙන බව පැහැදිලිව පෙනී යයි.

පූජු පිටකයෙහි මුද්‍රක නිකායට අයත් වන්නා වූ “පටිසමිදම්ගර්පකරණය” හි මෙදු අනුපස්සනා දහ අවක එකතුවක් පෙන්වා තිබේ.²² (යම්මත විද්‍රෝහනා ඇනා පද්ධතියෙහි මුලික ස්වරුපය අඩංගු වන්නේ ද මෙම ප්‍රත්‍යෙකිය ය.) “පටිසමිදම්ගර්ගය” හි බොහෝ තැන්වලදී විද්‍රෝහනාව විස්තර කෙරෙන්නේ, “අවධාරය යමා විපස්සනා” නම්ති හි බොහෝ තැන්වලදී විද්‍රෝහනාව විස්තර කෙරෙන්නේ, “අවධාරය යමා විපස්සනා” නම්ති අව්‍යාවෙහි හඳුන්වනු ලබන මෙම අනුපස්සනා මාලාවනි. (ඇතැම් විවෙක මින් අව්‍යාවෙහි හඳුන්වනු ලබන මෙම අනුපස්සනා මාලාවනි. (ඇතැම් විවෙක මින් අනුපස්සනා 10 ක්, 9 ක්, 7 ක් හෝ 3 ක් පමණක් ද දක්වා තිබේ))²³. ඒ අනුව “විදුද්ධි අනුපස්සනා” ඇතුරු අව්‍යාවෙහි - විකා පොත් ද මෙම අවලොස් මහ විදුෂුන් පෙළ වරින්වර ගෞරවයෙන් ඉදිරිපත් කොට තිබේ.²⁴

මෙම අනුදරෝහනා පඩික්තියෙහි විදුමාන වන්නා වූ වියෙක ලක්ෂණයන් නම්, ඒ ඒ අනුපස්සනාව වැඩිමෙන් දුරු කෙරෙන ක්ලේගයක් බැහින් යදහන් විම යි. (මෙහිදී අදහස් කෙරෙන්නේ කෙලපුන්ගේ තද්‍රිග ප්‍රහාණය බව යැලකුව මනා ය.)

අට්ඨාරය මිනා විපස්සනා මූල්‍යවෙහි මුද්‍රිත් ම දක්වෙන අනුපස්සනා සහ, “පටිසම්පිළු මගේය” ලි කීර තැනෙකදී ම උච්චාධිනා පදනම් ලෙසින් නිරුපණය වන බැවින් ඒවා සයු අනුපස්සනා අතර ප්‍රධාන සේවක හෝබවන බව පෙනෙයි. 25 “විපුද්ධි මගේය” ප්‍රධාන අට්ඨාර විසා ද විවිධ අවස්ථාවලදී “සත්තානුපස්සනා” (= “සත්ත අනුදරණනා”) නමින් මෙම සත් අනුපස්සනා එකතුව හඳුන්වා දෙමින්, මෙහින් විද්‍රෝහනාව විශ්‍රාත කරයි.²⁶

ප්‍රාග්ධනික ආගයන් සලකා බලන කළේ මෙම සත්තානුපස්සනා පිළිවෙළුන් පරිපුරුණ බවත් අත්තට ලැබේයි. මෙක් අනුපස්සනා මගින් විද්‍රෝහනාව මුළුමනින් ම විවිධ පාල තැක් වන්නේ ය. එහෙයින් මෙතැන් සිට සත් අනුපස්සනාවන්ගේ වශයෙන් විද්‍රෝහනා මාරුය තේරුම කිරීමට අපි උත්සාහ දරන්නෙමු.

“විපුද්ධි මගේය” සත් අනුපස්සනාවන් හඳුන්වා ද තිබෙන්නේ මෙයේ ය:

1. “අනිවානුපස්සනා භාවෙනෙනා නිවිසස්සූදා පර්ජනී.
2. දුක්ඛානුපස්සනා භාවෙනෙනා සුඩස්සූදා පර්ජනී.
3. අනාත්තානුපස්සනා භාවෙනෙනා අත්තස්සූදා පර්ජනී.
4. නිබ්ධානුපස්සනා භාවෙනෙනා නාඩි පර්ජනී.
5. විරාශානුපස්සනා භාවෙනෙනා රාග පර්ජනී.
6. නිරාධානුපස්සනා භාවෙනෙනා සමුද්‍ය පර්ජනී.
7. පටිනියුණානුපස්සනා භාවෙනෙනා ආදා පර්ජනී.”

- (ව. ම. : 472 පට)

මෙවායේ තේරුම මෙයේ ය:

1. සංස්කාරයන් අනිතා වශයෙන් තැවත නැවත නුව්‍යින් දකීම. (= අනිවානුපස්සනාව) වඩන්නා සංස්කාර නිතා ය යන (වැරදි) සංඡුව (= නිවිව සස්සූදුව) තද්දිග වශයෙන් දුරු කරයි.
2. සංස්කාරයන් දක් ලෙසින් පුන පුන නුව්‍යින් දකීම (= දුක්ඛානුපස්සනාව) වඩන්නේ සංස්කාර සැප සහගත ය යන වැරදි හඳුනාගැනීම (= පුව සස්සූදුව) පහ කරයි.
3. සංස්කාරයන් ආත්ම ස්වභාවයෙන් තොර බව පුන පුන නුව්‍යින් බැලීම (= අනත්තානු-පස්සනාව) භාවිත කරන්නා සංස්කාර ආත්ම ස්වභාවයෙන් යුත්ත ය යන සඳහා හැඳිම (= අත්ත සස්සූදුව) හැර දමයි.
4. සංස්කාරයන් පිළිබඳව හට ගත්තා කළකිරීම පුන පුන නුව්‍යින් දකීම (= නිවිදානුපස්සනාව) වඩන්නා සංස්කාරයන් පිළිබඳ ප්‍රිති සහගත තාශ්ණව (= නත්දිය) ප්‍රභාණය කරයි.
5. සංස්කාරයන් කොරේහි තොඟැලීම පුන පුන නුව්‍යින් බැලීම (= විරාශානුපස්සනාව) වඩන්නේ සංස්කාරයන් පිළිබඳ ඇලීම (= රාගය) දුරු කරයි.

6. සංස්කාරයන්ගේ නිරුද්ධවීම පූන පූන තුවණින් දැකීම (= නියෝධානුපස්සනාව) වඩුයේ සංස්කාරයන්ගේ නැවත ඉපදීම ගෙවත් ඒ සඳහා ගේතුවන කැමැත්ත (= පමුදය) පහකරයි.

7. සංස්කාරයන් අත්හැර දැමීම නැවත නැවත තුවණින් බැලීම (= පටිනිස්සග්‍යනුපස්සනාව) වඩන්නා සංස්කාරයන් ග්‍රහණය කිරීම (= ආදාය) දුර කරයි.

“අනුපස්සනා”, “භාවනෙනා” යහා “පර්හති” යන පොදු පදවලින් කියවෙන අර්ථයන් මේ අනුව ඔබට පැහැදිලි වනු ඇත.

“භාවනෙනා” යන පදයෙහි ප්‍රකට තේරුම, “වධන්නා” යන්න යි. එහෙත් මෙහි “භාවනෙනා” යන පදයෙහි ප්‍රකට තේරුම, “වධන්නා” යන්න යි. එහෙත් මෙහි “භාවනෙනා” යන පදයෙහි ප්‍රකට තේරුම යැයි ඇති බව කිව යුතු ය. විදරුගනා යෝගාවරයාගේ පිළිවෙත් ඇතුළත තේරුම රැකි වි ඇති බව කිව යුතු ය. විදරුගනා යෝගාවරයාගේ පිළිවෙත් මහ අපට මේ තුළින් මුළුමත්තින් ම විස්තර කළ හැක්කේ ය. කෙටියෙන් කිවහෙත්, යන්තිස් මහ අපට මේ තුළින් මුළුමත්තින් ම විස්තර කළ හැක්කේ ය. කෙටියෙන් කිවහෙත්, යන්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මතුවන සේ, දියුණුවන සේ, අනුපස්සනාව වැඩිම මින් අදහස් කෙරෙයි. (ඉදිරි පරිවිෂ්දයන්හිදී මේ සම්බන්ධව වැඩි දුරටත් කරුණු දැක්වෙනු ඇත.)

මිළහ පරිවිෂ්දයෙහි සිට මෙම අනුපස්සනාවන් එකින් එක විස්තර කෙරෙනු ඇත. එහිදී, එක් එක් අනුපස්සනාවක ස්වරූපය, විදරුගනාවේදී එය මතුවන ආකාරය, විදරුගනා මාරුගයෙහි විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් ත්‍රියාවත් වන අන්දම, විදරුගනා ඇත යමහ සම්බන්ධනාව, අනුපස්සනාවන් සිදුවන ක්ලේය ප්‍රහාණය ආදි කරුණු යාක්විතා කෙරෙනු ඇත. මෙහිදී හැකිතාක් දුරට ප්‍රායෝගික අංශයට බරව කරුණු ගෙන හැර පැමව උත්සාහ දැරෙනු ඇත. එසේ ම ඒ ඒ අනුපස්සනා එකිනෙකට යම වියම වන අන්දම යහ පොරාහික දැරෙනු ඇත. එයෙහි අනුපස්සනා වෙන්වෙන්ව විභාග කළ පසුව සම්පිණිත්වනාත්මක විග්‍රහයක් ද ඉදිරිපත් කෙරෙනු ඇත.

අධ්‍යාලපි

1. උප අන්තරය - i: “සම්මුතිය සහ පරමාර්ථය” බලන්න.
 2. උප අන්තරය - ii: “සුතමය සූජකය සහ හාවනාමය සූජකය” බලන්න.
 3. ඇතුම් යෝගාවච්චරයේ තම හාවනාව තරමක් දුරට සකස් වූ පසු කරමස්ථානාවාරයටරයා ගැන පවා නොතකා අත්තනේමතිකව කටයුතු කිරීමට පෙළඳඟීම්. ඒ, තමන්හට දැන් එබදු ස්වාධීන ගක්තියක් ඇති යි මුළුවට පත්වීමෙනි. ඉන් මහ වරද්දගත්තා ඔවුන් භාවනාවෙන් පිරිහෙති. එබැවින් සැමවිට ම තම හාවනා ඡැංචිය නොසහඩා ගුරුතුමාට දන්වා, ලැබෙන උපදෙස් ඒ අපුරින් ම ක්‍රියාත්මක කිරීම හාවනාව සාර්ථක කරගැනීමට හේතුවනු ඇත. යම් හෙයකින් ආචාර්යතා හෝ රුහුමාණ උපදෙස් හෝ කරමස්ථානය හෝ ගැන යැක ඇති වී නම්, හාවනාව ඇඹුණිවින බැවින්, සුදුසු අපුරින් වහා ඒ යැක දුරු කර ගතයුතු වෙයි.
 4. “විසුද්ධි මග්ග” යෙහි ප්‍රධාන පැළිබේද දෙයක් දැක්වෙයි. (වි.ම.: 67-72 පටු) ඒවා නම්: /i/ ආචාර = වායස්ථානය පිළිබඳ බැඳීම; /ii/ කුල = උපකාරක තු මිතුරන් කෙරෙහි බැඳීම; /iii/ ලාභ = බොහෝ ප්‍රත්‍යාය ලැබීම; /iv/ ගණ = පිරියකට ඉගැන්වීම, /v/ කම්ම = ගොඩනැගිලි තැනැවීම ආදි නාවකම; /vi/ අද්ධාන = දුර බැහැර ගමන් බිමන්; /vii/ සූජනි = යෝගී වූ දෙමාපිය — ගුරුවරයිනාට උපස්ථාන කිරීමට සිදුවීම; /viii/ ආඛාධ = රෝග, /ix/ ගන්ප = ඉගෙනීම හා උගත් දේ රැකිම, /x/ ඉද්ධි = ලැබශන් අනිඥ රැකිම (මෙය සමඟ හාවනාවට පැළිබේද නොවේ.)
- “මුද්දකපායටියකරා” වෙහි ඉද්ධි පැළිබේදය සමඟ විකල්ප වශයෙන් කිත්ති (= කිරීති) පැළිබේදයක් ද සඳහන්ව තිබේ. (ව්‍ය.අ.: 22 පට)
5. උපග්‍රහන්තරය - iii : “සතර කමටහන්” බලන්න.
 6. කාමවිෂන්දය (= ඉදුරන් පිනාවීමේ ආසාව), ව්‍යාපාදය (= තරහ), උද්ධිවිචුක්චුවය (= සිතේ විසුරුණු බව හා පසුතැවීම), රීතා-මිද්ධිය (= සිතේ අලසකම) හා විවිකිව්‍යාව (= බුද්ධිදී අට තැනෙක හටගත් යැකය) යනුවෙන් නීවරණ පහකි. මෙවා සිතෙහි සමාධිය හා ප්‍රජාව පහළවීමට ඉඩ නොදෙන ප්‍රධානතම ආචාරණ-භාජක වන බැවින්, යෝගාවච්චරයා නීවරණ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. බොහෝ යෝගාවච්චරයනට හාවනාවෙන් දිපුණුවක් ලද නොහැකි වන්නේ, මේ නීවරණ යටපත් කර ගැනීමට අයමත්වීම නිසා ය. සිතෙහි නීවරණ හටගත් විට ඒවා හඳුනා ගැනීමට ද, වහා දුරු කරගැනීමට ද, තැවත තුපදින ලෙස කටයුතු කිරීමට ද යෝගාවච්චරය යුතුවිය යුතුය. නීවරණයක් සිතේ ඇති වූ වහා ම එය දුරු කිරීමට උත්පුක විය යුතුය. තැවත නැවතන් ඇතිවීමට ඉඩ දුනහොත්, එය ක්‍රමයෙන් ගක්තිමත් වී, යටපත් කිරීම අපහසු වනු ඇත.
 7. “විසුද්ධි මග්ග” යෙහි සඳහන් වන අන්දමට, බුද්ධානුස්සයනි, වම්බානුස්සයනි, සඩ්සානුස්සයනි, සිලානුස්සයනි, වාගානුස්සයනි, දේවනානුස්සයනි,

උපසමානුදසන්, මරණයක් පටිස්ථුල දස්ස්සූව, ඩානු මනයිකාර යන කමටහන් 10 න් අරපණ බෝන ඉපදිය තොගාති වුවන්. නීවරණ යටපත් කිරීමට සමත් උපවාර සමාධියක් ලැබිය හැකිය. ඒ සමාධිය පාදා සරගෙන විදරුණාවට බැඳිය යුතුය. (මෙහි මුළුන් දක්වෙන අනුදසන් කම්මටවියාන හත සම්ඳේමිලන් වන්නේ අරියයාවකයනට පමණක් මුත්, ප්‍රථම් රහයනට ද මෙවා වැඩිමෙන් නීවරණ පහකාට විදරුණාවට බැඳිය හැකි බව සඳහන් වේය.) දි එපුහයෙන් හා දෙනිස් කුණප-පරික්කුල මනයිකාරයෙන් ප්‍රථම බෝනය පමණක් ද, පෙරිස්ස, පරුණ, මුදිතා යන කමටහන්වලින් මුල් බෝන තුන පමණක් ද, උපයක් කම්මටවියනයෙන් සිවුවනා බෝනය පමණක් ද ලැබේය. දි කැඩිණයෙන් හා ආනායානයකියෙන් බෝන හතර ම ලද හැකිය. අරුප කමටහන් හතර පිළිවෙළින් ඒ ඒ ඇත්ත බෝනය පදනා ම විශේෂ වේය. (වි. ම.: 82 පිට)

8. බෝන සමාජත්ත්වලින් විදින්නට ලැබෙන ප්‍රකිෂ්ප පුවිය නියා, විදරුණාවට නොබැය බෝනයෙහි ම සිත අලවා සිටිමට බෝනලාභී යෝගාවටරා තුළ පෙළම්මිලක් ඇතිවිය හැකිය. බෝන පුබය මෙන් ම බෝන බලෙයෙන් මැතු හවුන්ද ලැබිය හැකි මුළුමලේක සම්පත්ත්තිය ද අනිතා බවන්, මුද්‍රා සායනයේ යාරය ගම්පය නොව විදරුණාවෙන් ලැබෙන මහ-ඡිල-නිවන් පුවිය බවන්, මෙහිදී භෞදින් අවධාරණය කාට, විදරුණාවට යොමු විය යුතුය.

අරම්භයේදී විදරුණාවෙන් එක්තර ප්‍රමාණයකට ගොජුදේ සන්සිඳුවා ගත් පසු, පහසුවෙන් සම්පය දියුණු කර ගැනීමට ද හැකිවූ ඇත. රැඟත් විදරුණාවට ම භුරුවුණු ඇතුම් යෝගාවටරයනට සම්පයට සිත යොමු සිටිම් අරගුණාවන් - උදින්නාවක් උද්‍යත්තිමට ද ඉඩ නිබේ.

9. නීවරණ ඇතුළු කොළඹ්වල ප්‍රහාණය (= ඉරුවීම, පැන්වීම) ප්‍රධාන වශයෙන් අවස්ථා තුනකින් සිදුවේයි. කාමාවටර කුසලයන්ගේ බලෙයන් ක්ලේංස්නොල් තාධිග ප්‍රහාණය ද, රුපාවටර හා අරුපාවටර (බෝන) කුසලයන්ගේ බලෙයන් විශ්වාසිතන ප්‍රහාණය ද, ලෝකේක්ත්තර (මාරුග) කුසලයන්ගේ බලෙයන් පැවතින්ද ප්‍රහාණය ද, වේය. සම්විච්ද ප්‍රහාණයේදී කොළඹ්න්ගේ අනුසය ගස්තිය ද මුදලනින් ම විනාශ කොරෙන නියා, නැවත ඒ කොළඹ තුපදියි. තාධිග හා විශ්වාසිතන ප්‍රහාණයන්ගේ ගස්තිය පවතින්නේ අනුරුප කුසල ගක්තිය ක්‍රියාත්මක වන තුරු පමණි. ඉන්සපු, ටැපත් කළ කොළඹ අනුරුප තුන්මට ඉඩ ඇත්තේ, රේඛායේ අනුසය ඉරු සොයාරන ලද නියා ය. නැවත මතුවීමට ඉඩ ඇත්තේ, රේඛායේ අනුසය ඉරු සොයාරන ලද නියා ය. විදරුණාවේදී සිදුවන්නේ, ක්ලේංස්නොල් තාධිග ප්‍රහාණය වේ.

10. සම්පයන් හෝ විදරුණාවෙන් හෝ රැඟත් වූ විශ්ච සමාධිය මේ ලක්ෂණ දහයෙන් යුත්ත විය යුතුය.

- /i/ අනිතා පුහුබැඳීමෙන් වික්ෂිත්ත බවට රත් නොවූ පිනක් ඇතිවීම
- /ii/ අනාගත පැනුම්වලින් කම්පාවට රත් නොවූ පිනක් ඇතිවීම
- /iii/ කුඩානකම අනුව ගොස් හැකුරුණු බවට රත් නොවූ පිනක් ඇතිවීම.
- /iv/ උද්ධිවිය අනුව ගොස් ඉතා ද්‍රව්‍ය රත් බවට රත් නොවූ පිනක් ඇතිවීම.
- /v/ රාගය අනුව ගොස් වෙයෙයින් නැමුණු බවට රත් නොවූ පිනක් ඇතිවීම.
- /vi/ ව්‍යාපාදය අනුව ගොස් නැතු නොවූ බවට රත් නොවූ පිනක් ඇතිවීම.
- /vii/ සද්ධා-පස්සු ඉන්දිය යුගලයන්, විවිධ - සමාධි ඉන්දිය යුගලයන්, එකිනෙක

නො-ඉක්මවා සමඟ පැවතීම.

/viii/ පද්ධා-පත්-විරිය-පමාධි-පස්සු යන ඉන්දියයන් එක කෘත්‍යායකට ඊයම් වී පැවතීම.

/ix/ ඉහන කරුණු දෙකට පූජු වන පමණින් විරයය පැවතීම.

/x/ ආස්ථිවනයන් (= නැවත නැවත වැඩිමෙන්) ශක්තිමත් බවට පත්වීම.

විද්‍යාරුහා ඡූන තියම අන්දමින් පහළවන්නේ, මේ අංගවලින් සම්පූර්ණ වූ සමාධි යමින් ප්‍රෝෂ්ඨ වූ යිතක ය.

11. මෙහි සංස්කාර (= සංඛාර) යන පදයෙන්, ශේෂ-ප්‍රත්‍යායන් විසින් සකස් කරන ලද්ද හෙවත් ශේෂ-ප්‍රත්‍යායන් නිසා හටගත් දේ යන අර්ථය කියවේ. එවිට “සංස්කාර” රුදුව පියලි “නාම” හා “රුප” ඇතුළත් වෙයි. “අරමුණ කර නැමෙන” යන ගෝරෝයන් “නාම” නම වන පරමාරථ ධර්ම නම්, අසු නව වැදුරුම් වූ විත්තය හා අදරනය වෙතපිකයේ ය. “සංසා ආදි ප්‍රත්‍යායන් නිසා පිඩාවට (= රුප්පතායට) පැවතා” යන අර්ථයන් “රුප” නම වන පරමාරථ ධර්ම විසි අවශ්‍ය. ස්කන්ධ පසකට වෙන් කොට තිබෙන්නේ ද, මේ නාම-රුප සංස්කාරම ය. එවිට වේදනා-සංඛා (= සංස්කාර) - සංස්කාර (= සංඛාර-මෙතුනාදී සංස්කාර යනු වේදනාව හා සංස්කාරව හැර ඉතිරි වෙතපික 50 පමණකි)-විභාන (= විස්ස්ඛුණ) යන යතර අරුප ස්කන්ධයේ “නාම” ධර්මයේ වෙති; රුපස්කන්ධය “රුප” ගණයට වැටෙයි. තවදුරටත් දෙලාස් ආයතන, අවලාස් දානු ආදි වශයෙන් විවිධාකාරයෙන් බෙදු දක්වා ඇත්තේ ද, මේ නාම - රුප සංස්කාර ම ය. සුර්වභායන් වහන්සේ විසින් මෙසේ එක ම ධර්ම සම්භාය විවිධ අවස්ථාවලදී විවිධ ලෙසින් දෙශනා කරන ලද්දේ, එය අයන්නා වූ ඒ ඒ ප්‍රාදේශීල්‍යට පහසුවෙන් වැටහෙන ආකාරය අනුව ය.
12. “කප් තු බො ආවුශෙයා සංඛාරා ද්‍රව්‍යෙකු ?”.....
.....“එච්.. බො ආවුශෙයා සංඛාරා ද්‍රව්‍යෙකු.”
“කප් සංඛාරා සම්මැඩිතෙකු?”..... “එච් සංඛාරා සම්මැඩිතෙකු.”
“කප් සංඛාරා විපස්සිතෙකු?”..... “එච් සංඛාරා විපස්සිතෙකු.”

- (අ.නි.-ii: 178 8ට)

අවුවාවෙහි මෙය තෝරා ඇත්තේ, “..... සංස්කාරයේ අනිත්‍ය-ද්‍ර්යාඛ-අනාත්ම වශයෙන් දත් පුත්තාහ, සම්මරණය කළ පුත්තාහ, විද්‍යාරුහා කළ පුත්තාහ.” යනුවෙති. (“.... ආවුශෙයා, සංඛාරා නාම අනිව්‍යතා ද්‍රව්‍යෙකු, අනිව්‍යතා සම්මැඩිතෙකු; අනිව්‍යතා විපස්සිතෙකු; තත්‍ය දුක්ඛතානා අන්තර්‍යාතාත්” ... - අ. අ.-ii: 526 පිට) මින් හැඳෙන්නේ “ද්‍රව්‍යෙකු”, “සම්මැඩිතෙකු,” “විපස්සිතෙකු” යන පද තුනෙන් ම සමාන අර්ථයක් කියවෙන බවකි. එහෙත් විද්‍යාරුහා මාර්ගයේ ප්‍රධාන අවස්ථා තුනක් වන සූත්‍ර පරිජ්ඛාව, තීරණ පරිජ්ඛාව හා පහාන පරිජ්ඛාව (වි.ම.:455 පිට) දැක්වීම පිළිය මේ පද තුන පහසුවෙන් යොදගත හැකි ආකාරය මේ පරිවිශේෂයෙහි කෙටියෙන් විස්තර කෙරෙනු ඇත.

මෙම පූත්‍රයෙහි සඳහන් වන විද්‍යාරුහාලාභීය මාර්ගථලාභීයෙකු ලෙසින් “ප්‍රාදේශීල්‍ය පස්සුන්තිපකරණ”යෙහි විශ්‍රාශ කෙරෙන බැවින් (පු.ප.: 378 පිට) ඉහන ප්‍රාදේශීල්‍යන් සම්පූර්ණ විද්‍යාරුහා මාර්ගය ප්‍රකාශවන සේ සැලකීම සාධාරණ ය.

13. “නියෝ හි ලොකිය-පරිජ්‍යාදායෝ; සූත්‍රපරිජ්‍යාදා, තීරණපරිජ්‍යාදා, පහානපරිජ්‍යාදා ව... තනට ‘රුපපන- ලක්ඩන- රුපං, වෙදධින-ලක්ඩන වෙදනා’නි එව. තෙය. තෙය. ධම්මානා. පවචන - ලක්ඩන - සලලක්ඩනවසෙන - පචන පස්සාදා සූත්‍රපරිජ්‍යාදා නාම..... තත් සඩිනාරපරිවෙෂ්දනා පච්චාය යාව පචච්චයපරිගහා සූත්‍රපරිජ්‍යාදාය ඩුම්, එන්ස්ට්. අන්නර ධම්මානා. පචච්චනලක්ඩනපට්වෙධයෙව ආධිපවව. හොති...”

— (ව.ම.: 455 - 456 පිටු)

“සූත්‍රපරිජ්‍යාදා, තීරණපරිජ්‍යාදා, පහානපරිජ්‍යාදා යනුවෙන් ලොකික පරිජ්‍යාවේ තිදෙනෙක් වෙති..... එහි ‘රුපපනය (= ගැටීම - පෙළීම - වෙනස්වීම) ලක්ශණය කොට ඇත්තේ රුපය යි. වින්දනය ලක්ශණය කොට ඇත්තේ වෙදනාව යි, යනුවෙන් මෙයේ ඒ ඒ (සංස්කාර) ධර්මයන්ගේ පචච්චන්ත (= පොදු නොවන - පෙළුදුලික) ලක්ඩනයන් සැලකීම් වශයෙන් පචන්නා වූ ප්‍රජ්‍යාව සූත්‍රපරිජ්‍යාදා නම් වේ..... එහි සංඛාර පරිවිණ්දයේ (= නාමරුප පරිවිණ්ද සූත්‍රයෙහි) සිට පචච්චය පරිග්ගහය (සූත්‍රය) දක්වා සූත්‍රපරිජ්‍යාදාව ඩුම්ය වෙයි. මේ අන්නරහි (සංස්කාර) ධර්මයන්ගේ පචච්චන්ත ලක්ඩන ප්‍රතිච්චිත ම ආධිපති වෙයි.”

14 තරුණ උදායබාධ සූත්‍ර අවස්ථාවේදී අනියයින් පිරිසිදු බවට පත් විද්‍රෝහනා සිත් පර්මිපරාව හේතුකොටගෙන නවක යෝගාවවරයාහට පෙර තුළුපු විරු විවිධ ආලේඛ පෙනෙයි. තමාගේ හාත්පස විශේෂයෙන් ආලේඛමත් වි දිස්වෙයි. ඒ සමඟ ම, තම සූත්‍රය, ප්‍රිතිය, පස්සයදීය (= සිත-කය යන්සිදි සැහැලුවීම), පුබය, පුද්ධාව (= අධිමාක්ඩය), විරයය, සතිය (= උපච්චාය) හා උරේක්ෂාව වෙයෙයින් වැඩි ඇති අපුරුදුනෙයි. මේ ධර්ම කෙරෙහි නිකාන්තියක් (= සිපුම් තණ්හාවක්) ඇති වි, ඒවා ආස්ථාදනය කරමින් හෙතෙම හාවනා මනසිකාරය නිසි සේ නොපවන්වයි. මෙහුදි දිපුතුවක් ඇතිවූයේ ඒකාන්තයෙන් තමා ලේක්න්තර තත්ත්වයකට පත් වි ඇති නියා යැයි මුළු වෙයි. මේ හේතුවෙන් යෝගාවවරයා තොදුනුවන්ට ම හාවනාවෙන් පිරිහෙයි. (තම හාවනාව කඩිකප්පල් කරගනිමින්, අනුන්ට හාවනා උපදෙස් දීමට, ධර්මය කියාම්ව පවා ඉදිරිපත් වෙයි.) එහෙයින් මෙම දස ධර්ම, විද්‍රෝහනා උපක්ලේෂ නමින් හැඳින්වෙයි. මේවා බාධකයන් වන්නේ නිකාන්තිය ඇතිකරගතහාන් පමණකි. තුවැනැති යෝගාවවරයා නිකාන්තියකට ඉඩක් නොදී, මේ ධර්මයන් ද ත්‍රිලක්ශණයට තහමින්, පහසුවෙන් මෙම කපොලේල පසු කරයි. උපක්ලේෂයන්ගෙන් මුළු වූ යෝගාවවරයාහට ද ගුරු උපදෙස් අනුව හෝ තම තුවැනින් ම හෝ යට් යට් ස්වභාවය තේරුම ගත් කළ, මේ අවස්ථාව පියම. කිරීමට හැකිවනු ඇත. ඇතැම් යෝගාවවරයාහට උපක්ලේෂ අතරින් කිපයක් පමණක් ප්‍රකටවීමට ඉඩ තිබේ.

15 “..... ‘රුපං අනිවවෂ, වෙදනා අනිවවෂ’නි ආදිනා නයෙන තෙය. යෙව ධම්මානා. සාමස්ජ්‍යලක්ඩන. ආරෝපනා පචන ලක්ඩනරමණික-විපස්‍යනාපස්සාදා තීරණපරිජ්‍යාදා නාම..... කළුපසම්මයනතෙනා පන පච්චාය යාව උදායබාධ්‍යනා තීරණපරිජ්‍යාදාය ඩුම්, එනයම්. හි අන්නර සාමස්ජ්‍යලක්ඩනපට්වෙධයෙව ආධිපවව. හොති....”

- (ව.ම.: 455 - 456 පිටු)

“..... ‘රුපය අනිතා ය, වෙදනාව අනිතා ය’ ආදි තය අනුව, ඒ (සංස්කාර)

ධරමයන්හට ම සාමාන්‍ය ලක්ෂණ ආරෝපණය කොට පවත්නා වූ, ලක්ෂණයන් අරමුණු කොට ගත් විද්‍රෝහනා ප්‍රජාව, තීරණ පරිඥ්‍ය නම වෙයි..... කළුප සම්යනයේහි (= සම්යන සැඳුණයේහි) සිට උදයබිජානුපස්‍යනාව (= උදයබිඡ සැඳුණය) තෙක් තීරණපරිජාව සඳහා ඩුමිය වෙයි. මේ අතරෙහි සාමාන්‍ය ලක්ෂණ (= අනිත්‍ය, දුෂ්ච, අනාත්ම යන ත්‍රිලක්ෂණ) ප්‍රතිවේදයම අධිපතිභාවය ලැබයි.”

16. යෝග්‍යවාන් මහ - එල පසක් කරගත් යෝගාවවරයාගේ සන්නානයේහි මේ වන විට ගෙධිනැංවි තිබෙන ප්‍රබල විද්‍රෝහනා ගක්තියෙන් තවත් ඉදිරියට යාමට පිළිවන්කම තිබිය හැකිය. එබුවින් එලමු මාර්ගයේ එලය ගැන අභේක්ෂාව (තාවකාලිකව) අතහැර, යකෘතියාම් මාර්ගය සඳහා අධිෂ්ථාන තබාගෙන, නැවත විද්‍රෝහනාව කරගෙන යාම පුදුසු ය. මෙටිට උදයබිඡ සැඳුණයේ සිට පෙරට වඩා තීයුණු ලෙසින් විද්‍රෝහනා සැන පඩික්තිය පහළවෙමින් ද්‍රවිතිය මාර්ග සැනයට උපත්‍යුගිය වනු ඇත. මෙයේ ක්‍රමයෙන් අර්හත්වය දක්වා ම විද්‍රෝහනාව කරගෙන යාමට යෝගාවවරයාට ගක්තිය තිබේද දි උරග බැලිය පුතුය.

එබදු ගක්තියක් නැති යෝගාවවරයා ප්‍රථම මාර්ගය ලද පසු, එහි එල සමාජත්තිය වශීභාවයට පත්කරගත පුතුය. විද්‍රෝහනා සැන පිළිවෙළින් අධිෂ්ථාන හාවනාව ප්‍රගුණ කිරීම මෙහිදී ඔහුට පහසුවක් වනු ඇත. (යම් ප්‍රමාදයක් නියා මේ අවස්ථාවේදී හාවනාව අතපසු කළහොත් නැවත එලයට යම්වදීම දුෂ්කරවීමට ඉඩ තිබේ.) එල සම්වන පුරුෂකරගත් පසු, ඒ ගැන අභේක්ෂාව දුරුකර, මීළහ මාර්ග සැනය සඳහා පෙරසේ ම විද්‍රෝහනාව කළ පුතු වේ. (මුළු එලය ගැන නිකාන්තියක් ඉතිරි වී නම්, නැවත එයට ම පත්වීමෙන්, යෝගාවවරයා මුළාවීමට ද ඉඩ ඇත.) මෙයේ ක්‍රමයෙන් අර්හත්වය සාක්ෂාත් කිරීමෙන් විද්‍රෝහනාව මස්තකප්‍රාප්ත වෙයි.

17. “..... තෙසු යෙව පන ධමෙමසු නිව්වයසැසුදී-පර්හනාවසෙනා-පවතනා ලක්ඛනුරුම්කීකාරීපස්‍යනාපසැසැ පහානාපරිසැසැ නාම.... හඩිගානුපස්‍යනා ආදි-කනා උපරි පහානා-පරිසැසැ ඩුමි. තමනා පටයාය හි නිව්වයසැසුදීපහානයාධිකානා-යනනනන. අනුපස්‍යනානා ආධිපත්ව....”

- (ව.ම. : 455 - 456 පිටු)

“..... එම (ය-ස්කාර) දරමයන්හි ම නිත්‍ය සංඛ්‍ය ආදි (කෙලෙස් තදිනිව) ප්‍රහාණය කිරීම වශයෙන් පවත්නා වූ ලක්ඛනුරුම්කීක (= ත්‍රිලක්ෂණ අරමුණු කොට ගත්) විද්‍රෝහනා ප්‍රජාව, ප්‍රහාණ පරිඥ නම වෙයි..... හඩිගානුද්‍රෝහනය (= හඩිග සැඳුණය) ආදි කොට ඉහළට ප්‍රහාණ පරිජාවගේ ඩුමිය දි. එතුන් (= හඩිගසැඳුණයේහි) සිට නිත්‍ය සංඛ්‍ය ආදින්ගේ ප්‍රහාණය සිදු කරන සත් අනුපස්‍යනාවන්ගේ අධිපතිභාවය වෙයි.”

18. “ අනුපස්‍යනීන් අනු අනු පස්‍යනී, අනෙකෙහි ආකාරෙහි පුනාපුනා. පස්‍යනීන් අභ්‍යන්තරය.”

(ව. ම.: 482 පිට; ප. අ. : 182 පිට)

19. මෙම මුළදී විද්‍රෝහනා මාර්ගය අවස්ථා තුනකින් විස්තර කරදීදී, විද්‍රෝහනා සැන

පඩික්තිය පිළිවෙළින් දක්වන ලදී, සූත පරිජ්ජුවට (= 'දැකීමේ අවස්ථාව'ට) අයත් නාමරුප පරිවිශේද සහ රචිතය පරිග්ගහ සූතයේ නියම විදරුණනාවට පදනම සකසාති. තීරණ පරිජ්ජුවට (= 'සම්මයන අවස්ථාව'ට) හා පහාන පරිජ්ජුවට (= 'විපස්සනා අවස්ථාව'ට) ඇතුළත් වන, සමමසන, උද්‍යබධය, හඩිග, හය, ආදිනව, නිබැද, මුජ්ජ්විතුකම්තා, පටියචිඛා, සඩිබාරුපෙක්ඛ සහ අනුලෝචන යන සූත පෙළ “දෑ මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි. බොහෝ විට මින් සම්මයන සූතය අතහැර මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි. බොහෝ විට මින් සම්මයන සූතය අතහැර මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි. බොහෝ විට මින් සම්මයන සූතය අතහැර මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි. බොහෝ විට මින් සම්මයන සූතය අතහැර මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි. බොහෝ විට මින් සම්මයන සූතය අතහැර මහා විදරුණනා ජාත” නමින් තැදින්වෙයි.

20. ප. ම. - i: 2, 104, 108, 110 පිටු; ප. ම. : 480 පිට ආදිය.
21. මතු පරිවිශේදයන්හි ද අයේ ලිපිවල ද ඇතැම් නියුත් දක්වෙනු ඇත.
22. ප. ම. - i: 36, 42 - 46, 58 - 60, 86, ආදි පිටු. (අපග්‍රන්තිය - v බලන්න.)
23. ප. ම. - i: 20, 424, 448 පිටු; ප. ම. - ii: 236 - 238 පිටු ආදිය.
24. ප. ම. : 472 - 473, 521 - 523 පිටු; දී. අ. - i: 47 - 48 පිටු; ම. අ. - i : 43 - 44 පිටු; අ.අ.- i : 60 පට; අ. අ. - ii : 761 පට; දී. වී. : 74 පට,
ම. වී. - i: 103 පට; ග. වී. - ii : 471 පට; අ. වී. - ii: 275 පිට; ආදිය.
25. ප. ම. - i: 20 - 22, 108, 110, 144 - 150 පිටු, ප. ම. - ii : 154 - 158 පිටු
ආදිය.
26. ප. ම.: 213 - 214, 456 පිටු; ම. අ. - i : 141 - 142 පිටු; ග. අ. - ii: 83 පට; ග. අ.-iii:
170 පට; අ. අ. - ii : 761 පට; ඉ. අ.: 134 පට; ග. වී.-ii : 453 - 454 පිටු



2

අනිව්වානුපස්සනාව

[1] “අනිව්වානුපස්සනා භාවෙනෙනා නිව්වසඳුදු පර්හති.”
“අනිව්වානුපස්සනාව වඩන්නා නිව්ව සංස්කුත්‍ය දුරු කරයි.”

මේ වනාහි සත්තානුපස්සනාවන්හි පළමුවන අනුපස්සනාව හඳුන්වා දෙන මාත්‍කා පායය යි. මෙහි “අනිව්ව” (= අනිත්‍ය) යන්නෙහි තේරුම කුමක්ද දැන් සලකා බලමු. නිත්‍ය නොවන, සඳකාලීක නොවන, ඇතිව නැතිවන, ක්ෂේත්‍රවන - ගෙවන, විපරිණාමයට පත්වන ස්වභාවය, අනිත්‍යතාව හෙවත් අනිත්‍ය ලක්ෂණය ලෙස හඳුන්වනු ලැබේ. ඉපදීම අනිත්‍යතාවෙහි මුල ය; ජරුව (= දිරිම) එහි මැද ය; බිඳීම එහි කෙළවර ය. මේ අනිත්‍ය ස්වභාවය සියලු සංස්කාර (හෙවත් පස්වස්කන්ධ) ධර්මයන්හට ම සාධාරණ ය.¹ හේතු රෝගගේ එකතුවෙන් උපදින නියා ම “(ය-ඛන -) සංඛාර” යන නම ලබන පස්වස්කන්ධ ධර්මයේ ඒ ඒ හේතුන්ගේ වෙනස්වීමෙන් අභාවයට යති. මෙය ස්වභාවික සිද්ධියෙකි. මෙහිදී අනිත්‍ය වූ දෙය භා අනිත්‍ය ලක්ෂණය එකිනෙකින් වෙන් කොට හඳුනාගැනීම වැදගත් ය. සංස්කාරයේ හෙවත් පස්වස්කන්ධයේ ම අනිත්‍යයේ ය. ඒවාට ආවේණික වන, නිත්‍ය නොවන - වෙනස්වන ස්වභාවය අනිත්‍ය ලක්ෂණය යි. (= අනිව්ව ලක්ෂණය යි.)

සංස්කාරයේ ස්වකීය අනිත්‍යභාවය තුම් ම ප්‍රකට කරති. භාවිත සිතක් ඇති තුවණුන්තෙකුට එදිනෙද පිවිතයේ හැම අවස්ථාවක් තුළින් ම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකිය ගැනීවෙනු ඇත. අනු ගා කුඩාවට හටගන්නා මල් කැකුලක් කෙමෙන් වැඩි, විකසිත පුවදින් පැහැඟන් මලක් බවට පත්වයි. ඒ මල කෙමෙන් මෝර, ජරුවට පත් වී, නවුවෙන් ගිලිනි බිම වැටි, කුණු වී යයි. අජේ ඉදුරන්හට නිරතුරු අරමුණුවන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාව විදහා දැක්වෙන මෙබදු දේ නොවේ ද?

බහිර ලෝකයෙහි පමණක් නොව අජේ ම පස්වස්කන්ධය තුළ අනිත්‍යතාව ක්‍රියාත්මක වන ගැටි, තුවණීන් විමය බැඳුවහොත්, අපට ම පෙනී යනු ඇත. ඇයට නොපෙනෙන තරම කුඩා කළල බිජයක් ලෙස මව කුස තුළ ප්‍රථමයෙන් ම රනිත වූ ඔබේ ගරිරය මො-මොහොත වන විට කෙතරම නම් විපරිණාමයකට ගොදුරු වී තිබේ ද? එසේ ම, මොහොතකට පෙර ඔබ සිදු කළ ක්‍රියාව දැන් නිරුද්ධ වී ගොස ය. ක්ෂේත්‍රයකට පෙර ඔබට පහළ වූ සිත දැන් අහෝසි වී ඇත. එහෙයින් අනිත්‍යතාව යනු අජේ පිවිතය භා එකට බැඳුණු. අජේ පස්වස්කන්ධයෙන් වෙන් කළ නොහැකි ස්වභාවයෙකි.²

මේ ඇත්ත තේරුම නොගත් අභාන පාප්ලේරනයා තම පස්වස්කන්ධයන් බහිර දේකන්ධන් නිත්‍ය වශයෙන් ගනියි. ඒ අනුව ඔහුගේ සිතිවිලි ද, වචන ද, කායික ක්‍රියා ද, වැරදි පහාන වෙයි. එමෙන් හෙතෙම සයර දුකට වැළැවයි. නියම සැපයෙන් ඇත්වෙයි.

“අනිත්‍යයි! අනිත්‍යයි!” යනුවෙන් සංස්කාරයන් හැම දෙයින් ම මුර ගා කිවත්, පායමයේ දීර්ඝ කාලයක් තුළ පුරුදු කිරීමෙන් සිතෙහි මුල් බැස ගත් “සංස්කාර නිත්‍ය ය” යා ඇඳීම (= නිව්ව සංස්කුත්‍ය) දුරු කිරීම පහසු නොවන්නේය. අනිත්‍යතාව ගැන පෘත්‍රයේ ඇපුවන්, කොතරම කියෙවිවන්, කොතරම සිතුවන්, එපමණකින් මැ නිත්‍ය

යංජුව පහ වී අනිතා යංජුව (= “යංස්කාරයෝ අනිතායෝ ය” යන නැඩිම - නැදිනිම) සිතෙහි තහවුරු නොවේ. ඒ යදහා විශේෂ උත්සාහයක් යොද සිත තැන්පත් කරගෙන, විදරුණනා භාවනාව මහින් යංස්කාරයන්ගේ අනිතා ස්වභාවය තමා විසින් ම ප්‍රත්‍යාග්‍රහණ කළ යුතු වන්නේය.³

විදරුණනා භාවනා මනසිකාරයෙක යෙදෙන විට, තමා ගත් කරමස්ථානයෙහි නැවත නැවත දරුණය යොදුලිමට “අනුපස්සනා” යයි කියනු ලැබේ. මේ දරුණය නම් සතියන් නුවණන් යොදුලිම යි. එයට, සතියම්පරස්සුජාය යොදුලිම හා මෙනෙහි කිරීම යන වචන ද ව්‍යවහාර කෙරෙයි. අනිතා වූ පස්වස්කන්ධය පිළිබඳ අනිතා ස්වභාවය (= අනිව්‍ය ලක්ඛණය) නැවත නැවත විදුයුන් නුවණින් යලකා බැලීම “අනිව්‍යනුපස්සනාව”යි, හෙවත් අනිතානුදරුණය යි.⁴ එමහින් නිව්‍ය සස්සුජුව දුරු වී, අනිව්‍ය සස්සුජුව⁵ මතුවනු ඇත.

අනිව්‍යනුපස්සනාව සාර්ථක කර ගැනීම සඳහා පිළිපැදිය යුතු උයස් වැඩ පිළිවෙළක් තිබේ. විදරුණනා මාර්ගයේ පුරුව කාතාය හා “දැනගැනීමේ අවස්ථාව” (= ඇත්ත පරිස්සුජුව) පිළිබඳව දැන් නැවත අවධානය යොමු කරන්න. යුපිරිසිදු සිලයක පිහිටි යෝගාවලරයා තම සන්නානගත පාඨ නීවරණයන් යටපත් කරමින් විත්ත සමාධිය උපද්‍රවා ගනියි. ඉක්නින් සමාධිමත් සිතෙන් නාම-රුප යංස්කාරයන්, එවාට ආවේණික වූ ලක්ෂණයන් (= පාවත්ත ලක්ඛණය) මාර්ගයෙන් වෙන් වෙන් කොට ප්‍රත්‍යාග්‍රහණ නැවත නාමරුපයන්ගේ හේතු ප්‍රත්‍යාග්‍රහණ ද අවබෝධ කර ගනියි. මුළු පස්වස්කන්ධය ම තුළ හේතු-ඡිල ධර්මනාවයෙක පැවැත්මක් පමණක් බව භාවනාමය දැක්වා ඇතියි. තවදුරටත් සහි සම්පරස්සුජාය (= සිහි නුවණ) තීපුණු වන විට, මෙතෙක් එක් කොටයක් වශයෙන් සිතා සිටිය වූ රුප කොටයෙක, එකකට පසුව තවෙකක් වශයෙන්, බොහෝ කොටස් නීබෙන බව වචන ගනියි. ඒ ඒ කොටස් අරමුණු කරගෙන පහළ වන නාම ධර්මන් බොහෝ කොටස් වශයෙන් කැඳී කැඳී පවතින බව දැක්වා ඇතියි. මෙවිට මේ නාමරුප ධර්ම කොටස්වල වෙනස්වීම ද තේරුම් ගනියි. ඒ තුළින් ඇතිව්‍යමත් (= උදය) නැතිව්‍යමත් (= වය) මතුවන අන්දම අන්දකිමින් යෝගාවලරයා අනිතා ලක්ෂණය ප්‍රත්‍යාග්‍රහණ කරයි.

මෙය වඩාත් පැහැදිලි කරගැනීමට නියුතනක් ගනිමු. සමාධිමත් සිනින් ආනාපානයන් භාවනාව කරගෙන යන යෝගාවලරයා නාසිකා අග හෝ උඩුතොලෙහි හෝ හැජෙන ආන-අපාන (= ඇතුළුවන-පිටවන පුස්ම) දෙකට හිත යොදායි.⁶ මුලදී ඔහුට මෙය දැනෙන්නේ එක් ආය්චායයකුන් එක් ප්‍රශ්නායයකුන් වශයෙනි. පසුව සහි-සමාධි දිපුණුවට පත්කර ගනිමින්, (යබනකායපටිය-වේදී ක්‍රමය ? අනුව) සියලු ආය්චාය කයත් සියලු ප්‍රශ්නාය කයත් පිළිබඳ මුල- මැද-අග යන කොටස් දැනෙන පිළිවෙළට මනසිකාරය පවත්වයි. මේ අවස්ථාවේදී, ආය්චාය - ප්‍රශ්නාය කොටස් දෙකකි ම අන්තර හේදය (= අතර ඇති බෙදිම්) ප්‍රකට කරගනියි. ඒ එකක් එකක් තුළ තව-තවත් කොටස්, සන්නතියක් (= පෙර පසු සම්බන්ධයෙන් යුත් පරම්පරාවක්, පෙළක්) වශයෙන් පවතින බව දැන ගනියි. ඒ සමඟ ම එවායේ ඇතිව්‍යමත් නැතිව්‍යමත් දැක්වා ඇතියි. මෙනෙහි කරන සිත ද ඇතිවෙමින් නැතිවෙමින් පවතින අයුරු පසුව පැහැදිලි වෙනු ඇත. මෙස් අනිව්‍ය ලක්ඛණය ප්‍රකට වෙනු ඇත.

අනිතා ලක්ෂණය නොවැටහෙන්නේ සන්තති සනයෙන් වැඩි නිවේම නියා ය. ගෙර පසු වශයෙන් (= සන්තතියක් ලෙසින්) ලැබෙන නාමරුප කොටස් එකට ම සම්බන්ධ කර

එකක් ම සේ සිතින් සලකනු ලැබීම සන්තති සනය යි. එවිට නාමරුපයන් දිගට ම පවතින ආකාරයක් මිය, එවා ඇතිවෙමින් තැනිවෙමින් සන්තතියක් වශයෙන් පවතින අන්දම තොපහෙයි. මේ සන්තති සනය බිඳී වැට්ටෙමට නම්, නාමරුප කොටස්වල ඇතිවිම - තැනිවිම වෙන්-වෙන්ව ප්‍රත්‍යක්ෂ කළ යුතුය. ඒ යදහා, නාමරුපයන්ගේ ප්‍රත්‍යය-පරිග්‍රහය (= තැනිවිම වෙන්-වෙන්ව ප්‍රත්‍යක්ෂ කළ යුතුය ඒ යදහා, නාමරුපයන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය) මූහුකරු ගිය කළේ, අරමුණු වන නාමරුප කොටස්වල පැවැත්ම මූල-මැද-අග වශයෙන් සැලකිල්ලෙන් මෙනෙහි කළ යුතුය. එවිට ඒ එකක් එකක් කොටස්වක උදය - වය දෙක ප්‍රකටවීමෙන් සන්තති සනය බිඳී, අනිවිව ලක්ඛණය අවබෝධ වනු ඇත.⁹

යාස්කාරයන්ගේ අනිත්‍යනාව මතුකොට තේරුම ගැනීමට උපකාර වන මේ කරුණු සතර ගැන ද සලකා බලන්න.

1. ඉපදිම වශයෙනුන් නිරද්ධවීම වශයෙනුන් පැවැත්ම.
2. තිබෙන යැවියට තොතිනී වෙනස්වීම.
3. ක්ෂේකතාව හෙවත් තාවකාලිකහාවය.
4. නිත්‍ය ස්ථාවය ප්‍රතික්ෂේප කරගෙන සිටීම (= නිත්‍යනාවයක් තොවීම)¹⁰.

විදුරගනාවේදී ස්ථාවාචික අන්දමින් අනිවිව ලක්ඛණය මතුවීමට ඉඩ සැලයීම තුවනුව යුරුය. ඒ යදහා පළමුව පවතිවය පරිග්‍රහ සූදින් වැඩිමට ඉඩ දිය යුතුය.¹¹ මෙවිට කඩ්බාවිතරණ වියුද්ධිය සම්පූර්ණ වී යෝගවවරයාගේ සිනෙහි “මම” යන යෘජුව තුනී වනු ඇත. මූදෙක් හේතු-ඩාල ධර්ම සම්පූර්ණයක් පවතිනවා විනා, “මම” යනුවෙන් ප්‍රහණය කළ හැකි ස්ථිරයාර පුද්ගලයෙකු තම පස්වස්කන්ධය තුළ හේ ඉන් පිටත හේ තැනි බව ඔහුට වැටහෙයි. ඉතික්නිව පස්වස්කන්ධයන් අනිත්‍ය වශයෙන් හාවනාමය සූදින් පහළ වෙයි. එවිට ස්කන්ධයන්ගේ අනිත්‍යනාව කම්පාවකින් තොරව මධ්‍යස්ථාපිත ඔහුට හැකිවෙයි. ඉදින් පවතිවය පරිග්‍රහය අයම්පූරණවීමේ හේතුවෙන් “මම”-හැනීම ඉතිරිව තිබෙන අනිවිව ලක්ඛණය පහළ වුවහොත්, “මම තැනිවෙනවා” යයි ඔහු තුළ මහත් බියක් හට ගැනීමට ඉඩ තිබේ. හාවනාව අන්හැර දැමීමට වුව ද ඔහු පෙළබෙනු ඇත.

මුද්ධ පරිනිරවාණයෙන් පසුව මුහුමද්ධිය පනවා තික්මවන ලද ජනන තෙරණුවේ පවතිවය පරිග්‍රහය තොකොට, පස්වස්කන්ධයන් අනිත්‍ය-අනාත්ම වශයෙන් විදුරගනා කළහ. එවිට “තමා” (= “ආන්මය”) ප්‍රජාතයෙක පනිනවන්නාක් මෙන් හැඳි, “මාගේ ආන්මයට කුමක් විදා විනායවන්නොමි” යි බියපත් වුහ.¹² එසේ ම බුදුරජාණන් වහන්සේ වතුරුරුය සන්ත්‍යයන් දේශනා කරනු ඇයා, දිර්සාපුෂ ඇති දෙවියේ “අපි අනිත්‍ය වමෝපු” යයි ඩි-හ නාදය ඇපු මුවන් මෙන් බියෙන් තැනිගත්හ.¹³ එබැවින් හාවනාව ආරම්භයේදී ම අනිත්‍ය ලක්ෂණය මතුකර ගැනීමට සින යෙදීම යුදුදු තොවේ.

හාවනාව තුළින් ම මතු වූ පස්වස්කන්ධයන්ගේ අනිත්‍යනාව පිළිබඳ තැවත තැවත පිළි තුවනු යෙදීම අනිවිවානුපස්සනාව යි. අනිත්‍ය යෘජුව හොඳින් සිතට කාවැදෙන තෙක් අනිවිවානුපස්සනාව දියුණුවීමට ඉඩදිය යුතුය.

බොඟ් විට, අනිවිවානුපස්සනාවේ ආරම්භක අවස්ථාවේදී යෝගවවරයාහට ප්‍රකටව දැනැන්නේ, නම මූල කරමස්ථනය (= ආනාපානය, උදර වලනය ආදිය) හා යම්බන්ධ ඒ ඒ

රුප කොටස්, රාජි වශයෙන් ගෙවී - ගෙවී යන ආකාරය යි. ඉන්පසු තාම කොටස්වල අනිත්‍යතාව ද ඒ අපුරින් ම පැහැදිලි වි, පස්ද්වස්කන්ධය ම අනිත්‍ය බව දැන වශයෙන් දකිනි. තම (= අභ්‍යන්තර) ස්කන්ධවලින් බාහිර ස්කන්ධයන් ද අනිත්‍ය බව, ඒ අනුව මෙහෙති කරයි. වර්තමාන අනිත්‍යතාව අනුව සැලකීමේදී (= අන්වයේ /අනුමාන සූණ වශයෙන්) අනිත සංස්කාරයන් ද අනාගත සංස්කාරයන් ද අනිත්‍ය යයි වැටහෙනු ඇත. මෙසේ විවිධ සම්බන්ධ (= කළුප) වශයෙන් හකුව්වාමින් නාමරුපයන්ගේ අනිත්‍යතාව සැලකින් තීරණය කිරීමේදී සම්මයන සූණය බලවත් වෙනු ඇත.¹⁴

සතියම්ප්‍රජ්‍යාදය තවත් තිපුණු වන විට, වර්තමාන වශයෙන් ලැබෙන අරමුණ ම ඇතිවෙමින් නැතිවෙමින් පවතින අන්දම පැහැදිලිව මෙහෙති වෙමින්, අනිවිව ලක්ෂණය භෞදින් වැටහෙනු ඇත. ඒ ඒ ස්කන්ධයන් ඇතිවිමට හේතු ද නැතිවිමට හේතු ද ප්‍රකට වෙනු ඇත. මෙය තරුණ උදයබනය සූණ අවස්ථාව යි. 15 මෙටිට පහළ වන විද්‍රෝහා උපක්ලේෂයන්ට මුළු වි ඒවා ආස්ථාදාය කරන්නට වුවහාන්, අනිවිවානුපස්සනා බලය ඩින වි හාවනාව කඩාකල්පල්විමට ද ඉඩ තිබේ. උපක්ලේෂ ධර්මයන් පිළිබඳව ද අනිත්‍ය සංඛ්‍යාව උපද්‍රවන්නා දක්ෂ යෝගාවවරයා මේ කජාල්ල ඉක්මවිමට සමත් වෙයි. (ඉදින් උපක්ලේෂයනට යට්ටත්ව අනිවිවානුපස්සනාව දුබල වි නම්, නැවත එය සට්‍රිමත් කරගැනීමට සිදුවෙනු ඇත.) ඉන්පසු අනිත්‍ය ලක්ෂණය අතිශයින් පිරිසිදුව දකිනින්, බලව උදයබනය සූණයට පිවිසෙනු ඇත.

වැඩිදුරටත් අනිවිවානුපස්සනාව දිපුණුවීමෙන්, නාමරුපයන්ගේ ඇතිවිම ඉක්මවා ගොස් නැතිවිම (= හඩිය) ම අරමුණු වන්නේය. මෙමෙන් පහළවන හඩියනුපස්සනා සූණය වනානි අනිවිවානුපස්සනාවේ පුබල ප්‍රතිඵලයකි. ඉතික්බිතිව ද අනිවිවානුපස්සනාව විවිධ මුහුණුවින් මතුවෙමින්, විද්‍රෝහා ඇන පඩික්නිය ඉදිරියට ගෙනයාමට මහෝපකාරී වෙනු ඇත. විද්‍රෝහාව මුදුන්පත් වන මොහොතේදී ඇතුම් විට අනිවිවානුපස්සනාව විමොක්ෂ මුජයක් වෙමින් අනිමින්න විමොක්බයෙන් නිරවාණය අරමුණු කිරීමට ද ඉවහල් විය හැකිය.¹⁶ මෙසේ අනිවිවානුපස්සනාව, විද්‍රෝහා මාර්ගය පුරා පැනිර සිවින ප්‍රධානතම අනුපස්සනාවක් වන්නේය. එබැවින් අනෙක් අනුපස්සනා ගැන ඉදිරියේදී කෙරෙන විස්තරයේදී, වරින්වර අනිවිවානුපස්සනාවේ නොයෙක් ආකාරයන් මතුවෙනු ඇත.

අපේ මාත්‍යකා පායයේහි “හාවෙනෙනා” (= වඩන්නා) යන උදයන් අනුපස්සනාව දිපුණු කරගැනීමට උපයෝගී වන ප්‍රතිපත්ති මාර්ගය පෙන්වුම් කෙරෙයි. මේ සම්බන්ධයෙන් කරුණු රාජියක් දැනටමත් කියුවී ඇති නියා, පොදුවේ සියලු අනුපස්සනාවන් මුදුන්පත් කරගැනීමට හේතුවන කරුණු හතරක් පමණක් මෙහිදී දක්වන්නෙමු. ඒවා මෙසේ ය.

1. හාවනා අරමුණ පිහිට කරගෙන සිතෙහි ජනිත පු යද්ධා - පස්ද්‍ය යහ විරිය - සමාධි යන ඉන්දිය ධර්ම යුගලයන් එකින් එක අඩු-වැඩි නොවී පැවැත්ම.
2. ගුද්ධ, ප්‍රඟ, විරිය, සමාධි, ස්මානි යන ඉන්දිය ධර්ම පස ම එක තරමට මුහුණුරා ගොස්, එක ම කෘත්‍යායකට යොමුවීම.
3. එයට (= හාවනා කාර්යයට) ප්‍රමාණවත් තරමින් (=අඩු-වැඩි නොවී) විරිය පැවැත්වීම
4. ආස්ස්වනයෙන් (= නැවත නැවත යෙදීමෙන්) ශක්තිමත්වීම¹⁷.

තවද, හාටනා මනයිකාරයෙක යෙදීමෙන් ලැබෙන, ලඛන හැකිවන, යහපත් ප්‍රතිඵලයේ ද බොහෝ ය. එසේ ම උච්ච උදර ය, යන්ත ය. මේ උදර වූ ද ප්‍රතිඵලයන් අත්පත් කරගැනීමට නම් අඛණ්ඩවූ යෙදෙන බලවත් සිතෙකින් හා බලවත් ලෙස යොදන ලද ජන්දයකින් එහි යෙදිය යුතුය.

“පජනති” (= “දුරුකරයි”) පදයෙන් අනුපස්සනාව වැඩිමෙන් ලැබෙන ප්‍රයෝගනය කියුවෙයි. එනම් අනුරුප කෙලෙස් තදිග වශයෙන් දුරුවීම යි. විදුරගනාවේදී සිදුවන ක්ලේසයන්ගේ මේ තදිග ප්‍රහාණය, හිරු උදවත් සමහ ම අදුර දුරුවීම හා යමාන ය. අනුපස්සනා බලය හින වූ විවෙක, හිරු බැය සිය කළ නැවත අදුර රිලභින්නා සේ යලින් මේ කෙලෙස් මත්තිමට ඉඩ තිබේ. ඉදින් විදුරගනාව මුදුන්පත් කරගෙන ලේකෝත්තර මාරුග ඇනයන් ඉපිදිමට සමන් වී නම්, ඒ ඒ මාරුග ඇනයන් ප්‍රහාණය වන කෙලෙස් නැවත නුපදිනු ඇත.

අනිවානුපස්සනාවෙන් දුරුවෙන ක්ලේසය නම් නිව්ව සඡ්ජව යි. (= නිතා යංශව යි.) එනම් “සංස්කාරයේ නිතායය, සඳකාලිකයය” යන වැරදි තැදිනීම යි. 18 යංස්කාරයන්ගේ ඇති තනු නොදුනීමේ මුලාව නියා හටගන්නා මේ සඡ්ජව විපල්ලාසය (= යංශ විපර්යායය = වැරදි ලෙස හඳුනා ගැනීම) නැවත නැවත ඇතිවීමෙන් වඩාත් ප්‍රබල වී, වින්ත විපල්ලාසයක් (= විපරින සිතිමක්) බවට පෙරමෙයි. වින්ත විපල්ලාසය තවදුරටත් මෙමෙන් දිවයි විපල්ලාසයක් (= මිශ්‍ය ද්‍රුෂ්‍යවායක්) වී, “සංස්කාර නිතා ය” යන වැරදි මතය සිතෙහි දැඩි ලෙස මුල් බැසගන්නේ, එය දුරු කිරීම අයිරු බවට පත් කරවමිනි.¹⁹

ආරම්භයක් නොදුකිය හැකි අතින යංස්කාරය තුළ මේ නිව්ව සඡ්ජව කොතරම් වාර ගණනක් අප තුළ පහළ වී තිබේ ද? එමගින් අප සිතිහි අවුවන් බැය ගත් නිව්ව - දිවයි විපල්ලාසය කොතරම් නම් ගක්තිමත් වී ඇත් ද? ඇතුම් විට යංස්කාරයන්ගේ අනිතානාව දක දකත්, එට ප්‍රතිවිරුද්ධව ලැබිය හැකි පැති අනුව සිතිවිලි පහළ කරගනීමින්, නිතා යංශව ම තහවුරු කරගැනීම අපට බොහෝ පහසු කාරියක් වී තිශ්වන්නේ මේ නියා ය. අපේ කිවුව ම හිතවනෙකු මිය ගිය විට, බලවත් යෝකයට පත්වෙමු. “සියලු යංස්කාරයේ අනිතායේ ය” යන බණ පදය එවිට අපට හැම පැන්නන් ම අසන්නට- දකින්නට ලැබේයි. ඒ පරම යංතාය අවබෝධ කරගැනුමට කදිම අවස්ථාවක් එලඹ තිබුණත්, ඒ ගැන සිත යොමු කිරීමට හෝ අපට නොහැකි වන්නේ, අපේ හිත්වල රජ කෙරෙන නිව්ව දිවයියේ බලවත්කම නියා තොටේ ද? වික කෙලෙකින් යෝකය තුනීවීමත් යමහ ම අප නැවත පුරුදු එවන ක්‍රමයට ම බහින්නේ, නිතා ද්‍රුෂ්‍යය යලි තහවුරු කරගෙන ය.

යමාධිමත් සිතින් අනිවානුපස්සනාව වඩා යෝගාවරයාගේ සිතෙහි නිව්ව සඡ්ජව පහළවීමට ඉඩෙක් තැන්. යංස්කාරයන්ගේ අනිතා යවහාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින නියා ය. එබැවින් වින්ත විපල්ලාස හෝ දිවයි විපල්ලාස හෝ ඇතිවීමට ද ඉඩ ඇතිරියි. එසේ ම රැනක් සිතෙහි පැලපදියම්ව තිබු නිතා හැඳිම - සිතිම - මතය කෙමෙන් දිරායනු ඔහුට දනෙයි. අනිවානුපස්සනාව නැවත නැවත වැඩිමෙන් ප්‍රබල වූ කළ, නිතා යංශව මුළුමිනින් ම යට්පත්ව, අනිතා යංශව සිතෙහි බල පවත්වනු ඇති. තමාගේ පංශ්වස්කන්ධය ඇතුරු තුන් ලේකයෙහි සියලු ම යංස්කාරයන් නිරන්තරයෙන් වෙනස්වෙමින්, බිඳෙමින් රවිතින ඇපුරු යෝගාවරයා අවබෝධ කරගනු ඇත.

මෙසේ, අනිතා වූ පස්ද්වස්කන්ධය පිළිබඳව ඇත් අනිතා ලක්ෂණය මතු කරමින් නැවත නැවත තුවණින් සලකමින් අනිවාසුපද්‍යනාට වධන්නා වූ යෝගාචාරය “පස්ද්වස්කන්ධය නිතාය ය, සඳකාලික ය” යන වැරදි හැඳිනීම - විත්තය - දූෂ්චරිය දුරු කරයි.

★

★

★

“මහණෙනි, අනුසය සයෙක් මනාට දක්නා වූ හික්ෂුව විසින් සීමා කිරීමකින් තොරව සියලු සංස්කාරයන්හි අනිතා යංහුව (සිත්ති) එලුවා ගැනීමට (= ඇතිකර ගැනීමට) සුදුසු වේ මැයි. කවර සයෙක් ද යන්;

1. හැම සංස්කාරයේ ද තොනැවති බිඳෙන පුදු යෙයින් මට වැටහෙන්නාපුය.
2. හැම (කාම-රුප-අරුප සංඛ්‍යාත තෙතුධානුක) ලේකයෙහි දු මාගේ සිත තොඟුලෙන්නේය.
3. හැම (තෙතුධානුක) ලේකයෙනු දු මාගේ සිත තැහි සිටින්නේය.
4. මාගේ සිත නිවනට තැකැරුවීම ද වන්නේය.
5. මාගේ සංයෝජනයේ ද ප්‍රහාණයට යන්නාහ.
6. පරම වූ ගුමණ හාවයෙන් (= ආර්ය මාර්ගයෙන්) ද පුක්ත වන්නෙම් දි...”²⁰

අධ්‍යාලපි

1. “නීතිමානි ඩික්ටොටෝ සංඛ්‍යාතය සංඛ්‍යාතක්වනු කළ නීතියෙහි උපජාදු පසුයියනි, වියා පසුයියනි, දිනය අසුයිල්තනා පසුයියනි....”

-(අ.නි. - i: 274 පට)

“මහණෙනි, (උපකාරක ධර්මයන්ගේ හෙවත් ප්‍රත්‍යායන්ගේ එකතුවෙන් හටගන්) සංඛ්‍යාතයේ (= කාම-රුප-අරුප යන තෙළුහුමක සංඛ්‍යාතය ධර්මයන්ගේ) සංඛ්‍යාත බව හඳුන්වන මේ ලක්ෂණයේ නිදහෙනක් වෙති. කවර නිදහෙනක් ද යන්: උපත ප්‍රකට වෙයි; බිඳීම ප්‍රකට වෙයි; දිනියේ වෙනය (= ජරාව) ප්‍රකට වෙයි.....”

අවුවා විවරණය:

“සංඛ්‍යාතයෙනි පවචයෙහි සමාගමන්හා කතයය. සංඛ්‍යාතක්වනු නීතියෙහි සංඛ්‍යාතනාන්තාරණනි නීමිනානි. උපජාදුනි ජාති. වියානි හෙදේ දිනය අසුයිල්තනා නාම ජරා. තත්ත්ව සංඛ්‍යාතනි තෙහුමකා ධමමා....”

-(අ. අ. - i: 388 පට.)
(ය. නි.-iii: 66 - 70 පට ද බලන්න.)

2. “..... ‘බනෙධුපු ජායමානෙපු ජීයමානෙපු මීයමානෙපු ව, බනෙ බනෙ ස්ව. හිකුවා ජායය ව ජීයය ව මීයය වා’නි.....”

-(බ.අ.: 50 පට)

“.....‘මහණ, ස්කන්ධයන් උපදිදි ද දිරදි ද බිඳීදි ද, ඔබ ක්ෂණයක් ක්ෂණයක් පායා උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය’.....”

3. සයර බොහෝ පූහුණු කළ පිතක් ඇති, පාර්මි පිරිණු ඇතුම් මහා පූහුවන්තයේ ධර්ම දේශනයක් අසා පිටියදී ම මහ-එළ ලබනි. එවිට ද, ඉතා ඉක්මනින් හා පහසුවෙන් නමුදු, ශිල විදුද්ධිය සම්පූර්ණ වී, විත්ත සමාධිය ඇති වී, විදුරගනා වැඩිමෙන් ම නිවන් දැකීම කෙරෙයි. බාහිය පූත්තය (බ.නි.-i:142 පට) හා එහි අවුවාව (උ.අ.:63 පට), විමුත්තායනන පූත්තය (අ.නි. - iii: 32 පට) හා එම අවුවාව (අ. අ. - ii:588 පට), සංඛ්‍යාතයෙහි පූත්තය (දී. නි. - iii: 408 පට) හා එහි අවුවාව (දී.අ.- ii:756 පට) සහ වෙනත් පෙළ - අවුවා තුළින් මෙය සනාථ වෙයි. ධර්ම ගුවණය පමණක් නොව, ධර්ම දේශනය, ධර්ම රෝක්කායනය, ධර්ම මනසිකාරය හා කර්මස්ථානයක් මැනවින් තේරුම් කරගැනීම යන කරුණු මගින් ද, පූතමය-විත්තාමය වශයෙන් ධර්මය වටහා ගැනීමෙන් ප්‍රිතිය උපදාවාගෙන, එය වැඩිමෙන් උපවාර සමාධියක් ලැබ, එම විත්ත සමාධිය පාදක කරගෙන විදුරගනා කොට අර්හත්වයට පත්වෙන අන්දම විමුත්තායනන දේශනාවෙන් හා එහි අවුවාවෙන් දැක්වෙයි. මෙසේ වහා නිවන් දැකිය හැකිවන්නේ, බලවත් පාර්මි ගක්නියකින් පූත්තව අප්‍රමාදීව විරෝධ වඩා අයට ය. වැඩි දෙනෙකුට, බෝධිපාක්ෂික ධර්ම වැඩිනා තෙක් යමිකියි කාලයක් තුළ කම්වහන් වැඩිමෙන්, නිර්වාණාවබෝධය යැලැයෙනු ඇත.

4. “අනිව්‍යය අනිව්‍යනි අනුපස්‍යනා - ‘අනිව්‍යානුපස්‍යනා’”

-(දී.වි.: 74 පට)

5. “කතමාවානයද අනිවසස්සයුදු; ඉයිනායු හිකුමු අරජුදාගෙනා වා රුක්මිලගෙනා වා පුඡුදාගාරගෙනා වා ඉති පටිසංචිකති: ‘රුපං අනිවවා, වෙදනා අනිවවා, සඟුදු අනිවවා, සඩ්බාරා අනිවවා, විජ්ජුදුණු අනිවවානි’. ඉති ඉමෙපු පසැලුපාදනකමහෙමිපු අනිවවානුපසී විහරති. අය වූවිතානයද අනිවසස්සයුදු.”

- (අ. නි. - vi: 196 පට)

“අනන්දය, අනිතා සංඡුව කවරේද? ආනන්දය, මේ ගයනයෙහි හික්ෂුවක් වනයට ගියේ හෝ රුක්මිලකට ගියේ හෝ හිස ගෙයකට ගියේ හෝ මෙස් තුවකින් සලකයි: ‘රුපය අනිතා ය, වෙදනාව අනිතා ය, සංඡුව අනිතා ය, සංස්කාරයේ අනිතායේ ය, විජ්ජුදුණය අනිතාය’ යි. මෙස් මේ පංච උපාදන ස්කන්ධයන්හි අනිතාය අනුව තැවත තැවත බල්මින් (= අනිවවානුපසුනාවන්) වෙයයි. ආනන්දය, මෙය අනිතා සංඡුව යයි කියනු ලැබේ.”

“අනිවසස්සයුදුනි අනිවවානුපසුනා-සුදුනේ උපනන-සඟුදු.”

- (දී.අ. - ii: 757 පට)

“අනිතා සංඡු යනු අනිවවානුපසුනා සුදුනයෙහි උපන් සඟුදුව ය.”

6. “පටිසමහිදුමග්ගයේ”හි, ‘ආනාපානයති-කථා’වෙති, ආනාපාන යතිය සඳහා සිහිය පිහිටුවාගත පුනු ස්ථානය මෙස් දැක්වෙයි.

“..... එවමෙව හිකුමු නායිකගේ වා මුබනිමිනෙන වා යතිං උපට්පෙනවා නිසිනෙනා හොති...”

- (ප.ම. - i:322 පට)

“.... මෙස් ම හික්ෂුතෙම නායිකා අගහි හෝ උඩ තොලහි හෝ යතිය එළවාගෙන පුන්නේ වෙයි....”

අටුවා විවරණය:

“..... නායිකගේ වාති දිසනායිකා නායිකගේ. මුබ-නිමිනෙන වාති රයනායිකා උනනරාවෙයි. උනනරාවෙයි හි මුලේ යතියා නිමිනනන් - මුබනිමිනනන් වූනෙනා....”

- (ප.අ.: 328 පට)

7. “යබකායපටිසංවේදී අයයයියාම්”නි සිකති, ‘යබකායපටිසංවේදී පයයයියාම්”නි සිකති’ - (දී.නි.-ii: 438 පට; ම. නි. - i: 134 පට, ආදිය)

“සියලු ආශ්චර්ය කය දැනගනිමින් ආශ්චර්ය කරන්නෙමි දි හික්මෙයි. සියලු ප්‍රශ්නය කය දැනගනිමින් ප්‍රශ්නය කරන්නෙමි දි හික්මෙයි.”

අටුවා විවරණය

“යබකාය-පටිසංවේදී අයයයියාම් - පෙ- පයයයියාම්ති සිකති”නි යකලයය අයයයකායයය ආදිමජකාපරියායානා. විදිනා කරානෙනා පාකට. කරානෙනා අයයයියාම්ති සිකති; යකලයය පයයයකායයය-පෙ- පයයයියාම්ති සිකති.”

- (වි.ම.: 201 පට)

“සබඩායපටිසංවේදී -පෙ- සික්කති” යනු, සියලු ආශ්චර්ය කයගේ මූල-මැද-අග දැනගනීමින් ප්‍රකට කරමින් ආශ්චර්ය කරන්නෙමි දී හික්මෙයි; සියලු ප්‍රශ්නාය කයගේ -පෙ- ප්‍රශ්නාය කරන්නෙමි දී හික්මෙයි.”

මූල-මැද-අග වශයෙන් නායිකාග්‍රය/ලුඩොල - හාදය- තාහිය (හෝ එහි ප්‍රතිලේඛනය) යයි සලකමින්, ඒ අනුව සතිය ගමන් කරවීම සමාධියට උවදුරක් බව “පටිසම්භිදම්ග” - ‘අනාපානායනිකපා’ වෙහි දක්වා ඇති හේඛින්, (ප.ම. i:312 පිට සහ ප.අ.: 322 පිට) එසේ නොකොට, ඩුස්ම හැපෙන තැන (= නායිකාග්‍රය හෝ උඩොල) ම සතිය පිහිටුවා, එහි හැපෙන ආශ්චර්ය-ප්‍රශ්නායන්ගේ මූල-මැද-අග සැලකිය යුතු බව “විපුද්ධ මගය” පෙන්වාදෙයි. (වි.ම.: 206-208 පිට)

එම් අනුව, ආශ්චර්යයක හෝ ප්‍රශ්නායයක හෝ මුළු යනු, හැඹීම දැනීම ආරම්භ වන අවස්ථාව ය; හැඹීම දැනීම අවයන්වන අවස්ථාව එහි අග ය; ඒ අතර අවස්ථාව මැද ය.

8. “..... නාමරුප - පරිගෙහ - කඩිඩාවිතරණන්සාහි විඛනධිඟතයා මොහයා දුරිකරණන සුන්තපරිජ්‍යායා දීනයා අනිවසයැයුදුදෙයා සිර්කින්හි.....” - (දී. වි.: 73 පිට)

“නාමරුප පරිගෙහයට හා කඩිඩාවිතරණයට (= පටවය පරිගෙහයෙන් යැක දුරුවීමට) බාධා කරන මේගේ දුරු කිරීමෙන් සුන්තපරිජ්‍යාදෙවහි සිටියුහුවට අනිනාය යංණ ආදිය සිදුවෙයි....”

9. “..... අනිව්වලකඩණ තාව උදයබඩානා. අමනායිකාරා සනනතියා පටවිණ්නනනා නා උපටයින්.... උදයබඩා පන පරිගෙහයා සනනතියා විකොපිතාය අනිව්වලකඩණ යාර්ථිකරසනා උපටයින්....” - (වි.ම.: 480 පිට)

“෋දය-වියයන්ගේ නොමෙනෙහි කිරීමෙන්, සනනතියෙන් වැසි ඇති බැවින්, අනිනා ලක්ෂණය නොවැටුහෙයි..... උදය-විය සලකා සනනතිය කැඩු විට, අනිව්ව ලක්ෂණය ඇති ඇටියෙන් වැටුහෙයි.....”

10. “..... යෙබෙ සඩිකාරා අනිවා, කයමා? උප්පාදවියප්පනිනො, විපරිණාමනා, තාවකාලිකනා, නිව්වපටිකෙබඩනා ව.....” - (වි.ම.: 464 පිට)
(ම.අ. - ii: 93 පිට ද බලන්න.)

11. ප්‍රත්‍යාය පරිගෙහය පහසුවෙන් සිදුවීම පිණිය, නාමරුප පරිගෙහය මැනවින් කෙරුණු පසු මනායිකාරය පුලුල් කළ යුතුය. යැම ක්‍රියාවකට ම පෙර ඇතිවන පුරුව වින්තය’ මෙනෙහි කළ යුතුය. නිදුනක් ලෙස, අත එසට්මට පෙර “මසවන්නට ඕනෑ” යයි මෙනෙහිකොට එසට් යුතුය. මූලදී මෙය ඕනෑකමින් කළත්, පසුව යෝගාවවරයාහාට ඉගෙන ම ‘පෙර-සිත’ මෙනෙහිවනු ඇත. හේතු-ලිල වශයෙන් නාමරුප පටතින අන්දම එමහින් ප්‍රකටවනු ඇත. (මසවන්නට ඕනෑ යන සිත පහළ වූ නියා එසට්ම ක්‍රියාව සිදුවෙයි, යනුවෙනි.)

12. ජන්න යුතුය (ය.නි. - iii: 228 පිට) හා එහි අවුවාව (ය.අ. - iii:232 පිට) බලන්න.

13. අ. නි. - ii: 68 පට (ස.නි. -iii: 146 - 148 පිටු ද බලන්න.)

14. අනිතා ලක්ෂණය කළාප වශයෙන් සම්මරණය කෙරෙන ආකාර 11 ක් දේශනාවෙහි දැක්වේ.

“යා කිසුවී රුපං අනිතානාගතපවුවුප්පනා... අජ්ඝිතනා... වා බහිඇඩා වා ඕලාරිකං වා සුවම්... වා ඩිනා... වා ප්‍රාන්තනා... වා ය... දුරේ වා සහනිකෙක වා සබඳ... රුපං අනිවිතො ව්‍යවතොත්ති, එක... සම්මයනා...” - (ප.ම. - i :100 පට)

“අනිත-අනාගත-වර්තමාන, අභ්‍යන්තර-ඛාහිර, ඕලාරික-සියුම්, ඩිනා-ප්‍රාන්ත, දුර පිහිටි - ලහ පිහිටි යම්කියි රුපයෙක් එව ද, ඒ සියලු රුපය අනිතා වශයෙන් වාච්‍යා කරයි; එක් සම්මයනායෙකි.....”

මෙසේ නාම ස්කන්ධ සතර ද එකාලෙඟ ආකාරයෙකින් සම්මරණය කෙරයි. දේශනා පාලියෙහි තැන්වල දැක්නට ලැබෙන මේ 11 ආකාර සම්මයනාය, ඒ ඒ යෝගවටරයාගේ ඇනා ගක්තිය අනුව අඩු-වැඩිවිමට ඉඩ තිබේ.

15. උදයබඩ සූජය 50 ආකාරයෙකින් සම්පූර්ණ වේ. පළමුව, රුපයේ උදය (= ඇතිවිම) දැකීම පස් ආකාරයෙකින් දියුවිය හැකිය. එනම්: /i/ ඉපදීමේ ලක්ෂණය දැකීමින් /ii/ අවිත්තව ඇති නියා රුප හටගන්නා බව දැකීමින් /iii/ තැන්හාව ඇති නියා රුප හටගන්නා බව දැකීමින් /iv/ කරම ඇති නියා රුප හටගන්නා බව දැකීමින් /v/ ආහාර ඇති නියා රුප හටගන්නා බව දැකීමින්, යනුවෙනි. මීළහට රුපයේ වය (= නැතිවිම) දැකීම ද පස් වැදුරුම් ය. එනම්, රුපයේ විපරිණාම ලක්ෂණය දැකීමින් හා අවිදු, තාත්ත්ව, කරම, ආහාර යන සේතු එක-එකකගේ අභාවයෙන් රුප නිරෝධය වන බව දැකීමින්, යනුවෙනි. නාම ස්කන්ධ සතරයේ උදය - වය දැකීම ද මේ දය ආකාරයෙන් ම වේයි. වෙනසකට තිබෙන්නේ, රුපස්කන්ධය සඳහා වන ආහාර ප්‍රත්‍යාග වෙනුවට, විජ්‍යා ස්කන්ධය යඳහා නාමරුප ප්‍රත්‍යාග ද, එවදා - යංඡ් - සංස්කාර යන ස්කන්ධත්‍යය සඳහා ම එස්ස ප්‍රත්‍යාග ද, යෙදීම ය.

- (ප.ම. - i: 104 පට)

16. විමොක්ඛ මුඛ (= නිවන් අරමුණු කිරීමේ දෙරවු) තුනෙකි. අනුලෝචන සූජන අවස්ථාවේදී පෙරට එන ලක්ෂණය අනුව මෙය තීරණය වේයි. අනිතා ලක්ෂණය මූල් වුවහොත්, එය අනිමිත්ත (= නිතා නිමිති ස්වභාවයෙන් තොර ලෙසින් නිවන අරමුණු කිරීමට මහ සලසන) විමොක්ඛ මුඛය ද, දුෂ්ඨ ලක්ෂණය පෙරවු වුවහොත්, එය අජ්ප්‍රාන්තිත (= ප්‍රාර්ථනා ස්වභාවයෙන් තොර ලෙසින් නිවන අරමුණු කිරීමට මහ සලසන) විමොක්ඛ මුඛය ද, අනුත්ම ලක්ෂණය ඉදිරිපත් වුවහොත්, එය පුස්ස්සූත (= ආන්ම ස්වභාවයෙන් තොර ආකාරයෙන් නිවන අරමුණු කිරීමට මහ සලසන) විමොක්ඛ මුඛය ද වෙනු ඇත. (ප.ම. - i: 458 පට හා ව.ම.: 493 - 494 පිටු)

17. “වනයෙයා හාවනා: තනත් ජාතානා. ධමමානා. අනාතිවනනනාවෙයින හාවනා, ඉනුදියානා. එකරස්වෙයින හාවනා, තදුපග විරියවාහනාවෙයින හාවනා, ආසේවනාවෙයින හාවනා.” - (ප.ම. - i: 56 පට, අනුපස්සනාවන් සමහ යෙදෙන ආකාරය: 58 - 62 පිටු)

සමට - විපස්සනා වශයෙන් ලැබෙන හැම හාවනාවකදී ම මේ කරුණු සතර සම්පූර්ණ විමෙන් අරථ පිද්ධිය වනු ඇත.

18. “නිවච්චනාති සඩකතයමේම ‘නිවචා සයෙනා’ති එව්. පටන්. මේග්‍රැයන්දු: යස්සුයුයුයියෙන දිවයීන්නානමපි ගහණ. දට්බැබ්.” - (ද.ව.: 74 පට)
19. “අනිවච හිකකවේ නිවචනාති යස්සුයු-විපලායෝ, වින්න- විපලායෝ, දිවයී-විපලායෝ.....” - (අ.නි.-ii: 100 පට; ප.ම. - i: 506 පට)
- “මහතෙනි, අනිත්‍ය (වස්තු) යෙහි නිත්‍යය යි සංඟ විපර්යායය (වෙයි.) වින්ත විපර්යායය (වෙයි.) දූෂ්චරි විපර්යායය (වෙයි.).....”
- මෙ විපල්ලාය තුන ම යෝච්චාවීමේදී යමුවින්ද වශයෙන් ප්‍රහාරය වෙයි. (ප. ම. - i: 508 පට; වි.ම.: 514 පට)
20. “ඡ හිකකවේ ආනිය-සය සම්පයමානෙන අලමෙව හිකුවනා සබඩාරු අනෙනාධි. කරිජවා අනිවච්චයු. උපටයාපනු. කනමේ ඡ: සබඩාරා ව මෙ අන්වයිනෙන බාධියෙන්නි. සබඩාලාකා ව මෙ මනෙනා නාහිර්මියෙන්. සබඩාලාකා ව මෙ මනෙනා වුවයිලියෙන්. නිබ්බාණපාණ. ව මෙ මානස. හටියෙන්. සංයෝජනා ව මෙ පහාන. ගව්තන්නි. පරමෙන ව සාම්ජ්‍යයනා සම්ජ්‍යාගනෙනා හටියෙන්.....” - (අ.නි. -iv : 254 පට)

අටුවා විවරණය:

“..... අන්වයිනෙනාති යානරහිතෙනා එිජ්‍යමානාව පුන්ව උපටයිලියෙන්නි අනෙනා. සබඩාලාකාති සබඩාපි තෙධාතුලා. සාම්ජ්‍යයනාති සම්ජ්‍යාවෙන අරියමගෙනාති අනෙනා;”

- (අ. අ. - ii : 695 පට)



දුක්ඛානුපස්සනාව

[2] “දුක්ඛානුපස්සනා... භාවෙනෙනා සූබසක්කෘත්... පර්හනි.”
“දුක්ඛානුපස්සනාව වඩන්නා සුඩ සක්ක්වට දුරු කරයි.”

“අග්‍රිවේස්සනය, එය කිමෙකැ යි සිතන්නෙහි ද; රුපය නිත්‍ය ද, අනිත්‍ය ද?”

“හවත් ගෞතමයෙනි, අනිත්‍ය යි.”

“යමක් අනිත්‍ය නම්, එය දුක් ද, සැප ද?”

“හවත් ගෞතමයෙනි, දුක යි!”

පණ්ඩිතමානි සවිවක දමනය කරමින් රුපස්කන්ධය දුකක් බව බුදුරජාණන් වහන්සේ ඔහුට තේරුම් කොට දුන්නේ එසේ ය. සෙපු ස්කන්ධ සතර පිළිබඳව ද මෙසේ ම මේ දේශනාවේ සඳහන් වේ. (මේ ආකාරයේ ම දේශනා තවත් රාඩියක් ඇත.) ඒ අනුව, පස්ක්වස්කන්ධයේ ම අනිත්‍යයේ ය. එහෙයින් ඒවා දුක්බයේ ද වෙති. දුක් එම පස්ක්වස්කන්ධයේ ඇත්තා වූ දුබ ස්වහාවය; දුබ ලක්ෂණය නමින් හඳුන්වනු ලැබේ. මේ දුක්බ ලක්ෂණය නම්, ස්කන්ධයන්ගේ නිරන්තර ඇතිවීමි-නැතිවීම දෙක නියා උදෑන වන පෙළීම යි; පිඩනය යි; බාධනය යි; බිඟ ගෙන දෙන බව යි.

පස්ක්වස්කන්ධයන්ගේ දුක්බනාව, ඒවායේ අනිත්‍යනාව මෙන් ම එදිනේද ඒවිනයේදී ප්‍රකට වශයෙන් අත්දකිනු ලබන්නාකි. එහෙන් එය දුකක් වශයෙන් නොයලකනු ලැබේම නියා තේරුම් ගත නොහැකි වන්නේය. එක් ඉරියවිවක වික වේලාවක් නොයෙල්වී සිටීමට සිදු වුවහෙන්, දැඩි අවවේල මදක් ගත කිරීමට වුවනාන්, හියරදයක්-දත් කැක්කුමක් වැනි පුළු හෝ ආබාධයක් මතුවුවහෙන්, ගිරිරයේ නානා දුක් වේදනා හටගනියි. ඒ දුක් වේදනාවන් අප වහා අමතක කරන්නේ, ඒවා තාවකාලික - ආගන්තුක පිඩා ලෙස සලකමිනි. එහෙන් ඒ හැම දුක් වේදනාවක් ම අපට හඩා කියා පාන්නේ, රුපස්කන්ධයේ විපරිණාමය නියා නිරන්තරයෙන් හවෙන්නා දුකෙහි සනාය ස්වහාවය බව තේරුම් ගැනීමට අපි අයමත් වන්නෙමු. කායික දුක්බය මතු වි පෙනෙන අවස්ථා අපේ එදිනේද ඒවිනයෙහි කොතරම් නම් වේ ද? මේ හැර, ප්‍රිය අයගෙන් හා දේවලින් වෙන්වීමට සිදුවීමෙන් ශේෂය උපදියි. අප්‍රිය අරමුණු හමුවීමෙන් කොළඳ රේරිජාමාව, හය හට ගනියි. බලාපොරොත්තු කඩ්වීමෙන් අයහනය, අමනාපය මතුවෙයි. අනිත්‍යනාව හේතුවෙන් ඇතිවෙන මෙබදු මානසික පිඩාවන් ඒවිනය මුළුල්ලේ කොතරම් නම් අත්දකින්නෙමු ද? මේ කායික - මානසික දුක් වේදනා, ස්වහාවයෙන් ද නම් වශයෙන් ද දුක් ම වන බැවින් දුක්බ - දුක්බ² යයි හැඳින්වෙයි.

එබ උදෑයේ අපදිවූ විට සිරුර පිරිසිදු කරගැනීමෙහි යෙදෙන්නෙහිය. පුරුදදට අනුව දිනපතා ඒ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයෙන් කෙරෙන නමුදු, එහි කරදරකාරී ස්වහාවය ගෙන එක් දිනක් හෝ මෙනෙහි කර බැලුවෙහි ද? යෝනියෝමනසිකාරය (= තුවණීන් මෙනෙහි කිරීම) යෙදුවෙන නම්, ඒ මුළු ක්‍රියාවලිය ම එක ම දුක් ගෙඩික් බව ඔබට වැට්ති යනු ඇත. ඉදින් එක ද්වියක් පමණක් සිරුර පිරිසිදු කරගත් විට ඒ පිරිසිදුකම දිගට ම පවතින්නේ නම්, එය ද සැනසිමෙකි. එහෙන් දිනපතා ම දෙ-නුන් වර බැගින්, මේ ක්‍රියාවලිය

ඒවිත කාලයක් මූල්‍යීල්ලේ කරන්නට සිදුවීමෙන් විදින්හට වන දුන ගැන මොහොතක් සිතා බලන්න. අපේ ඒවිතය පිරි ඇත්තේ, යුත්ත්වයෙන් තිරෙන්හර වෙනස්වීම නියා නැවත නැවත යෙදෙන්නට සිදුවන මෙබදු පිඩායක ප්‍රියවිලින් නොවේ දී යටත් පිරිසෙයින් තොකධිවා පුස්ම ගැනීම - හෙළිම කරන්නට සිදුවීම ද දායා බව, පුස්ම ගැනීමේ අපහසුකමක් උදෑගත වූ අවස්ථාවෙකදී නොව ම විටෙනා භැංකිවෙනු ඇත. ඒවිතය පවත්වාගෙන යාමට, ඒවිතයකට අවශ්‍ය යෝගාලුහා භැංකි දායා ම උක්ගැනීමට හා ඒවා ආරක්ෂා කර ගැනීමට, ඒවිතය පුරා ම විදින දුන මෙහෙයුම් ප්‍රාග්‍රහ කළ භැංකි ද? මෙයේ උදාය - වය දෙක නියා, යුත්ත්වයන් පවත්වාගෙන යාමට - පාස්කරණය කිරීමට - රය කිරීමට සිදුවීමෙන් ජනින වන දුක් යමුහාය ප්‍රාග්‍රහ පැමිණි යුතු පැමිණි බව.

මෙබදු මහා දුක් ගොඩක් මැද ඒවන් වන අර මේ දායාහා ම ගැලී ඒවින්නේ වරින් වර ලැබෙන යැප වේදනාවන් ගැන අරේක්කාව තිබෙන නොමිනි. ඇයට ප්‍රිය රුරුයක් - කනට ප්‍රිය ගබදුයක් - නැහැයට ප්‍රිය පුවදක් - දිවට ප්‍රිය රුරුයා - යායට ප්‍රිය රහස්‍යක් - සිතට ප්‍රිය ධීම්මාරම්මණයක්⁴ ලැබුණු විට, සොම්හාස උරදිමි. රුහාන් මේ පුම වේදනාව දිගට ම තොපවත්ති; නැතිවි යයි. ප්‍රිය අරමුණු ද නැති වි යයි. රුහානිට ම දායාකාංචි. “සැපය දිගට ම පවත්තිවා” යන බලාපොරොත්තුව ඉටු නොවීමෙන්, දා උරදිමි. මෙය විපරිණාම දුක්බා නමින් හඳුන්වනු ලැබේ. පතන යැපය වහා භැංකිවා පැවිත්තා, නැවත නැවත ඒ යැපය ප්‍රහාකර ගැනීමට තව-තවන් දුක් විදිමට අපි පෙනුමෙන්මත්.

“සැපයෙකි” සේ අප විසින් දැඩි ලෙස ප්‍රාග්‍රහ යාරු උක් මේ ඒවිතය නැතහෙත් පස්ස්වයිකන්දය ඇත්තේ වගයෙන් ම භැංක් මෙහෙයුනා ම දුක් යායා නොනාකි. දිව්‍ය-මුළුම ලේකවල ද ඇත්තේ තාවකාලික වගයෙන් දා රුහානා ප්‍රාග්‍රහයානින් අවුවීමක් මිය යනා යැපයකට පත්වීමෙක් නොවේ. කොහොතුව යාද්‍යාලිව ම දිව්‍ය - මුළුම ලේකවල ගත කිරීමට භැංකිවන්නේ නැත. කවර ජවයා නාස් පැවිත්තා, පාස්කරණයනට උරුමකම් පවත්වන තාක් දුකින් මිදුමක් නොවනු ඇත. දා යාරු පාස්කරණයා ඇඟ ම අන්තර්ගත ස්වභාවයක් වන බැවිති.

මේ බැවි ප්‍රත්‍යාග්‍ය ලෙස තේරුම්පානා ප්‍රාමූල්‍යයාද්‍යහාට වැඩිමෙනි. යමානින සිතකින් දුක් වූ පස්ස්වයිකන්දයන් දුම්ප ප්‍රාග්‍රහ භැංකා නැවත තුවන්නේ යලකා බැලීම දුක්බානුපස්සනාව යි; හෙවත් ප්‍රාමූල්‍යයාද්‍යහාට යි. රිය දුක්ට පස්ස්ස්වා (= “සංස්කාර දුක් ය” යන ගැනීම) පිළින් පෘතුරු යාරු ඇත.

දුෂ්ධ ලක්ෂණය යෝගාවලිරායට ප්‍රකට නොවීම පිළින් ප්‍රාමූල්‍ය විගයෙන් ජේතු වන්නේ ඉරියාප්‍රයායන් (= ඉරියට පැවැත්මෙන්) වැඩි තිබිම ය. ගැලීම් රේ ගැන විශේෂයෙන් යලකා බැලීය පුත්තේ ය.

ප්‍රධාන ඉරියාප්‍රයා සතරෙකි. එනම් තිදිම, පිටිම, මෙහා ම යායා යි. භැංකා මොහොතක් ම අප ගතකරන්නේ, භැංකා කටයුත්තක ම අර යෙදෙනාගෙන්, මේ ඉරියට ප්‍රතිඵලි එකක් ඇඟ ය. එහෙයින් මේ ඉරියාප්‍රයා සමඟ දැඩි බැදිමක් අර ඇඟ ඇඟ ඇඟ. ‘ඉරියාප්‍රයා අපට යැප ගෙන දෙනී’ සේ භැංකීමක් අප සිත්ති කා වැදි තිබේ. යාවිති ඉරියට ප්‍රතිඵලි පිටින විට පිඩාකාරී ස්වභාවයක් දැනුනාහෙත්, වහා අප මෙහාන් ඉරියට විභාග මෙරුවන්නේ යැප බලාපොරොත්තුවෙනි. ඒ පිඩාකාරී ස්වභාවය භැංක් ඉරියට විභාග මෙරුවන්නේ යැප අවබෝධ නොවේ. උදාය - වය දෙකින් ඇතිවා පිඩාකාරී නියා දැං මොහොතක ම

ලද්ගත වන දුක වසා ගැනීමට අපි ඉරියවිව නැමැති කෝෂය තුළ සැහවෙන්නේමු. ප්‍රකට ලෙස දැනෙන කායික මෙන් ම මානයික පිඩා ද සහ්සිද්ධවා ගැනීමට කිසියම් ඉරියවිවෙක පිහිට සොයන ආකාරය ගැන තුවකින් සිතා බලන්න. අයෝනිසාමනයිකාරයෙන් (= තුවකින් තොරව මෙනෙහි කිරීමෙන්) ඉරියාපෑයන් සේවනය කිරීම හේතුවෙන්, පස්වස්කන්ද දුෂ්චරය ආවරණය වන අන්දම මේ අනුව තේරුම්ගත පුණුය.

යෝගාවච්චයා විසින් මේ තත්ත්වය මැනවින් වටහාගත පුත්තෙකි. ඉරියවි පවත්වන්නේ, සකන්ද පරිභරණය කිරීමේදී එසේ නොකර සිටීමට නොහැකි නියා ය; සැප ලැබීමේ අදහසින් නොවේ. හැම ඉරියවිවක් තුළ ම දුක කැවී ඇති ආකාරය තුවකින් සැලකිය පුණුය. ඉරියාපෑ සේවනය සතියම්පර්ස්ස්ස්සයෙන් ම සිද්ධිය පුත්තෙය. යෝගාවච්චයා මෙබදු අවබෝධයකින් ත්‍රියා කරන විට, ඉරියාපෑයෙන් වන ආවරණය ඉවත් වේ, දුෂ්චර ලක්ෂණය අවබෝධ කිරීමට පුදුය්සෙක් වන්නේය. එබැවින් උදය - වය වැටහෙන්නා වූ අවස්ථාවේදී, ඉන් උද්ගත වන පිඩිනය ගැන අවධානය යොමු කරමින්, පිඩාකාරී ස්වභාවයෙන් මිදිමට පුළු වශයෙන් මුත් ඉරියවි වෙනස් කිරීමක් නොකරන ඔහුට දුෂ්චර ලක්ෂණය වටහාගත හැකිවනු ඇත.⁷

දුක්ඛ ලක්ඛනය ඉස්මතු කර ගැනීමට උපකාරවත් වන මෙම කරුණු සතර ගැන ද යැලකිලිමන් වන්න.

1. දුක්ඛ-දුක්ඛ, සඩ්බාර-දුක්ඛ, විපරිණාම දුක්ඛ යන ත්‍රිවිධ දුෂ්චරයන්ට ⁸ අනුව නිතර ලැබෙන පෙළීම, සන්නාපය (= තැවීම).
2. එහයින් ම ඇත්තිවන ඉවසිය නොහැකි බව (= දුක්ඛමහාවය).
3. පස්වස්කන්දය ත්‍රිවිධ දුෂ්චරනාවනට හා සංසාර දුකට වස්තු (= ආධාරය) වන බව.
4. සැප ගතිය ප්‍රතික්ෂේප කරගෙන සිටීම (= සැප බවින් නොරවීම).⁹

හාවනාරමිහයේ සිට කරමස්පානය තුළින් පස්සයද්ධිය (= සින-කය දෙකෙහි සැහැල්ල බව) උපද්‍රවාගන්නා තෙක් ම යෝගාවච්චයාහට විවිධ කායික දුක් වේදනා දැනෙනු ඇත.⁹⁰ ඇතැම් විට මානයික දුක් පිඩා ද වැටහෙනු ඇත. එහත් එපමණකින් ම ඔහු දුක්ඛ ලක්ඛනය විනිවිද දකින්නේ නැත. එනෙක් ඔහුට අනිවිච උපකාරය මැනවින් ප්‍රකට නොවූ හෙයිනි. (සමහරුන් මේ දුක් වේදනා නියා ම හාවනාව අන්තර දමන්නේ දුක නියමාකාරයෙන් අවබෝධ නොකළ හෙයිනි.)

පස්සයද්ධිය මුහුකුරා යාමන් පුබය ද, පුබයෙන් සමාධිය ද සම්පූර්ණ වූ විට!¹¹ නාමරුප පරිග්‍රහය හා පටිවිය පරිග්‍රහය යදහා ඉඩ සැලයේ. ඉන්පසු, හේතු-ලිල ධරුම පද්ධතියක් මෙන් දියුවන නාමරුපයන් සමුහ (= මිටි) වශයෙන් ක්ෂේත්‍රවෙශීන පවතින අන්දම දකින්න යෝගාවච්චය සැකෙවින් අනිවිච උපකාරය ප්‍රත්‍යක්ෂ කරයි. ඒ අනිත්‍යතාව නියා මතුවන පිඩාකාරී බව හා බිජ්‍යනාක බව කෙරෙහි යනි සම්පර්ස්ස්ස්සය යොමු කිරීමෙන් දුක්ඛ ලක්ඛනය දළ වශයෙන් වටහා ගනියි. එසේ ප්‍රත්‍යක්ෂ කළ නාමරුපයන්ගේ දුක්ඛ ලක්ඛනය පිළිබඳ නැවත නැවත සිහිනුවන යෙදීම දුක්ඛනුපස්සනාව යි.

අනිත-වර්තමාන-අනාගත, අභ්‍යන්තර-ඛාලීර ආදි එකාලුස් ආකාරයකින් ඒ සේකන්ධයන් කුටී නැරමින්, (2 වන පරිච්ඡේදයහි 14 වන අධ්‍යාලිපිය බලන්න.) ඒවායේ අනිත්‍යතාව අනුව දුෂ්ච ලක්ෂණය තීරණය කරමින්, ආරම්භක අවස්ථාවේදී සිදු කෙරෙන දුක්ඛභාෂුපස්සනාව සම්මයන සූජුණය ස්ථාවර කිරීමට ඉවහල් වෙයි. මේ කළාප සම්මයනය මුහුකුරා ගිය කළ, වර්තමාන වශයෙන් ලැබෙන හැම අරමුණක ම අනිත්‍යතාව මනාව ප්‍රකට වී, ඒ තුළින් දුෂ්චතාව ද මෙහෙති වනු ඇත. මෙවිට උදයබඩ සූජුණය ත්‍රියාත්මක වනු ඇත. (මෙහිදී විද්‍රෝහා උපක්ලේෂයනාට මුළා වුනොත්, දුක්ඛභාෂුපස්සනාව දුබලවනු ඇත.)

අනිව්‍යානුපස්සනාව වඩාත් ප්‍රබල වී හඩිග සූජුණය පහළ වූ විට, නිරන්තරයෙන් බිඳෙමින් පවතින යංස්කාරයන්ගේ බියප්පනක බව අතිශයින් ප්‍රකට කරමින්, දුක්ඛභාෂුපස්සනාව තීවුවෙයි. එමගින් හයතුපටියාන සූජුණය ඇතිවෙයි. තවදුරටත් නාමරුපයන්ගේ දෙය ම දැකිමින් දුක්ඛභාෂුපස්සනාව වැඩිමෙන් අදිනව සූජුණය ද, ඉන්පසු පස්ස්වයේකන්ධයන් කෙරෙහි කළකිරීම වශයෙන් නිබුද සූජුණය ද උදවෙයි. මෙය විද්‍රෝහනාවේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ, යෝගාවටරයා නිවන් දැකීමට මෙහෙයුවන්නේ මේ කළකිරීම වන හෙයිනි.

ඉදිරියටත් විවිධ මුහුණුවරින් ඉදිරිපත් වෙමින්, දුක්ඛභාෂුපස්සනාව විද්‍රෝහනා ඇත පඩික්නිය බලවත් කරනු ඇත. අනුලෝචන සූජුණ අවස්ථාවේදී එය පෙරමුණ ගතහොත්, අප්පණීහිත විමොක්ඛ මුබයෙන් නිවන අරමුණු කරදෙන ගාරවවක් ද විය හැකිය.

මෙයේ අනිව්‍යානුපස්සනාව හා එක් වී විද්‍රෝහනාව සාර්ථක කර ගැනීම පිණිස දුක්ඛභාෂුපස්සනාව මහෝපකාරී වෙයි. එහි විවිධ ප්‍රශේදයන් ගැන ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇත.

මානෘකා පායයෙහි “හාවෙනෙනා” (= ‘වඩන්නා’) යන පදයෙහි අන්තර්ගත වන තවත් අදහස් ක්‍රියාත්මක ගැන විමයා බලනු පිණිස, මේ බුද්ධ දේශනාවට සිත යොදුන්න.

“මහජනී, මේ සායනයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු යංස්කාර කෙරෙහි දුක්ඛභාෂුපස්සනාවෙන් යුත්ත වුයේ, දුක්ඛ සංස්ඛ්‍යාවෙන් යුත්ත වුයේ, දුක්ඛයි දී තුවණීන් අවබෝධ කරන යුතු වුයේ, හැම කළේහි ම, පෙර - පසු සින් එකිනෙකට යම්බන්ධ කරමින්, නිරන්තරයෙන් අන් සිතකින් මිශ්‍ර නොවෙමින්, සිතින් නිශ්ච්‍ය කරමින්, විද්‍යුත් තුවණීන් බැය ගනීමින් වෙයෙයි.12.....”

හැම අනුපස්සනාවක් ම වැඩිම සඳහා පොදුවේ යෙදෙන වැඩ පිළිවෙළක් මෙයින් විස්තර කෙරෙයි. එය කෙටියෙන් මෙයේ වෙන්කාට දුක්ඛය හැකිය.

1. හැම කළේහි ම (= නොකඩවා) අනුපස්සනාව වැඩිම.
2. අනුපස්සනාවෙන් යුත්ත වූ හිතකට පසු එළඹින දෙවන හිත ද, ඊට ම ගැලපෙන සේ, අනුපස්සනාවෙන් ම යුත්තවීම (= අනුපස්සනා සහගත සින් ම නොකඩවා ඇතිකර ගැනීම)

3. අනුපස්සනාවෙන් තොර වූ බාහිර සින් ඇතිකර නොගැනීම.

4. අනුපස්සනාවේ අරමුණ ගැන සිතින් නුව්‍යකට පැමිණීම.

5. අනුපස්සනාවෙහි ම නුව්‍යින් බැය ගැනීම.

මෙවා එකින් එකට ක්‍රමයෙන් දියුණු වන අදියර ලෙපින් සැලකිය හැකිය. අනුපස්සනා වැඩිමේ ඉතා උසස් තත්ත්වයක් මේ දේශනාවෙන් පිළිබඳ වෙයි. මේ අපුරින් වැඩිමෙන්, ඉදිධිපාද තත්ත්වයක් මතු වී, නියැක වශයෙන් ම යාර්ථක ප්‍රතිඵල ගෙනයෙනු ඇත. ¹³ මෙයේ අනුපස්සනාව වඩන තැනැත්තා මෙලෙවදී ම අර්හත්ත්වය හෝ අනාගමිත්ත්වය ලබන ආකාර හතක් මෙම දේශනාවෙහි ම අඩංගු වීමෙන්, ඒ බැවි පැහැදිලි වෙයි.

දුක්බානුපස්සනාව වැඩිමෙන් පූඛ යස්සූව දුරුවෙයි. පූඛ යස්සූව නම් “පස්වස්කන්දයෝ සැප යමිතයහ” යන වැරදි හැඳිම ය; යදෙස් හැඳිනීම ය. පූදු යස්සූ විපල්ලාසයක් වශයෙන් මුළුන් ඇතිවුනත්, නැවත නැවත තහවුරුවීමෙන් එය විත්ත විපල්ලාස - දිවයී විපල්ලාස තත්ත්වයට බලගතු වන අන්දම තේරුම ගතපුතුය. ¹⁴ ඇයින් දකින රුපය මෙන් ම ඇසත්, කතින් අයන ගබදය හා කනත්, නැහුයෙන් විදින පූවද හා නැහුයත්, දිවෙන් විදින රසය හා දිවත්, කයෙන් විදින පහසු හා කයත්, සිතින් දුනගත්තා ධර්ම මෙන් ම සිතන්, සැප ගෙන දෙන දේ ලෙපින් අජේ සිත්වල තහවුරු වී ඇති ප්‍රබල ආකාරය ගැන මදක් සිත යොමු කරනත්ත. ලෙඩ-දුක්-හිරිහැර-තැවුල්-අලාහ- නින්ද- බලාපොරෝත්තු කඩවීම් ආදිය අහසුකුත් - නැත, අය-බෙයුකුත් - එකක් ලැබුණත්, ‘මේ පස්වස්කන්දය දුක් හැගත ය’ යන හැඳිම මොහොතකටවත් අප තුළ පහළ වේද? “දුක් පිඩා ආගත්තුක ය. මේ ලෝකයේ, පිවිතයේ සැප තිබේ.” යන බරපතල මිල්‍යා දුෂ්චියෙන් මුළා වී, අතිශයින් ප්‍රකට දුක පවා අප වයාගත්තේ, අනාගතයේ ලැබෙනැයි සිතන සැපයක් ගැන අජේක්ෂාවෙනි. මෙයේ මිරිහුවක් පසුපය හඩා යන පිපාසිතයන් මෙන්, සංස්කාර ලෝකය තුළ (නැති) නිතා සැපයක් යොයමින් අප වෙහෙසට පත්වන්නේ, පූඛ දිවයීයේ ප්‍රබලකම නිසා ය.

සංස්කාරයන්ගේ අතරක් නැතිව ඇතිවෙමින් - නැතිවෙමින් පැවතීමෙන් හටගන්නා පිඩාකාරී ස්වහාවය හා බිජ ගෙන දෙන බව මුළු තුන් ලෝකය පූරු ම ත්‍රියත්මක වන ආකාරය දුක්බානුපස්සනාව තුළින් ප්‍රතිවේද කරන යෝගාවවරයා, සංස්කාරයන්හි අංශ මානු හෝ පූඛයක් නැති බව ප්‍රකට කරගෙන අනාදිමත් සංසාරය මුළුල්ලේ තම සන්නානයේ ඉස්මතුව තිබූ පස්වස්කන්දයන් පිළිබඳ පූඛ යස්සූව දුරු කරයි. “පස්වස්කන්දයෝ ඒකාන්තයෙන් දුක්බයෝ ය” යි දුක්බ යස්සූව සිත්ති එළවා ගනියි.

මෙයේ, දුක් රෝගක් වූ පස්වස්කන්දය පිළිබඳවූ ඇති, විපරිණාමයෙන් පෙළිම වන දුක්බ ස්වහාවය නැවත නැවත නුව්‍යින් සලකමින් දුක්බානුපස්සනාව වඩන්නා වූ යෝගාවවරයා ඒ පස්වස්කන්දය පිළිබඳවූ සැපයැයි සි පැවති හැඳිම - සිතිම - දුකීම දුරු කරයි.



“මහතෙන්නි, ආතියංස සයෙක් මොනොවට දක්නා වූ සික්ෂුව විසින් සීමා රජිත කොට සියලු සංස්කාරයන්හි දුක්බ සඳුනුව එලවා ගැනීමට පුදුපුවේ ම ය. කවර (අනුසඟ්) සයෙක් ද යත්:

1. ඔහා ගත් අසිපත ඇති වධකය කෙරෙහි මෙන්, සියලු සංස්කාරයන් කෙරෙහිදු මාගේ කළකිරීම සහගත හැඳිම එලඹ සිටින්නේය.
2. යකල (තෙනුධානුක) ලෝකයෙනුද මාගේ සිත නැඟි සිටින්නේය.
3. නිවනෙහි යාන්තබව දක්නෙම් ද වන්නෙම්.
4. මාගේ අනුයයේ ද යමුවිණ්දයට (= මූලපුන් බවට) යෙති.
5. (යතර මාර්ගයන් සඳහා කළ පුතු දා) කරන පුදු ද වන්නෙම්.
6. මවිසින් ගාස්තසන් වහන්සේ මෙම්ත් සහගත වතින් පරිවර්ණය (= උපස්ථානය) කරනු ලබන්නාහු ද වෙත් යි.^{15.....}”

අධ්‍යාලප

1. “තං කිං මණ්ඩලයි අගේවෙසයා, රුපං නිවව් වා අනිවව් වාති.” “අනිවව්, හො ගොතම්”. “යං පනානිවව්, දුකකං වා තං සුබං වාති.” “දුකකං, හො ගොතම්.”.....
(ම.නි. - i: 552 පට)
3. “ලපෙකකා වෙදනා වෙව අවසෙයා ව තෙහුමකා සඩකාරා උදයකෙය - පරිපිළිතතනා සඩකාරදුකකං.....”
-(ව.ම.: 372 පට)
4. සිතින් ගන්නා සියලු ම අරමුණු පොදුවේ “ධමමාරම්මණ” (= ධරමාලම්බන) නම් වේ. මෙයට සියලු ම සංස්කාර ධරමන්, නිරවාණ ධරමයන්, ප්‍රජාජ්‍යී ධරමන් අඩංගු වෙයි.
5. “සුඩා වෙදනා විපරිණාමෙන දුකුවුපසන්-හෙතුනො විපරිණාමදුකකං....”
-(ව.ම.: 372 පට)
6. දේශනා පාලියෙහි ඇතැම් තැනෙක, “අනිවවදුකකෙයකුදා” (අනිත්‍යයෙහි දුඛ සංඡුව) නමින් ද දුක්බානුපසයනාව වදරා තිබේ. (ලද: අ. නි. -iv: 88, 272, 356 පට; දි. නි. - iii: 412, 426 පට; ය. නි. - v/i: 246 පට)

“අනිවව දුකක සකුදාති දුකකානුපසයනාසූතෙන උපසනනයකුදා.
-(දි. අ.- ii: 757 පට.)

“අනිවවදුකකෙයකුදා යනු දුක්බානුපසයනා සූත්‍යයෙහි උපන් සංඡුව ය.”
7. “..... දුකකලකබණ් අහිජෙයමපත්‍රිලනය අමනසිකාර ඉරියාපලෙහි පටිව්‍යනනතා න උපවයාති.... අහිජෙයමපත්‍රිලන් මනසිකරිසා ඉරියාපලේ උග්‍යාවිතෙ දුකකලකබණ් යාථාවසරයනා උපවයාති....”
-(ව.ම.: 480 පට)

“නිතර පෙළීම ගැන මෙනෙහි නොකිරීමෙන්, ඉරියාපලවලින් වැශ්‍යා බැවින්, දුක්බ ලක්බණය නොවැටුහෙයි.... නිරන්තර පිඩිනය මෙනෙහි කොටු ඉරියාපරයන් ඉගිල වූ (අනාවරණය කළ) කළ දුක් ලකුණු ඇති යැවියෙන් වැටුහෙයි.”

විකා විවරණය:

“..... ඉරියාපලේ උග්‍යාටෙන් ඉරියාපලේ ලඛනාත දුක්කඩපට්ට්‍රාදකභාවේ උග්‍යාටෙන්. එකස්මීඇත් ඉරියාපලේ උපහායා දුක්කඩය විනොදක. ඉරියාපල්නර. නයා පට්ට්‍රාදක. විය තොති. එව. සෙසාපිති. ඉරියාපත්තාන. තා තා දුකඩ - තයා පට්ට්‍රාදක. විය තොති. එව. සෙසාපිති. ඉරියාපත්තාන. තා තා දුකඩ - පට්ට්‍රාදක-භාවේ යාපාව සරසතො සූතෙන තෙය. දුකඩ - පට්ට්‍රාදකභාවා උග්‍යාටෙන් නාම තොති, සෙසාපිති. නිරන්තර. දුක්කඩ්ත්‍රාදකභාවාය පාකවහාවතො.....”

- (වි. වි. (ඩු.)-ii: 437 පට.)

“ඉරියාපලේ උග්‍යාටෙන යනු ඉරියාපථයෙහි ලැබෙන්නා වූ දුක - වයන - බව ඉවත් කළ කළේය. එක් ඉරියාපථයෙක උපන් දුක්කඩයෙශ දුරුකිරීමක් වන අනතුරු ඉරියාපථය දුක්කඩයෙශ වැඩිමක් මෙන් වෙයි. සෙසු ඉරියාව පිළිබඳවද මෙස් ම ය. ඉරියාපථයන්ගේ එ එ දුක් වයන බව ඇති සැටියෙන් දැනගත් කළ ඔවුන්ගේ ආවරණ ඉරියාපථයන්ගේ එ එ දුක් වෙයි. සංස්කාරයන්ගේ නිරන්තරයෙන් දුකෙන් පෙළෙන බව ප්‍රකට වන හෙයිනි.....”

8. “දුකඩ. දුකඩන් ආවුයා සාරිපුතා, මුවති. කතම. තු බො ආවුයා දුකඩන්!”

“නියෝ ඉමා ආවුයා දුකඩනා: දුකඩදුකඩනා, සංස්කාරදුකඩනා, විපරිණම දුකඩනා:”

- (ය.නි. - iv: 484 පට.)

“ඇවැත් සාරිපුත්තයෙනි, දුකය දුකයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක කවරේද?”

“ඇවැත්නි, මේ දුක් බැව් තුනෙකි: දු:ඩ-දු:ඩ ස්වහාවය ය, සංස්කාර - දු:ඩ ස්වහාවය ය, විපරිණම-දු:ඩ ස්වහාවය ය.”

මෙවා සමග පට්ට්‍රාදන්න දුක්ක්බ, අර්ථපට්ට්‍රාදන්න දුක්ක්බ, පරියාය දුක්ක්බ, නිශ්චරියාය දුක්ක්බ යනුවෙන් තවත් දුක්කඩතා සතරක් “විපුද්ධ මග්ග” යෙහි යදහන් වෙයි. (වි. ම.: 372 පට) එවා ද ප්‍රධාන ත්‍රිවිධ දු:ඩතාවන්හි ඇතුළත් කළ හැකිය.

9. “යයමා පන උපහායා සංස්කාර දීනි. පාපුණන්නි, දීනිය. ජරාය කිලමන්නි, ජරා. පනතා අවසය. හිජ්ජන්නි, තයමා අහිජ්ජයමපනිපිළනතො දුකඩමතො දුකඩවතුතො පුබපට්ට්‍රාදනා ව දුකඩා.....”

- (වි. ම.: 464 පට)

“යම හෙයකින් වනාති උපන් සංස්කාරයේ දීනියට (= සිටිමට) පැමිණෙන් ද, දීනි අවස්ථාවේදී ජරාවෙන් වෙහෙයට පත්වෙන් ද, ජරාවට පත්ව නියැකයෙන් ම

විදෙන් ද, එහෙයින් නිතර පෙළීම තියා ද ඉවසිය තොහැකි බව තියා ද දුකට වස්තු වන තියා ද යුතු - ප්‍රතික්ෂේපය තියා ද දුක්බයෝය.....”

(ම. අ.- ii: 93 පට ද බලන්න.)

10. දුක් වේදනාවලින් තාචකාලිකව මිදිම පිළිය ඇතැම් යෝගවරයේ ඉරියව්ව වෙනස් කරනි. එයේ නැත්තම්, හිඳගෙන සිටියදී ම සිරුර තරමක් එහාට - මෙහාට කොට ඉරියව්ව ආතුලත ඉරියව් මාරු කිරීමෙක යෙදෙනි. එමහින් දුක තේරුම් කර ගැනීමේ අවස්ථාව මහ හැරෙයි. දුකක වේදනාව යනු ඩුදු ය-ස්කාර ධරමයක් මිය, “මමය-මාගේය” දී ප්‍රහණය කළ යුතු දෙයක් තොවන බව අවබෝධ වූ විට, වේදනාවන්ගෙන් “මට” වන පිහාව ගෙවී යයි. දුක්බ ස්වභාවය පමණක් දැනෙනු ඇත. තීයුණු දුක් වේදනාවන් ඉවසිමෙන්, විත්ත යමාධිය වඩාත් ප්‍රබල වනු ඇත. පැය දෙකක් පමණ එක, ම පර්ය-කළයේ තොයස්ල්වී භාවනා මතයිකාරයෙන් ම ගෙ කරන්නේ නම්, වේදනාවල පිහාකාරී භාවය දුරු වී, ගක්නීමත් යමාධියක් ඇතිවෙයි. එවිට විදරුණා ප්‍රජාව මැනවින් ක්‍රියාත්මක වනු ඇත.

11. “..... තයය පාමාජ්‍ර. ජායනි. ප්‍රමුදිතයය පිති ජායනි. පිතිමනයය කායා පයයමහනි. පයයධිකායා යුතු. වෙදෙනි. යුතිනා විතන. යමාධියනි.”

-(අ.නි. - iii: 32 - 34 පිටු, ආදිය)

“..... ඔහුට ප්‍රමෝදය (= තොමේරු - තරුණ ප්‍රිතිය) උපදියි. ප්‍රමුදිතයාහට ප්‍රිතිය උපදියි. ප්‍රිතිමත් සිත් ඇත්තහුගේ (නාම භා රුප) කය ය-සිදෙයි. යන්සිදුනු කයැත්තේ යුත් විදියි. යුතුත්තහුගේ සිත් යමාධිමත් වෙයි. (= තැන්පත් වෙයි)”

යමටයෙන් හෝ විපස්සනාවෙන් හෝ විත්ත යමාධිය ඇතිවන්නේ මේ අයුරින් ය.

12. “ඉඩ හිකබවේ එකවෙවා පුළුගලු යබනයන්බාරෝ දුකක්නුපයසි විහරනි, දුකක්නුයි දුකක්පටිය-වෙදී, යතන. යමින. අබේකාකිණාන. වෙතයා අධිමුව්වලානා පසුඡුය පරියෙගාහමානා....”

-(අ.නි. -iv: 298 පට)

අවුවා විවරණය:

“සත්තනති සබඩකාල. සම්තනති යථාප්‍රේමවිතෙනන පව්තීමවිතන. යමින. යමුපගන. යටත. භානි, එව. අබේකාකිණානති නිරන්තරෙන අසුජුදාන වෙතයා අයම්මියා. වෙතයා අධිමුව්වලානානා විපස්සනාසුදුගෙන අනුපටියමානා....”

-(අ. අ. -ii: 699-700 පිටු)

13. යන්තිස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයට අයත්වන ඉද්ධිපාද (= යාර්ථකත්වයේ පදනම්) සතරෙකි. එවා නම්, ජන්ද (= තොකඩවා භාවනාව ගෙනයාමට ඇති දුඩී ඕනෑකම), විත්ත (= නිරන්තරයෙන් භාවනාවට ම නැඹුරු වූ සිත), විරිය (= අතරමහ කඩා තොවුවෙන සේ භාවනාව ඔසවාගෙන සිටීම) භා වීම-යා (= නිරතුරු ක්‍රියාත්මක

වෙන විද්‍යුත් තුවල) ය. මෙවා ඉදිධිපාද වෙන්නේ හාටනාව ආරම්භයේ සිට අවසානය දක්වා නොකැඩී (= බාධකවලට යටපත් නොවෙමින්) පවත්වාගෙන යාමෙනි. හාටනාව සමෘද්ධිමත් වන්නේ ඉදිධිපාද තත්චිය සම්පූර්ණ වීමෙනි. එක් යාමෙනි. හාටනාව සමෘද්ධිමත්ව ඇතිකර ගත්තේ තම සෙසු ඉදිධිපාදයන් ද ඒ සමහ ම ඉදිධිපාදයක් හෝ සම්මත්ව ඇතිකර ගත්තේ තම සෙසු ඉදිධිපාදයන් ද ඒ සමහ ම වැඩි අපේක්ෂිත ප්‍රතිථිල ගෙන දෙනු ඇත.

14. “දුකෙක හිකකට පුබනති සඡ්ජය - විපලුයා, විතත - විපලුයා, දිවයී - විපලුයා.....”
-(අ. නි. -ii: 100 පට; ප. ම.- i: 506 පට)

“මහණෙනි, දුෂ්ඨයෙහි (= පක්ෂ්වස්කන්ධයෙහි) පුත යයි සඡ්ජය විපල්ලායය (වෙයි); විත්ත විපරයායය (වෙයි); දිවයී විපරයායය (වෙයි.)....”

මෙහි දිවයී විපල්ලායය සේවාන් මගින් ද (ප.ම. - i: 508 පට) සඡ්ජය යහ විත්ත විපල්ලාය රහන් මගින්ද සමුවුමේද වශයෙන් ප්‍රහාණය කෙරේ. (ප. අ.: 409 පට; වි. ම.: 514 පට)

15. “ඡ හිකකට ආනිය-ය සම්පාදානන අලමෙට හිකුවනා සඛ්‍යඩ්බ්‍රාරෝ අනොයි. කරිනා දුකුබයැංජය උපටයාපෙතු. කනමේ ඡ: සඛ්‍යඩ්බ්‍රාරෝ ව මෙ අනොයි. කරිනා දුකුබයැංජය උපටයාපෙතු. සෙයාරාමි උක්කිභනායිකෙ වධකේ. සඛ්‍යඩ්බ්‍රාරා නිඛ්‍යඩ්ජය පවුවුපටිනා හටියායි, සෙයාරාමි උක්කිභනායිකෙ වධකේ. සඛ්‍යඩ්බ්‍රාරා නිඛ්‍යඩ්ජය පවුවුපටිනා හටියායි, සෙයාරාමි උක්කිභනායිකෙ වධකේ. අනුයා ව මෙ ව මෙ මනා වුටියිලියායි. නිඛ්‍යඩ්ජය ව සඛ්‍යඩ්ජය ව හටියායි. අනුයා ව මෙ සමුළුයාත. ගවුනෙනි. කිවවකාරී ව හටියායි. සහා ව මෙ පරිවිණෙනා හටියායි මෙන්නාවනායාති.”
-(අ. නි. -iv: 256 පට)

අවුවා විවරණය:

“මෙන්නාවනායාති මෙන්නායුහනාය. පාරිවිරියාය. සහන හි සෙබා තත්ත්ත්ව. මෙන්නාවනා පරිවිරිනාති. වින්නයටා පරිවිණෙනායනුප්‍රේකා.
-(අ. අ. -ii: 695 පට)

“මෙන්නාවනාය සහු මෙමත් යුත්ත පරිවිරිනායන් ය. සහන් ගේබයේ (= සෙයාපත්තිනා, සකඟාගාමී, අනාගාමී යන තුන් මහ - තුන් එල වලට පත් ආයුෂීයේ සෙයාපත්තිනා, සකඟාගාමී, අනාගාමී යන තුන් මහට පත් ආර්යා) තත්ත්ත්වයන් වහන්යේ මෙන් වතින් සඳහන සහ අරහන්ත මහට පත් ආර්යා) බින්නයටා වහන්යේ ගාස්ත්‍රස පරිවිරිනාය පරිවිරිනාය කරනි. (අරහන්ත එලය ද ලත්) බින්නයටා වහන්යේ ගාස්ත්‍රස පරිවිරිනාය (අවසන්) කළාහු වෙනි.”



අනාත්තාතුපස්සනාව

[3] “අනාත්තාතුපස්සනා。 හාවෙනතා අතතයස්සේදා。 පර්හති.”

“අනාත්තාතුපස්සනාව වඩින්නා අත්ත සස්සේදාව දුරු කරයි.”

අනාත්ත (= අනාත්ම) යන පදයෙන් අදහස් කෙරෙන්නේ ආත්ම - යත්ව - පුද්ගල වශයෙන් ගත හැකි, නිත්‍ය සාරයක් හෝත් තම වසයෙහි පවත්වන බලවේයයක් නැති බවය! එහෙත් අදහස් බුවමාරු කිරීමේ පහසුව පිළිය, ආත්ම, යත්ව, පුද්ගල වශයෙන් ව්‍යවහාර කිරීමට අපට සිදුවෙයි. පුද්ගල පරාමර්ණයෙන් කෙරෙන මේ ව්‍යවහාර පියල්ල ම භූදෙක් ලෝක සම්මුති පමණකි. පරමාර්ථ වශයෙන් ඒවායේ සත්‍යතාවක් නැත. ඇත්ත එය වුවත්, අනාදීමත් කාලයක සිට බොහෝ දෙනෙකුන් ‘සත්‍ය වශයෙන් ආත්මයක් ඇත; සත්‍යයෙක් සිටියි; පුද්ගලයෙක් වෙයි’ යනුවෙන් ආත්ම යංහුව (= අත්ත සස්සේදාව) දූෂ්චරියක් කරගත්තේ, ඇත්ත නොදුනීම (= අවිර්ජාව) නියාය. ආත්ම යංහුව පුද්ගල සත්‍යතානයෙහි තහවුරු වන අන්දම විමයා බැලීම පිළිය, සංපුක්ත නිකායේ ‘යවකළාපී පූත්තය’ පිළිබඳව අවධානය යොමු කරමු.

සම්මා සම්බුද්‍රජාණන් වහන්සේ මේ දේශනාවේදී අතින සිදුවීමක් තුළින් උපමාවක් මතුකොට දක්වනි. දෙවි - අසුර පුද්යයන් රයගත් දෙවියේ අසුර රජු වන වෙපවිත්ති අසුරීදුන් පස් තැනකින් බැඳ දෙවිරජු වන ගකුණ හමුවට ගෙන එති. මේ වෙපවිත්ති බන්ධනයේ ස්වහාවය මීළහට විස්තර වෙයි. “දෙවියේ ධර්මිකයහ; අසුරයේ අධ්‍යර්මිකයහ; මම දැන් මෙහිදී ම දෙවි පුරයට යෙමි” යි යම විවෙක වෙපවිත්ති අසුරීදු සිතන්නේ නම්, ඔහුගේ බැලුම ලිහි දිවාමය පස්ස්වකාම සම්පත්තියෙන් ද පුක්ත වන්නේය. ඉදින් ‘අසුරයේ ධර්මිකයහ; දෙවියේ අධ්‍යර්මිකය හ; දැන් මම එහි ම අසුරපුරුරයට ම යන්නොමි’ යි සිතන්නේ නම්, දෙවි පස්කම් යැපයෙන් තොර වී පස්ස් බන්ධනයෙන් බැඳෙන්නොය. සිතන ආකාරය අනුව බන්ධනගතවීම හෝ බන්ධන මුක්තවීම හෝ වන මේ පුක්ෂම දිවාමය බන්ධනය අරහය බුද්‍රජාණන් වහන්සේ මෙසේ වැරුණි:

“..... මහණෙනි, වෙපවිත්ති බන්ධනය මෙයේ සියුම ය. මාර බන්ධනය මීට වඩා සියුම ය. මස්ස්දහා කරන්නා (= තං්හා-දිවියේ-මාන වශයෙන් පස්ස්සෙක්න්ධියන් පිළිබඳව හඩින්නා) මහණෙනි, (කෙලෙස්) මාරය වියින් බඳිනු ලද්දේ වෙයි. මස්ස්දහා තොකරන්නා පාරියාගෙන් (= කෙලෙස් මරුගෙන්) මිදුනේ වෙයි. මහණෙනි, ‘වෙමි’ යන මෙය මස්ස්දිනයෙකි. (= මස්ස්දහා කරන ලද්දේකි.) ‘මෙය මම වෙමි’ යනු මස්ස්දිනයෙකි. (= විපරිත හැඟීමෙකි.) ‘වන්නොමි’ යන මෙය මස්ස්දිනයෙකි. (= කළුපිතයෙකි) ‘තොවන්නොමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘රු ඇත්තෙක් වන්නොමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘රු නැත්තෙක් වන්නොමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘සස්ද ඇත්තෙක් ද නැත්තෙක් වන්නොමි’ යන මෙය මස්ස්දිනයෙකි. ‘සස්ද ඇත්තෙක් ද නැත්තෙක්, සස්ද නැත්තෙක් ද නැත්තෙක් වන්නොමි, යන මෙය මස්ස්දිනයෙකි. මහණෙනි, මස්ස්දිනය රෝගයෙකි. මස්ස්දිනය ගඩුවෙකි, මස්ස්දිනය බුලෙකි. එහයින් මහණෙනි, ‘මස්ස්දහාවෙන් තොර සිතින් වසන්නොමූ’ යි

මෙසේ තොප විසින් හික්මිය පුත්තේය. මහගෙනී, ‘වෙමි’ යන මෙය කම්පිතයෙකි,..... ‘වෙමි’ යන මෙය වලිතයෙකි,..... ‘වෙමි’ යන මෙය පපසුවිතයෙකි. (= පපසුව ක්‍රියාවේ එලයෙකි)² ‘වෙමි’ යන මෙය මානාගතයෙකි. (= මානායෙකි).....”³

මෙම දේශනාව තේරුම කර ගැනීම පිණිය, මස්සුද්ධාව සිදුවන්නේ කෙසේදි පළමුව යලකා බලමු.

අවිර්ජාව (= ඇත්ත නොදැනා බව), තණ්හාව (= ඇලෙන-පතන-ආස්ථාදාය කරන - අයිති කරගන්නා - ගතිය), මානාය (= “මම” යන මිණුම දැන්ඩ යොදන බව) හා දිවියීය (= විපරිත දැකීමක් යනායෙකි දි තදින් ගන්නා ස්වභාවය) යන මේ බලවත් කෙලෙස් පුහුදුන් යන්නානයෙහි අනුය වශයෙන් යටපත්ව තිබේ.⁴ ඇය, කන, නැහැය, දිව, කය, මනය යන යදෙරින් (හෙවත් ආධ්‍යාත්මික ආයතන හයෙන්) අරමුණු ගන්නා විට සතිය හා යෝනියෝ මනසිකාරය නොයෙදුනේ නම්, මේ කෙලෙස් අනුය මතුවි ක්‍රියාත්මක වෙයි.⁵

ඇයන් රුපත් නියා වක්මු-විස්සුද්ධාය (= දකින සින) උපදිය. මේ ධර්ම තුනෙහි එක්වීම එස්සය යි. එස්සය නියා විදිම (= වේදනාව) ඇතිවෙයි. යමක් විදියි ද එය හඳුනාගැනීම වෙයි. (ඇය මෙන් ම අනිකුත් දෙරටු හෙවත් ඉදුරන් පහ මෙන් අරමුණු ගැනීමේදී ද මේ ක්‍රියාවලිය සිදුවෙයි.)⁶ ඉතා ශිපුයෙන් සිදුවන මේ ක්‍රියා පදනම්තිය තේරුම නොගැනීම (= අවිර්ජාව) නියා අභාවිත සිතක් ඇත්තා මේ හඳුනාගැනීම කරන්නේ සංයාර පුරුද්දව අනුව විපල්ලාය ආකාරයෙනි. යනා වශයෙන් අනිතා වූ අපුහ වූ දුක් වූ අනාත්ම වූ සංයාරයන් නිතා-ප්‍රහ-ප්‍රභ-ආත්ම ලෙසින් විපරිතව හඳුනාගැනීම හේතුවෙන්, තණ්හා, දිවියී-මාන යන කෙලෙස් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව අරමුණු පිළිබඳ යටා ස්වභාවය යටපත් කරමින්, තැනි ගුණ ආරෝපණය කරමින්, යම්මුන් ආකාරයට නාවමින්, වැරදී හැඳිමි-තරකා-කල්පිත පහල කෙරෙයි. මෙය මස්සුද්ධාව නමින් හැඳින්වෙයි.⁷ ආත්ම සංඛ්‍ය තහවුරු වන පරිදෙන් මස්සුද්ධාව ක්‍රියාවන් (= ක්‍රියාත්මක) වෙන ප්‍රධාන අවස්ථා තුනක් ඉහත දැක්වූ මුද්‍ර දේශනාව අනුව පැහැදිලි කර ගත හැකිය.

1. “වෙමි” (= “අයි”) මස්සුද්ධාය

යදෙරින් එකකට ඉදිරිපත් වූ අරමුණ පිළිබඳ ඇතිවන වේදනාව ආස්ථාදාය කරමින්, විපරිත යස්සුද්ධාව අනුව තණ්හා මස්සුද්ධාව උපදිය. රේට අනුකුල වෙමින්, විපරිත යස්සුද්ධාව මුද්‍රකාට ජනිතවන සඳේස් විතරක පදනම් කොටගෙන මානාය මතුවීමෙන්, අරමුණ “මම”/“මම-සතු” හේ “අනිකෙක්”/ “අනිකෙකු-සතු” හේ යනුවෙන් මස්සුද්ධා කෙරෙයි. ඉදින් “අනිකෙක්” හේ “අනිකෙකුගේ” යයි තීරණය වූවහොත්, “මම” ට යාලේක්ෂණ අරමුණ උසස් ය හේ යමාන ය හේ පහත් ය හේ යනුවෙන් වැඩියුරුවන් මැනීමෙක් වන්නේය. මූලික යස්සුද්ධා විපල්ලායයට අනුගත වෙමින් දිවියීය ක්‍රියාත්මක විමෙන්, එම විපරිත යස්සුද්ධාව මෙන්ම මාන මස්සුද්ධාවෙන් එලකි නිගමනය ද යනා වශයෙන් දැඩිව මස්සුද්ධා කෙරෙයි. තැවත තැවත මතුවෙන තණ්හා මස්සුද්ධාවෙන්, අරමුණ පිළිබඳව “මම” කල්පිතය ඇපුරින් ගෙවනැදුණු මාන-දිවියී මස්සුද්ධායන් (= හැඳිමි) ආස්ථාදාය කෙරෙයි; ප්‍රාරුණා කෙරෙයි; ඇතුළට බැසගෙන සිටියි. අරමුණ “මාගේ” යැයි අයත් කර ගැනීමට, දිගට තබ ගැනීමට මස්සුද්ධා කෙරෙයි.⁸ විවිධ ආකාරයෙන් එකිනෙකට ප්‍රත්‍යාය විය හැකි මේ මස්සුද්ධාවන්ගේ සාමූහික ප්‍රතිච්ලිය නම්, “මම වෙමි” (= “අයි”) යන මස්සුද්ධාය (= කල්පිතය) සිනෙහි තහවුරුවීම සිං.

අවිත්ප්‍රවේශන විත්ත යන්තානයෙක සඳහින් අරමුණු ගන්නා හැමවිටෙක ම තණ්හා-දිවයී-මාන යන මස්සුජ්ඩ්‍නා අනුරින් එකක් හෝ ක්‍රියාත්මක වන ආකාරය ගැන සලකා බලන විට, “මම වෙමි” යන කළුපිතය කෙතරම් ප්‍රබල ලෙස ඒ විත්ත යන්තානයේ කාවැදී ඇත් ද යන්න පැහැදිලි වනු ඇත. එබැවින් දකින-අයන-ගද පුවද විදින-රස විදින-පහස විදින- සිතනා-හදුනා ගන්න - වේදනා විදින - ගරිරය ක්‍රියාත්මක කරන- සිත කය පාලනය කරන, කිසියම් ස්ථීරසාර “මම” කෙනෙකු වෙතැයි දුඩි විශ්වාසයක් සිතෙහි මුල්බැය ගනියි. මේ “මම” බාහිර ලේකයෙන් වෙන්වුණු ස්ථාවරී-ස්ථාධින ඒකත්වයක් ලෙසින් මස්සුජ්ඩ්‍නා කෙරෙයි. ඒ “මම” කෙරෙහි දුඩි ඇලිමක්, “මම” පවත්වා ගැනීම හා ආරක්ෂා කර ගැනීම පිණිය මහත් උත්තරුවක්, “මම” පිනවීමට බලවත් කැමැත්තක් හට ගනියි. “මගේ” යය විවිධකාර, සිත් ඇති හා තැනි වස්තුන් පමණක් නොව, මත, ද්‍රේවී, සංකල්ප ආදිය ද රස්කර තබා ගැනීමට, වැඩි දියුණු කිරීමට නන් අපුරින් වෙහෙසයයි. පොදුගලික වශයෙන් මෙන් ම සාමූහික වශයෙන් ද, ලේකය තුළ බලපවත්වන සියලු ප්‍රශ්න-අයහන-හේද-ආරවුල් ආදියෙහි මුළ මේ “මම”- “මගේ” යන කළුපිත යැයි කිව හැකිය.

“මම-වෙමි” යනු පොදුවේ පස්ස්වස්කන්ධය ම ඇපුරු කොටගෙන උපන් විපරිත හැඳිමකි.¹⁰ මෙය ආත්ම ද්‍රේවීය පිළිබඳ මූලික අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.¹¹

2. “මෙය මම වෙමි” (= “අයමහමස්මී”) මස්සුජ්ඩ්‍නා

“මම-වෙමි” (= “අයමී”) යන ප්‍රාථමික මස්සුජ්ඩ්‍නයෙහි තදින් ඇලි එය ආස්ථානය කරන දහම් නොදත් පුහුදුන් තෙමේ “මම” යන අවිනිශ්චිත කළුපිතය වඩාත් තහවුරු කරගැනීමට උත්සුක වෙයි. එය තම අන්දුකීමට ගෞදුරුවන ගුණවලින් හෙති “ආත්මයක්” ලෙසින් හතිමින් එට නිශ්චිත ස්වරුපයක් මවා දෙයි.¹² ආධ්‍යාත්මික හෝ බාහිර හෝ රුප කොටසයක් ගෙන “මෙය මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් රුප ස්කන්ධය ද, “විදින්නේ” මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් වේදනා ස්කන්ධය ද, “හදුනාගන්නේ” මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් සංඛ ස්කන්ධය ද, “ගරිරය ක්‍රියා කරන්නේ, කරම රැස්කරන්නේ” මම ය, (මගේ) ආත්මය යි ” යනාදී වශයෙන් සංස්කාර ස්කන්ධය ද “දුනගන්නේ” මම ය, (මගේ) ආත්මය යි” යනුවෙන් විජ්‍යන ස්කන්ධය ද මස්සුජ්ඩ්‍නා කරමින්, “මෙය මම වෙමි” (= “අය.. අහ.. අයමී”) යන මස්සුජ්ඩ්‍නා දිවයීය ස්ථාවර කර ගනියි.¹³ මෙහිදී “හෙතෙම (= එය) මගේ ආත්මය යි” (“එසේ මේ අනනා”)දිවයී මස්සුජ්ඩ්‍නාවට අනුකූලව, “හෙතෙම මම වෙමි” (= “එසේ හමස්මී”) යන මාන මස්සුජ්ඩ්‍නාව ද, “එය මාගේ ය” (= “එත්. මම”) යන තණ්හා මස්සුජ්ඩ්‍නාව ද ක්‍රියා කරයි.¹⁴

ආත්මයැයි මෙසේ හතින්නේ, දනුවත්ව හෝ නොදනුවත්ව හෝ, පස්ස්වස්කන්ධයට ම අයත්වන කිසියම් කොටසකි; එසේ නැත්තම මුළු පස්ස්වස්කන්ධය මැයි¹⁵. එක් එක් ස්කන්ධය සම්බන්ධ කොටගෙන සතර ආකාරයක් අනුරින් කවරාකාරයකින් හෝ ඇතිවිය හැකි මේ ආත්ම ද්‍රේවීය “සක්කාය දිවයීය” නමින් හදුන්වනු ලැබේ.¹⁶ මෙය පදනම් කොට ගෙන, ආත්ම සංකල්පය තහවුරු කරන අනෙකුවිධ ආගමික හා දරුණුනික විශ්වාසයන්හි දුඩි ලෙස එල්බගැනීම වන්නේය.¹⁷

3. අනාගතය පිළිබඳ මස්දේශීත

“මෙය මම වෙමි” යි පරිකල්පනය කරන ලද (= මස්දේශීත) ආත්මය, අශ්‍රීතවත් පෘථිග්‍රහයට අස්ථීර-අවිනිශ්චිත-තේරුම්ගත තොහැකි ලෝකයක් තුළ (මායාකාරි) ආරක්ෂිත හැඳීමක්, (කල්පිත) ජ්‍යාවරත්වයක් ගෙන දෙයි.¹⁸ එහෙයින් හෙතෙම ආත්ම හැඳීම තවදුරටත් ආයාවෙන් වැළඳුගතිමින්, තම වැටහිමට අනුව ආත්මයේ අනාගතය හා ස්වභාවය ගැන විවිධාකාරයෙන් මස්දේශීතා කරයි.¹⁹ ඉදින් “මාගේ ආත්මය සඳකාලික ය; මරණීන් මතු නින්ත්‍යකාරයෙන් වන්නෙමි” (= “හවියෝ.”) යි යන කල්පිතය තදින් ගන්නේ නම්, ගාය්වන (= හව) දූෂ්චරියට වැටෙයි.²⁰ සඳකාලික ආත්මයේ ස්වභාවය පිළිබඳව තවදුරටත් හඩිමින්, “රු ඇත්තෙක් වන්නෙමි” (= “රුපි හවියෝ.”), “රු නැත්තෙක් වන්නෙමි” (= “අරුපි හවියෝ.”), “යංඥ ඇත්තෙක් වන්නෙමි” (= “යකුදේ හවියෝ.”), “යංඥ ඇත්තේ ද නැත්තෙක් යංඥ නැත්තේ ද නැත්තෙක් වන්නෙමි” (= “නොවසයකුදිනායකුදි හවියෝ.”) යනාදී මස්දේශීතා ද ඇති කර ගනියි.²¹ (නොවසයකුදිනායකුදි වන්නේ යංඥට ඇති - නැති තරමට සිපුම් වූ විටය.

ඉදින් “මාගේ ආත්මය මරණයෙන් විනාශ වන්නෙය; මතු තොවන්නෙමි” (= “න හවියෝ.”) යන මස්දේශීතය ඇතිකර ගත්තේ නම්, උච්චේද (= විහව) දූෂ්චරියට පිවිසීම වෙයි.²² මෙයේ “ආත්මයක් ඇතැ” යි පැහැවිම සේතුකාට ගෙන, “ආත්මය මතු පවතින්නේ” යැයි ගාය්වන දූෂ්චරිය හෝ “ආත්මය මතු තොවන්නෙය යි” උච්චේද දූෂ්චරිය හෝ දුඩ් ගැනීමෙන් ආත්ම යංඥට තහවුරු වෙයි.²³

“මම” හෝ “ආත්මය” පිළිබඳ පස්දේශන්ති (= පැහැවිම = ප්‍රජාපති) සියල්ල ම පුදෙක් මස්දේශීතා මාත්‍රායන් (= අවිත්‍රාවෙන් රුකුල් ලද, තන්හා-මාන-දිවියී යන කෙලෙසුන්ගේ ත්‍රියාකාරකම්) පමණක් බව මේ (“යවකලාපි”) දේශනාව මහින් පෙන්වූ බුදුරජාණන්වහන්සේ, මේ මස්දේශීතයන් (= කල්පිතයන්) මාර බන්ධන - රෝග-ගඩු-ඡුල් ලෙසින් යලකා තම සිත මස්දේශීතාවෙන් තොරව පවත්වා ගැනීම පිණිය හික්මිය යුතු යැයි අනුශායනා කාට විදෙල්, ආත්ම දූෂ්චරිය සිජ බව ද²⁴ ආදිනාවය ද මූලකාරණය ද²⁵ ඉන් මිදිමේ මහ ද විදාහා දක්වමිනි.²⁶

ආගමික ඇදිමික් වශයෙන් තදින් ගත් ආත්ම දූෂ්චරියක් නැති අයට වුව ද “මම” හැඳීම (= “අස්ථි” මස්දේශීතය) දුඩ් ව බල පැවැත්වීම නියා අනාත්මනාව වටහා ගැනීම අසිරු වන බව පෙනෙයි. භාර්තායක් හෝ වෙන යම් දෙයක් හෝ කැඩුවු - බිඳුවු විට “අනෙ අනිවව්!” යයි කියමින් සිත යනායා ගන්නා බොඳුයෙය් සිටිති. අවමහැවලදී “යබනි යයිනාරා අනිවවා” (“සියලු යංඥකාරයේ අනිත්‍යයේ ය”) යනාදී අනිවවනාව ප්‍රකට කෙරෙන බණපද පුලුබ ලෙසින් අයන්නාට-දකින්නට ලැබෙයි. ඇහපතේ ලෙඛක් හටගන් විටෙක, හිතේ සේකයක් ඇතිවුණු විටෙක, “අනෙ දුකයි!” යනුවෙන් හිතන්නො - කියන්නො වෙති. විපතකදී, පෙරලියකදී “අනිවව් දුක්ම්බ්!” යයි කියන්නො ද සිටිති. එහෙත් කටර අවස්ථාවකදී හෝ “අහෝ, අනාත්මයි!” කියන්නො. දුලබ වෙති!

විමුෂ්ම් ඇයින් තීවිතය දෙය බලන්නෙකුට අනාත්ම ලක්ෂණය (= ආත්මයකින් තොර බව) ගැන එක්තරා වැටහිමක් ඇතිකර ගැනීම අපහසු තොරවී. හැමදම නිරෝගීව සිටිමට, තරුණව සිටිමට, සැප විදිමට, තීව්වීමට අම් කුමති වමු. ලෙඛවීමට, මහුවීමට, දුක්

විදිමට, මරණයට අපි කුමති නොවමු. එහෙත් අපි ලෙඩ වමු; මහලු වමු; දුකට පත්වමු; මැරෙන්නෙමු. මින් පෙන්නුම කෙරෙන්නේ, අපේ ජීවිතය පාලනය කරන, අපේ මින - කය කෙරෙහි අධිපතිභාවයක් දරන ආත්මයක් නැති බව නොවේද? දැඩි ලෙස රෝගානුර වූ අවස්ථාවක් හෝ බොහෝ වියස්ගත වූ අවස්ථාවක් හෝ ගැන මිනා බලන්න. එවිට තමාගේ අන-පය තමාට ම වාරු නැත. ඇස - කන්-නැහැයාදී ඉදුරන් ද තමාට මිනැ විදියට ක්‍රියා කරන්නේ නැත. බොහෝ විට මින ද පාලනය කරගත නොහැකිය. ඉදින් අපේ මින-කය වියයෙහි පවත්වන “මම” කෙනෙකු බව නම්, මෙයේ සිදුවෙද?

පස්වස්කන්ධයන්ගේ අනත්ත ලක්ඛණය තේරුම ගැනීමට මේ කරුණු භතර ද උපකාරවන් වනු ඇත.

1. නිවාස (= ඇතුළත ව්‍යය කරන්නා), ක්‍රියාකාරක (= කරවන්නා), චේඛ (= විදින්නා හෝ දැන ගන්නා) හා අධිච්චිතයක (= ඇතුළත පිහිටා සිටින්නා) යන මේ පුද්ගල තත්ත්වයන් පස්වස්කන්ධයන් තුළ නැති හෙයින්, එයින් ඉනාස බව.
2. පස්වස්කන්ධයනට ස්ථාපිත වූ කිසිවෙකු නැති බැවින්, අස්ථාමික බව.
3. පස්වස්කන්ධයන්ගේ විපරීකුණා පිළිබඳ වයවත්ති (= වයයෙහි හෙවත් යටතෙහි පවත්වන) හාවයක් හෝ රීජ්ටර (= අධිපති) හාවයක් හෝ නැති බව.
4. ආත්ම ස්වභාවය ප්‍රතික්ෂේපය හෙවත් පරපරිකල්පිත (= අනා ලබධිකයන් විසින් සිතා ගන්නා ලද) ආත්මයක් නැති බව.²⁷

විද්‍රෝහනාවේදී අනාත්ම ලක්ෂණය මතුවෙන ආකාරය ගැන දැන් සලකා බලමු. වින්ත විසුද්ධිය සම්පූර්ණ කරගත් යෝගාවවරයාගේ සිත සන්පුන් ය. සති - සම්පරස්ස්ජ්‍යය මැනවින් යෙදීමට හැකිවන පරිදිදෙන් කරුමණා ය. (= ක්‍රියාවට සුදුසු ය.) මේ යෝගාවවරයා උදරයේ පිම්වීම - හැකිවීම මුළ කරුමස්ථානය වශයෙන් ගත්තේ යැයි සිතමු. හෙතෙම සමාජිත සිතින් උදර ව්‍යුහය අරමුණු කරයි. එහි ව්‍යුහය වන ස්වභාවය අනුව වායා ධාතුව හොඳින් ප්‍රකට කර ගනියි. ඇතුළු විට උණුසුම පැයවන ස්වභාවයක් (= තේරේ ධාතුව) එකුළින් ඔහුට දැනෙයි. තද, ආධාරවන ස්වභාවයක් (= පයව් ධාතුව) ද කැවිකරන, වැඩිරෙන ස්වභාවයක් (= ආපො ධාතුව) ද වැටහෙයි.²⁸ මේ එක එකක් අරමුණු කෙරෙන, දැනගත්තා වූ ස්වභාවයක් (= විස්ස්ජ්‍යණය) ද, මේ දැනගත්තා ස්වභාවය හා අරමුණු හමුකිරීම වශයෙන් පවත්තා වූ ස්වභාවයක් (= එස්සය) ද අරමුණු රසය විදින්නා වූ ස්වභාවයක් (= වේදනාව) ද අරමුණු හදුනගත්තා වූ ස්වභාවයක් (= යස්ස්ජ්‍යව) ද මේ එක් ක්‍රියාව සඳහා මෙහෙයුවන ස්වභාවයක් (= වේදනාව) ද, අරමුණට යොමු කෙරෙන ස්වභාවයක් (= මනසිකාරය) ද, ඇති බව හෙතෙම තේරුම ගතියි. මෙයේ ඒ ඒ සංස්කාර ධර්මයන් යථා ස්වභාවයෙන් වැටහෙදී, අරමුණු දත් හැකි ස්වභාවයන් (= එස්ස, වේදනා, සංස්කාර, වේතනා, විස්ස්ජ්‍යණ ආදි යාරම්මණ හෙවත් නාම ධර්ම) හා අරමුණු දත් නොහැකි ස්වභාවයන් (= පයව්, ආපො, තේරේ, වායා ආදි අනාරම්මණ හෙවත් රුප ධර්ම) වශයෙන් එවා දේ-කොටසයක් වන බව පැහැදිලි කර ගතියි. තව දුරටත් නාම ධර්මයන් විස්ස්ජ්‍යණ-වේදනා-සංස්කාර-යධිඛර (= වේදනාව ප්‍රධාන කොටගත් ඉතිරි නාම ධර්ම) වශයෙන් වර්ගිකරණය කොට, රුපයන් හා එකතු කොට පස්වස්කන්ධයන් ලෙස තේරුම

කර ගැනීමට ද හැකිවනු ඇත. සැම මොහොතක ම මේ පස්වය්කන්දයන් එකිනෙකට යම්බන්ධව පවතින අන්දම ද අවබෝධ වෙනු ඇත.²⁹

මේ නාම-රුප පරිවර්ત්ත සූජ අවස්ථාව හොඳින් ක්‍රියාත්මක වන පිට, යෝගාවච්චයාගේ සිත සම්මුතියෙන් ඉවත්ව, පරමාර්ථ ස්වභාවයෙහි ම පිහිටයි. මූල කරමස්ථානයෙන් බාහිරව වුව ද, සඳහා ම ලැබෙන අරමුණු ප්‍රදෙශක් නාම රුප ධර්ම මානුයන් බව දැකියි. අවිර්තාව (නැඩිගව) යටත් වී යෝගියෙ මනයිකාරය යෙදෙන බැවින්, නාම-රුපයන් පිළිබඳ විපරිත සංස්කෘති ඇතිවන්නේ නැත. එහෙයින් මස්ස්ඩනා ක්‍රියාවන් වී ආත්ම කළුපිත තහවුරු වන්නේ ද නැත. කිසිවක් “මමය”, “මාගේය” යි ගතහැකි - ගතපුතු දේ තොවන බව යෝගාවච්චයා තෙමේ ම ප්‍රතිච්චිත කරයි. නාම-රුපයන් මිය “මම” හෝ ආත්මයක් හෝ සත්වයකු හෝ තොදිකියි. කරන්නකු, විදින්නකු, සිතන්නකු, හැදිනාගන්නකු, අතුළත පිහිටා සිටින්නකු නැති බව ප්‍රත්‍යක්ෂ කරයි. මෙතෙක් සිතේ දැඩිව සහභාවිත තීඩු ආත්ම යංශව දියවී යන්නට වෙයි. අනාත්ම ස්වභාවය මතුවෙයි. “සැබ්‍රිනා ම පවතින්නේ නාමරුපයන් පමණකි. ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක්, ‘මමෙක්’ නැත” යන නිවැරදි දැකිම තහවුරු වී, දිවයි විපුද්ධිය යටිරෝයි.

යත්-සම්පර්ශස්කෘතිය හා සමාධිය තවදුරටත් තීපුණුවීමෙන්, ඒ ඒ නාමරුපයන් ඒවාට අනුරුප හේතුන් ඇති නියා පහළවන බව යෝගාවච්චයා ප්‍රත්‍යක්ෂ කරයි. අවිර්තාව, තන්හාව, කරමය, ආහාර, සිත, යානුව (= තේරේ දානුව) යන හේතු-ප්‍රත්‍යක්ෂයන් නියා රුප ඇතිවන බව දැකියි. නාම ධර්මයන්ගේ ඇතිවිමට ද හේතු ව්‍යවස්ථා කරයි. විවිධාකාරයෙන් පරිච්ච සමුප්පාදය අවබෝධ කරයි. හේතු-ලිල වශයෙන් නාම රුප යන්තනියක් ම නිරන්තරයෙන් පවතින බව ප්‍රතිච්චිත කරයි. වර්තමාන ප්‍රත්‍යක්ෂ දැනාය අනුව, අතීතයේදීන් හේතු-ලිල සම්බන්ධතාවෙන් පුක්න නාමරුප පර්මිතරාවක් ම පැවති බව නීරණය කරයි. අනාගතයේදීන් ඒ අපුරින් ම වන බව තේරුම ගතියි. “ලේකය මවන්නෙක්, පවත්වන්නෙක්, විනාශ කරන්නෙක් නැත. හේතු රිතිව ලේකය හටගන්නේ ද නැත. අහේතුකට උපන් හෝ පවතින හෝ කවර අන්දමක ආත්මිය බලවේගයක් නැත. ස්වභාව ධර්ම මානුයෝ ම හේතු-ලිල වශයෙන් පවතින්” යනාදී ලෙසින් වැට්හිම පහළ වෙයි. පරිච්ච සමුප්පාදය නොදැනීමෙන් හටගන්නා සියලු ආත්ම කළුපිතයන් හිරු දුටු පිණි මෙන් වියලවීමින් අනාත්ම යංශව ම සිතෙහි එළඹ සිටියි. “මම” යනුවෙන් නිත්‍ය පුද්ගලයකු තුන් කළුහි ම නොලැබෙන බවත් ප්‍රදෙශක් හේතු-ලිල ධර්ම යන්තනායක් ම පවතින බවත් පසක් කිරීමෙන්, “මම අතීතයෙහි වූයෝම ද? වර්තමානයෙහි වෙමි ද? අනාගතයෙහි වන්නෙමි ද?” යනාදී තුන්කාලය ම පදනම් කරගත් සියලු යැකියන් මෙහිදී ප්‍රහාණය වන බැවින් මේ අවස්ථාව “කඩ්බාවිතරණ විපුද්ධිය” නමින් හැදින්වෙයි.

තමාට අරමුණු වන තාක් නාම - රුපයන් හේතු-ලිල වශයෙන් පවත්නා අන්දම සම්මයනාය කරන යෝගාවච්චයාගේ සිහි-නුවන තවත් දිපුණුවීමෙන් ඒ ඒ නාමරුප සම්මයන්ගේ ඇතිවිම-නැතිවිම සැබ්‍රින් දැකින්නේය. “අතීත රුප අතීතයේදී ම නීරද්ධ විය; වර්තමානයට ආවේ නැත. එනියා අතීත රුප අතිවිව ය. වර්තමාන රුප වර්තමානයෙහි ම ක්ෂය වෙයි. අනාගතයට යන්නේ නැත. එහෙයින් වර්තමාන රුප අතිතය ය. අනාගත රුප අනාගතයේදී ම නැතිවන්නේය. එබැවින් ඒවාද අතිතය ය. මාගේ පස්වය්කන්දයට සම්බන්ධ (= අර්ක්වත්තික) රුප අහාන්තර වශයෙන් ම ගෙවී යන්නේය. එනියා අතිතයය. ඉන් බාහිර රුප බාහිරයේදී ම ගෙවී යන්නේය, එහෙයින් අතිතය ය....” යනාදී වශයෙන් නාම රුපයන් කොටස (= කලාප) බැහින් ගෙන අතිතය යැයි ව්‍යවස්ථා කරයි. එසේ ගෙවී

ගෙවී යම හයරනක බැවින් ඒ නාම - රුපයන් දුක් යැයි තීරණය කරයි. “අනිවිට වූ දුක් වූ නාම රුපයන් සාරයකින් තොරය; ව්‍යසවත්ති බැවින් තොරය; ආත්ම ස්වභාවයෙන් තොරය;” යනුවෙන් සමුහ වශයෙන් ගත් නාම-රුපයන් අනාත්ම යැයි නිශචයට පැමිණයි.

මෙසේ නන් අපුරින් මතුකරගත් සංස්කාරයන්ගේ අනත්ත ලක්ඛණය නැවත නැවත තුවණින් සලකා බැලීම අනත්තානුපස්සනාව යි. එමහින් අත්ත සඡ්ජව දුරු වි, අනත්ම සංඡව තහවුරු වෙයි.³⁰

සදුරට හමුවන හුම අරමුණක් ම වර්තමාන වශයෙන් ම ඇතිව නැතිවන අන්තම පැහැදිලිව දරුණනය වන විට ආත්මයක් හෝ “මම” හෝ වශයෙන් ගත හැකි කිසිදු නිත්‍ය සාරයක් පස්ස්කන්ධයන් තුළ නැති බව තවදුරටත් තහවුරු වනු ඇත. ස්කන්ධයන්ගේ උදය දැකිමෙන් උවිනේද දිවයියේ බොල් බව ද, වය දැකිමෙන් ගැවත ද්‍රූමියේ හිස් බව ද මතාව වැටහෙනු ඇත. ස්කන්ධයන්ගේ අතරක් නැති උදය-වය ස්වභාවය හෝ ඉන් මතුවන පිඩාකාරී ස්වභාවය හෝ ඩිය වයයෙහි පැවැත්විය හැකි කිසිදු ආත්මිය බලවේයක් නැති බව ද අවබෝධ වනු ඇත. අනිත්‍ය වූ දුබ වූ ස්කන්ධයන් නිත්‍ය වූ ආත්මයකට අයත් නොවන බව ද ප්‍රත්‍යක්ෂ වනු ඇත.

අනිවිට හා දැක්බ අනුපස්සනාවන් සමග අත්වැල් බැඳගෙන, විදරණා ඇත පරම්පරාව මතුකර දීමට ඉවහල් වන අනත්තානුපස්සනාව කුමයෙන් වඩා වඩාත් ගැඹුරට විභිදි යනු ඇත. (අත්ත වශයෙන් ම විදරුණා මාරුගය පුරා ම විභිදි ඇත්තේ අනිවිට, දැක්බ හා අනත්ත යන අනුපස්සනා තුනය. මේ පිළිබඳව මතුවට තවත් කරුණු පැහැදිලි කෙරෙනු ඇත.)

යංඩාරුපෙක්ඛ සූජ්‍යය තීවු කිරීම පිහිය අනත්තානුපස්සනාව විශේෂයෙන් ඉවහල් වනු ඇත. සංඩාරයන් පිළිබඳ උපෙක්ඛව (= මැදහන් බව) තහවුරු වන්නේ, ඒවායේ අනාත්මනාව හොඳින් වැටුණුණු විට ය. සත්ව-පුද්ගල-ආත්ම ආදි කවර හෝ බලවේයකින් ගුනා වූ සංස්කාරයන් තෙද රහිත, අසරණ, ධාතු මානු - ක්‍රියා මානු පමණක් බැවි මෙවිට ප්‍රත්‍යක්ෂ වනු ඇත. ඩියලු සංස්කාරයන් අත්හරිමින් අමා මහ නිවන අරමුණු කළ හැකි වන්නේ සංස්කාරෝපක්ෂා ඇතුනය මූද්‍යන්පත් වූ කළේය. මෙවිට උපදින අනුලෝච්න සූජ්‍යයයේ දී අනත්තානුපස්සනාව ඉදිරියට පැමිණියේ නම්, එය පුද්ජ්ජන විමාක්ඛ මුඛය වෙමින් ගුනා ආකාරයෙන් නිවන දැකිම පිහිය හේතු වන්නේය.

අනත්තානුපස්සනාවන් දුරුවන අත්ත සඡ්ජව ගැන මෙතෙක් කරුණු රෙසක් කියැවී තිබේ. මෙය ද සඡ්ජු, වින්ත, දිවයි යන අවස්ථා තුනකින් වැඩි දිපුණු වන බව සැලකිය යුතුය. යෝවාන් විමේදි දිවයි අනුයය මුලිනුප්‍රටා දැමීමත් සමහ ම මේ විපල්ලාය අවස්ථා තුන ම දුරින් ම දුරුවෙයි.³¹ එහෙත් අස්මී (= “මම වෙමි”) මාන අනුයය ඉතිරි වන හෙයින් අරහත් මාරුගයෙන් එය නායන තුරු ආරුය පුද්ගලයා තුළ ද “මම වෙමි” යි හැඟීම ඩිපුම ලෙසින් පවතියි. මෙය දිවයිය මෙන් තදින් ගැනීමක් - බැය ගැනීමක් නොවන මුත්, දිවයියේ විලායයෙන් ක්‍රියා කිරීමට ඉඩ තිබේ.³²

*

*

*

“මහණෙනි, අනුයජ් සයක් මොත්වට දක්නා වූ සිංහල විසින් සියලු සංස්කාරයන් පිළිබඳව සීමා රහිත වශයෙන් අනාත්ත සංශෝධන එළඹා තැනීමට කුපු වේ මය. කවර (අනුයජ්) සයක් ද යත්:

1. සියලු ලේකය පිළිබඳව (නෙකා හා දිවයී යන) තම්මය තැත්තෙම ද වන්නෙමි.
2. මාගේ අහඛිකාරය (= “මම” හැඳිම උපදින දිවයීය/මානය) ද ආවරණයට යන්නෙය.
3. මාගේ මමධිකාරය (= “මගේ” හැඳිම ගෙන දෙන තෙක්කාව) ද වැළකීමට යන්නෙය.
4. (පාථග්‍රනායන් හා) අසාධාරණ වූ ඇතායෙන් ද ප්‍රෝශ වන්නෙමි.
5. මා විසින් හේතු ද මැනවින් දක්නා ලදමද වන්නෙය.
6. හේතුවෙන් උපන් එල ධර්මයේ ද මවිසින් මිනාව දක්නා ලදුණු ද වන්නාග....”³³

1. න + අත්තා = අන් + අත්තා = අනත්තා

මෙහි න කාරයෙන් අභාවාර්ථය හැඳවේ. මෙහි ලා “අත්ත” යන පදය විද්‍යමාන ආත්මය - පුද්ගලය - සත්වයා යන අරුත දෙයි. මේ හැර, “තමා”, “සිත”, “ගරීරය”, “එක් එවිත කාලයක් තුළ ජ්‍යෙන්ට සත්තතියේ සාමූහික පැවැත්ම” යනාදී අර්ථයන්හි ද “අත්ත” යන්න ආත්ම දැශ්වියකින් තොර ව්‍යවහාර මාත්‍රයක් ලෙස පෙළෙළහි යෙදී ඇත. “අත්ත-පරිලාභ” (= ආත්මහාව ලැබේ) තුනක් පිළිබඳව කරන ලද යාක්වාචක අගදී, තපාගතයන් (තණ්ඩ-මාන-දිවියේ වශයෙන්) වරදවා ගැනීමකින් තොරව ව්‍යවහාර කරන මේ යෝමු පුදෙක් ලේක යම්මත, ලේක නිරැක්ෂි (= වවනාරප), ලේක ව්‍යවහාර, ලේක (නාම) ප්‍රජාත්නී පමණක් බව බුදුරජාණන් වහන්සේ වදලේ මෙයේ:

“ඉමා බො විතත, ලෙක-සම්කෘත්, ලෙක-නිරුත්තියා, ලෙක-වොහාර, ලෙක-පස්කුදුත්තියා, යහි තපාගතො වොහරනි අපරාමයනි.”

- (ද.නි. - i : 436 පට.)

(ම.නි. - ii : 284 පටද බලන්න.)

2. විත්තාර (= පැතිරිම්) අර්ථයෙහි යෙදෙන “පලි” බාහුවන් උපන් “පපස්සුවත්” ක්‍රියාපදයෙන් යුදෙනා කිතකය වන “පපස්සුවත්” පදයෙන් මෙහිදී අදහස් කරන්නේ, “විපරින සංකල්පය” යන්න යි. (මෙහි 6 වන අධ්‍යාපිතය ද බලන්න.) “පපස්සුවත්” හා “මස්සේත්” යන දෙපදයෙන් ම සමාන අර්ථයක් කියුවෙන බව මෙම දේශනාව අනුව පෙනෙයි. පපස්සුව හා මස්සේත් යන ක්‍රියා දෙක ම එක සමාන බව මැයුම් යනි අවුවාවේ සඳහන් වෙයි. (මෙහි 7 වන අධ්‍යාපිතය බලන්න.)

3. “.....ඒවා පුමුම් බො හිකබවේ, වෙපවිතන් බන්නා. තතො පුමුමතර. මාරබන්නා. මස්සේත්මානො හිකබවේ, බඳුනා මාරසය. අමස්සේත්මානො මූනෙනා පාපිමතො. ‘අයේ’ නි හිකබවේ මස්සේත්මෙන්. ‘අයමහමයේ’ නි මස්සේත්මෙන්. ‘හවියාන්’ මස්සේත්මෙන්. ‘න හවියාන්’ මස්සේත්මෙන්. ‘රුපී හවියාන්’ මස්සේත්මෙන්. ‘අරුපී හවියාන්’ මස්සේත්මෙන්. ‘යස්සේ හවියාන්’ මස්සේත්මෙන්. ‘අයස්සේ හවියාන්’ මස්සේත්මෙන්. ‘නොවයස්සේනායස්සේ හවියාන්’ මස්සේත්මෙන්. මස්සේත්. හිකබවේ රෝගා, මස්සේත්. ගණනා, මස්සේත්. යලල. තයාම්තිහ හිකබවේ, අමස්සේත්මානන වෙතයා විහරියාමාත්, එව. හිවා හිකබවේ සිකිනිබන්. ‘අයේ’ නි හිකබවේ ඉස්සේත්මෙන්..... ‘අයේ’ නි හිකබවේ එස්සේත්මෙන්..... ‘අයේ’ නි හිකබවේ පපස්සුවත්මෙන්..... ‘අයේ’ නි හිකබවේ මානගතමෙන්.....”

- (ය. නි. - iv: 384 - 388 පුව.)

අවුවා විවරණය

“.... මස්සේත්මානොත් තණ්ඩ-දිවිය-මානාන. වයෙන බනේ මස්සේත්නෙනා. බඳුනා මාරසානි.... කිලෙසමාරෙන බඳුනාත් අනෝ... අයේත් පදනා

තණාමස්සදින් වුනන්. අයමහමස්ථීනි දිවයිමස්සදින්. හට්ස්‍යන් සයෙකුවයෙන දිවයිමස්සදිනමේ. න හට්ස්‍යන් උවෙෂදාවයෙන. රුපිති ආදිනි සයෙනවයෙන පහෙදීපනානි....”

-(ය.අ. - iii : 82 පට.)

4. “අනුසයානි එමගනවේයා. ‘කාමරාගානුසයෙය පටිස-මාන-දිවයි-විවිකිව්‍යා - හවරාග-අවිජ්‍යානුසයෙය’නි එව්. වුනනා (ම.නි.-i : 276; අ. නි. - iv : 292) කාමරාගාදයා සනන. තෙහි එමගනතනා පුනපුන කාමරාගාදීනා. උපනත්හෙනුහාවෙන අනුසෙනානි යෝවා’නි අනුසයා.”

(වි.ම.: 513 පට.)

“බලවත් බවට පැමිණි අර්ථයෙන්, අනුසය නම් වෙයි. (එනම්) කාමරාග-පටිස-මාන-දිවයි-විවිකිව්‍යා-හවරාග-අවිජ්‍යා අනුසය වශයෙන් විදරන ලද - (ම.නි. -i:276 පට, අ.නි. - iv : 292 පට.) සන ය. ගක්තිමත් වූ බැවින් නැවත නැවත කාමරාගාදී කෙලෙපුන්ගේ ඇතිවිමට හේතු භාවයෙන් (වින්ත සන්නානයෙහි) පුනපුනා සයනය කෙරෙනුයි අනුසය නම්.”

අනුසය අවස්ථාවේදී කෙලෙස් ඇතිබව දත තොහැකිය. පුදු ප්‍රත්‍යායන් ලද විව අනුසය මට්ටමෙන් නැඳී සිටින කෙලෙස්. පරිපුටියාන (= සිතෙහි ක්‍රියාත්මක විම) හා විනිශ්චම (= කය - වවන තුළින් ක්‍රියාත්මක විම) යන අවස්ථාවලට පත්වෙයි. කෙලෙස් නමුත් ගසෙහි මූල අනුසය යි; කද පරිපුටියාය යි; අනු-කොල-මල්-ගෙධි ආදිය විනිශ්චමය යි. මානය, හවරාගය (= පැවැත්මට ඇලිම) යහ අවිජ්‍යාව යන අනුසය තුන ම දුරුවන්නේ අරහත් මාරගයෙන් නියා ඒවා ප්‍රබලනම කෙලෙස් මූල් සේ සිතිය හැකිය. කාමරාගානුසය හා පටිසානුසය අනාගැමී මහින් ද, දිවයි හා විවිකිව්‍යා අනුසය යෝවාන් මහින් ද වැනයෙයි. (වි.ම.: 514 පට) හවරාගය හා කාමරාගය යනු තත්තාවේ ම ප්‍ර්‍රේදයෝය.

5. සබඩායව පුන්තයෙහි “ස-වර-පහානය” (ම.නි.: - i : 24 පට) හා එහි අවුවාව (ම.අ. - i:70 - 72 පට) බලන්න.

6. “වකුවුස්ථාවූයෙය පටිවට රුපෙ ව උප්පජති වකුවුවිස්සදුනා.නිණනා. සයිගති එයෙයා. එස්සපවියා වෙදනා. ය. වෙදෙති. න. සස්සජානානි. ය.සස්සජානානි. න. විනකෙකති. ය. විනකෙකති. න. පපස්ස්වති..... යොනස්ථාවූයෙය පටිවට සඳද ව උප්පජති යොනවිස්සදුනා. -පෙ- ... සානස්ථාවූයෙයපෙ-..... ජීවනස්ථාවූයෙය...-පෙ-... කායස්ථාවූයෙය..... -පෙ:... මනස්ථාවූයෙය... -පෙ:...

-(ම.නි. - i : 280 පට.)

7. “සබඩමම-මූලපරියාය. වො. හිකකවේ දෙයයෙයාම.... ඉඩ හිකකවේ, අසුළුතවා පුප්පජතනා අරියනා. අදස්‍යාව්, අරියධමසය අකොවිදේ, අරියධමම අවනිනා.....පය්වි. පය්විනා සස්සජානානි. පය්වි. පය්විනා සස්සජානා පය්වි. මස්සදති.”

-(ම.නි.- i :2 පට)

“මහණෙනි, සියලු සත්කාය ධර්මයනට මූල කාරණය දේශනා කරන්නෙමි..... මහණෙනි, මෙලොව (බුද්ධාඩී) ආර්යයන් නොඅක්තා පුළු, ආයෝ ධර්මයෙහි අදක්ෂ වූ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු..... අශ්‍රේතවත් (අන්ධ) පාථ්‍රීතන නොමේ (ලක්වන, යසම්භාර, ආරම්මණ, සමමුනි යන සිවුවැදුරුම්) පායවිය (ලෝක ව්‍යවහාරය අනුව) පායවිය වශයෙන් (යස්ස්සූ විපල්ලාසයෙන්) හඳුනයි. පායවිය පායවිය සි (විපරිතව) හැඳින, (තණ්හා-මාන-දිවයී වශයෙන්) හතියි. (= තරක කරයි, විතරක කරයි, නානා ප්‍රකාර වශයෙන් අන්‍යාකාරයෙන් ගනියි).....”

අවුවා විවරණය:

“..... පායවිතො සඡන්තානාත්ති පායවිති.... පායවිහාගෙන.... ලොකලබාහාර-ගහෙනා සඡන්තානාත්තිවිපලලාසයන සඡන්තානාත්ති.... පායවිතො සඡන්තානාත්ති සො නා පායවි. එව්. විපරිතයසඡන්තා සඡන්තානාත්තිවා,..... අපරහාගේ එමප්පනෙහෙති තණ්හාමානදිවයී- පපස්සුවති, ඉඩ මසඡන්තානාමෙන වුතෙනති, මසඡන්ති; කපෙපති; විකපෙපති; නානාප්පකාරතො අසඡන්තාපා ගණනාති. තෙන වුතන. පායවි. මසඡන්තිවිති....”

-(ම. අ.-i :23 පට.)

8. තණ්හා, මාන, දිවයී යන කෙලෙස් තුන ම යෙදෙන්නේ ලෝහමූල අකුසල සිත්වල ය. තණ්හාව (= ලෝහ වෙෙනයිකය) යුම ලෝහ මූල සිතෙක ම යෙදෙයි. එය ඇතුම්විවෙක මාන - දිවයී දෙකෙන් තොරව ද, තවත් විවෙක ඉන් එකක් සමඟ ද ඇතිවයි. මානය හා දිවයීය එක ම සිතෙහි නුපදියි. එහෙන් පෙර-පසු සිත්වල යෙදී, එකිනොකට ප්‍රත්‍යා විය හැකිය.

“.....තණ්හා පපස්සුවයා වෙදනා, දිවයීපපස්සුවයා සඡන්තා, මානපපස්සුවයා විතකෙකා, නිමිතත්.....”

-(උ.අ.: 248 පට.)

“..... තණ්හා පපස්සුවයට (= මසඡන්තාවට) වෙදනාව ද, දිවයී පපස්සුවයට සඡන්තාව ද, මාන පපස්සුවයට විතරකය ද නිමිත්ත (= අරමුණ, හේතුව) වෙයි.”

9. “..... පස්සුවහන. ඉන්දියාන. අවකකනති හොති; වකුන්දියයා සොතින්දියයා සාම්න්දියයා ජීව්‍යන්දියයා කායින්දියයා. අන්තීසිකඩවෙ, මනො. අන්තී ධමමා. අන්තී අවිත්තාධාතු. අවිත්තාසම්යාරෙන හිකඩවෙ, වෙදයිතෙන ප්‍රූටයා අයුෂ්තවතො ප්‍රූටරෙනයා ‘අය්මී’නිපියා හොති. ‘අයමහමයමී’නිපියා හොති, ‘හවියනති’පියා හොති, ‘න භවියනතිපියා හොති.....’”

-(ය.නි. - iii: 84 පට.)

“.....අැය, කන, තැහැය, දිව, කය යන මේ පසිඳුරන්ගේ එළඹ සිටීම වෙයි. මහණෙනි, පින ඇත; අරමුණු ඇත; අවිත්තාව ඇත. මහණෙනි, අවිත්තාවෙන් පුන් එස්සයෙන් උපන් වෙදනාවෙන් පහස්තා උද අශ්‍රේතවත් පාථ්‍රීතනහට (තණ්හා-මාන-දිවයී මසඡන්තා මතින්) ‘වෙමි.’ (යන මසඡන්තාතය) ද වෙයි; ‘මෙය මම වෙමි’ (යන මසඡන්තාතය) ද ඔහුට වෙයි; ‘වන්නෙමි’ (මසඡන්තාතය) ද ඔහුට වෙයි; ‘නොවන්නෙමි’ (මසඡන්තාතය) ද ඔහුට වෙයි.....”

අවුවා විවරණය:

“..... අයුම්නී තෙක්සාමානදිවයේ-ය-බාත් පපසුව්තතය..... අයුම්නීපිස්‍ය හොත් නී තෙක්සාමානදිවයේ – වයෙන අයුම්නී එවමලිස්‍ය හොත්....., අයුම්නී තෙක්සාමාන-දිවයීයා...”

-(ය.අ.- ii : 196-197 පිටු)

10. (i) “ලජාදය ආවුවයා ආනන්ද, ‘අයුම්’නී හොත්, නො අනුපාදය. කිසුව ලජාදය ‘අයුම්’ නී හොත්, නො අනුපාදය; රුප. ලජාදය ‘අයුම්’නී හොත්, නො අනුපාදය. වෙදනා -පෙ- යසුදුදු -පෙ-සඩිබාරෝ-පෙ-විසුදුණය. ලජාදය ‘අයුම්’නී හොත්, නො අනුපාදය.....”

-(ය. නි. - iii : 180 පිට.)

“අුවැත් ආනන්දයෙනි, ‘වෙමි’යි (තෙක්සාමාන-දිවයී හැඳිම), (යමක්) නියා වෙයි. නො නියා නොවෙයි. කුමක් නියා ‘වෙමි’ (හැඳිම) වේ ද, නො නියා නොවේ ද යන්: රුපය නියා ‘වෙමි’ යි වෙයි, නො නියා නොවෙයි. වෙදනාව..... යසුදුදුව.... සඩිබාර..... විසුදුණය නියා ‘වෙමි’ යි වෙයි, නො නියා නොවේ.....”

අවුවා විවරණය:

“ලජාදයානී ආගමම, ආරඛන, යසුඩාය, පටිච්ච. ‘අයුම්’නී හොත්නී ‘අයුම්’නී එව. පවතන. තෙක්සාමානදිවයීපපසුව්තතය. හොත්....”

-(ය. අ.- ii : 225 පිට.)

(ii) “අයුම්නී හිකබවේ, සත්නී නී හිකබවේ, යදෙනා. අර්ඛකනන. බනධ්පසුවක. ලජාදය තෙක්සාමානදිවයී-වයෙන සමූහගාහනෙනා ‘අයුම්’නී හොත්, තයම්. සත්නීනි අනෙයා.”

-(අ. අ.-ii: 575 පිට.)

“මහණෙනි, ‘වෙමි’ යි ඇති කළේ යනු. මහණෙනි, තමා පිළිබඳ වන (= ආධ්‍යාත්මික) පසුවස්කන්ධය නියා (= ගෙන) තෙක්සාමාන-දිවයී වශයෙන් සමූහගාහය (= සමූහ වශයෙන් ගැනීම) හේතුවෙන් යම් මේ ‘අයුම්’ (= වෙමි) යි වෙයි ද, එය ඇතිකළේ යන අර්ථය යි.”

11. දිවයීය හා කාමරායය මුලිනුප්‍රංශ දැමු අනාගම් ආයුම් ග්‍රාවකයා තුළ පිළුම් වූ “වෙමි” යන මානය (= අයුම් මානය), “වෙමි” යන ජන්දය, “වෙමි” යන අනුයය නොනැයි පවතින බව බෙමක පුත්තයෙහි (ය.නි. - iii : 218 - 226 පිටු.) සඳහන් වෙයි. එනියා පසුව ලජාදනස්කන්ධයන් පිළිබඳ “මෙය මම වෙමි” (= ‘අයමහමයම්’) යන සක්කාය දිවයීය නැතිවුව ද, සමූහ වශයෙන් ගන් පස්කද අරහයා “වෙමි” (= ‘අයුම්’) හැඳිම ඉතිරිව තිබේ. (“සමූහනෙනා පසුවපුපි බෙකෙපු ‘අයුම්’නී අධිගතෙනා....” -ය.අ.- ii :231 පිට.) අවිත්තා, හවරාග, මාන, යන කෙලෙස් ඉතා පිළුම් මටවමකින් ක්‍රියාවත්වීම හේතුවෙන් හටගන්නා මේ “වෙමි” හැඳිම, අශ්‍රාතවත්

ප්‍රජාත්‍යාගය තුළ ආත්ම දූෂ්චරිය ඇතිවිමට පදනම් වන ඩිලාරික “වෙමි” මණ්ඩිනයේ මුලිකතම හා සුබුමතම ස්වරුපය ලෙස ගිණිය හැකිය.

- 12 “ඉඩ හිකබවේ, අයුරුතවා පුදුරුහනා...රුපා අත්තනා සම්බුද්ධයෙනි. යා මෙය පන සා හිකබවේ සම්බුද්ධයෙනා, සයිඛාරෝ සො. සො පන සයිඛාරෝ කිහිපිදහනා කි-සමුද්‍යා කිස්සාතාතිකා කිමපහලවාති: අවිර්ජ්‍යාසම්බුද්ධයෙනා හිකබවේ, වෙදධිනෙන දීට්‍යාසය අයුරුතවනා පුදුරුහනායා තෙත්තා, තත්තාරෝ සො සයිඛාරෝ....”

- (ය.නි.-iii :164 පට.)

“මහණෙනි, මෙහි..... අගුෂතවත් ප්‍රජාතන තෙම රුපය ආත්ම වශයෙන් දකිනි. මහණෙනි, යම ඒ (දිවයී) සම්බුද්ධයෙනාවක් වේ ද, ඒ සංස්කාරයෙකි. ඒ (දිවයී) සංස්කාරය කුමක් නිදන කොට, කුමක් හේතු කොට, කුමක් රාත්‍රි කොට, කුමක් ප්‍රහව කොට වේ ද යත්, මහණෙනි, අවිර්ජ්‍යාව සහිත එස්සයෙන් උපන් වෙදනාවෙන් ස්ථරරු කරන ලද දහම තොදත් පුහුදුන්හේ ජනිත වූ තෙස්හායෙක් ඇත් ද, ඒ සංස්කාරය ඉන් ජනිත වූවෙකි.”

13. “අයමහමස්ථී රුපාදිපු කිස්වීදෙව ධමම. ගහෙකා, ‘අයා අහමයේ’නි අතතදිවයීවයෙන වූතතා.”

- (ය.අ.- ii :196 පට.)

“මෙය මම වෙමි’ යි රුපාදිය අතුරහි කියි (ස්කන්ධ) ධර්මයක් ම ගෙන ‘මෙය මම වෙමි’ යි ආත්ම දූෂ්චරි වශයෙන් කියන ලදී.”

- 14 “රුපා ‘එතා මම, එසොහමයි, එසො මෙ අතනා’නි අහිනිවෙසපරාමායෙ දිවයී. වෙදනා... - පෙ-සයස්සදු-පෙ- සයිඛාරෝ -පෙ- විස්සදුණා-පෙ.....”

- (ප.ම.- i :250 පට.)

“රුපය, (තෙස්හා මණ්ඩුනාව මුලික වූ දිවයීය වශයෙන්) ‘එය මාගේ ය.’ (මාන මණ්ඩුනාව මුල් වූ දිවයීය වශයෙන්) ‘හෙතෙම මම වෙමි’ (දිවයී මණ්ඩුනා වශයෙන්) ‘හෙතෙම මාගේ ආත්මය යි’ යනුවෙන්, නිතා-පුහ-ආත්ම වශයෙන් පිටියීම - පිහිටීම-දුඩීව ගැනීම (= අහිනිවෙසය) ද, අනිතායාදී ආකාරය ඉක්මවා නිතායාදී අනාකාරයෙන් ස්ථරරු කිරීම - ගැනීම (= පරාමායය) ද දිවයීයයි. වෙදනාව-පෙ-සයස්සදුව-පෙ-සයිඛාර-පෙ-විස්සදුණය-පෙ.-”

අවුවා විවරණය:

“එතා මානි තෙස්හමස්ථීදහනාමුලිකා දිවයී. එසොහමස්ථී මානමස්සදුනාමුලිකා දිවයී. එසො මෙ අතායානි දිවයීමස්සදුනා එව.... යා අනිවාදිකෙ වනපුයම්. නිවවාදී වයෙන අහිනිවෙසයි, පත්‍රවාදිති, දළුන. ගණනාතීති අහිනිවෙයෙ. අනිවාදී ආකාර. අතිකක්මිනා නිවවනති ආදී වයෙන වනතමානෙනා පරතෙනා ආමයනි, ගණනාතීති... පරාමායෙ....”

- (ප. අ: 298 පට.)

ම.නි. - i : 338 පට, ස. නි. - iii : 380 පට ආදිය ද බලන්න.

15. “යෙහි කේවි හිකඩවේ, සමණ වා මූහමණ වා අනොකවිභිතා අතනානා සමුපසයමානා සමුපසයන්, සබඳ තෙ පසුප්‍රාදාකඩනෝ සමුපසයන්, එතෙයා වා ආසුදුතර...”

-(ස.නි. - iii : 82. පට.)

“මහණෙන්, යම්කිසි ග්‍රැමණ කෙනෙක් හේ මූහමණ කෙනෙක් හේ තොයෙක් ආකාරයෙන් ආත්මය (දිවයී වශයෙන්) දකින්නාහු ද, ඔවුනු යියල්ලේ ම උපාදනය කළ පස්ච්චකන්ධයන් හේ ඒ අතුරින් කිසිවක් හේ දකිනි.”

- 16 උපග්‍රහන්ථය /iv/: “සක්කාය දිවයීය” බලන්න.

- 17 “යා ඉමා ගහපති අනොක විසිනා දිවයීයා ලෙකෙ උපහර්තන්... යානිවිමානි ආයවයි දිවයීගතානි මුහමරාලේ හණිනානි, ඉමා බො ගහපති දිවයීයා සකකාය දිවයීයා සති තොනානි, සකකාය දිවයීයා අයති න තොනානීනි”

-(ස. නි.- iv: 528. පට.)

“ගහපතිය, යම් මේ නන්වැදුරුම් දූෂ්ච්‍රී ලෙව උපදින්ද, යම් මේ දෙයුට දිවයීහු මුහ්මරාල පුත්තයෙහි වදරන ලද්දූහු ද. (දී. නි. - i : 22-66 පිටු) ගහපතිය, මේ දූෂ්ච්‍රී සක්කාය දිවයීය ඇති කළේහි වෙති, නැති කළේහි තොවෙනි..”

- 18 එහෙන් මේ ආත්ම මණ්ඩිතයේ පුහුබව නියා ම, ඒ මත ගොඩනැවුණු ආරක්ෂාව හා ස්ථාවරන්වය දෙදරා යැමෙන් අඟුත්වත් පාට්ගේරනය දුකට වැවෙන යැටි භාග්‍යවතුන් වහන්සේ තොයෙක් වර පෙන්වා දුන්හ. (අදහරණ:- ම. නි. - i : 22, 342 - 344 පිටු; ස. නි. - iii : 28-32, 76, 236 පිටු ආදිය.)

- 19 ඇතැම් වින්තකයේ ඩුදු තරක මානුයෙන් ආත්මයේ අනාගතය මෙන් ම අතිතය ගැන ද හඳුනීන් ආත්ම සංකල්පය පුරුෂ් කර ගනිනි. ඇතැම් යෝගවටරයේ සමඟ හාවනාව දිපුණු කිරීමෙන් ලැබෙන නිමිති, බ්‍යාන, අතිභු ආදිය මණ්ඩානා කිරීමෙන් ආත්මය ගැන විවිධ දූෂ්ච්‍රීවලට බැය ගනිනි. [මුහ්මරාල පුත්තය - (දී. නි. - i : 22-66 පිටු) හා එම අව්‍යාච (දී. අ. - i : 72-86 පිටු), ද, දී. නි. - ii : 94 පට හා දී. අ. - i : 345 - 346 පිටු ද බලන්න.] මොවුන්සේ උගුන්වීම් අව්‍යාචයෙන් පිළිගැනීම නියා, තවත් බොහෝ දෙනෙක් ආත්ම දූෂ්ච්‍රී තහවුරු කර ගනිනි.

- 20 “..... එව්. දිවයී තොනි: ‘යො අතනා යො ලෙඛකා යො පෙවව හවියාම්, නිවෙවා, පුවෙවා සයෙනා අව්‍යාචමධමෙමා’නි. ය බො පන යා හිකඩවේ සයෙන දිවයී, සඩිබාරෝ යො.’”

- (ස. නි. - iii : 168 පට)

“..... මෙයේ දිවයීය වෙයි: ‘එම මම ආත්මය වෙමි. එම මම ලෝකය වෙමි. එම පරලෙව වන්නෙමි. නිත්‍ය, ස්ථීර, සදාකාලික, තොපෙරලෙන පූජ වන්නෙමි’ යි.

මහණෙනි, යම් මේ ගාය්ච් දූෂ්චරියක් වේ නම, එය සංස්කාරයෙකි. (= ප්‍රත්‍යායන් හටගන්නෙකි)....”

21. මෙම මක්ද්සීත පහ අනුව ගොඩනැවෙන ගාය්ච් දූෂ්චරි 32 ක් මූල්‍යාලු පුත්තයෙහි දැක්වෙයි. අනිතය සම්බන්ධ කොටගෙන උපන් සජසා දිවයී 18 ද, දිවයියිමෙම නිබාහු වාද 5 ද මීට එක්වූ කළ, මෙම දේශනාවෙහි ගාය්ච් දූෂ්චරි 55 ක් යදහන් වෙයි. (දී. නි. - i : 22 - 66 පිටු.)

22. “..... භවෙනෙව බො පනෙකේ අවෝයමානා භරායමානා ජීගුව්‍යමානා විහව-අහිනායුන්ති. ‘යනෙනා කිර හො අයා අනනා කායසය හෙද උව්‍යිජ්‍යති, විනායුති, න-හොති පර. මරණු. එත් සහතා, එත් පණිතා, එත් යාපාවන්ති, එව. බො හිකුවෙ අතිධාවන්ති එකේ.”

- (ප. ම. - i : 302 පිට; මු.නි. - i : 376 පිට)

“අැතැමෙක් හවයෙන් මැ පෙළනු ලබන්නාහු ලත්තාවට පත්වන්නාහු පිළිකුලට පැමිණෙන්නාහු, ‘හවන්ති, යම් තැනෙක පටන් මේ ආත්මය කය බිඳීමෙන් සිඳේ ද වැනැයේ ද මරණින් මතු නොවේ ද, එය ගාන්තය; එය ප්‍රභීතය; එය ඇති සැටිය’ සි උව්‍යිජ්‍යය යතුවූ වෙති. මහණෙනි, මෙයේ අැතැමෙක් (නිවන් මහ) ඉක්මවා දුවන්.....”

මූල්‍යාලු පුත්තයෙහි උව්‍යිජ්‍ය දිවයී හතක් දේශනා කොට තිබේ. (දී. නි.-i : 60-62 පිටු.) බුදුරජාණන් වහන්සේ ද උව්‍යිජ්‍යවාදීයෙකි සි කරන ලද වෝද්‍යාව සහේතුකව ප්‍රතික්ෂේප කරන අන්දම අලගද්දුපම පුත්තයෙහි (ම.නි.-i : 350 පිට) දැක්වෙයි.

23 “අයා නියයිනා බොයා කවවාන, ලෙළාකා යෙහුයෙයන, අයිත්සේවව නාහීත්සේව..... උපප්‍රජාදනාභිනිවෙය - විනිබනේ, බොයා කවවාන, ලෙළාකා යෙහුයෙයන..... ‘සබෑමස්’නි බො කවවාන අයමේකා අනනා; ‘සබෑ නාහී’නි බො අයා දුන්තියෙ අනනා. එතෙන තෙ කවවාන, උහො අනනා අනුපගමම මහෝකින තරාගතො ධමම් දෙයෙනි:.....”

- (ය.නි. - ii : 28 පිට; ස.නි. - iii : 230 - 232 පිටු)

“කවවායනය, මේ ලේකය බෙහෙවින් (= ආයීයන් හැර) ඇති බව (= ගාය්ච් ද නැති බව (= උව්‍යිජ්‍ය) ද ඇසුරු කලේ වෙයි..... කවවායනය, මේ ලේ වැයිය (තණ්ඩා-දිවයී සංඛ්‍යාත) උපයයෙන් (= අනුව යැමෙන්) ද, උපාදනයෙන් (= දුච්ච ගැනීමෙන්) ද, අහිනිවෙයයෙන් (= ඇතුල්වීමෙන්) ද බැඳුණේ වෙයි. කවවායනය, ‘සියල්ල ඇතැ’ සි යන මෙය (= ගාය්ච් දූෂ්චරියෙකි). ‘සියල්ල තැතැදි යන මෙය (= උව්‍යිජ්‍ය) දෙවැනි අන්තය සි. කවවායනය, ඒ අන්ත දෙකට තොපැමිනා, තරාගත තෙම මැදුම මහින් දහම දෙයයි:.....”

අටවා විවරණය:

“යෙහුයෙනාත් ඉමේනා යිපෙනා අරියපුගිලේ සෙසමහාජනා දැසෙයති. අතරීතනත් යයෙනා, නාත්තිතනත් උවෙෂදා.... උපසුපාදුනාහිනිවෙස - විනිබඳෝ ... තක් උපයාත් ගෙව උපයා: තැනුපයො ව, දිවුපයො ව, උපාදනාදිපුහි එසෙව නායෝ.....”

-(ස.අ. - ii: 25 පට.)

24. පස්ද්වස්කන්ධයන්ගේ ක්‍රියාකාරිත්වය විනිවිද දකින විපස්සනා සූණයෙන් තොරවීම නියා, (නොයෙක් දෙනා විසින් නොයෙක් ආකාරයෙන් විශ්‍රාජ කරන ලද) ආත්මයක් සත්වයා ඇසුරුකොටගෙන වෙනු දි සියලු දෙනා ම අන්ධානුකරණයෙන් පිළිගෙන සිටි සමයක, මහා වින්තන විජ්ලවයක් සිදුකරමින් කවර ආකාරයක හෝ ආත්මයක් කොතුනාක හෝ නැතු දි තමන් වහන්සේගේ ම යථාහුත සූණය (= ඇත්ත ඇත් යැවියෙන් දකිමේ තුවන) මත පිහිටා සරවහුයන් වහන්සේ වදාහ. (ම.නි. - i: 344, 546 පටවු; ස.නි. - iv: 680, 704 පටවු ආදිය) ස්කන්ධ - ධාතු - ආයතන වශයෙන් විවිධාකාරයෙන් “සත්වයා” බෙද දක්වමින්, ආත්මයක් දි අන හැකි බලවේයක් නැති බව පෙන්වුහ. (ම.නි.- i : 546 - 550 පටවු; අ.නි. - ii: 320 පට; ස.නි. - iv: 8, 10 පටවු ආදිය) මේ සියලු සංස්කාර ධර්මයන් ම හේතු-ලැල පරම්පරාවක් වශයෙන් පවතින බැවින් ආත්මයකින් කෙරෙන පාලනයක් නැති බව සනාථ කළහ. (ම.නි. - i: 606 - 616 පටවු; ස.නි. - iv : 330 පටවු ආදිය) විශ්ව සාධාරණ ධර්මනාවන් (= යාමස්ංඛ ලක්ඛන) වහ අනිවිතනාව හා දුක්තනාව අනුව ආත්ම සංකල්පය බිඳී වැශෙන යැවි පැහැදිලි කළහ. (ම.නි. - iii : 584 පට, ම.නි. - i: 552 පට, ස.නි. iii: 40 පට ආදිය)

විවිධ දූෂ්චරිත් ගැන ප්‍රශ්න කරන ලද ඇතැම් විවෙක උන්වහන්සේ නිහඩ වූයේ නිපි පිළිතුරු දීම ඒ අවස්ථාවට අනුවිත වූ නියා ද ප්‍රශ්නයේ පදනම වැරදි නියා ද නිවන පිණිස හේතු නොවන නියා ද බව පෙනේ. (අභ්‍යාකන සංපුර්ණ: ස.නි. - iv: 668-708 පටවු බලන්න.)

25. විවිධ බුද්ධ දේශනාවන්හි දක්වෙන දිවියේ ඉපදිමේ හේතු ප්‍රත්‍යායන් “පටිසම්භිද මග්ග්” යෙහි කරුණු අවස් ලෙසින් සංග්‍රහ කොට නිබේ. ඒවා නම්: පස්ද්වස්කන්ධය, අවිත්තාව, එස්සය, සංස්කුත්ව, විනක්කය, අයෙනිසා මනයිකාරය, පාපම්තා සේවනය හා පරනෝසේෂ්පය (= අනුන්ගේ දූෂ්චරිතා ඇසිම) වෙයි. (ප.ම. - i : 256 පට) මෙවාට උදහරණයන් එම අටවාවේ යදහන් වෙයි. (ප. අ. : 299-300 පටවු)

26. “ය. හි හික්කවේ මස්සුද්ධත්, යයම් මස්සුද්ධත්, යතො මස්සුද්ධත්, යමෙමත් මස්සුද්ධත්, තතො ත. භොත් මස්සුද්ධත්. අස්සුද්ධතාහාව් හටසන්නා ලෙඛාකා හටමෙව අහිනෘත්.

යාවනා හික්කවේ බඟු-ධාතු-ආයතනා, තමහි න මස්සුද්ධත්, තයමිමහි න මස්සුද්ධත්, තතොහි න මස්සුද්ධත්, තමෙමනිහි න මස්සුද්ධත්. සො එව. න මස්සුද්ධමානො න ව කිඹුල් ලෙඛාකා උපාදියත්. අනුපාදිය. න පරිතයයත්. අපරිතයය. පටවතත්සේවව පරිනිබායත්. ‘බේතු ජාත්, වුසිත් මුහමවරියා, කතා කරණීයා, නාපර. ඉක්තනායා’ නි පත්‍යනාත්. අය. බො සා හික්කවේ සබඩමස්සුද්ධිත - සමුශ්‍යතයප්පාය - පටිපදිත්”

“මහණෙනි, යමක් (ආත්මය දී) හඳු ද, යම තැනෙක (ආත්මය ඇතැයි) හඳුයි ද, යමෙකින් බැහැර (ආත්මය වෙතැයි) හඳු ද, යමක් මාගේ යයි හඳුයි ද, රැකින් රිය අන් අපුරෝකින් වෙයි. අන් අපුරෝකින් වුව ද ගවයෙහි ම ආලුණු පෙළෙනු භවයට යතුවූ වෙයි. (= පත්‍රය.)

මහණෙනි, යම්‍තාක් ස්කන්ධ දිඛු- ආයතනයක් ඇදේ රිය ද (ආත්ම යයි) නොහඳියි. එහි (ආත්මය ඇතැයි) ද නොහඳියි. ඉන් බැහැර (ආත්මය ඇතැයි) ද නොහඳියි. එය මාගේ යයි ද නොහඳියි. සේ මෙසේ මජ්ඡුද්‍යනා නොකරනුයේ ලෙවි කිසිවක් උපාදනය නොකරයි. (= දුච්ච නොගනියි). උපාදන නොකරන්නේ තාත්සුවෙන් තුෂයට පත් නොවේයි. තුෂ්ත නොවනුයේ එම ඒවිනයේදී ම (කෙලෙස් නිවිමෙන්) පිරිනිවෙයි. ‘ඉපදීම ගෙවුණි. මහ බඩසර වැය නිමවන ලදී. කළ පුන්ත කරන ලදී. මේ (රහන් බව) පිණිස (කළපුතු) අනෙකක් නැතැයි දීන ගනියි. මහණෙනි, මෙය සියලු මජ්ඡුනා මුලිනුපුවා දුමීම සඳහා උපකාරීවන ප්‍රතිපදව යි.’’

27. “..... පුඡුදුනො අයෙමිකතා අවසවන්තිතා අනත්ථිකෙබපතා ව අනාතා.”

-(වි. ම.: 464 පට.)

විකා විවරණය:

“පුඡුදුනොතාති නිවායි- කාරක-වේදක-අධිච්‍යායක-විරහෙන, තත්තා පුඡුදුනො, න නියයහාවතොතාති, එකවිල-පරිකපැශිත-සහාව-පුඡුදුනො. අයෙමිකතාති යාමිහුතයය කයයෙහි අභාවතා. එතෙන අනත්තනියත. දයෙයි... අනත්ථිකෙබපතා -ති පරපරිකපැශිතයය අනත්තනා ප්‍රවේකන්තනා. පුඡුදුනොතාති ආදිනා හි ධමමාන- බ්‍රහ්මක-පරිකපැශිත-අතන-විරහා වුතෙනා. ඉමිනා පන අන-සහාවතා අනතා න ගොති-ති.”

-(වි. වි. (මු)- ii : 407 පට.)

“පුඡුදුනො යනු නිවායි-කාරක-වේදක - අධිච්‍යායක යන ආත්ම ලක්ෂණවලින් ගුනා බැවින් ය. (මින් කියුවෙන්නේ) ඇතැමුන් විසින් පරිකල්පනය කරන ලද (ආත්ම) ස්වභාවයෙන් හිස් බව ය. (ස්කන්ධයන්ගේ ඒ ඒ ධර්ම) ස්වභාවයන් නැති බව නොවේ. අයෙමිකතා යනු ස්වාමී වූ කිසිවෙකු නොවන බැවින් ය. මින් (ස්කන්ධයන්) ආත්මයකට අයන් නොවන බව පෙන්නුම් කෙරෙයි..... අතත්ථිකෙබපතා යනු අනායන් විසින් සිනා ගන්නා ලද ආත්මයාගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ය. පුඡුදුනො ආදියන් (ස්කන්ධ) ධර්මයන්ගේ බාහිර දූෂ්චරිතිකයන් විසින් පරිකල්පනය කරන ලද ආත්මයෙන් තොර බව කියන ලදී. මෙයින් (= අනත්ථිකෙබපතා යන්නෙන්) සත්‍යවශයෙන් ම ආත්ම ස්වභාවයක් නොවන බැවින් ආත්මය නොවේ නුයි, (කියන ලදී.)”

(ම. අ. - ii :94 පට ද බලන්න.)

28. ආපෝ දිතුව සෙපු රුප දිතු තුනට වඩා සිපුම් ස්වභාවයක් වන බැවින් ආරම්භයේදී රිය පහසුවෙන් නොවැට්හිමට ඉඩ තිබේ. එහෙයින් පායවි දිතු කැටු කරන ස්වභාවය ලෙසින් ආපා දිතුව සිනින් සලකමින් මෙනෙහි කළ පුණුය.

යති-සමාධි-ප්‍රජ දියුණුවන විට ප්‍රත්‍යක්ෂාවකේදය උදවුනු ඇත. (ඩාතු යන්නෙන් හැඟවෙන්නේ සත්ව-ආත්ම ස්වභාවයකින් තොර ධර්ම මානුයකි.) මේ මහා ණත රුප හතර ඇසුරෙන් පවතින උපාද රුපයන් ද යෝගාවවරයාගේ ඇන මටටමේ තරමට වැටහෙනු ඇත.

29. උදර වලනය අරමුණු කරන මොහොතක් ගැන සිත යොදන්න. මෙහිදී සිතට අරමුණු වන පයටි හේ තේපේ හේ වායේ හේ ආපේ හේ ආදි දාතු ස්වභාවය රුපස්කන්ධයට ගැනෙයි. එය දූනගන්නා සිත විජ්‍යන ස්කන්ධයෙහි ඇතුළත් වෙයි. ඒ සිතෙහි ම යෙදෙන අරමුණ (ඒ ඒ රුපධානු) හැඳින ගන්නා ස්වභාවය සංඛ්‍ය ස්කන්ධයට ඇතුළත් වෙයි. ඒ සිත හා සම්පූජ්‍යක්ත වන, සැප-දුක්-මැදහන් ලෙසින් අරමුණේ රසය විදින ස්වභාවය වේදනා ස්කන්ධය යි. ඒ සිතෙහි උරදින වේතනාව ප්‍රමුඛ අනිකුත් නාම ධර්ම සංස්කාර ස්කන්ධය යි. (ම.නි. - i : 460 පට බලන්න.) අරුණි අරමුණක් ගෙන සිත පවතින විවෙකදී සිතට ආධාරවන (හදය වත්පු) රුපය රුපස්කන්ධය ලෙසින් ගත හැකිය. මෙසේ හැම විට ම පස්වස්කන්ධය ම ඒකරුයිව පවතින අන්දම විදරුණනාවේදී ප්‍රකට වෙයි. ඇතාමෙකුට මේ තත්වය වැටහෙන්නේ විදරුණනා මාරුගයේ වඩාත් දියුණු අවස්ථාවකිය. එසේ වැටහෙන විට, පස්වස්කන්ධය ම එකට ගෙන විදරුණනා කළ හැකි වේයි.
30. “කතමාවානන්ද අනාතත යස්සයු? ඉඩනන්ද සිකුවූ අරස්ස්සුගතෙනා වාරුකබ මුලගතෙනා වා පුස්ස්සුගරගතෙනා වා ඉති පටිය-විකුති: ‘වකුවා අනාතතා, රුප අනාතතා, සොතා අනාතතා, සංඛ්‍ය අනාතතා, ගස්බා අනාතතා, පිවහා අනාතතා, රසා අනාතතා, කායේ අනාතතා, පෝටයිබා අනාතතා, මෙනා අනාතතා, ධමමා අනාතතා’ති. ඉති ඉමෙසු ජසු අරකිතතික-බාලිරෝසු ආයතනෙසු අනාතතානුපසි විහරති. අය වුවවතානන්ද අනාතතයස්සයු.”

-(අ. නි. -vi: 196 පට.)

“අනාත්දය, අනාත්ම සංඛ්‍යව කවරද? ආනාත්දය, මේ සස්නෙහි සික්ෂුනෙම වනයට ගියේ හේ රුක් මුලකට ගියේ හේ සියේ ගෙයකට ගියේ හේ, මෙසේ තුවකින් සලකයි. ‘අය අනාත්මය; රුපය අනාත්මය; කණ අනාත්මය; සද්ධ අනාත්මය; නැහැය අනාත්මය; ගද අනාත්මය; දිව අනාත්මය; රස අනාත්මය; කය අනාත්මය; පහස අනාත්මය; සිත අනාත්මය; අරමුණු දහම් අනාත්මය’ යි; මෙසේ මේ යවැදුරුම් ඇතුළත පිටත ආයතනයන්හි අනාත්තානුපසිව (= අනාත්ම වශයෙන් පුන පුනා බලමින්) වෙයයි ද, ආනාත්දය, මෙය අනාත්ත සංඛ්‍යය යයි කියනු ලැබේ.”

පෙළෙහි ඇතැම් තැනෙක “දුකෙබ අනාතත යස්සයු” (= දු:බයෙහි අනාත්ම යයි පවතින සංඛ්‍යව) තමින් ද අනාත්තානුපසියනාව දක්වා තිබේ. (දී. නි. - iii : 412, 426 පිටු; ස. නි. -v/i/ : 246 පට; අ. නි. -iii : 136 පට ආදිය)

“දුකෙබ අනාතත-සංඛ්‍යාති අනාතතානුපසියනා- සූත්‍ර උපනනා - යස්සයු.”
-(දී. අ.-ii : 757 පට.)

“දුකෙබ අනාතත සංඛ්‍යය යනු අනාත්තානුපසියනා සූත්‍රයෙහි උපන් සංඛ්‍යව ය.”

31. ප.ම. - i : 508 පට, ප. අ.: 409 පට හා ව. ම.: 514 පට

32. “.... සො සබඩයා රාගානුසය. පහාය පරිසානුසය. පට්ටීනාදෙකා අස්ථිතිදිවයීමානානුසය. සමූහනිභා අව්‍යාප්‍ර. පහාය විජ්‍ය. උපජාදෙකා දිවයේව ධ්‍යෙම දුක්කඩයන්නකරු හොති....”

-(ම. නි. - i : 112 පට.)

“.... තෙනෙම දියලු ආකාරයෙන් රාග අනුසය හැර දමා, පටිස අනුසය දුරුකොට, අස්ථි (= ‘මම වෙමි’) යන දිවයීය බලු වූ මාන අනුසය නයා, අව්‍යාප්‍ර හැර විජ්‍යව උපදාවා මේ ජීවිතයේදී ම දුක් කෙළවර කරන්නෙක් වෙයි....”

අටුවා විවරණය.

“.... දිවයීමානානුසයන් දිවයීයදිය. මානානුසයන් වුනන. හොති. අය. හි මානානුසයයා අයෝති පටනනනා දිවයීයදිසො හොති. තයමා එව. වුනනා....”

-(ම. අ. - i : 186 පට)

බෙමක පුත්තය (ය.නි. - iii : 218 - 227 පටවා හා මෙහි 11 වන අංක ලිපිය) හා මූලපරියාය පුත්තයේ “ද්‍රිවීනිය හුම් පරිවිෂ්දය” (ම.නි.-i : 10-12 පට) ද බලන්න.

33. “ඡ හිකඩවෙ, ආනිසංසය සමපයයමානෙන අලමෙව හිකුමුනා සබඩයඩ්බරසු අනෙනිද. කරිනා අනානතයස්ස්ද. උපධියාපෙනු, කනමේ ජ:සබඩලාකේ ව මේ අතමෙයා හවියාමි. අහඩකාරා ව මේ උපරුජ්‍යකීයයන්ති. මමධිකාරා ව මේ උපරුජ්‍යකීයයන්ති. අයාධාරණ ව කුණෙන සමනනාගතෙන හවියාමි. හෙතු ව මේ පුදිවෙයා හවියාති, හෙතු සමුප්‍යනා ව ධලමා....”

-(අ. නි. -iv: 256 පට)

අටුවා විවරණය

“අතමෙයාති තමතා වුවවන්ති තණා- දිවයීයා, තාහි රහිනා, අහිඩිකාරාති අහිඩාකාර දිවයී. මමධිකාරාති මමිඩාකාර තණා...”-

-(අ. අ.-ii : 695 පට)



නිබුද්ධුපස්සනාව

[4] “නිබුද්ධුපස්සනා හාවෙනොතා නැංු පර්හති.”
 “නිබුද්ධුපස්සනාව වඩන්නා නන්දිය දුරු කරයි.”

“නිබුද්” (= නිරවේද) යන පදයන් කළකිරීම යන අදහස කියුවෙයි. විද්‍රෝහනාවේදී මේ කළකිරීම හෙවත් නිබුද්ව පහළ වන්නේ සංස්කාර තොහොත් පස්ච්චස්කන්ද ධර්මයන් පිළිබඳව ය. සංස්කාරයන්ගේ යථා ස්වභාවය විද්‍යුත් නුවණින් පසක් වන විට එනොක් ඒවා සම්බන්ධ කොටගෙන සිතෙහි බල පැවැත්වූ ප්‍රති සහගත තෘප්තිව (= නන්දිය) යටපත්ව, නිබුද්ව මතුවෙයි.¹ මෙය තෝරුම ගැනීම සඳහා කදිම උපමාවක් මුදුරුණන් වහුන්සේ විසින් මාගන්දිය පරිභාරකයාගේ දේශනා කරන ලදී.² ඒ කෙටියෙන් මෙයේ ය:

උපතින් ම හටගත් ආභාධයකින් දැස් අන්ධ වූ මිනිසකුට “පුදු පාට වස්තුය ලස්සන යි, පිරිසිදු යි, ප්‍රයන්න යි” යන කරාව අයන්නට ලැබේයි. ඒ අනුව තමාටන් පුදු වස්තුයක් ලබා ගැනීම පිළිස සොයයි. මේ බව දැනගත් එක් තැනැත්තෙන් තෙල් දැලි තැවරුණු, ගෙරෝපු, කජ රෙදී කඩික් ගෙනවුන් ඔහුට දී, “මිත්‍රය, මේ ඒ කියන පුදු වස්තුය යි. මෙය ප්‍රයන්න යි, භාද යි, හැඩ යි, පිරිසිදු යි. මෙය ඇදගන්න; පෙරවගන්න. මෙයින් ඔබේ තත්ත්වය බොහෝම උසස්වෙනවා” යි වරණනා කරයි. අන්ධයා මහන් සතුවින් එය පිළිගෙන තන්හාවෙන් - මානයන් යුත්තට හඳුයි, පෙරවයි.

පසුකලෙක ඔහුගේ නැයේ හා හිතවන්තු එක්ව අක්ෂි ගලා වෙළඳුවරයෙකු වෙන මොහු ඉදිරිපත් කරනි. වෙළඳුවරයාගේ පිළියම ත්‍රියාවේ යෙද්වීමෙන් ඇසේ පෙනීම මතුවෙයි. දරුණ ගක්තිය ලද ඇයන් තම අදරණිය වස්තුව වූ වස්තුය දෙය බලන මේ මිනිසා ඇත්ත තෝරුම ගනියි. වස්තුය ගැන තිබූ ආයව දුරුකුරමීන්, කළකිරීමට පත්වෙයි. මෙනොක් කළක් තමා රට්ටී සිටි බව වටහා ගනියි.

මෙයේ ම විද්‍රෝහනා ප්‍රඥව තම් ඇය පාද ගත් යෝගවරයා පස්ච්චස්කන්ධයන්ගේ ඇත්ති තතු දැක තමා මෙනොක් මුලා වී සිටි බව අවබෝධ කර ගනියි. සියලු සංස්කාරයන් පිළිබඳ ආස්ථාදය වියලවා දම්මීන් නිබුද්වෙහි ම පිහිටයි.

විද්‍රෝහනාවේදී නිබුද්ව මතුවන ආකාරය පෙළෙහි තොයෙක් අපුරින් දේශනා කොට තිබේ. ඉන් මූලික උදාහරණ කිපයක් පිළිබඳව දන් අවධානය යොමු කරමු.

(i) “මහණනි, රුපය අනිතා ය; වෙදනාව අනිතා ය; සංස්ක්‍රූත අනිතා ය; සංඛාර අනිතා ය; විශ්වැකුණය අනිතා ය. මෙයේ (විද්‍යුත් නුවණින්) දක්නා, දහම් දත් ආය්සී ග්‍රාවකයා රුපයෙහි ද කළකිරීයි; වෙදනාවෙහි ද කළකිරීයි; සංස්ක්‍රූතයෙහි ද කළකිරීයි; සංඛාරයන්හි ද කළකිරීයි; විශ්වැකුණයෙහි ද කළකිරීයි.....”³ (දුක්ඛ යහ අනත්ත ලක්ඛන මුල් කොටගත් මෙවැනි ම දේශනා මීට අනතුරුව පෙළෙහි දක්වා ඇති.)

(ii) “මහණෙනි, රුපය අනිවිව ය. යමක් අනිවිව නම්, එය දුක් ය. යමක් දුක් නම් එය අනාත්ත ය. යමක් අනාත්ම නම්, ‘එය මාගේ නොවෙයි; එය මම නොවෙමි; එය මාගේ ආත්මය නොවෙයි’ යයි මෙයේ ඇති සැට්ටීයෙන් මනා (විද්‍යුත්‍යන්) තුවහින් දැක්ක යුතුය. වේදනාව අනිවිව ය.... සංස්ක්‍රිත අනිවිව ය.... සංඛාර අනිවිව ය..... විජ්‍යුත්තාය අනිවිව ය..... මෙයේ එය ඇති සැට්ටීයෙන් මනා තුවහින් දැකිය යුතුය. මහණෙනි, මෙයේ දක්නා සුත්වන් අරියවු (= ගැනීම්ත ආය්ස් ග්‍රාවකයා) රුපයෙහි ද කලකිරෙයි. වේදනාවෙහි ද කලකිරෙයි. සංස්ක්‍රිතවෙහි ද.... සංඛාරයන්හි ද.... විජ්‍යුත්තායෙහි ද කලකිරෙයි.....”⁴

(අනිතා ලක්ෂණය නැතිව දුෂ්ච හා අනාත්ම ලක්ෂණ පමණක් යදහන් වන්නාවූ ද අනිතා-දුෂ්ච ලක්ෂණ දෙක ම නැතිව අනාත්ම ලක්ෂණය පමණක් යදහන් වන්නාවූ ද මේ ආකාරයේ ම දේශනා මීට පසුව පෙළෙහි දක්වා තිබේ)

(iii) “මහණෙනි, අතින- අනාගත රුපය අනිතා ය. වර්තමාන රුපයාගේ (අනිවිවනාව ගැන) කවර කරා ද! (= අනිතා මැයියි.) මහණෙනි, මෙයේ දක්නා ගැනීම්ත ආය්ස් ග්‍රාවකයා අතින රුපයෙහි අපෙක්ෂා රහිත වෙයි; අනාගත රුපය නොපතයි; වර්තමාන රුපයාගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. අතින-අනාගත වේදනාව අනිතා ය.... අතින-අනාගත සංස්ක්‍රිත අනිතා ය.... අතින-අනාගත සංස්කාර අනිතා ය.... අතින-අනාගත විජ්‍යුතාය අනිතා ය... වර්තමාන විජ්‍යුතායාගේ නිරවේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිළිපන්නේ වෙයි.”⁵

(පිළිවෙළින් දුෂ්ච හා අනාත්ම ලක්ෂණ මුල් කොටගත් දේශනා ද මෙබදු ම වෙයි.)

(iv) “මහණෙනි, රුපය අනිවිව ය. රුපයාගේ ඉපදීමට යමක් සේතු වේ නම්, ප්‍රත්‍යාය වේ නම්, එය ද අනිවිව ය. මහණෙනි, අනිවිවනාව උරුමකාට උපන් රුපය කොසේ නම් නිතාව වන්නේ ද? වේදනාව අනිතා ය.... සංස්ක්‍රිත අනිතා ය..... සංස්කාර අනිතා ය..... විජ්‍යුතාය අනිතා ය.... මහණෙනි, මෙයේ දක්නා දහම් දත් අරියවු රුපයෙහි ද කලකිරෙයි.... වේදනාවෙහි ද ... සංස්ක්‍රිතවෙහි ද... .. සංස්කාරයන්හි ද..... විජ්‍යුතායෙහි ද කලකිරෙයි....”⁶

(දුක්ඛ හා අනාත්ත ලක්ෂණ පිළිබඳ දේශනා ද මෙයේ ම වෙයි.)

(v) “මහණෙනි, එන් පා උගත් අරියවු පටිවිව සමුප්පාදය ම මනාව තුවහින් මෙනෙහි කරයි: ‘මෙයේ මෙය (= මේ සේතුව) ඇති කළේහි මෙය (= මේ එලය) වෙයි. මෙය (= මේ සේතුව) ඇතිවීමෙන් මෙය (= මේ එලය) උපදියි. මෙය (= මේ සේතුව) නැති කළේහි මෙය (= මේ එලය) නොවෙයි. මෙය (= මේ සේතුව) නිරද්ධ වීමෙන් මෙය (= මේ එලය) නැතිවෙයි. එනම්: අවිත්තා ප්‍රත්‍යායෙන් සංඛාර වෙයි. සංස්කාර ප්‍රත්‍යායෙන් විජ්‍යුතාය වෙයි.... ජාති ප්‍රත්‍යායෙන් ජරාමරණ-ගේක-වැළපිම-දුක්- දෙමිනස්-දැඩි වෙහෙය හට ගනියි. මෙයේ මේ ඩුදු දුක් රෙයෙහි භට්‍යානීම වෙයි. අවිත්තාව ම ඉතුරු නොකාට නිරද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධය වෙයි..... ජාති නිරෝධයෙන් ජරා-මරණ-ගේක-පරිදේව-දුක්ඛ- දේමනස්ස-ළපායාය නිරද්ධ වෙයි. මෙයේ මේ ඩුදු දුක් රෙයෙහි නිරෝධය වෙයි; මහණෙනි, ඇපු පිරි තැන් ඇති අරියවු මෙයේ දක්නේ, රුපයෙහි ද කලකිරෙයි. වේදනායෙහි ද.... සංස්ක්‍රිතයෙහි ද.... .. සංඛාරයන්හි ද විජ්‍යුත්තායෙහි ද කලකිරෙයි....”⁷

(vi) “මහණෙනි, එහි පුත්‍රවූ පටිච්ච සමුජ්‍යාදය ම මනාව තුවකින් මෙනෙහි කරයි. ‘මෙසේ මෙය ඇති කළේහි මෙය වෙයි..... මෙය නිරුද්ධ විමෙන් මෙය නිරුද්ධ වෙයි.’ මහණෙනි, යැප වේදනාවට ප්‍රත්‍යාය වූ එස්සය නියා යැප වේදනාව උපදියි. ඒ එස්සයාගේ ම නිරෝධයෙන්, ඉන් උපන් යැප වේදනාව තැනී වෙයි; සන්සිද්ධයි. මහණෙනි, දුක් වේදනාවට ප්‍රත්‍යාය වූ එස්සය නියා දුක් වේදනාව උපදියි. ඒ එස්සයේ ම තැනීවිමෙන්, ඉන් උපන් දුක් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිද්ධයි. නොදුක්-නොපුව (මැදහන්) වේදනාවට ප්‍රත්‍යාය වූ එස්සය නියා මැදහන් (= උපේන්තා) වේදනාව උපදියි. ඒ එස්සයේ ම නිරෝධයෙන්, ඉන් ජනිත මැදහන් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිද්ධයි.”

“මහණෙනි, යම් සේ දඩු දෙකක ගැටුම-එක්වීම හේතුවෙන් උණුපුම උපදී ද, ඒ අපු දෙක්හි ම වෙන්වීමෙන් බහුරුලීමෙන් ඒ උණුපුම නිරුද්ධ වෙයි ද සන්සිද්ධයි ද, එසේ ම යැප වේදනාවට ප්‍රත්‍යාය වූ එස්සය නියා යැප වේදනාව උපදියේ.... මැදහන් වේදනාව නිරුද්ධ වෙයි; සන්සිද්ධයි. මහණෙනි, මෙසේ අක්නා උගන් අරියවූ එස්සයෙහි ද කළකිරයි; වේදනාවෙහි ද කළකිරයි; සංඛ්‍යාවෙහි ද කළකිරයි; සංඛ්‍යායන්හි ද කළකිරයි; විශ්වාසයෙහි ද කළකිරයි”....”.

(vii) “අයත් රුපන් නියා වක්වූ-විශ්වාසය (= ආය අසුරන් උපදින රුප පිළිබඳ දැනීම) උපදියි. (අය, රුප හා වක්වූ විශ්වාසය යන) මේ නිදහාගේ එක්වීම එස්සය නියා වේදනාව උපදියි. මහණෙනි, මෙසේ අක්නා අහම අසු අරියවූ ඇයෙහි ද කළකිරයි; රුපයන්හි ද කළකිරයි; වක්වූ විශ්වාසයෙහි ද කළකිරයි; වක්වූ සම්මේලනයෙහි (= ආය මුල්කොට ඇතිවන වෙනසික ස්ථරීයෙහි) ද කළකිරයි; වේදනායෙහි ද කළකිරයි...”

[කන, යද්ද හා සේනා-විශ්වාසය (= කන මුල්කොට පවතින, ඇයිම සිදු කෙරෙන සින) ද තැහැය, ගදු-පුවද හා සානා-විශ්වාසය (= තැහැය ආධාර කොට පවතින, ගන්ධයන් දැනගන්නා සින) ද දිව, රස හා පිවිහා-විශ්වාසය (= දිව හේතුකොට පවතින, රස දැනගන්නා සින) ද කය, මොටයිබල (= කායික පහය) හා කාය - විශ්වාසය (= කය අසුරහි පවතින, කායික පහය දැනගන්නා සින) ද මනය, (මනසට අරමුණු වන-) ධර්ම හා මනො-විශ්වාසය (= ධර්මාරම්මන පිළිබඳ දැනීම) ද, ඒ ඒ අවස්ථාවට අදාළ එස්සය හා වේදනාව ද යම්බන්ධ කොටගෙන, ඒ සියලු සංස්කාරයන් පිළිබඳව නිබැඳුව පහළ වෙන ආකාරය මේ ලෙසින් ම විස්තර කෙරයි.]

(viii) “රාභුලය, මෙය කෙසේ සිතන්නෙහි ද, ආය නිතා ද අනිතා ද?”

“වහන්ස, අනිතා ය.”

“යමක් අනිතා වේ නම්, එය දුක් හෝ යැප හෝ වේ ද?”

“වහන්ස, දුක් ය.”

“යමක් අනිතා ද දුක් ද වෙනස්වන පුළු ද වේ නම්, ‘එය මාගේ ය; එය මම වෙමි; එය මාගේ ආත්මය’ යි (නෙශා, මාන, දිවයී වශයෙන්) දැනීමට පුළුපු වේද?”

“වහන්ස, පුළුපු නොවීම ය.....”

(මෙම ආකාරයෙන් ම රුප, වක්වූ විස්තුණු හා වක්වූ සම්බන්ධය පිළිබඳව ද ත්‍රීලක්ෂණ දේශනාව පැවැත්වේ. ඉන්පසු.....)

“.... මෙම වක්වූ සම්බන්ධය ප්‍රත්‍යායයෙන් යම් වේදනාවක් - සංඛ්‍යාච්‍යාරයක්-විශ්වාසයක් උපදී නම්, එය ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? ”

“වහන්ස, අනිත්‍ය ය.”.....

(මෙහිදී ද පෙරසේ ම ත්‍රීලක්ෂණය දේශනා කෙරෙයි. අනතුරුව, ඇය මුල්කොට ගෙන කරන ලද මෙම දේශනාවේ විලාසයෙන් ම, කන-නැහැය- දිව-කය-මනය යන සෙසු අභ්‍යන්තර ආයතන පස ප්‍රධාන කොටගෙන දේශනාව දිගට පැවැත්වේ. ඉක්විතිව....)

“.....රාජුලය, මෙසේ දක්නා වූ ගුත්‍වත් ආය්සී ග්‍රාවකයා ඇයෙහි ද කළකිරේයි; රුපයන්හි ද.... වක්වූ විස්තුණු යෙහි ද... වක්වූ සම්බන්ධයෙහි ද... වක්වූ සම්බන්ධය ප්‍රත්‍යායයෙන් උපන් යම් මෙම වේදනාගතයෙක් සංඛ්‍යාගතයෙක් - සංඛ්‍යාගතයෙක් - විස්තුණුගතයෙක් වේ නම් එහි ද කළකිරේයි....”

(සෙසු ඉන්දිය-ද්‍ර්වාර හෙවත් ආයතන සම්බන්ධ කොටගෙන ද මෙසේ ම කළකිරීම ඇතිවේ) ¹⁰

(ix) “මහණෙනි, සියල්ල හාත්පසින් ඇවිලගන්නා ලද්දේය. මහණෙනි, කවර සියල්ල හාත්පසින් ඇවිලගන්නා ලද්දේ ද? මහණෙනි, ඇය ඇවිලගන්නා ලදී. රුපයේ ඇවිලගන්නා ලද්දේය. වක්වූ විස්තුණුය ඇවිලගන්නා ලදී. වක්වූ සම්බන්ධය ඇවිලගන්නා ලදී. මෙම වක්වූ සම්බන්ධය හේතුවෙන් යුතු හෝ දුක් හෝ තොයුක්-තොයුව (= මැදහන්) හෝ යම් වේදනාවක් උපදියේ ද, එය ද ඇවිල ගන්නා ලදී. කුමකින් ඇවිලගන්නා ලද්දේ ද? රාජ ගින්නෙන්, දෙය ගින්නෙන්, මෝහ ගින්නෙන්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, යෝකයෙන්, වැළපිමෙන්, (කායික-) දුකින්, (මානයික-) දෙම්නයින්, දුඩී වෙහෙහින් ඇවිලගන්නා ලදුයි පවසම්....”

(කන, නැහැය, දිව, කය හා මනය යන අනිඛත් අභ්‍යන්තර ආයතන මුල් කොටගෙන ද මෙසේ ම දේශනාව කෙරෙයි. අනතුරුව....)

“.....මහණෙනි, මෙසේ දක්නා යුත්‍වත් අරියවු තෙම ඇයෙහි ද කළකිරේයි; රුපයන්හි ද... වක්වූ විස්තුණුයෙහි ද... වක්වූ සම්බන්ධයෙහි ද... වක්වූ සම්බන්ධය නියා උපන් සැප හෝ දුක් හෝ මැදහන් හෝ වේදනායෙහි ද කළකිරේයි....”

(සෙසු ආයතන ඇපුරු කොටගත් සංඛ්‍යාරයන් පිළිබඳව ද මෙපරිද්දෙන් ම කළකිරීම පහළ වේය.) ¹¹

(x) “රාධය, රුපය ඇති කළේහි මරු (= මරණය) හෝ මැරිය යුත්නා හෝ මැරෙන්නා යය. රාධය, එහෙයින් මෙහි ලා තෙපි රුපය මරු යයි දකිවු; මැරිය යුත්නා යයි දකිවු; මැරෙන්නා යයි දකිවු; රාගයෙකි යි දකිවු; ගබකි යි දකිවු; ප්‍රාලේකි යි දකිවු; ව්‍යසනායෙකි

යේ දකිවු; ව්‍යසනයට පැමිණියෙකි යේ දකිවු. යමෙක් රුපය මෙසේ දකිත් ද, ඔවුහු මැනවින් දකිනි....”

(වෛද්‍යාව, යංශුව, යංස්කාර හා විශ්වනය පිළිබඳව ද මෙලෙයින් ම දේශනා කෙරෙයි. මූල්‍යවත...)

“වහන්ය, මැනවින් දකිම කුමක් පලය කොට ඇත් ද?”

“රාධය, මතා දකිම, කළකිරීම එලය කොට ඇත”.....¹²

- (xi) “රාජුලය, එය කිමැදි පිනන්නෙහි ද, පයටි ධාතුව නිත්‍ය ද අනිත්‍ය ද?”
 “වහන්ය, අනිත්‍ය ය.”
 “යමක් අනිත්‍ය නම් එය දුක් ද යැප ද?”
 “වහන්ය, දුක් ය.”
 “යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන පුදු තම, ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මය’යි එය දක්නට පුදු ද?”
 “වහන්ය, පුදු නොවේ ම ය.....”

(ආපො, තේපො, වායෝ, ආකාය යහා විශ්වැකුණ යන අවශ්‍යෙක ධාතුන් පස ගැන ද මේ ආකාර දේශනාව වෙයි. ඉනික්විනිව....)

“රාජුලය, මෙසේ දක්නා ගුත්වන් ආයේ ගුවකය පයටි ධාතුවෙහි ද කළකිරෙයි; ආපො ධාතුවෙහි ද කළකිරෙයි; තේපො ධාතුවෙහි ද කළකිරෙයි; වායෝ ධාතුවෙහි ද කළකිරෙයි; ආකාය ධාතුයෙහි ද කළකිරෙයි; විශ්වැකුණ ධාතුයෙහි ද කළකිරෙයි.”¹³

- (xii) “මහණ, ඉදින් වක්වුන්දියෙහි (= ඇයගි) උදය-වය පුනපුනා දකිමින් වයන්නේ නම් වක්වුන්දියෙහි කළකිරෙයි; යෝනින්දියෙහි (= කනෙහි) උදයබායානුපසසිව වයනුයේ නම් යෝනින්දියෙහි කළකිරෙයි; සාහින්දියෙහි (= නැහැයෙහි)..... සාහින්දියෙහි කළ කිරෙයි; ජීවිතින්දියෙහි (= දිවෙහි)... ජීවිතින්දියෙහි කළකිරෙයි; කායිතින්දියෙහි (= කයෙහි)..... කායිතින්දියෙහි කළකිරෙයි; මනින්දියෙහි (= සිනෙහි) උදයබායානුපසසිව වයනුයේ නම් මනින්දියෙහි කළකිරෙයි....”¹⁴

ඒ ඒ අයන්නාගේ වරිනානුකුලව ඔවුනට ධර්මය අවබෝධ වන පරිදි සම්මුදු රජාණන් වහන්සේ විසින් මෙසේ විවිධාකාරයෙන් දේශනා කරන ලද මුත්, මේ උදහරණ හා මෙබදු වෙනත් දේශනා ද අනුව විමය බැලීමේදී, නිබුද්‍යව මතුකුර ගැනීමට ඉවහල් වන පොදු ත්‍රිය මාරුයක් පිළිබඳව අපට තේරුම් කරගත හැකිය. එම මූලික (නරුණ) විදේශනා ප්‍රතිපදව මෙසේ කෙටියෙන් දුක්විය හැකිය:

1. සේකන්ද හෝ ආයනන හෝ ධාතු හෝ ඉන්දිය හෝ වශයෙන් යෝගාවවරයාහට වැටහෙන අයුරින් ඒ ඒ නාමරුපයන් වෙන්වෙන්ව ප්‍රත්‍යක්ෂ කිරීම (= පවතින් ලක්ඛන පටිවේදය)
2. එසේ අවබෝධ කොටගත් සියලු යංස්කාරයන් ම හේතු-එල වශයෙන් පවතින අන්දම පසක් කිරීම (= පවතිවය පරිග්‍රහය)

3. මේ සකල හේතු-ඡිල ධර්මයන් ම අනිවිට-දුක්ඛ-අනාත්ත යන නිලක්ඛයෙන් ප්‍රක්ෂ්ත වන බැවින් ආදිනව (= දෙප) යහිත බව ප්‍රත්‍යක්ෂ කිරීම.

තිලකුණු වශයෙන් සංස්කාරයන්ගේ ආදිනව පැහැදිලිව , නිබැඩාව පහළවිමේ ආයන්න හේතුව වන බව පෙනෙයි.¹⁵

නිබැඩාව ඇතිවිම සඳහා පදනම වන්නේ යථාභුත-සූජ්‍යදස්සනය බව ද, යථාභුත-සූජ්‍යදස්සනය සඳහා හේතුව වන්නේ යමාධිය බව ද, යදහන් වන දේශනා රාජියක් (ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායෙහි) දක්නට තිබේ.¹⁶ යථාභුත සූජ්‍යදස්සනය යන පදනයන් අදහස් කෙරෙන්නේ, ඇති යැටිය (විද්‍යුත්-) තුවණීන් දකීම යි. මේ වනාහි නිබැඩාවේ පදනම වශයෙන් ඉහතින් දක්වා ඇති අවස්ථා තුන ම කැටිකොට දක්වන තති පදයක් ලෙස යැලකිය හැකිය.¹⁷ යථාභුත සූජ්‍යදස්සනය තරුණ විපස්සනාව වශයෙන් ද නිබැඩාව බලවත් විපස්සනාව වශයෙන් ද අවුවාව හඳුන්වා දෙයි.¹⁸

මෙසේ විදරුණනාව තුළින් මතු වූ නිබැඩාව (= කළකිරීම) වැඩි දියුණු වන ප්‍රයින් තැවත නැවත ඇනයම්පුයුක්න මනයිකාරයන් පැවැත්වීම නිබැඩානුපස්සනාව යි. මේ ප්‍රනා තුවණීන් යැලැකීම අතරමහ කඩ නොකොට පැවැත්වීමෙන් ම නිබැඩානුපස්සනාවේ අහිවරධනය යැලුයෙයි. කඩවිම හේතුවෙන් යතිය පිරිහෙයි. එයින් සල්ලක්ඛණ විත්ත පරම්පරාව (= නිලකුණු මෙනෙහි කරන සින් පෙල) ගක්තිමත් වන්නේ තැත. සින විසිර යන විට යමාධියේ වැඩීම සිදුවන්නේ ද තැත. ඒ නියා අනුපස්සනාව කරනවා කියා සිනමින් සිටීම යුදුය තැත. යති, යමාධි, පස්ස්ද යන මේ ධර්මයන් මත්තුවෙන-වැඩින ආකාරයෙන් සින් පෙල පවත්වා ගැනීම ම අනුපස්සනාවේ වැඩීම බව යැලකිය යුතු වෙයි.

අනිවිට, දුක්ඛ, අනාත්ත යන තුන් අනුපස්සනාවන් කෙමෙන් මූහුකුරා යන් ම සංස්කාර ධර්මයන්ගේ ආදිනව ස්වභාවය (= දෙසේ යහිත බව) ප්‍රකට වෙයි. ඒ අනුව සංස්කාරයන් පිළිබඳ කළකිරීම මතුවෙයි. මේ නිබැඩාව ද අනුපස්සනාවක් බවට පත්ව කෙමෙන් වැඩියි. හඩිග සූජ්‍යය ප්‍රකට වන විට නිබැඩානුපස්සනාව ද නන්දිය ප්‍රහාණය කිරීමට තරම් ගක්තියක් ලැබෙන සිටියි.¹⁹ මෙතැන් සිට තව තවත් ප්‍රබල වන මෙම අනුදරුණනාව, නිබැඩා සූජ්‍යය උදවා විට උවිව අවස්ථාවකට පත්වෙයි. ඉන්පසු සංඛාරපෙන්ඩා සූජ්‍යය තහවුරු වන විට නිබැඩානුපස්සනාව යන්සිදේයි.²⁰ නන්දිය මෙන්ම නිබැඩා මූහුණුවර ද දුරු වි, යන්ත මැදහත් තත්වයකින් විදරුණනාව කෙරීගෙන යනු ඇත.

අතින සංසාරයෙහි යම්ප-විපස්සනා භාවනාවන් බොහෝ දුරට ප්‍රහුණු කිරීමෙන් ගුද්ධාදී ඉන්දියන් පරිණත බවට පත්ව තිබෙන, දියුණු උපනිගුය යම්පත්තියකින් ප්‍රක්ෂ්ත පින්වතුන්හට නිලකුණු පසක් කිරීමෙන් එකටර ම බලවත් ලෙසින් නිබැඩාව පහළ විය හැකිය. ඔවුනට නිබැඩානුපස්සනාවේ වැඩිදුර රඳිමක් නොවී ඉක්මනින් ම විදරුණනාව මූළුපත් කර ගැනීමට හැකි වන්නේය.²¹ බොහෝ භාවනා සිතක් ඇති උත්තමයෙකුට, යාමානා කෙනෙකුහට නම් කෙලෙසේ උපදාවන අරමුණක් මගින් වුවත්, බලවත් නිබැඩාව මතුකර ගත හැකි බව නායාමාල තෙරුන් වහන්සේගේ ප්‍රවත්තින් පෙනෙයි. දිනක් පිබු පිණිස තුවරට පිටිසි මෙම තෙරුන් වහන්සේ, විටියක් මැද තුරිය වාදනයට අනුව නටමින් සිටී, අබරණ-මල්දම්පැලද, යදුන් ආලේප කොටගත්, පුන්දර ඇදුමින් සැරපුණු තැංකනක දුව්‍යාභා උන්වහන්සේට ඇය දිස්වුයේ අවවා තබන ලද මර උගුලක් ලෙසිනි. යෝනියා මනයිකාරය උපදාව ගත් උන්වහන්සේට ඒ තුළින් සංස්කාරයන්ගේ ආදිනව මැනවින් ප්‍රකට

විය. බලවත් ලෙසින් නිබුද්ව එඹ සිටියේය. තෙරුන් වහන්සේ ත්‍රිවිද්‍යා ප්‍රාථ්‍ය වෙමින් අර්හන්වය පසක් කළහ²².

එබදු බලවත් ගක්තියක් නොමැති යෝගවරයකුට, පළමුව දුබලව හටගන්නා නිබුද්ව අවශ්‍ය තරම් ප්‍රබල මටවමකට දියුණු කරගැනීම පිළිය නැවත නැවත නිබුද්වට ම තුළුදෙන මනයිකාරයන් පැවැත්වීමට සිදුවෙයි මෙහිදී අප සලකා බලන නිබුද්නුපස්‍යනාව මෙම අවස්ථාව සඳහා බෙහෙවින් යෝගය වන්නේය.

කෙසේ වුව ද, නිබුද්නුපස්‍යනාව විද්‍රෝහනාවේදී ඉතා වැදගත් කාර්ය හාරයක් දරන බව කිව හැකිය. නිබුද්ව දියුණු වූ පමණට, සංස්කාරයන් අත්හැරීම පහසු වන්නේය. සංස්කාරයන් මුළුමනින් ම අත්හැරීමෙන් නිවන් දැකීම සිදුවන්නේය.

නිබුද්නුපස්‍යනාව මූලික තුන් අනුපස්‍යනාවන්හි ම ප්‍රතිථිලයක් වන බව දැන් පැහැදිලි ය. එහෙන් එහි ස්වරුපය ද ඉන් දුරුවන නන්දිය යනු තන්හාවේ ම ප්‍රශේදයක් වීම ද නියා නිබුද්නුපස්‍යනාව ද දුක්ඛභාෂුපස්‍යනාවේ ම විශේෂ ආකාරයක් ලෙසින් ගැලුකිය හැකිය.

නන්දිය ගැන සාකච්ඡා කිරීමට දැන් අවස්ථාව එලාභිත ඇත. නන්දි යනු ප්‍රිතියෙන් යුත්ත තාත්ත්ව යි²³. සංස්කාරයන්ගේ ඇති තතු නොදැනීම නියා, ඒවා “මම ය, මාගේ ය, ඉෂ්ට ය, කාන්ත ය, ප්‍රිය ය, මනාප ය, පුබදයක ය” යි මුලා වී. දැඩි ලෝහයෙන් යුත්ත්ව ඒවා සතුවෙන් ආස්ථාදාය කරන ස්වභාවය නන්දිය යි. මේ නන්දිය ඇතිවෙන සැටින් එහි කටුක විපාකන් තේරුම් කර ගැනීමට බුද්ධ දේශනාවකට ම පිත යොදු.

“... හෙතෙම ඇයින් රුපයක් දක, ප්‍රිය රුපයෙහි ඇලෙයි; අප්‍රිය රුපයෙහි ගැටෙයි. අකුසල සින් ඇතිව, කයෙහි ඇති තතු ගැන වැටහිමක් නැතිව කළේ ගෙවයි. ඒ ලාමක අකුසල් ආම් නිරවශේෂයෙන් නිරද්ධ කිරීමට යම් පල සමවතක් යමන් වේ දී ඒ වෙනෝවිමුන්තිය (= අර්හන් එල සමාධිය) ද පස්දුවිමුන්තිය (= අර්හන් එල ප්‍රහ්ව) ද හෙතෙම නොදැනියි. මෙසේ ඇලිම-ගැටීම දෙකට පත්ව, සැප වූ හේ දුක් වූ හේ සැප ද දුක් ද නොවූ (= මැදහන්) හේ යමකියි වේදනාවක් විදියි ද, හෙතෙම ඒ වේදනාව සතුවෙන් පිළිගනියි. (= අහිනෘදාය කරයි); ‘අහේ’ සැපයි, ‘අහේ’ සැපයි’ යයි ව්‍යවහාරයන් කිම්වශයෙන් පැවති තන්හාවෙන් ‘මේ මගේ’ යයි කියයි; බලවත් වූ මුදලිමට නොහැකි වූ තන්හාවෙන් ඒ වේදනාවෙහි ම බැයගෙන සිටියි. මෙසේ ඒ වේදනාව සතුවෙන් පතන්නා වූ ‘මම ය, මාගේ ය’ යි කියාගන්නා වූ තන්හාවෙන් ගැලී සිටින්නා වූ ඔහුට නන්දිය උපදියි. වේදනාවන් පිළිබඳ යම් තන්දියෙක් වේ ද, එය උපාදන (= තන්හාවෙන් දැඩිව ගැනීම) වෙයි. ඔහුට උපාදන ප්‍රත්‍යායෙන් හටය (= කරම රැස්වීම) වෙයි. හටය ප්‍රත්‍යායෙන් ජාතිය (= ඉපදීම) වෙයි. ජාති ප්‍රත්‍යායෙන් ජර, මරණ, ගෙෂක, වැළපිම, දුක්, දෙමිනස, දැඩි වෙහෙය වෙයි. මෙසේ මේ තුළු දුක් රැයෙහි හටගැනීම වෙයි. කනින් ගබදයක් අයා ප්‍රිය ගබදයෙහි ඇලෙයි.... නැහැයෙන් ගන්ධයක් ආස්ථාදාය කොට.... දිවෙන් රසයක් විද.... කයින් පහසක් විද... මනයින් ධම්මාරම්මණයක් දැනා... මෙසේ මේ තුළු දුක් රායියේ හටගැනීම වෙයි....”²⁴

සදෙරින් අරමුණු ගැනීමේදී යෝගියා-මනයිකාරය, සතියම්පරණ්ඩාය නොයෙදීමෙන් ඇතිවත නන්දිය, ඔබ එදිනේ ඒවිතය කෙරෙහි කොතරම් දුරට බලපාන්නේ දැයි

මොහොතක් සිතා බලන්න. ඔබේ ඉදුරන් අය-වර වන හැම විට ම මේ නන්දිය උපදින බවත්, එහි ප්‍රතිඵලය වන්නේ අනාගත ය-සාරයේදී ජාති, ජරු, මරණ ආදි මහා දූක් රෝක් ලැබේම බවත්, තුවහින් මෙනෙහි කිරීමෙන් ඔබට බලවත් ය-වේගයක් ජනිත කොටගෙන වඩාත් උනන්දුවෙන් නිබුදුපසස්‍යනාව වැඩිම පිශීය යොමුවිය හැකි වන්නේය.

සමාජින සිනින් විද්‍රෝහනාවේ යෙදෙන යෝගවච්‍රයා ඉදුරන් මගින් අරමුණු ගැනීමේ හ්‍රියාවලිය යථාගත වශයෙන් (= ඇති සැටියෙන්) ප්‍රතිවේද කරයි. හැම මොහොතක ම සියවන්නේ ප්‍රදෙක් නාම-රුප ධර්ම සමුහයක් හේතු-ඕල වශයෙන් ක්‍රියාත්මකවිම පමණක් බව පිරිසිද දකිනේ. මේ හැම ය-ස්කාර ධර්මයක් ම ක්ෂේත්‍රයක් පාසා ඇතිවෙතින් නැතිවෙන අන්දමත්, ඉන් මතුවෙන පිධාකාර ස්වභාවයන්, මේ කිසිවක් තුළ ස්ථිර වූ ආත්ම සාරයක් නැති බවත්, ප්‍රත්‍යාස්‍යක් කරයි. ය-ස්කාරයන්ගේ ආදිනව නොයෙක් ආකාරයෙන් අවබෝධ කරයි. මෙවිට ය-ස්කාරයන් පිළිබඳව සිතෙහි පවතින්නා වූ රය විදින ගතිය, සහුවෙන් පිළිගන්නා බව දුරුවන්නාට වෙයි. ඒ වෙනුවට ය-ස්කාරයන් කෙරෙහි කළකිරීම දියුණු වෙයි. කිසිවක් “මම ය - මගේ ය” සි ආසාවන් ගැනීමක් සිදු නොවේ. තන්හාවෙන් බැයගැනීමක් සිදු නොවේ. නිබුදිව වැඩි නන්දිය යටපත් වන්නේ, අන්ධයා ඇස් ලද කළ එනෙක් ආදරයෙන් පරිහරණය කළ අප්‍රියතනක වස්තුය ගැන උකටලි වන්නාක් මෙනි.

කමයෙන් නිබුදුපසස්‍යනාව වැඩින විට යෝගවච්‍රයාහට දිව්‍යලේක - ප්‍රහ්මලේක පවා පිළිකුල් වෙයි. කාම-රුප-අරුප යන තුන් ලේකය ම සම්බන්ධ කොටගෙන් ආස්ථාවාදනක හැඟීම සිදි යයි. ‘මට මුලින් සිතු වි තිබුණේ අපායන් නිදහස වෙන්නට යි. එන් දැන් නම් තුන් ලේකය ම සිති ගෙවෙක් - දූක් රෝක් හැටියට සි ජේන්නේ. කිසිම භවයක් ගැන දැන් මාගේ රුවියක් නැත්’ යනාදී ලෙසින් යෝගවච්‍රයා පවයන්නාට වෙයි. ආනන්ද රත්නක ලොකික සිතිවිලිවලට දැන් සිනේ කිසිදු ඉඩක් නොලැබයි. සියලු කෙළපුන්ගෙන් ඇත්වීමේ කුමැත්ත බලවත් අන්දමින් නැගී සිටියි.²⁵


මෙසේ නිබුදුපසස්‍යනාව ඇතුළත - පිටත සියලු වස්තුන් යම්බන්ධ කොටගෙන ප්‍රජල් වන විට, ඇතැම යෝගවච්‍රයන් එක්තර අව්‍යාලකට පත්වීමට ද ඉඩ නිබේ. මෙම අවස්ථාවේදී යෝගවච්‍රයාහට සියල්ල එපා වෙයි. අන් වැළඳීම්/ආහාර ගැනීම්, වතාවත් කිරීම ආදි අත්‍යාවයා කටයුතු ගැන පවා උනන්දුව නැතිවෙයි. නිතර සිවුරු/ඇදුම්, ආසන ආදිය වෙනස් කිරීමට සිතෙයි. තමා වසන කුටිය/නිවෙය ද භාවනා ආසනය ද තම කර්මස්ථානාවාරයනා ද අප්‍රිය විය හැකිය. මේ සියල්ල අන්හැර දමා හිස භැරුණු අත් යාමට ද පෙළේෂිය හැකිය. එහෙන් භාවනාව අන්හැරීමට නම් ඔහුට නොසිතෙයි.

මෙවැනි තන්ත්වයක් උදෑගත වුවහොත්, ඒ බව තම ගුරුතුමාට හෝ දූනුම තේරුම ඇති වැඩිහිටියෙකුට හෝ නොයහවා දැන්විය යුතුය. මේ කළකිරීම ඇතිවන්නේ ය-ස්කාරයන් පිළිබඳව බවත්, නොකඩවා භාවනා මනසිකාරය පැවැත්වීම ම නියම මහ බවත්, තේරුම් කර ගතපුතුය. එසේ අඛණ්ඩව නිබුදුපසස්‍යනාවෙහි ම යෙදීමෙන්, යථා කාලයේදී මේ කළකිරීම යන්සිදි අතියය යන්න මානසික තන්ත්වයක් උදෑවනු ඇත.

★

★

★



“මහණෙනි, (යක්කාය දිවයීය ආදී දයක් වූ) යායෝතනයන්ට ප්‍රත්‍යාය වන (නොහුමක යංස්කාර) ධර්මයන් පිළිබඳව නිබැඩනුපසයනාවෙන් යුක්තව වසනුයේ රාගය පහකරයි; ද්වේෂය පහකරයි; මේහය පහකරයි. රාගය දුරලිමෙන් ද්වේෂය දුරලිමෙන් මේහය දුරලිමෙන්, (නැවත නැවත යසර) ඉපදිමෙන්, ජරාවෙන්, මරණයෙන්, ශේෂයෙන්, වැළුපිමෙන්, කායික දුකින්, මානයික දෙම්නයින්, දැඩි වෙහෙයින්, මිදෙයි; (සියලු යසර) දුකින් මිදෙයි; යයි කියමි.”²⁶

1. අකුයල කළකිරීමක් ද තිබේ. නමා අප්‍රිය කරන අරමුණු, නිත්‍ය දෙවල් හා පුද්ගලයන් වශයෙන් ගෙන ඒවා පිළිබඳව ගැටීම තුළින් ඇතිකර ගත්තා කළකිරීම (= “එපා වීම”) ද්වීපයේ ම එක් මූහුණුවරකි. විදරුගතාවේදී සංස්කාර ධර්මයන් සම්බන්ධව ඇතිවන කළකිරීම ද්වීපයෙන් තොර ඇත සම්පූර්ණ කුසලයකි.
 2. ම. නි. - ii: 301 - 302 පිටු බලන්න.
 3. “රුප. හිකුබවේ අනිවා, වෙදනා අනිවා, යස්සු අනිවා, සංඛාරා අනිවා, විස්සුදුණ් අනිවා. එව් පයයා හිකුබවේ, පුත්තවා අරියයාවකා රුපයම්මි නිබ්ඩ්‍යා. වෙදනායපි නිබ්ඩ්‍යා, යස්සුදුයපි නිබ්ඩ්‍යා, සංඛාරෝපු නිබ්ඩ්‍යා යම්මි නිබ්ඩ්‍යා.....”
- (ය. නි. - iii : 38 පට)
4. “රුප. හිකුබවේ අනිවා, යදනිවා, තා දුකකා, ය දුකකා, තදනතනා, යදනතනා තා ‘තොතා මම, නොයාහමයි, නමේයා අනතා’ත් එවමෙන් යථාභ්‍යතා සම්පූද්‍යාය ද්වීපයා. වෙදනා අනිවා, -පෙ-යස්සු අනිවා, -පෙ- සංඛාරා අනිවා -පෙ-විස්සුදුණ් අනිවා-පෙ-එවමෙන් යථාභ්‍යතා සම්පූද්‍යාය ද්වීපයා. එව් පයයා හිකුබවේ, පුත්තවා අරියයාවකා රුපයම්මි නිබ්ඩ්‍යා-පෙ-විස්සුදුණ්යම්මි නිබ්ඩ්‍යා.....”
- (ය. නි. -iii: 38-40 පට)
5. “රුප. හිකුබවේ අනිවා අතීතානාගතන්; කො පන වාද්‍ය පවුවුපනනයය. එව් පයයා හිකුබවේ, පුත්තවා අරියයාවකා අතීතයම්. රුපයම්. අනාපෙබා හොති; අනාගතනා රුප. නාහිනැද්‍යා; පවුවුපනනයය රුපයය නිබ්ඩ්‍ය විරාගය නිරෝධාය පටිපහනා හොති. වෙදනා අනිවා-පෙ-යස්සු අනිවා-පෙ-සංඛාරා අනිවා-පෙ-විස්සුදුණ් අනිවා-පෙ-පවුවුපනනයය විස්සුදුණ්යය නිබ්ඩ්‍ය විරාගය නිරෝධාය පටිපහනා හොති’ත්.”
- (ය. නි. -iii : 34 පට)
6. “රුප. හිකුබවේ අනිවා. යොපි හොතු යොපි පවිචෙය රුපසාදය, යොපි අනිවා. අනිවායමුත්ත. හිකුබවේ රුප. කුතො නිවා. හවිසයනි. වෙදනා අනිවා-පෙ-යස්සු අනිවා-පෙ-සංඛාරා අනිවා-පෙ-විස්සුදුණ්. අනිවා-පෙ-එව් පයයා හිකුබවේ, පුත්තවා අරියයාවකා රුපයම්මි නිබ්ඩ්‍යා-පෙ- විස්සුදුණ්යම්මි නිබ්ඩ්‍යා.....”
- (ය. නි. -iii : 40 පට.)
7. “නතු හිකුබවේ, පුත්තවා අරියයාවකා පටිච්චමුපාදා යෙව සාමුකා යොනියා මනසිකරාති; ‘ඉති ඉමයම්. යති ඉදා හොති, ඉමයසුපාද ඉදා උපජ්‍යත්ති, ඉමයම්. අයති ඉදා න හොති, ඉමයය නිරෝධා ඉදා. නිරුණුක්ති, යදිදා. අවිජ්‍යාපවියා සංඛාරා, සංඛාරපවියා විස්සුදුණ්..... ජාතිපච්චා ජරාමරණ. යොකපරිදෙව-දුකක්-දෙමනයු-පායායා සමහවනති. එවමෙනස් කෙවලයය දුකක්කනයය සමුදෙයා

හොති. අව්‍යාපකව අසේයවිරාගනිරෝධා සංඛාර - නිරෝධා... ජාතිනිරෝධා ජරාමරණ... සොක- පරිදෙව- දුකුඩ-දෙමනයුපායායා නිරුත්කිනී. එවමෙනයා කෙවලයා දුකුඩක්වයා නිරෝධා හොති'ති. එව. පයා. හිකුවේ, පුත්වා අරියයාවකා රුපයම්මි නිබැඳුන්-පෙ-විශ්වාසයම්මි නිබැඳුන්.....”

- (ස. නි. -ii : 150 පට)

8. “තතු හිකුවේ, පුත්වා අරියයාවකා පටිච්චමුපාද. යෙව සාමුකා. සොනියා මනසිකරාති: ‘ඉති ඉමසම්. යනි ඉදා. හොති-පෙ- ඉමසය නිරෝධා ඉදා නිරුත්කිනී’. පුත්-වෙදනීය. හිකුවේ එයා. පටිච්ච උපජ්‍යත්ව පුතාවෙදනා. තයෙට පුත්වෙදනීයයා එයායා නිරෝධා ය. තජ්. වෙදයින. පුත්වෙදනීය. එයා. පටිච්ච උපජනා පුතාවෙදනා යා නිරුත්කිනී; යා වූපයම්මනි. දුකුවෙදනීය. හිකුවේ එයා. පටිච්ච උපජනා පුත්වෙදනීයයා එයායා යා නිරුත්කිනී; යා වූපයම්මනි. අදුකුමුපුත්වෙදනීය. හිකුවේ, එයා. පටිච්ච උපජ්‍යත්ව පුත්වෙදනා වෙදනා. තයෙට පුත්වෙදනීයයා එයායා නිරුත්කිනී ය. තජ්. වෙදයින. පුත්වෙදනීය. එයා. පටිච්ච උපජනා පුත්වෙදනා-වෙදනා, යා නිරුත්කිනී; යා වූපයම්මනි. සෙයාපාපි හිකුවේ, ආනන්. කටයුන. සම්සට්චමාධානා උසමා ජායති. තෙනත් අභිනිභානනි, තෙය. යෙව ආනන්. කටයුන. නානාභාවා විනිකෙනිපා යා තජ් උසමා යා නිරුත්කිනී; යා වූපයම්මනි. එවමෙව බො හිකුවේ, පුත්වෙදනීය. එයා. පටිච්ච උපජනා පුත්වෙදනා-පෙ-අදුකුමුපුත්වෙදනා, යා නිරුත්කිනී; යා වූපයම්මනි, එව. පයා. හිකුවේ, පුත්වා අරියයාවකා එයෙකි නිබැඳුන්, වෙදනායට නිබැඳුන්. සංඛාරපුපි නිබැඳුන්, සංඛාරපුපි නිබැඳුන්, විශ්වාසයම්මි නිබැඳුන්.....”

- (ස. නි. - ii : 152 පට)

9. “වකුවැඳු පටිච්ච රුපෙ ව උපජ්‍යත්ව වකුවිශ්වාසනු. තිණුනා යඩගති එයෙයා. එයාපවතියා වෙදනා. එව. පයා. හිකුවේ, පුත්වා අරියයාවකා වකුවැඳු එයා නිබැඳුන්; රුපෙපුපි නිබැඳුන්; වකුවිශ්වාසන්මි නිබැඳුන්; වකුවැඳු එයා නිබැඳුන්; වෙදනායට නිබැඳුන්; සොනැඳු පටිච්ච යමදු ව උපජ්‍යත්ව සොනැඳු එයාවැඳුන්; -පෙ-... සානුඳු පටිච්ච ගෙකුව උපජ්‍යත්ව යානුවිශ්වාසනු. -පෙ-.... පිව්‍යඳු පටිච්ච රෙය ව උපජ්‍යත්ව පිව්‍යවිශ්වාසනු. -පෙ-.... කායඳු පටිච්ච රෝට්ඩේ ව උපජ්‍යත්ව කායවිශ්වාසනු. -පෙ-.... මනඳු පටිච්ච ධෙමම ව උපජ්‍යත්ව මනොවිශ්වාසනු. තිණුනා යඩගති එයෙයා. එයාපවතියා වෙදනා. එව. පයා. හිකුවේ. පුත්වා අරියයාවකා මනයම්මි නිබැඳුන්; ධෙමමපුපි නිබැඳුන්; මනොවිශ්වාසන්මි නිබැඳුන්; මනොසම්මෙයා නිබැඳුන්, වෙදනායට නිබැඳුන්.....”

- (ස. නි. -iv : 74 - 76 පට.)

10. “ත. කිමලඟඳුසි රාජුල, වකුව. නිවව. වා අනිවා වාති.” “අනිවා, හනෙත.” “ය. පනානිවව, දුකුඩ. වා ත. පුත්. වා ති.” “දුකුඩ, හනෙත.” “ය. පනානිවව. දුකුඩ විපරිණාමයම්ම, කළුනුතු ත. සමනුපයේතු: ‘එත. මම, එයෙහිමය්, එයා මේ අනතා’ති”. “නොහොතු, හනෙත.”..... “රුපා නිවවා වා අනිවා වාති.” -පෙ- “..... වකුවිශ්වාසනු නිවව. වා අනිවා වාති.” -පෙ- “වකුවැඳු එයා වා අනිවා වාති.” -පෙ- “යමිද. වකුවැඳු එයාපවතියා උපජ්‍යත්ව වෙදනාගත. සංඛාරගත.

සංඛාරගත. විස්තුතුගත, තමයි නිවව. වා අනිවවා වාති” -පෙ- “....
සොතා-පෙ-සදු-පෙ-සොතාවිස්තුතුතා. -පෙ- සොතයම්සේයා -පෙ- යමිදා.
සොතයම්සේයාපවත්‍ය -පෙ-නිවව. වා අනිවවා වාති”-පෙ-... “සාණ-පෙ-ලීවා-පෙ-
කායා- පෙ-මත්‍ය නිවවා වා අනිවවා වාති.” -පෙ- “.... යමිදා. මත්‍යයම්සේයා
පවත්‍ය උපපර්‍යත් වෙදනාගත, සංඛාරගත, සංඛාරගත, විස්තුතුගත, තමයි නිවව.
වා අනිවවා වාති” - පෙ-“එච්. පසය. රාජුල, පූතවා අරියයාවකා වකුවු සම්පිට
නිබැඳුති; රුපසුපි නිබැඳුති; වකුවිස්තුතුගතපි නිබැඳුති; වකුවයම්සේයාපි
නිබැඳුති; යමිදා. වකුවයම්සේයාපවත්‍ය උපපර්‍යත් වෙදනාගත. සංඛාරගත.
විස්තුතුගත, තයම්පි නිබැඳුති;..... සොතයම්පි නිබැඳුති;..... සාණයම්පි
නිබැඳුති;....; එීවායම්පි නිබැඳුති;..... කායයම්පි නිබැඳුති; මනයම්පි
නිබැඳුති; ධෙමෙපුපි නිබැඳුති; මත්‍යාවිස්තුතුගතපි නිබැඳුති; මත්‍යායම්සේයාපි
නිබැඳුති; යමිදා. මත්‍යායම්සේයාපවත්‍ය උපපර්‍යත් වෙදනාගත. සංඛාරගත.
සංඛාරගත. විස්තුතුගත, තයම්පි නිබැඳුති.....”

- (ම.නි. -iii: 574 - 580 පිටු; ස. නි. -iv : 220 - 222 පිටු)

11. “යබ. හිකබවේ ආදිතත. කිස්ව හිකබවේ යබ. ආදිතත: වකුව. හිකබවේ
ආදිතත, රුපා ආදිතතා, වකුවිස්තුතු. ආදිතත, වකුවයම්සේයා ආදිතතා, යමිදා.
වකුවයම්සේයාපවත්‍ය උපපර්‍යත් වෙදයින. පුබ. වා දුකබ. වා අදුකබමුබ. වා තමයි
ආදිතත. කෙනා ආදිතත: ආදිතත. රාගයිනා දෙයයිනා මොහයිනා, ආදිතත. ජාතියා
ඡරාමරණන, සොකේහ පරිදෙවිහි දුකෙකබහි දෙමනයෝහි උපායායෙහි ආදිතතනති
වද්‍ය. සොත-පෙ-සාණ-පෙ-ලීවා-පෙ-කායා-පෙ-මත්‍ය -පෙ- එච්. පසය. හිකබවේ,
පූතවා අරියයාවකා වකුවයම්පි නිබැඳුති; -පෙ-සොතයම්පි -පෙ- සාණයම්පි -පෙ-
-ලීවායම්පි -පෙ -කායයම්පි -පෙ- මනයම්පි -පෙ-නිබැඳුති;....”

- (ස. නි. -iv : 38 - 42 පිටු.)

12. “රුපෙ බො රාඛ යති, මාරෝ වා අසය, මාරෝනා වා සො වා පන ලියති.
තයමාතිහ තව. රාඛ, රුප. මාරෝති පසය; මාරෝනාති. පසය; ලියතිති පසය; රෝගෝති
පසය; ගලෙක්මාති පසය; යලුනති පසය; අසනති පසය; අසහුනතති පසය. ය නා. එච්.
පසයනති, තෙ සමමා පසයනති. වෙදනාය යති-පෙ-සංඛාරය යති-පෙ-යධිඛාරෝසු
යති-පෙ-විස්තුතු යති-පෙ-ය නා. එච්. පසයනති, තෙ සමමා පසයනති.”

“සමමාදයයනා. පන හනෙන, කිමනේයනති.”

“සමමාදයයනා. බො රාඛ, නිබැඳුන්.”

- (ස. නි. -iii : 340 පිටු.)

13. “ත. කිමලස්සයි රාජුල, පයවිධානු නිවවා වා අනිවවා වා ති.” “අනිවවා,
හනෙන.” “ය. පනානිවවා, දුකබ. වා ත. පුබ. වාති.” “දුකබ. හනෙන.” ” “ය.
පනානිවවා. දුකබ. විපරිණාමධමමා, කලලනුත් ත. සමනුපයිතු: ‘එනා. මම,
එසොහමයි, එසො මෙ අනතා’ති.” “නොහොතා, හනෙනත.” “..... ආපොධානු-පෙ-
නොප්‍රධානු -පෙ-වායා ඩානු -පෙ- ආකායධානු-පෙ- විස්තුතු ඩානු-රේ.” “එච්.
පසය. රාජුල, පූතවා අරියයාවකා පයවිධානුයාපි නිබැඳුති; ආපොධානුයාපි

නිබේජ්දති; තෙරේධාතුයාපි නිබේජ්දති; වායොධාතුයාපි නිබේජ්දති; ආකාසධාතුයාපි නිබේජ්දති; විස්සැංහාතාතුයාපි නිබේජ්දති.....”

-(ය. නි. - ii : 384 පට.)

- 14 “වකුවන්දීය වේ හිකමු උදයබායාතුපයසි විහරනෙනා වකුවන්දීය නිබේජ්දති; සෞනින්දීය -පෙ- සාහින්දීය -පෙ- එච්න්දීය -පෙ- කායින්දීය පෙ- මනින්දීය වේ උදයබායාතුපයසි විහරනෙනා මනින්දීය නිබේජ්දති;.....”

-(ය. නි. - iv : 280 පට)

15. “..... රුපං අනිවවං දුකඛං විපරිණාමධමමං, අයං රුපයය ආදිනවා.....”
(ය. නි. - iii : 50 පට.)

“..... යයා ව බො හිකබව අඟී රුපයය ආදිනවා, තයා සත්‍ය රුපයයේ නිබේජ්දති;.....”

-(ය. නි. - iii : 54 පට)

“..... යම් රුපයක් අනිතා ද දුක් ද පෙරලෙන පූජ ද, මේ රුපයාගේ ආදිනවය වි.....”

“..... මහණනි, යම් හෙයකින් රුපයාගේ ආදිනවයෙක් ඇත් ද, එහෙයින් සත්වයේ රුපයෙහි කළකිරෙනි....”

සෙපු ස්කන්ධ සතර සඳහා ද, මේ ආකාරයට දක්වෙයි. අනිවව- දුකඛ- විපරිණාම ය්වහාවයන් නියා සංඛාරයන් අනාත්ම වන බව ඉහත අධ්‍යාලෝපි අංක 4, 10,13 තුළින් පැහැදිලි වෙයි. එහෙයින් අනිතා-දුකඛ-අනාත්ම යන ත්‍රිලක්ෂණය ම සංඛාරයන්ගේ ආදිනව බවත්, එම ආදිනව ප්‍රකට කර ගැනීමෙන් සංස්කාරයන් කෙරෙහි නිබේජ්ධ පහළවන බවත් තේරුම ගත හැකිය. (අධ්‍යාලෝපි අංක 22 ද බලන්න.)

16. අ. නි. - vi: 586-596 පට; ය. නි. - ii: 48 පට ආදිය.

“..... සමමායමාධිමහි යනි සමමායමාධි-සමපනනයය උපනීයයමපනනං හොති යථාග්‍රහණයනා. යථාග්‍රහණයනා යනි යථාග්‍රහණයනායමපනනයය උපනීයයමපනනහා හොති නිබේද;.....”

-(අ. නි. - vi : 590-596 පට)

17. යථාග්‍රහණයනාය, නාමරුප පරිවිශේද සැණයේ සිට මගින්ගේ සැණය (= බලව උදයබාය සැණය) තෙක් විහිදෙන බව සංපුක්ත අවුවාව සඳහන් කරයි. (ය.අ- ii: 40 පට) එවිට පරිවත්ත ලක්ඛන පටිවේදය, පරිවය පරිග්‍රහය හා සාමස්ජ්‍ය ලක්ඛන පටිවේදය යන අවස්ථා තුන ම රීට ඇතුළත් වෙයි. (උපග්‍රන්ථය V ද බලන්න.)

18. අ. අ.- ii : 587, 676, 725 පිටු; ස. අ.- ii: 40 පිට ආදිය.

මෙහි සංයුක්ත අවුවා විවරණයට අනුව නිබැඳු (= “බලවන් විපස්සනාව”) යනු හයනුපටයින, ආදිනව, මූස්ක්ලිනුකම්පනා හා සංඛාරුපෙක්ඛ යන විපස්සනා සූජන හතරට වවනයෙකි. හයනුපටයින පස්සු, ආදිනව සූජනය හා නිබැඳු යනු එක ම අර්ථයක් ගෙනදෙන පද බව “පටිසම්මිදමග්ග” යෙහි සඳහන් වේයි. (ප. ම. - 1:484 පිට) “විපුද්ධීමග්ග” යෙහි මේ තුන පිළිවෙළින් ලැබෙන විදරුණනා ඇන තුනක් ලෙස දක්වා ඇත. (ව. ම.: 480 පිට ආදිය) මත්ස්‍යීම අවුවාව නිබැඳුව හඳුන්වන්නේ වුටුයානාගාලීනි විපස්සනාව (= ලෝකෝත්තර මාර්ග සූජනය වෙත ගමන් කරන විදරුණනාව) වශයෙනි. (ම. අ. - ii: 94 පිට) නිබැඳු යනු විදරුණනාව හඳුන්වන පොදු පදයක් ලෙසින් අවුවාවේ ඇතැම් තැනෙක දක්වේයි. (ද. අ.-ii: 476 පිට; ප. අ.: 152, 316 පිට ආදිය)

19. ප. ම.- i: 108 පිට

- 20 “..... අනිවානුපසයි අයයාය.. යථාගුන.. රාතාති පයයත්ති නිබැඳු සූජන.. අනිවානුපසයි අයයාය.. හයනුපටයිනෙ පස්සු නිබැඳුනුමලාමේ සූජන.. අනිවානුපසයි අයයාය.. පටිසංඛ - සනත්වයා පස්සු නිබැඳුපටිපසයාදිසූජන..”

- (ප. ම.- i: 374 - 376 පිට)

“..... අනිවානුපසයාවෙන් පුතුව ආර්ථාය කරනුයේ ඇති සැටියෙන් දකිනි, දනියි නුයි නිබැඳු සූජනයකි.... අනිවානුපසයිව ආර්ථාය කරන්නහුව භය වශයෙන් වැට්තිමේ නුවන නිබැඳුවට අනුලෝච්ච වූ සූජනයකි..... අතිනා වශයෙන් දකිනින් ආර්ථාය කරන්නහුව සංඛාරුපෙක්ඛ සූජනය නිබැඳුව සංයිදිමේ නුවශෙකකි.....”

නිබැඳුව සම්බන්ධ කොටගත් මේ ඇන පද්ධතිය කළප-සම්මසන සූජනයේ සිට විදුෂන් මුදුන් පත්වීම දක්වා විහිදී යන අන්දම මෙහි අවුවාව දක්වයි. - (ප. අ. : 363-364 පිට)

21. “..... නිබැඳුති; නිබැඳු. විරෝධති; විරාශ විමුවති; විමුනයි. විමුනත්ති සූජන.. භෞති.....”

- (ම. නි. -ii: 285 පිට ආදිය)

“..... කළකිරේයි. කළකිරේමින් නොඇලෙයි. (= ලෝකෝත්තර මාර්ගය ලබයි.) නොඇලෙමින් මිදෙයි. (= අරහත් එලය ලබයි.) මිදුණු කළේහි ‘මිදුනෙමි’ යි දැනීම වේයි. (= අරහත් ප්‍රත්‍යාවෙක්හා ඇනය ඇතිවයි).....”

(වරහන් තුළ ඇත්තේ අවුවා විවරණ ය. ම. අ.-ii: 95 පිට ආදිය බලන්න.)

22. “අලඩිකතා පුවසනා මාලිනි වස්නුයා
මඟේකී මහාපලේ නාරී තුරිය නවවත් නාවකී
පිණ්ඩිකාය පටිවෙයාහ.. ගවිනෙනා න.. උදික්විය..
අලඩිකතා පුවසනා මවුවහාය-ව ඔබිනා.

තතො මේ මනයිකාරෝ යොනිසො උද්‍යුත්‍යා
ආදිනවා පාතුරු නිබැඳු යමතිවයා
තතො විනතා විමුවටි මේ-පයා ධමම-පුදුමමතා.
තිසෙයා විජ්‍යා අනුප්‍රත්‍තා - කතා බුද්ධියා යායනා නත්ති”

- (පෝර : 94 පට)

න්‍රිචිදු:- (i) පෙර හවයන් දැකීමේ තුවන (ii) සත්‍යයන් ක්‍රියාත්මක මැරි ඉපදෙනු දකින දිවැස් තුවන (iii) පියලු කෙලපුන් තැපු බව දක්නා තුවන

23. “..... න්‍යායන් යපිතික - තණහා”

- (ව.ම.: 482 පට.; ප. අ.: 94 පට ආදිය)

24. “..... යො වක්‍රුනා රුපා දියවා පියරුපෙ රුපෙ යාරුත්ති; අප්පියරුපෙ රුපෙ බාපජ්‍යති; අනුපටිත කායසතිව විහරති පරිනතවෙතයා; තැක්වෙතොවිමුතති. පසුක්‍රාවිමුතති. නාප්‍රතානාති, යක්‍රිය තෙ පාපකා අකුසලා ධමමා අපරියෙසා නිරුපකිනති. යො එව් අනුරෝධවිරෝධ. යමාපන්නා, ය. කිසුවී වෙදනා. වෙදති පුබ. වා දුකඩ. වා අදුකතමුතුබ. වා, යො ත. වෙදනා. අහිනැස්ති, අහිවදති, අපේක්ෂායා තිවයති. තයා ත. වෙදනා. අහිනැස්තෙනා අහිවදතා අපේක්ෂායා තිවයතා උප්‍රජ්‍යති න්‍යාය. යා වෙදනාපු න්‍යාය තුදුපාදනා; තයා උපාදනාපවිය හමා, හවපවිය රාති, රාතිපවිය ජරාමරණ. යොකපරිදෙවුකක්දෙමනාසුපායාසා සම්බන්තති. එවමෙනයා කෙවලයා දුකතක්ඛිය සැම්බන්තා සැම්බන්තා සැම්බන්තා සැම්බන්තා.... සාමෙනා ගත්. යායිතා.... එවහාය රස. යායිතා.... කායෙන රෝටිත්බ. ජුජිත්බ. මනයා ධමම-වික්‍රාය... එවමෙනයා කෙවලයා දුකතක්ඛිය සැම්බන්තා සැම්බන්තා....”

- (ම.නි. -i: 624 පට.)

අප්‍රවා විවරණය:-

“..... පරිනතවෙතයෙති අකුසල විනෙනා. යක්‍රිය තෙ පාපකාති යයා. එලයමාපනතිය. එතෙ නිරුපකිනති, ත. න රාතාති; නායිගවතිනි අනෝ. අනුරෝධවිරෝධනති රාගස්ථ දෙයස්ථ. අහිනැස්තිනි තණහාවයෙන අහිනැස්ති. තණහාවයෙනව අහා පුබනති ආදිති වදනාතා අහිවදති. අපේක්ෂායා තිවයතිනි තණහා-අපේක්ෂායාතෙ ගිලිතා පරිනියිපෙතා ගණනාති....”

- (ම. අ. -ii: 259 පට)

ම.නි. -iii: 546 පට; ස. නි. -iii: 22-24 පට, යනාදී තැන්වල ද මෙබදු ම දෙශනා දක්නට ඇත.

25. “යකිලෙක අනාගිරන-යක්‍රාය” (පියලු ලේකයෙහි තොඟැලීම් වශයෙන් පවත්නා සක්‍රායුව) තමින් (ප්‍රධාන වශයෙන් අංශත්තර නිකායති) තොයක් තැන්වල (අ.නි.- vi: 200 පට; අ. නි. -iv: 356 පට; අ.නි.-iii :126 පට; අ. නි.- i : 86 පට; ම.නි.- i: 784 පට ආදිය) දක්වා නිබෙන්නේ ද නිබැඳුප්‍රස්ථනාවේ දියුණු අවස්ථාව බව පෙනෙයි.

“ඉඩ ඒකබවේ, ඒකටු.... විහරනි... සබඳලාකේ අනැතිරතයනුදී.....”

-(අ. නි.- ii : 290 පට.)

“..... මහජනනි, මම සය්නොහි ඒක්සූ තෙම සියලු ලෝකයෙහි තොඟැලීම යනුදා ඇත්තේ වෙයයි...”

අවුවා විවරණය:-

“සබඳලාකේ-අනැතිරතයනුදීනි සබඳයීමේ තෙධාතුකේ ලාක්යනත්වාය අනැතිරතාය උකකාණයීන සයනුදාය සමන්තාගතො....”

-(අ.අ.- ii : 540 පට.)

“සියලු ලෝකයෙහි තොඟැලුණු සයනුදා ඇත්තේ යනු සකල තෙශධාතුක ලෝකයෙහි ම විසිම පිළිබඳ තොඟැලීමෙන් උකටලි හැඳිමෙන් පුක්ත වූයේ (යන අර්ථය)....”

විකා විවරණය:-

“උකකාණයීන සයනුදාය සමන්තාගතොනි තීයු හවෙසු අරුවිවනා-වයෙනා-පවතතාය විපයනාපයනුදාය සමන්තාගතො. නිබැඳුවාපයනා හෙසා සයනුදායීයෙනා වූතතා....”

-(අ. වී. - ii : 342 පට.)

“උකටලි හැඳිමෙන් පුක්ත වූයේ යනු තීවිධ හවයන් කෙරෙහි රුවී තොකිරීම වශයෙන් පවත්නා විද්‍රෝහනා ප්‍රජාවෙන් පුතු වූයේ. (යන අර්ථය.) මෙහි සයනුදා (= හැඳිම) යන ඕර්මයෙන් නිබැඳුවාපස්සනාව කියන ලදී....”

26. “සංස්කෘතනීයසු ඒකබවේ ධමෙමසු නිබැඳුවාපයී විහරනෙනා රාග. පර්හනි, දාය. පර්හනි, මොහ. පර්හනි. රාග. පහාය, දාය. පහාය, මොහ. පහාය පරිමුවත් ජාතිය ජරාය මරණෙන යොකෙහි පරිදේවෙහි දුකෙකෙහි දෙමනයෙහි උපායායෙහි, පරිමුවත් දුකායානි වූම්.”

-(අ.නි. - i : 100 පට.)

අවුවා විවරණය:-

“සංස්කෘතනීයසු ධමෙමසුනි දයනා. සංස්කෘතනානා. පවතියාතෙසු තෙහුමකඩමෙසු”

-(අ. අ. - i : 296 පට.)



විරාගානුපස්සනාව

[5] “විරාගානුපස්සනා භාවෙනෙනා රාග පජහති.”
“විරාගානුපස්සනාව වඩන්නා රාගය දුරු කරයි.”

“විරාග”¹ යන පදය නොයක් අර්ථයන්ගේ යෙදි තිබේ.² ඒ අනුරින්, විරාගානුපස්සනාව විවරණය කිරීම පිළිස ඉවහල් වන ප්‍රධාන අර්ථ කීපයක් පහත දැක්වෙයි.

1. විද්‍රෝහනා ප්‍රජාවෙන් යෘෂ්කාරයන් පිළිබඳ රාගය (= ඇලීම, රඹීම)
2. යෘෂ්කාරයන්ගේ ක්ෂේත්‍රීක බිඳීම් (= තද්‍යිග විරාගය⁴)
3. නිවන්⁷ (= අවවන්න විරාගය⁶ හෙවත් නිස්සරණ විරාගය⁴)
4. ලෝකේත්තර මාරුගය⁸ (= යමුවිෂේද විරාගය⁴)

යන්තානුපස්සනාවන්හි අන්තරෙන වන මෙම විරාගානුපස්සනාව සඳහා මෙහි මුල් ම අර්ථ කාර්ය වධාන් ගැලපෙන බව පෙනෙයි.⁹ එහෙයින් මෙහිදී අපි එම අර්ථය මුල් කොට ගෙන, යෙපු අර්ථයන් ද සම්බන්ධ කොට ගනීමින් විරාගානුපස්සනාව විස්තර කරන්නෙමු.

බලව උදයබාය සූත්‍ර අවස්ථාව වන තෙක් විරාගානුපස්සනාව ප්‍රකට වශයෙන් කොරෙන බවක් කිව නොහැකිය. බලවත් උදයබාය සූත්‍රය ක්‍රියාකාරී වන විට යෝගාවවරයාහට යෘෂ්කාරයන්ගේ තිලකුණු මනාව වැටහෙයි. එහි පලයක් ලෙසින් නිබැඳුනුපස්සනාව එක්තර ප්‍රමාණයකින් සිද්ධවීමට ඉඩ සැලුයෙයි. ඒ සමහ ම යෘෂ්කාරයන් පිළිබඳ නොඇලීමක් ද ජනිත වෙයි. මේ නොඇලීම වැඩින ආකාරයෙන් විද්‍රෝහනා මනසිකාරය පැවැත්වීම තද්‍යිග විරාගානුපස්සනාව ය.

මෙම තද්‍යිග විරාගය හේතුකොට ගෙන, මෙවිට මැනවින් වැටහෙමින් පවතින උදය - වය දෙක අනුරින් වය (= හඩිගය) කොරෙහි යෝගාවවරයාගේ අවධානය වධා යොමුවෙයි. මෙසේ උදය අවස්ථාව පිළිබඳ උනන්දුව කුමයෙන් හින වන විට, යෘෂ්කාරයන්ගේ ඇතිවීමට වධා නැතිවීම ම අරමුණු වන්නට වෙයි. (අනිවානුපස්සනාව ද තිබුණු වෙයි.) යෘෂ්කාරයන්ගේ ක්ෂේත්‍රීක හඩිගය පමණක් ම වැටහෙන්නා වූ හඩිග සූත්‍රය උදවෙයි. ක්ෂේත්‍රයක් පාසා සිදුවන යෘෂ්කාර බිඳීම බය - විරාගය වශයෙන් යලකන කළේහි, මෙනුන් සිට බය විරාගය ම පුන්පුනා දකිමින් බය - විරාගානුපස්සනාව ප්‍රබලව සිදු කොරෙන යැවි සිතා ගත හැකිය.

අරමුණු වන්නා වූ සියලු ම නාම - රුප යෘෂ්කාරයන් හා ඒවා මෙනෙහි කරන්නා වූ සිත් ද බිඳී - බිඳී යන අන්දම දකින යෝගාවවරයාහට යෘෂ්කාර ලෝකය පිළිබඳ මහන් (ඡ්‍යානමය) භයක් හටගනියි. බය-විරාගානුපස්සනාව තුළින් යෘෂ්කාරයන්ගේ විවිධ ආදීනව ප්‍රකට වෙයි. එවිට නිබැඳුනුපස්සනාව පෙරට විත් බලවත් වෙයි. එමහින් නොඇලීම

වශයෙන් තදඩිග-විරාගනුපස්සනාව උත්සන්න වෙයි. නිබැඳු සූත්‍රය මුද්‍රණ්පත් වූ පසු නිබැඳුනුපස්සනාව කෙමෙන් සන්සිද්ධීන නමුදු විරාගනුපස්සනාව දිගට ම වැඩෙනු ඇත. තදඩිග - විරාගනුපස්සනාව රාගය යටපත් කරමින් උපේක්ෂාවට මහ පාදමින් සඩඩාරුපෙක්ඛ සූත්‍රය සවිමත් කිරීම සඳහා බෙහෙවින් උපයෝගී වන්නේය.

මේ අතර යෝගවච්චරයාහට අව්‍යාපිතයෙන් මෙය (= අන්තයන් ඉක්ම වූ) විරාගය වන නිවන ද අන්වයේ (= අනුමාන) හැන වශයෙන් වැටහෙනු ඇත. බය - විරාගනුපස්සනාව කෙරෙදීදී, “සංස්කාරයන්ගේ මේ නිරන්තර ක්ෂයවිම ස්වභාවය ඉක්ම වූ විරාග නම් නිවන අතිශයින් ගාන්ත ය, ප්‍රණීත ය” යි ද, තදඩිග - විරාගනුපස්සනාව කෙරෙදීදී, “සංස්කාරයන්ගෙන් මුළුමනින් ම වෙන් වූ අනුමාතු හෝ රාගයකින් තොර වූ විරාග නම් නිවන, අහෝ, ගාන්ත ය, ප්‍රණීත ය” යි ද මෙහෙති වනු ඇත.¹⁰ ඉදින් මේ හැන මනසිකාරයන් නැවත නැවත පහළ වන්නේ නම් එය ද විරාගනුපස්සනාව ලෙසින් හැඳින්විය හැකිය.

විදරුගනාව මස්තකප්‍රාප්ත්‍රවීම විරාගනුපස්සනාවහි උව්‍යනම අවස්ථාව ලෙස දැක්විය හැකිය. විරාගනුපස්සනාව සාර්ථකව සම්පූර්ණවීම හේතුවෙන් සියලු සංස්කාරයන් කෙරෙහි වන රාගය තදඩිග වශයෙන් දුරු වූ අවස්ථාවක යෝගවච්චරය සියලු සංස්කාර අරමුණු ක්ෂය කරමින් අව්‍යාපිතයෙන් (= පරියෝගාන) විරාගය ස්පර්ශ කරන්නේය. සම්විශේද විරාග නම් වන මෙම ලෝක්ත්තර මාර්ග අවස්ථාව ද විරාගනුපස්සනාවක් ලෙස අව්‍යාපිත විග්‍රහ කරයි.¹¹

පියවර 16 කින් යුත් ආනාපානයන් කරම්ප්‍රානයෙහි 14 වන පියවර වන්නා වූ විරාගනුපස්සනාව, “පටියමහිද මග්ග” යෙහි මෙසේ විවරණය කොට නිබේ. (මෙහි වරහන් තුළ දක්වා ඇත්තේ “පටියමහිදමග්ග අව්‍යාපිත” වෙන් උප්‍රවා ගත් විස්තරයන් ය.)

“..... (හඩිග සූත්‍රයෙහි සිට) රුපයෙහි ආදිනව දැක, රුප - විරාගය (= නිවන) පිළිබඳව (අනුස්සව හෙවත් ඇයිමෙන් ලද දැනුම වශයෙන්) උපන් (ආරම්ක) කුමැත්තන ඇත්තේ, (ලේ නිවන කෙරෙහි) ගුද්ධාවෙන් නිශ්ච්චයට ගියේ වෙයි. යෝගවච්චරයාගේ සිත ද (අරමුණු කිරීම වශයෙන් බය-විරාගය වන රුපයෙහි බිඳීමෙහි ද, අනුස්සව වශයෙන් අව්‍යාපිතයෙන් විරාග නම් නිවෙනෙහි ද) මොනාවට පිහිටියේ වෙයි. (මෙසේ හෝ) රුපය පිළිබඳ විරාගය පුන පුනා දකිනින් ආය්චාය කරන්නෙම් දී හික්මෙයි. රුපයෙහි විරාගනුපස්සීව ප්‍රශ්නාය කරන්නෙම් දී හික්මෙයි.” (සෙපු සතර ජ්‍යෙෂ්ඨයන් පිළිබඳව ද මෙසේ ම විස්තර කෙරෙයි.)¹²

“විපුද්ධි මග්ගය” ආනාපානයන් විදරුගනාවහි විරාගනුපස්සනාව විග්‍රහ කරන විට තදඩිග - විරාගය ගැන තොකියා බය - විරාගය ම අවධාරණය කොට ඇති බැවින්¹³ “පටියමහිද මග්ග අව්‍යාපිත” මෙහිදී ද (පෙළෙහි තොකුවෙන නමුත්) ඒ සම්පූද්‍ය අනුගමනය කොට තිබෙන බව පෙනෙයි. එහත් “රුපයෙහි ආදිනව දැක” යන පෙළ අනුව තදඩිග-විරාගනුපස්සනාව ද මෙහිදී පහසුවෙන් ම සම්බන්ධ කරගත හැකිය. (ආදිනව දැකීමෙන් නිබැඳුව ද තදඩිග - විරාගය ද ඇතිවන සැටි ඉහත පෙන්වා දී ඇත.) බය-විරාගනුපස්සනාවහි එලය වශයෙන් තදඩිග-විරාගය පහළ වන බව ද සැලකිය යුතු වෙයි.¹⁴ කෙසේ වූව ද ඉහත දැක්වෙන්නේ විදරුගනාවේ උසස් තත්ත්වයකි.

සංස්කාරයන්ගේ ආදිනව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් මතුවන නිබුදුපස්සනාව ද එමගින් පණ ගැන්වෙන විරාශනුපස්සනාව ද බෙහෙවින් එකිනෙකට සම්ප වන අනුපස්සනා දෙකක් බව පෙනී යයි. (මෙතැන් සිට, විරාශය සහ විරාශනුපස්සනාව යන පදයන් පොදුවේ යෙදෙන විට ඉන් හැහවෙන්නේ තද්ධිග-විරාශය බව සැලකුව මැනවි.) විරාශනුපස්සනාව “පටිසම්මිදම්ග අවුවාවේ”හි එක් තැනෙක නිබුදුපස්සනාව වශයෙන් දක්වා තිබේ.¹⁵ “නිබුදුවිරාශා” යනුවෙන් නිබුදුව හා විරාශය එක ම පදයක් ලෙසින් සඳහන් වන දේශනා පෙළෙහි වෙයි.¹⁶ “සබලලාක අන්තර්-සජ්ජා” (=“සකල ලේකයෙහි නො ඇලුණු හැඳීම”) යනුවෙන් පෙළෙහි දක්වෙන්නේ නිබුදුපස්සනාව බව අවුවා හා විකා අනුව කිව හැකි වුවත්, මෙය විරාශනුපස්සනාවට ද බොහෝ සමාන ස්වරුපයක් දරයි. ¹⁷

නිබුදුපස්සනාවෙන් දුරුවෙන නන්දිය සහ විරාශනුපස්සනාවෙන් දුරුවෙන රාශය එකිනෙකට අනියයින් සමාන විම ද මෙම අනුපස්සනා දෙක අතර සම්පතාව පැහැදිලි කරන්නකි. ‘‘සතුටුවීම වශයෙන් ඇත්තිවන ලේඛය නන්දිය යි. ඇලීම වශයෙන් ඇත්තිවන ලේඛය රාශය යි’’.¹⁸ නන්දිය ප්‍රිතියෙන් යුත්ත ත්‍රේහාව වන බැවින් රාශය යනු ප්‍රිතියෙන් තොර ත්‍රේහාව යයි ද දක්වා තිබේ.¹⁹ නන්දියන් රාශයන් එකම පදයකට ගෙන නැතින් සඳහන් කෙරෙන දේශනා ද පූලභ ය.

“මහණෙනි, රුපය තුවතින් මෙනෙහි කරන, රුපයෙහි අනිතාතාව ඇති සැටියෙන් දකින හික්ෂුව රුපයෙහි කළකිරේ. නන්දිය ගෙවීමෙන් රාශය ගෙවෙයි. රාශය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි. නන්දිරාශය ගෙවීමෙන් සිත මිදුණේය, මැනවින් මිදුණේ යැ යි කියනු ලැබේ.”²⁰

මෙම බුද්ධ දේශනාවෙන්, නන්දියන් රාශයන් අර්ථයෙන් සමාන වන බවක් හැහවෙයි.

එසේ නම් නිබුදුව හා විරාශය යනු එකක් ම ද?

මේ දෙකෙහි ද වෙනයක් ඇති බව, ගේතු-එල සබඳතාවක් පවතින බව පෙන්වුම් කෙරෙන බුද්ධ දේශනා ද වෙයි.

“මහණෙනි, විරාශය ද සහේතුක ය; අහේතුක නොවේ යැ යි මම කියමි. මහණෙනි, විරාශයට හේතුව කුමක් ද? නිබුදුව යැ යි කිව යුතුය.”²¹

මෙහිදි නිබුදුව යනු බලවත් විදරුණනාව බව ද විරාශය යනු (ලේකේත්තර) මාර්ගය බව ද අවුවාව කියයි.²² නිබුදුව හා විරාශය එකට යෙදෙන (වියේෂයෙන් ම නිබුද - විරාශ - විමුන්ති යන අවස්ථා තුන ම එකට සම්බන්ධ කොට ඇති) දේශනාවන්හි විරාශ පදය බොහෝ විට අවුවාව අර්ථ දක්වන්නේ ලේකේත්තර මාර්ගය හැටියට ය.²³ (5 වන පරිවිශේෂයෙහි නිබුදුව මතුවන ආකාරයන් දක්වන ලද නිදුෂ්‍යන් අතුරින් එකක් හැර අන් සියල්ල ම නිබුදවෙන් විරාශ - විමුන්ති ලැබීම තෙක් විහිදෙයි.)

එහෙත් නිබුදුවට අන්තරව ලැබෙන විරාශය සැම විටකදී ම ලේකේත්තර විය යුතු නොවන බවට ද සාක්ෂි ඇත.

“මහණෙනි, යම් නාක් කායි-කේසල වැඩියෝ වෙත් ද පසේනදී කොයේල් රුපුගේ විභිතයෙහි යම්නාක් රජවරු වෙත් ද ඒ හැම අනුරෙහි පසේනදී කොයේල් රුපු අග යැයි කියනු ලැබේ. මහණෙනි, පසේනදී කොයේල් රුපුගේ ද වෙනස්වීමක් ඇත්තේම ය; මරණයක් ඇත්තේය. මහණෙනි, මෙයේ දැකින්නා වූ ඇත්ත්වත් ආය්‍යී ග්‍රාවකයා එහි (= රාජ සම්පත්තියෙහි) ද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග සම්පත්තිය වන කේසල රාජ්‍ය හාවයෙහි ද නොඳුලෙයි. රේට ඒහි වූ පස්කම සැප ගැන කවර කාරා ද?”²⁴

මෙහි දැක්වෙන්නේ ලොකික විරාගයක් බව පැහැදිලි ය. (බාහිර ලේකයේ යාමානා විස්තු තුළින් ද විරාගය මතු කරගත හැකි ආකාරය මේ දේශනාවෙන් පැහැදිලි වෙයි. මෙවැනි තවත් නිදරණ කිපයක් ම මෙම දේශනාවෙහි අඩංගු වේ.)

දියුණු විදරණනාවේදී නිබැඳුව සමඟ ම ලොකික විරාගය ලැබෙන අන්දම මැදුම යැහියෙහි (= මර්කීම නිකායෙහි) ධාතු විහඹිග පුත්තයෙහි සඳහන් වෙයි. එහි ඇතුළත් වන සවිස්තර ධාතු කරමස්ථානය සැකෙරින් මෙයේ ය:

“අධ්‍යාත්මික පය්චි ධාතුව ද බාහිර පය්චි ධාතුව ද පය්චි ධාතුව ම ය. එය මාගේ නොවේ. එය මම නොවමේ. එය මාගේ ආත්මය නොවේ” යැයි ඇති සැවියෙන් මනා විද්‍යුත් තුවනින් දක්නා යෝගාවවරයා පය්චි ධාතුයෙහි කළකිරෙයි. පය්චි ධාතුයෙහි සිත නොඅලවේ. (= ලොකික විරාගය ඇති වෙයි.) ආපා, තේරා, වායෝ, ආකාර යන ධාතුන් පිළිබඳව ද මෙයේ ම නිබැඳුව හා විරාගය පහළ වෙයි. ඉක්තිනි පිරිසිදු වූ ප්‍රහාස්‍යවර වූ විශ්වෘතය ඉතිරි වෙයි. මේ විශ්වෘතයෙන්, සැප - දක් - මැදහන් යන ත්‍රිවිධ වේදනාවන් එස්සය නිසා හටගන්නා සැටින් එස්සය නිරුද්ධවීමෙන් තැනිවන සැටින් දන ගනියි. (5 වන පරිවර්තනයෙහි නිබැඳුව මතුවීම දක්වෙන න් වන නිදුනෙනි මෙය සවිස්තරව දක්වෙයි. මෙම අවස්ථාවේදී නාම ධර්මයන් කෙරෙහි නිබැඳුව හා විරාගය ඇති වන සැටි එහි පෙන්වා නිබේ.) අනතුරුව පිරිසිදු වූ මාදු වූ කරමණා වූ ප්‍රහාස්‍යවර වූ උපස්ඛාව ගේඟ වෙයි. යෝගාවවරයා එය සයර වඩා සංස්කාර රස කිරීම පිළිය නොයාවේයි. හෙතෙම ලේකයෙහි කියිවක් දැඩි කොට නොගන්නේ, තන්හාවෙන් තැනි නොගන්නේ, කෙලෙස් ගිනි නිව්මින් අර්හන්වය සාක්ෂාත් කරයි. (= ලේකෝත්තර විරාගය අත් දකියි.)²⁵

මෙහිදී පය්චි, ආපා, තේරා, වායෝ, ආකාර යන පාව රුප ධාතුන් පිළිබඳව ඇතිවන විරාගය විදරණනාවේ උසස් මට්ටමකදී සිදුවන ආකාරය පෙනෙයි. එහෙන් එය ලොකික අවස්ථාවකි. (ලේකෝත්තර අවස්ථාවේදී නාම හා රුප සියලුල ම සම්බන්ධයෙන් එකවර විරාගය පහළ විය යුතු බැවිනි.) ඉන්පසු තවදුරටත් විදරණනාව ගෙනයමින් නාම ධර්මයන් කෙරෙහි ද විරාගය සම්පූර්ණ කොට ගැනීමෙනි, ලේකෝත්තර අවස්ථාව උදවුන්නේ. මේ අනුව විදරණනාවේදී නිබැඳුවට අනුකූලව ලැබෙන විරාගය පළමු කොට ලොකික තන්වයක් බවත් එය ම වර්ධනය විමෙන් ලේකෝත්තර තන්වයට පත්වන බවත් කිව හැකිය.²⁶

නිබැඳුපස්සනාව හා විරාගානුපස්සනාව ප්‍රායෝගික මට්ටමේදී එකිනෙක හා සම්බන්ධ වෙමින් ත්‍රියාත්මක වන අන්දම විමසා බැලීමෙන්, මෙම මතය සනාථ වන්නේය. සංස්කාරයන්ගේ ආදිනව දකිමෙන් නිබැඳුව ද ඒ අනුව විරාගය ද හට ගනියි. නිබැඳු සුණයේ උපරිම අවස්ථාව දක්වා මේ අනුපස්සනා දෙක හේතු-එළ සඛ්‍යනාවකින් යුත්තව අත්වැල් බැඳගෙන වැඩියි. මේ අවස්ථාවේදී මෙවා අනුපස්සනා දෙකක් ලෙස ප්‍රායෝගික වශයෙන් වෙන්කොට දැක්ම ද දුෂ්කර විය හැකිය.

වැඩුරටන් විද්‍රෝහනාව දියුණු වී සංඛ්‍යාපක්ඛ සූණය තහවුරු වන විට නිබේදුපස්සනාව සන්ධියෙන්, තවදුරටන් කළකිරීම කිවු කිරීම අවශ්‍ය නොවන නියාය. (5 වන පරිවිෂේෂයෙහි අංක 20 බලන්න.) එහෙත් විරාගනුපස්සනාව මෙහිදී තවන් ප්‍රබල වෙමින් ක්‍රියාකාරී වන්නේ, කළකිරීම ස්වභාවයෙන් නොර වූ විද්‍රෝහනා උපක්ෂාවට (= ඇලීම් - ගැටීම් නොමැති මැදහන් බවට) වඩවඩාන් තුබූ දෙමිනි. සංඛ්‍යාපක්ඛ වෙහිදී ද මනයිකාරයට ලක්වන්නේ සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණයන් අතුරින් එකකි. එහෙත් මෙවිට ඒ හේතු කොට ගෙන ජනිතවන්නේ කළකිරීම නොව විරාගය ය. (විරාගයේ මේ පරිණත මුහුණුවර ප්‍රකට වන්නේ උපක්ෂාව වශයෙනි.) එහෙයින් විරාගනුපස්සනාව නිරායායයෙන් වැඩියි. මේ වන විට නිබේදුපස්සනාව අත්‍ය වූව ද, විරාගනුපස්සනාව මේ තන්ත්වයට ප්‍රබල වූයේ මුලදී එය නිබේදුපස්සනාවන් ලද පිහිටි නියාය. එහෙයින් විරාගනුපස්සනාවේ මෙම අවස්ථාව ද නිබේදුපස්සනාවේ ප්‍රතිඵලයක් යයි පැවිසිය හැකිය. මෙය වඩා පැහැදිලි කරගැනීම පිළිස උපමාවකට සිත යොදම්.

උමයෙක් සාපු මාවතක් ඔස්සේ රෝදයක් පෙරලුමින් දුවයි. උමයා ද රෝදය ද එකට ම ගමන් කරන්, සත්‍ය වශයෙන් රෝදය පෙරලෙන්නේ උමයාගෙන් ලැබෙන ගක්නිය හේතුකොටගෙන ය. උමයා කුමයෙන් තමා දුවන වේගය වැඩි කරයි. රෝදයේ ගමන් වේගය ද ඒ අනුව වැඩිවෙයි. උමයා උපරිම වේගයක් යොදන අවස්ථාවේදී මාවත බැවුමකට යොමුවෙයි. බැවුම මුදුනේදී උමයා රෝදය අන්තර තමාගේ දිවීම නවත්වයි. රෝදයේ ඉදිරි ගමනට තවදුරටන් තම ගක්නිය යෙද්වීම අනවශ්‍ය නියාය. රෝදය බැවුම ඔස්සේ තවන් වේගය වැඩිවෙමින් පෙරලෙන්නේ, මූලින් උමයාගෙන් ලද ගක්නිය මුල්කොටගෙන ය. නිබේදුපස්සනාව උමයාට ද විරාගනුපස්සනාව රෝදයට ද බලවත් විද්‍රෝහනාව සාපු මාර්ගයට ද සංඛ්‍යාපක්ඛ බැවුමට ද සමාන කළ විට, මේ උපමාවේ අර්ථය වැටහෙනු ඇත.

සංඛ්‍යාපක්ඛ වෙහිදී විරාගනුපස්සනාව මුහුකුරා ගොස්, ලෝකේත්තර තන්ත්වයට පත්වන්නේය. මේ අනුව නිබේදුවේ එලය වශයෙන් ලැබෙන විරාගය පලමුව ලොකික වශයෙන් වැඩි, දෙවනුව ලෝකේත්තර අවස්ථාවට පෙරලෙන බව කිවු යුතුය. අප මෙයේ පවයන්නේ නිබේදුවත් විරාගයන් බලවත් විද්‍රෝහනාවේදී කුමයෙන් විකාශනය වන අනුපස්සනා දෙකක් වශයෙන් යළකාගෙන ය; 'නිබේද' යනු පොදුවේ විද්‍රෝහනාව හේ එහි එක්තරා විශේෂ අවස්ථාවක් හේ හඳුන්වන සම්මත පදයක් හැටියට ගෙන නොවේ. (5 වන පරිවිෂේෂයේ අංක ලිපි 18 බලන්න.)

එසේ හෙයින් සාමාන්‍ය යෝගාවරයාගේ දියුණු විද්‍රෝහනාවේදී නිබේද හා විරාග යන අනුපස්සනාවන් ත්‍රියාත්මක වන ආකාරය අනුව, නිබේද - විරාග - විමුත්ති යන අවස්ථා තුන එකිනෙකට සම්බන්ධ වන සේ යෙදී ඇති දේශනාවල (5 වන පරිවිෂේෂයේ අංක 21 බලන්න.) විරාග යනු තුදු ලෝකේත්තර අවස්ථාව ම යයි එකාත්තයෙන් යැලුකිය නොහැකිය. එහි විරාග පැදයන් පුරුව භාග ලොකික විරාගනුපස්සනාව සහ ලෝකේත්තර විරාගය යන අවස්ථා දෙක ම සඳහන් වෙත තැබූ ගැනීම වඩා සාධාරණ වනු ඇත.

විරාගනුපස්සනාවන් දුරුවන්නේ රාගය බැවින් විරාගනුපස්සනාව යනු දුක්ඛනුපස්සනාවේ ම එක්තරා මුහුණුවරක් ලෙසින් යැලුකිය හැකිය. (දුක්ඛනුපස්සනාව තන්හාවට ප්‍රතිචිරුද්ධ වන හෙයිනි.) එහෙත් බය - විරාගය වශයෙන් අර්ථ දක්වන විට විරාගනුපස්සනාව (එනම්, සංස්කාරයන්ගේ ක්ෂේකි හඩිගය ප්‍රනාස්නා දැකිම්)

අනිවානුපස්සනාවේ ප්‍රශ්නයක් යයි කිව පුතුය. තව ද බය-විරාගයේ එලය ලෙස තද්ධිග - විරාගය පහළ වෙතැයි සැලකීමෙන්, බය-විරාග වශයෙන් වුවද විරාගනුපස්සනාව දුක්ඛනුපස්සනා පක්ෂයට එක් කළ හැකිය. කෙසේ වුවත් විරාගනුපස්සනාව යනු දුක්ඛනුපස්සනාවක් ම බවට ප්‍රබල සාක්ෂියක් “පටියමිනිදමග්ගය” තුළින් ලැබේ.


“පටියමිනිදමග්ග”යෙහි ඒ ඒ අනුපස්සනාවෙන් දුරුකෙරෙන උපාධනයන්ගේ වශයෙන් අනුපස්සනා වර්ගිකරණයක් දක්වා ඇත. ඒ අනුව අනිවානුපස්සනාව, අනත්තානුපස්සනාව හා ඒවාට අනුලෝචන වන අනුපස්සනා එක් ගොඩකට ද, දුක්ඛනුපස්සනාව හා රේට අනුරුප වන අනුපස්සනා එක් ගොඩකට ද බෙදා තිබේ. “කාම උපාධනයන් පමණක් මේදයි” නුදි විරාගනුපස්සනා වශයෙන් වෙන් කොට ඇති සමූහයෙහි නිබැඳුනුපස්සනාව හා විරාගනුපස්සනාව ද වෙයි. 27

විරාගනුපස්සනාවෙන් පහ කෙරෙන රාගය වනාහි සත්ව සන්තානයෙහි අනියයින් බලවත් ආකාරයෙන් මුල් බැසුගෙන තිබෙන ක්ලේජයකි. අප මේ බියකරු සයර තව දුරටත් රැඳී සිටිමින් හවයෙන් හවයට නොනැවති ගමන් කරන්නේ සංස්කාරයන් කෙරෙහි පවතින රාගය- ඇලීම- නියා ය. මුල් කෙළවරක් නොපෙනෙන අති දිරිස අනිත සංසාරය මුළුල්ලෙහි අමි කොතරම් නම් මේ රාගය පුරුද කර ඇත්තෙමු ද? “රාගය අන්ද කරන්නෙකි; නුවන නැති කරන්නෙකි; දුක් පක්ෂයෙහි වුවෙකි; නිවන පිණිය නොපෙන්නෙකි.” 28

විදරුණනා හාවනාවේදී යථාභ්‍යතයුණදස්සනය (= ඇති සැවිය නුවත්තින් දැකිම) පහළ වෙයි. සියලු සංස්කාරයන් ම ඇතිවනa - නැතිවනa, ඒ නියා ම දුක් ගෙන දෙන, ආත්ම-පුද්ගල - සත්ව වශයෙන් ගත හැකි කිසිදු සාරයක් නොමැති පුදු ස්වභාව ධරුම මානුයන් බව යෝගාවවරයා තෙමේ ම ප්‍රත්‍යක්ෂ කරයි. ඇලෙන්නට - බැදෙන්නට - රැඳෙන්නට තරම් දෙයක් සංස්කාරයන් තුළ නැති බව මැනවින් අවබෝධ කරයි. එහෙයින් ඒවා පිළිබඳව සින් පළපදියන් වූ රාගය ගෙවී යයි.

විරාගනුපස්සනාව දියුණු වූ විට, තම ගරිරයේ යෝජනානකම, තරුණකම, නිරෝගිකම, සවිමත්කම යනාදිය කෙරෙහි පෙර පැවති ඇලීම දන් නැති බව යෝගාවවරයාහට වැටෙහයි. නොයකුන් විලාභිතාවන්ගෙන් යුත් ඇලීම් පැලදුම්, පුවද ගැල්වීම්, පාට කිරීම්, අඩුතුන් පිරවීම ආදියෙන් සිරුර අල-කාර කිරීම හිස දෙයක් ලෙස පෙනෙයි. අපුරී ගොඩක් වන මේ නොවැනා කය පැවැත්වීම ම මහා බරක් යයි සිනෙයි. උද්යාන රුප ද්‍රිකින්නට, මිහිර ගැඩි අයන්නට, ප්‍රියමනාප පුවද විදින්නට, රසවත් ආහාර බුදින්නට, පුව එලවන පහස් විදින්නට, රාගික සිනිවිලි තුළ ගැලී සිවින්නට, දන් කිසිදු සිනෙහි බැඳීමක් නැති බව දැනෙයි. පෙර තමා ඉතා ප්‍රිය කළ පුද්ගලයන් - වස්තුන් ගැන දන් සිනෙහි බැඳීමක් නැත. ලාභ, කිරීම්, වස්තුව, බලය ආදී ලොකින සම්පත්ති පිළිබඳව අපේක්ෂාවක් නැත. මත් හවයන්හිදී දිව්‍ය - මනුෂා ලෝකවල සැප විදිමට තිබු කැමැත්ත ද වියලි යයි.

අනුපස්සනාවේ උව්‍ය අවස්ථාවේදී රාගය මුළුමතින් ම යටුපත් වී සින අනියයින් පිරිසුදු වෙයි. උවමනාවෙන් ම රාගජනක ඉෂ්ට ආරම්මණයක් ගැන මෙනෙහි කළත්, රාගයක් නුපදියි; විරාගයෙහි ම සින පිහිටුනු ඇත. තමා සියලු කෙළපුන් දුරු කොට ඇතු දියෝගාවරයාහට සිනෙනු ඇත. මේ නියා නොලද මහ-පල ලබා ඇතැයි අධිමානයක් ද



ඡනිත විය ගැකිය. එහෙත් මේ අවස්ථාවේදී සිදුවන්නේ තද්ධිග ප්‍රහාණයක් බැවින්, විද්‍රෝහනා භාවනාව නවනා වික දිනක් ගත කළහෙත් නැවත කෙලෙපුන් හටගන්නා අත්දුම තමාට ම පැහැදිලි වනු ඇත. ඉදින් ඉරු උපදෙස් අනුව සත්‍ය තත්ත්වය තේරුම්ගෙන තවදුරටත් විද්‍රෝහනාව කරගෙන යන්නේ තම්, තොපමාව ම ලේඛක්ත්තර විරාශය අත්දුකීමට පිළිවන් වනු ඇත.

* * *

“මහතෙන්නි, පුහුණු කරන ලද, බොහෝ දේ වඩන ලද විරාග සජ්ජූව (= විරායනු පස්සනාව) මහත් පල වෙයි; මහත් ආනියංස සහිත වෙයි.....”²⁹

අධ්‍යාලිපි

1. විරුජ්‍යතීන් විරුගො, විරුජනා සා විරුගො.
2. ප. ම.- ii: 80 - 86 හා 204 පිටු; වි.ම.: 214 පිට; දී. අ.-ii: 506 පිට; දී. වී.: 330 පිට; ප. අ.: 177 පිට ආදිය බලන්න.
3. “සබං සිකඩවේ, අනුමිත්‍යනා අපරිත්‍යනා තත්ත්ව වින්න. අවිරුජය අප්පුජහ. අහබෙකා දුක්කඩකබයාය. සබංසැල්ව බො සිකඩවේ, අනුමිත්‍යනා පරිත්‍යනා තත්ත්ව වින්න. විරුජය පජනා හබෙකා දුක්කඩකබයායය”න්.

- (මු.නි. - i: 322 පට.)

“මහණෙනි, (විදරුගනාවේදී අරමුණු වන) සියලු සංස්කාරයන් මැනවින් නොදුන ගන්නේ, පිරිසිද නොදුන ගන්නේ, ඒවා කෙරෙහි සිතෙහි නොඅලිම තුපද්‍රවන්නේ, ඒවා (කෙලෙස් දුරු කිරීම් වශයෙන්) අත් නොහරින්නේ, දුක ගෙවාලිමට අහව්‍යයෙක් (= තුපුද්‍රයෙක්) වන්නේ ය. සියලු සංස්කාරයන් මැනවින් දන ගන්නේ, පිරිසිද දන ගන්නේ, ඒවා පිළිබඳ (අණුමාතු හෝ) ඇලිමක් සිතෙහි තුපද්‍රවන්නේ, ඒවා අත්හරිතුයේ ම, දුක කෘය කිරීමට හවුයෙක් වෙයි.”

අවුවා විවරණය:

“.... තත්ව වින්න. අවිරුජයන් තයම්. අහිසැස්සුයාවියෙය පරිමසැස්සුයාව අනන්‍යා විනතයන්නානා. න විරුජය. න විරුජන්නා, යථා තත් රාගො න භෞත්, එවා. විරුගානුපයෙනා. න උප්‍යාදෙන්නානි අනෙයා.... විරුජයන් සමමද්වයය අනිව්‍යතාදී අවබෝධෙන උප්‍යන්න-හයාදිනවනින්දදී සූත්‍රනුහාවෙන් අනන්‍යා වින්න අකරුණනා, තත් අණුමතනම් රාග. අනුප්‍යාදෙන්නා....”

-(ඉ. අ.: 42-43 පිටු)

(ඉහත දේශනාවෙහි මුළු විදරුගනා මාර්ගය ම අඩංගු වන අන්දම මෙම අවුවාවෙහි පෙන්වා දී තිබේ.)

4. “.... කනමේ පසුව විරාග: වික්වමුහන්විරාගා තදධිවිරාගා සමුළුවපදවිරාගා පටිප්පයයුදිවිරාගා නීයුරණවිරාගා. වික්වමුහන්විරාගා ව නීවිරණනා. පයිමරුකානා. භාවයනා, තදධිවිරාගා ව දිවියෙනානා. නීබෙකුඩහායිය. සමාධිය. භාවයනා, සමුළුවපදවිරාගා ව ලෙළඹනතර. බෝගාම්මගය. භාවයනා, පටිප්පයයුදිවිරාගා ව එලුක්කෙනා, නීයුරණවිරාගා ව නීරුද්‍යා නීක්කානා.....”

- (ප.ම. - ii : 204 පිට)

“.... විරාග පස කවරේද (යන්): වික්වමුහන විරාගය, තදධිග විරාගය, සමුළුව්ද විරාගය, පටිඵ්පස්සද්ද විරාගය (සහ) නීස්සරණ විරාගය යි. ප්‍රපාම බෝනය වඩුවහට නීවිරණයන්ගේ විෂ්කම්හන විරාගය ද, නීරුද්‍යා සමාධිය (හෙවත් විදරුගනාව) වඩන්නාහුට (විදුයුන් තුව්නීන්) ද්‍රීජින්ගේ තදධිග විරාගය ද, ලෝකෝන්තර (ක්ෂේගාමී) මාර්ගය වඩන්නාහුට (කෙලෙපුන්ගේ) සමුළුව්ද විරාගය ද, (ලෝකෝන්-

තර) එල ක්ෂණයෙහි පටිපුස්සදී විරාගය ද, නිරෝධ නම් නිවන තිස්සරණ විරාගය
ද වෙයි.”

(ප.අ.: 513 - 515 පිටු; අ. අ. - i:287 පට බලන්න.)

5. “හිඳුරාය... හිකබවේ කායෝ, විස්සුදුන් විරාගධමම...”

- (මු. නි. - i: 410 පට.)

“මහණෙනි, මේ කය බිඳෙන පුළු ය. විස්සුදුන් තැයෙන (පළදු වන) පුළු ය.”

අපුවා විවරණය:

“.... විරාගධමනි විරෝධනාධමම..., පළදුරෝධනායහාවනි අනෝ.”

- (ඉ. අ.: 189 පට)

6. “.... ‘බයවිරාගෝ’නි සඩ්බාරුනා බණහමියා. ‘අවවන්තවිරාගෝ’නි
නිබ්බානා...”

- (ව.ම.: 214 පට; ප. අ.: 347 පට ආදිය)

7. “යාවනා හිකබවේ ධමමා සඩ්බානා වා අසඩ්බානා වා, විරාගො තෙසං ධමමාන-
අගමකඩායනි යදිද... තණහකබායා විරාගො නිරෝධා නිබ්බානානි”

- (අ. නි. - ii : 70 පට; මු. නි. - i: 438 පට ආදිය)

“මහණෙනි, යම්තාක් හේතුන්ගෙන් උපන් හේ හේතුන්ගෙන් තුපන් හේ
ධර්මයේ වෙන් ද, යම මේ.... තණ්ඩාලේ ක්ෂයවීම, රාගයේ තැපීම, (යංස්කාර)
නිරුද්ධවීම, නිබ්බානාය නම් වන විරාග දර්මය ඒ සියලු දර්මයන් අතුරෙන් අග්‍රය සි
කියනු ලැබේ.”

8. “විරාගො මගෙය.... නිබ්බානාසූ විරාගො, යෙ ව නිබ්බානාරමමණජානා ධමමා
සබඩ විරාගා මොන්ති විරාගා....”

- (ප.ම. - ii: 80 - 82 පිටු)

“විරාග යනු (ලෝකේන්තර) මාරිය යි.... නිවන ද විරාග නම් වෙයි. නිවන
අරමුණු කොට උපන් යම දර්මයේ වෙන් ද ඔවුහු හැම විරාග වෙන් නු යි විරාග නම්
වෙති.”

9. “පටිපමිඳු මගය” යෙහි භඩ්ගානුපස්සනා සූණ විවරණයෙහි, යන් අනුපස්සනා
විස්තර කෙරෙයි. (මෙහි 9 වන පරිවිශේදය හේ ප.ම. - 1: 108 පට හේ බලන්න.) ඒ
අනුව විරාගානුපස්සනාවෙන් දැක්වෙන්නේ තද්ධිග-විරාගය යි. බය-විරාගය හේ
ලෝකේන්තර - විරාගය හේ මෙහිදී යදහන් වන්නේ ම නැත. මේ විරාගානුපස්සනා-
වෙන් ඇදහස් කෙරෙන්නේ බය-විරාගය නම් ඒ බැවි දැක්වීමට මෙය පුදුසුතම අවස්ථාව
වෙයි. බය-විරාගය ප්‍රකට වන්නේ භඩ් සූණය තුළදී හෙයිනි. “පටිපමිඳු මගය
අපුවාව”, “විසුද්ධි මගය”, “විසුද්ධි මග විකාව” ආදිය ද මෙහි විරාගානුපස්සනා-
වෙන් තද්ධිග විරාගය ම කියුවෙන බව යනාප කරයි. (ප. අ. : 64 - 65, 182 පිටු;

වි.ම.: 482 පට; වි. ඩී. (ඩු.) - ii: 441- 442 පිටු; දී. වී.: 74 පට; අ. අ. - ii: 829 පට; ඉ. අ.. 42- 43 පිටු; අ. ඩී. - ii: 275 පට ආදිය) එහෙන් අවුවාවේ ඇතැම් තැනෙක බය - විරාගය ඇසුරෙන් ද විරාගානුපස්සනාව විග්‍රහ කොට ඇත. (වි. ම.: 214 පට; ම. අ.-ii: 249 පට; අ. අ. - ii : 722 පට)

10. (i) “.... ඉධානයේ හිකුවූ අරණ්ඩුගතෙනා වා රුක්බමුලගතෙනා වා පුස්ස්ඩුගාරගතෙනා වා ඉති පටියස්ස්විකබති: ‘එන් යනන් එන් ප්‍රේන්, යදිදා යක්බයඩ්බාරසමගේ යක්මු-පදිපට්තියෙනා තැනෙකබායේ විරාගා නිබාහනති. අයා වුවවතාහනයා විරාගස-ඇස්සු”ති.

— (අ. නි. -vi: 198 පට)

“..... ආනන්දය, මේ යපුනෙහි මහන තෙම වනගත මුයේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ මෙසේ තුවහින් යලකා බලයි: ‘සියලු ය-ස්කාරයන්හි යන්සිදිම ය, සියලු උපධින්ගේ හැරපිම ය, තන්හාවෙහි ගෙවීම ය, විරාග ය, නිවන ය දී යන මේ යමෙන් චේ ද, එය ගාන්ත ය; එය ප්‍රේන් ය.’ ආනන්දය, මෙය විරාග යස්සුව යැයි කියනු ලැබේ.”

මෙය උපසමානුපසන් කරමස්ථානයක් වශයෙන් ද (වි. ම.: 216 - 217 පිටු) පල සමවතට පිවිසීමෙහි කරමස්ථානයක් වශයෙන් ද (අ. නි. - vi: 606, 668-674 පිටු; ව. අ.: 166 - 167 පිටු) ගන හැකිය. විරාග යස්සු යනු විරාගානුපස්සනාවහි උපදින ය-ස්ව ලෙස ද (දී.අ. -ii: 757 පට; අ. අ. - ii: 665 පට) වික්ම්හනාදී ප්‍රචාර විරාගය ම අරමුණු කොට උපන් ය-ස්ව ලෙස ද (අ. අ. - i : 287 පට) දක්වා නිබේ.

(ii). “.... ‘පවතන් දුකභා, අප්පවතන් පුබ’න් යනතිපදෙස්සු....”

— (ප. ම. - i : 112 පට)

“..... ‘(ය-ස්කාරයන්හි) පැවැත්ම දුක ය, නොපැවැත්ම (= නිවන) යැපයැයි යන්නි පදය (= නිවන) පිළිබඳ තුවන ය....”

අවුවා විවරණය

“..... අපහවතතනති ආදි නිබාහනමෙව. යනතිපදෙනි යනතිකොට්ටෙයෙ; නිබාහෙනති අතෙවා. අනුයාවවයනාපි හි ‘යනතිපද’න්නි නාමමතනා ගහෙනවා උපසනනා. සූත්‍රමඡි යනතිපදෙස්සුනති වුතනා....”

— (ප. අ.: 185 පට)

“.... අපහවතන්ත (= නොපැවැත්ම) ආදිය නිවන ම ය. යන්නිපදය පිළිබඳ යනු.... නිවනෙහි යන අර්ථය දී. අනුපසන් වශයෙන් ‘යන්නිපදය’ (= නිවන) යන නාම මානුය ම ගෙන උපන් තුවනු ද ‘යන්නිපදයෙහි තුවන’ යයි කියන ලදී.”

11. “... සඩ්බාරනා බයා බයනාදයානවිපස්සනාපි අව්‍යතිතවිරාග. නිබාහන විරාගතෙනාදයාන- මගෙස්ස්මලපි විරාගානුපස්සනා....”

- (ම. අ.- ii: 249 පට; අ. අ. - ii: 722 පට ආදිය)

“.... සංස්කාරයන්ගේ බිඳීම ක්ෂේත්‍ර වශයෙන් දක්නා විද්‍රෝහනාව ද අව්‍යුත්ත විරාගය වන නිවන විරාග වශයෙන් දක්නා (ලෝකෝත්තර) මාර්ග ඇනාය ද විරාගානුපසෙනා ය.”

12. “.... රුපේ ආදිනව. දිස්වා රුපවිරාග ජන්දාතාතො භෞති සඳහාධිමුනෙනා. විනතැනුවියා සඩාධිවියින. රුපේ විරාගානුපසයි අයායයියාමීනි සික්කනි. රුපේ විරාගානුපසයි පයායයියාමීනි සික්කනි.”

— (ප. ම.-i: 366 පට.)

අව්‍යා විවරණය:

“රුපේ ආදිනව. දිස්වානි හඩානුපසෙනාතො පට්ටිය.... රුපක්කනෙකි ආදිනව. දිස්වා. රුපවිරාගොනි නිබානෙන.... ජන්දාතාතො භෞතිනි අනුයාවවයන උපනෙකු මමව්‍යන්නා භෞති.... විනතැනුවියා සඩාධිවියිනනි අයා යොගියා විනා. බයවිරාගය-ධිනාතො රුපහඹිග ආරම්මණවයන, අව්‍යානත්විරාගයධිනාතො රුපවිරාග නිබානෙන අනුයාවවයන, යුවු අධිවියින. යුවු පත්‍රි පත්‍රිවියින. භෞතිනි....”

— (ප. අ.: 361 පට.)

13. “.... විරාගානුපසයිනි එත්‍ය පත ගෙව විරාග: බයවිරාග ව අව්‍යානත්විරාග ව.... ‘විරාගානුපසෙනා’නි තදුහයදයාවයන පවතනා විපසෙනා ව මගෙන ව....”

— (ව.ම.: 214 පට; ප. අ.: 347 පට.)

“විරාගානුපසෙනාවන් යුත්තව යන මෙති බය-විරාගය ද අව්‍යානත්විරාග ද (යනුවෙන්) විරාග දෙකකි.... ‘විරාගානුපසෙනා’ යනු එම දෙක ම දැකීම් වශයෙන් පවත්නා වූ විද්‍රෝහනාව ද (ලෝකෝත්තර) මාර්ගය ද (වෙයි).”

14. (i) “.... එත් දුක්කනි සූත්‍රවාන මොසධමම. පලෙකින්. එ්‍යාය එ්‍යාය වයමපසය. එව. තත්ත්ව විරුණුනිනි”

— (ය. නි. -iv: 390 පට)

“නැයන යුතු බිඳෙන යුතු මෙය දුක යැයි දැන (නුවණින්) පැහැය පැහැය (= යේපරු කරමින්) හඩාය දැකිනුයේ, මෙයේ එහි තොඟැලයි.”

අව්‍යා විවරණය:

“මොසධමනින් නයයන-යහාව. පලෙකිනිනි පළුජුනයහාව, හිජුනයහාව. එ්‍යාය එ්‍යාය වය. පසෙනාති සූදෙනෙන එ්‍යායනා යමපසයනෙනා!”

— (ය. අ. - iii: 83 පට.)

- (ii) “පටියම්ඩි-මග්ග අව්‍යා”වෙති බය - විරාගය වශයෙන් ආනාපානයනි විරාගානුපසෙනාව විග්‍රහ කළ පසුව මෙයේ ද දක්වා තිබේ:

“එත්ත ව.... විරාගානුපසයිනි... සඩාරෙපු විරුණුනයමන්ත්‍ය විපසෙනාය වයනා.... වූනනනි වෙදිනබා....”

— (ප. අ.: 347 - 348 පෙළ)

“මෙහි දු.... විරාගානුපස්සනාවෙන් යුත්තව යනු.... යස්සකාරයන් කෙරෙහි නො ඇලීමට සමත් වන විද්‍රෝහනාව වශයෙන්.... කියන ලද යි දත් යුතුයි.”

මෙහි අඛාලිපි ආක: 15 දක්වන්නේ ද “පටියම්හිමල්ග අවුවා”වෙහි ආනාපානයන් විරාගානුපස්සනාව තදිග විරාගයට බර වැ විවරණය කෙරුණු තැනෙකි.

(iii) 9 වන පරිවිෂ්දයෙහි 17 වන අඛාලිපි බලන්න.

15. “..... විරාගානුපස්සින් නිබුදුපස්සනාවයෙන.....”

- (ප. අ.: 215 පට)

16. අ. නි. -iii: 30, 324 පිටු; අ. නි. -iv: 426 පට; අ. නි. -v: 340 පට; අ. නි. -vi: 4 - 12 පිටු ආදිය.

මේ තැන්වලදී විරාගය යනු (ලේකක්ත්තර) මාගිය බව අවුවාව කියයි. (අ. අ. -ii: 587, 676, 725, 817 පිටු) මේ සම්බන්ධව විමර්ශනයක් මෙම පරිවිෂ්දයෙහි ඉදිරියේදී කෙරෙනු ඇතේ.

17. (i) “.... ඉධිනයූ හිකුතු යෙ ලොකේ උපයුපාදානා වෙනයා අධිවිත්තාත්ත්වෙසානු-යයා තන පර්හනෙනා විරමනි න උපාදියනෙනා. අයා මූල්‍යතානයූ සක්‍රීලොකේ අනාචිරත්තස්සූයා”නි.

— (අ. නි. - vi: 200 පට)

“..... ආනන්දය, මෙහි හික්ෂු තෙම, ලේකයෙහි යම් (නැශ්භ - මාන - දිවයි යන) උපයයෝ (= අනුව යෑම්) වෙන් ද, (කාම - දිවයි - සිල්බන - අත්තවාද යන) උපාදනයෝ (= දැඩිව ගැනීම්) වෙන් ද, (ගාශ්වත-උවිෂ්ද යන) සිනෙහි දැඩි පිහිටා, සිවිම වේ ද, (ආත්ම දූෂ්චරිය නම්) සිනෙහි දැඩි බැය ගැනීමක් වේ ද, (කෙලෙස්) අනුයයෝ වෙන් ද, ඔවුන් අරු කරන්නේ, දැඩිව නොගන්නේ, තොඟුලෙයි. ආනන්දය, මෙය ‘මුළු ලොවෙහි තොඟුලුණු හැනීම’ යි යි කියනු ලැබේ.”

(ii) “.... සක්‍රීලොකේ අනාචිරත්තස්සූ පරිවිතන හිකුත්වෙ, හිකුතුනා වෙනයා බහුල. විගරනා ලොකවිනෙහු විනන: පත්‍රිලියනි, පත්‍රිකුවනි, පත්‍රිවටත්නි, න සම්පාරියනි; උපෙක්ඩා වා පටිකකුලුපයනා වා සඟ්‍යානි....”

- (අ. නි. -iv : 356 පට)

“...මහණනි, ‘මුළු ලොවෙහි තොඟුලුණු හැනීම’ පුහුණු කළ සිනින් බහුල ලෙස වයන හික්ෂුවගේ සින ලොකික සිනිවිලි පිළිබඳව යැහැවෙයි; හැකිලෙයි; පෙරලෙයි; යෘත්ව නොයයි. උපේක්ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටියි.”

(මෙය නිබුදුපස්සනාවට සම්බන්ධ කෙරෙන ආකාරය 5 වන පරිවිෂ්දයෙහි 25 වන අඛාලිපියෙහි දැක්වෙයි.)

18. “රාගෙන් ආදිති ලොහසුයට නාමානි. යො හි රක්ෂණවසෙන රාගෙ, නැඳුනවසෙන නාන්දී, තණෑයනවසෙන තණෑන් වුවවති.”
- (ය. අ. -ii: 85 පට) - (ම. අ.- iv: 64 පිට ද බලන්න.)

19. “නාන්දීන් යපේනිකං තණෑ, රාගන්නි නිපේනිකං-තණෑ.”
- (ප. අ.: 94 පට)

20. “..... රුපා හිකබව, හිකබු යොනියෝ මනයිකරුනොනා රුපානිවත්ස්ථාව යථාගුන් සම්බුද්ධයනෙනා රුපයම්. නිබේදුන් නාන්දීකබයා රාගකබයා, රාගකබයා නාන්දීකබයා, නාන්දීරාගකබයා විතන්. විමුනන්. සුවිමුනනන් වුවවති.”
- (ය. නි. - iii: 92 පට)
(ය. නි. -iv: 282 - 284 පිට ද බලන්න.)

අවුව, විවරණය:

“නාන්දීකබයා රාගකබයා, රාගකබයා නාන්දීකබයාන් ඉදෂ නාන්දීති වා රාගෙන් වා ඉමෙයා අනත්තෙනා නිනහානාකරණතාය වුතන්. නිබේදුන්පයනාය වා නිබේනා - නොනා, නාන්දී. පර්හති විරාගනුපයනාය විරෝධනෙනා රාග. පර්හති. එතනාවතා විපයයනා නිවය්පෙනවා, රාගකබයා නාන්දීකබයාන් ඉඩ මගා දයෙයනවා...”

— (ය. අ. -ii: 197 - 198 පිට)

“නන්දිය ගෙවීමෙන් රාගය ගෙවෙයි. රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි යන්න, නන්දිය වෙවා, රාගය වෙවා මොවුන්ගේ අර්ථ වශයෙන් නාන්ත්වයක් තැනි හේදීන් කියන ලදී. නිබේදුන්පසයනාවෙන් හේ කළකිරෙනුයේ නන්දිය දුරලයි. විරාගනුපසයනාවෙන් නොඇලෙනුයේ රාගය දුරලයි. මෙපමණකින් විදරුණනාව නිමවා, රාගය ගෙවීමෙන් නන්දිය ගෙවෙයි යනුවෙන් මෙහි (ලේකේන්තර) මාර්ගය දක්වා....”

නන්දිය හා රාගය අතර වෙනසක් දැක්වීමට මෙහි විකා විවරණය උත්ස්යාහ දරා ඇත. (ය. ව. - ii: 222 පට)

ය. අ. -iii: 33 පට ද බලන්න. (නන්දියන් රාගයන් අර්ථ වශයෙන් එක ම යැයි මෙහි දැක්වෙයි.)

21. “.... විරාගමපහ. හිකබව සලුපනිය. වදම්, නො අනුපනිය. කා ව හිකබව විරාගයෙ උපනිය? නිබේදිනියා වවනිය....”
- (ය. නි. - ii: 48 පට)

අ. නි. -vi: 586 - 596 පිට ද බලන්න.

22. “විරාගෙනි මගේ, සො ඩී කිලෝය විරුද්‍යනොතා බෙපෙනෙතා උපෙනෙනා, තයමා විරාගෙනි වූවති. නිබුද්ධි නිබුද්ධාතා. එනෙන බලවටපසෙනා දෙසෙනි.”

- (ය. අ. -ii: 40 පට)

23. දී. අ. - ii: 476 පට; ම. අ. - ii: 95 පට; අ. අ. - ii: 587, 676, 725, 817 පට ආදිය.

“විරාගේ මගේ, විමුණි එල්” (= “විරාගය ලේකේත්තර මාර්ගය ඩී. විමුක්තිය ලේකේත්තර එලය ඩී.”) යන “රටියම්හිද්‍යම්ග්ග” යෙහි ‘විරාග කජා’ උද්දේශය අනුව මෙම අවුවා සම්පූද්‍ය ඩිඩි වී ඇතැයි අනුමාන කළ හැකිය. (ප. ම. - ii: 80 පට හා ප. අ.: 436 පට) එහෙත් අනුපස්සනා අර්ථයන් විද්‍රෝහනාව ද විරාග නම් වන බව ‘විරාග කජා’ යෙහි ම පසුව දක්වා තිබේ. (ප. ම. - ii: 86 පට)

24. “යාවතා හිකබවේ කායිකොයලා, යාවතා රසේකුද පසෙනාදියා කොයලයය විජීතේ රාජා, තත්ත් පසෙනාදිකොයලා රාජා අගම්කඩායති. රසේකුදපි බො හිකබවේ පසෙනාදියා කොයලයය අනෙකුට අකුදුද්‍රේතතා, අත්මී විපරිණාමො. එව්. පස්‍ය. හිකබවේ, පුත්වා අරියයාවකා තයම්මෙ නිබුද්ධි. තයමී. නිබුද්ධනොතා අගෙ විරුද්ධති. පගේව හිනයමිනති.”

- (අ. නි. -vi: 106 පට.)

අවුවා විවරණය:

“..... අත්මී විපරිණාමොති මරණමි අත්මී. තයම්මෙ නිබුද්ධතිති තයම්මෙ සම්පත්තිරාතේ උකකණයුති. අගෙ විරුද්ධතිති සම්පත්තියා අගෙ කොයලරාජාවේ විරුද්ධති....”

- (අ. අ. -ii: 831 - 832 පට.)

25. ම. නි. - iii: 500 - 506 පට.

මෙහි කියුවෙන උපේක්ෂාව, ධියාන උපේක්ෂාව ලෙස අවුවාව විශ්‍රාහ කළත් (ම. අ. - iv: 186 - 192 පට) ධියාන සමාධියෙන් පුක්ත විද්‍රෝහනා උපේක්ෂාව වශයෙන් ද ගත හැකිය. මෙම දේශනාව අයා සිටිමින් ම ඒ අනුව විද්‍රෝහනා වැඩිමෙන් පුක්කුයාති අනාගමී විමෙන් දේශනාවෙහි ප්‍රායෝගික ස්වරුපය ප්‍රකට වෙයි.

26. මෙහි 20 වන අධ්‍යාලිපියෙහි අඩංගු වන අවුවා පායියෙහි අවයන් (අසම්පුර්ණ) වාක්‍යය සඳහා විකා විවරණය මෙසේ ය:

“..... එකකාවකාති නන්දිකඩායා රාගකඩයෙනි එකකාවකා. විපසෙනා නිවෘපෙකාති විපසෙනාකිවවසය පරියෙයාතෙ. රාගකඩායාති වූවෝනගාමීනිපරියෙයායානාය විපසෙනාය රාගයා බෙහිතතා, අනාතතර. උපෙනෙනා අරියමගෙනා සම්බෙජද්‍රියෙන නාන්දිකඩයාති. තෙනාහ ඉඩ මගා දෙසෙනාති.”

- (ය. වී.-ii: 222 පට.)

“.....මෙපමණකින් යනු ‘නන්දිය ගෙවීමෙන්’ රාගය ගෙවේයි’ යන මෙපමණකින්, විදරුණාව නිමවා යනු විදරුණා කෘතාසයාගේ අවසානයෙහි. රාගය ගෙවීමෙන් යනු වුටියානගාමීනිය කෙළවර කොට ඇති විදරුණාවෙන් රාගයාගේ ක්ෂය කිරීම් ජේතුවෙන්, අනැඟුව උපන් ආය්ස් මාගියෙන් යමුවිශේද වශයෙන් නන්දිය ගෙවේයි. එහෙයින් මෙහි මාරුගය දක්වා දි කිය.”

මෙ අනුව, “නන්දිකබයා රාගකබයා” යන්නෙන් නිබැඩුවෙන් ලොකික විරාගය පහළවීම ද “රාගකබයා නන්දිකබයා” යන්නෙන් ලොකික විරාගයෙන් ලේඛෝත්ත් තර විරාගය පහළවීම ද දක්වෙන සේ ගත හැකිය.

(අ. නි. -vi: 92 පිට හා අ. අ. -ii: 829 පිට ද බලන්න.)

27. “යස්ස්ව දුකකානුපසයනාසූණ. යස්ස්ව නිබැඩුනුපසයනාසූණ. යස්ස්ව විරාගානුපසයනා සූණ. යස්ස්ව අපප්පීමිනානුපසයනාසූණ, ඉමානි වතනාරි සූණානි එකුපාදනා මුවවනානි: කාම්පාදනා”

- (ප. ම.-i: 458 පිට)

28. “රාගා බො ආවුශෙයා, අන්ධකරණෙ අවක්‍රිකරණෙ අස්ස්සූණකරණෙ පස්සූනිරෝධිකො විසාතපක්විකො අනිබානය-වතනනිකො.”

- (අ. නි. - i: 382 පිට)

29. “විරාගයසූදු හිකබවේ, හාවිනා බහුලිකනා මහපථලා හොති මහානිය-යා.”

- (ය. නි. - (v) iii : 248 පිට)



නිරෝධානුපස්සනාව

[6] “නිරෝධානුපස්සනා හාවෙනෙනා සමූදයා පජහති.”

“නිරෝධානුපස්සනාව වඩන්නා සමූදය දුරු කරයි.”

නිරුද්ධ වන්නා හේ නිරුද්ධ විම හේ පැවැත්මේ අභාවය හේ “නිරෝධය” යි.¹ මෙහිදී අදහස් කරනුයේ කවර තම නිරෝධයක් දැයි විමයා බලමු.

“.... එකත්පයෙක පුන් ආයුත්මත් ආනන්ද තෙරුන් වහන්යේ භාගාවතුන් වහන්යේට මෙය පැවසුහා.

‘ස්වාමීන් වහන්ය, ‘නිරෝධය, නිරෝධයැ’ යි කියනු ලැබයි. කවර ධර්මයන්ගේ නිරුද්ධවීමෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබේ ඇ.’

‘ආනන්දය, රුපය අනිවිව ය; ප්‍රත්‍යායන්ගේ එක්වීමෙන් සකසන ලද්දෙකි; ප්‍රත්‍යායන් නියා ප්‍රත්‍යායන් සමඟ උපන්තෙකි; ක්ෂේත්‍ර වන ස්වභාව ඇත්තෙකි; වැනියෙන යැහැවි ඇත්තෙකි; බිඳෙන යැහැවි ඇත්තෙකි; නැතිවෙන යැහැවි ඇත්තෙකි. එහි (= රුපයාගේ) නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබයි. වෙදනාව අනිවිව ය.... එහි (= වෙදනාවෙහි) නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබේ. යක්ෂ්‍යව අනිවිව ය.... යක්ෂ්‍යවේහි නිරෝධයෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබයි. සංඛාර අනිවිව ය.... සංඛාරයන්ගේ නිරෝධයෙන් ‘නිරෝධ යැ’ යි කියනු ලැබයි. වික්ෂ්‍යණය අනිවිව ය; සංඛ ය; පටිවිච සමූහ්‍යන්නා ය; බය ධම්ම ය; වය ධම්ම ය; විරාග ධම්ම ය; නිරෝධ ධම්ම ය. එහි (= වික්ෂ්‍යණයාගේ) නිරෝධයෙන් ‘නිරෝධයැ’ යි කියනු ලැබයි. ආනන්දය, මේ ධර්මයන්ගේ නිරුද්ධවීමෙන් ‘නිරෝධයැ’යි කියනු ලැබයි.”²

මේ අනුව, පක්ෂවස්කන්ධයන්ගේ හෙවත් සංස්කාරයන්ගේ නිරුද්ධවීම - නැතිවීම - හඩිගය- අභාවය මැ මෙහිදී ‘නිරෝධ’ පදයෙන් අවධාරණය කෙරෙයි. මෙහිදු ප්‍රධාන අවස්ථා දෙකක් පැනෙයි.

නැවත සංස්කාරයන් ඉපැදිමට ප්‍රත්‍යාය වන ආකාරයෙන් නිරන්තරයෙන් ම සිදුවන සංස්කාරයන්ගේ භාවානා නිරුද්ධවීම, එනම් උර්ජා නිරෝධය, මින් එක් අවස්ථාවකි. සංස්කාරයන්ගේ ක්ෂේත්‍ර නිරෝධය වශයෙන් ගත් කළ මෙය ‘බය- නිරෝධ’ නමින් ද භැඳීන්වයි.³

දෙවනි අවස්ථාව නම්, සංස්කාරයන් නැවත තුපදින ලෙසින් සිදුවන අනුප්පාද හෙවත් සමූහ්‍යන්ද නිරෝධය යි⁴. එනම් ලේක්න්තර මාර්ග අවස්ථාව යි.⁵ මෙහිදී අවිවන්නය් හෙවත් නිස්යරණ නිරෝධය⁶ වන නිවන ප්‍රත්‍යාග්‍රහණ කරනු ලැබයි.

මෙම නිරෝධානුපස්සනා විවරණයේදී අපගේ වැඩි අවධානය යොමුවනු ඇත්තේ යාස්කාරයන්ගේ උප්පාද නිරෝධය පිළිබඳව සි. අනුප්පාද නිරෝධය වනාහි නිරෝධානුපස්සනාව මුදුන්පත් වන වශයෙන් අවස්ථාව ලෙස යැලැකෙනු ඇත.

යාස්කාරයන්ගේ නිරුද්ධවීම නැවත නැවත විද්‍යුන් තුවහින් යලකා බැලීම වන නිරෝධානුපස්සනාවට විද්‍රෝහනාවේදී තොයෙක් මුහුණුවරින් ඉදිරිපත්වනු ඇත. පළමුව එහි මූලික ස්වරුපය මතුවන අන්දම නිද්‍යනක් මහින් පැහැදිලි කර ගනිමු.

ලදර වලනය මුළු කරමස්ථානය වශයෙන් වඩන්නා වූ විපස්සනායානිකයාගේ යනි - යමාධි කෙමෙන් විශද වන විට, ලදරයේ එක් පිමිනිමක ආරම්භය හා අවසානය මැනවින් මෙනෙහි කළ හැකි වෙයි. (එම දෙක අතර වන්නේ පිමිනිමේ මධ්‍ය අවස්ථාව යයි යැලැකිමට ද හෙතෙම පුරුදු වෙයි.) එම පිමිනිමේ අවසානයත් යමහ ම හැකිලිම ඇරඹයි. මදකින් එම හැකිලිම නිරුද්ධ වී නැවත පිමිනිම සිදුවෙයි. එය ද නැති වී නැවත හැකිලිම ආරම්භ වෙයි. යමාධිමන් සිනින් මෙය තොකඩා මෙනෙහි කිරීමෙන් අනිවානුපස්සනාව සිද්ධ වෙයි. එවිට ඒ එක් එක් පිමිනිමක - හැකිලිමක අවසානය මෙනෙහි කරන අවස්ථාව, නිරෝධානුපස්සනාවේ ප්‍රාථමික ස්වරුපය වශයෙන් යැලැකිය හැකිය.

යෝගාවච්චයාගේ මනසිකාරය තවත් නියුණු වන් ම, එක් පිමිනිමක් තුළ අනුතුමික කුඩා පිමිනිම රාශියක් ඇතැ දී තුවහින් දකියි. මේ කුඩා පිමිනිමක් පායා ද ඇත්තිවීමක් හා නැතිවීමක් වෙයි. හැකිලිම සාම්බන්ධයෙන් ද මෙසේ මය. මෙම අවබෝධය තුමයෙන් යදුරට හමුවන සෑම අරමුණක් පිළිබඳව ම පැතිරි යයි. උදහරණයක් වශයෙන්, පෙරදී එකක් වශයෙන් දූනුණු ගබදයක් දැන් කැඳි - කැඳි (එනම්, ඇත්තිවෙමින් - නැතිවෙමින්) පවතින ගබද යන්ත්තියක් ලෙසින් වැටහෙයි. සිනිවිලි ද පරම්පරා වශයෙන් ඇත්තිව නැති වන අයුරු මැනවින් පෙනෙයි. මෙසේ අනිවානුපස්සනාව කෙමෙන් ගැශුරට විහිදෙන් ම වර්තමාන වශයෙන් ම සියලු යාස්කාර අරමුණුවල ක්ෂණික ඇත්තිවීම - නැතිවීම ප්‍රකටව පෙනෙන්නා වූ උදයබාය සූන්ය පහළ වී මුහුණුරා යයි. ඒ යමහ ම නිරෝධානුපස්සනාව ද වැඩි - දියුණු වන ආකාරය තේරුම ගත හැකි වෙයි.

මිළහට නිරෝධානුපස්සනාව පෙරමුණට එයි. යාස්කාරයන්ගේ ඇත්තිවීමට වඩා නැතිවීම ම ප්‍රකට වන්නට වෙයි. සිනට අරමුණු වන සෑම යාස්කාරයක් ම එවැගයෙන් බිඳී යන අන්දම යෝගාවච්චයට පැහැදිලි වෙයි. අරමුණු මැනවින් මෙනෙහි කරන්නට පළමුව ම එය නිරුද්ධ වන්නේ යැයි ඔහුට සිනෙයි. මෙනෙහි කරන සින ද ඒ යමහ ම බිඳී යන සැටි දරුණනය වෙයි. තමාගේ මනසිකාරයේ පිරිනිමක් සිදුව ඇතැයි ඇතැමි විට යෝගාවච්චයට හැහෙන්නට ඉඩ තිබේ. එහෙත් ඇත්තෙන් ම මෙය ඔහුගේ විද්‍රෝහනා ප්‍රජාවේ අභිවෘද්ධියකි. හෙතෙම දැන් උදයබාය සූන්ය ඉක්මවා හඩා සූන්යට අවතිරුන වී සිටියි. මෙහි ද වර්තමාන වශයෙන් ම සිදුවන යාස්කාරයන්ගේ ක්ෂණික නිරෝධය හෙවත් බය - නිරෝධය යෝගාවච්චයාගේ මනයෙහි තදින් කාවැශෙනු ඇත. මේ වනාහි නිරෝධානුපස්සනාවේහි ප්‍රබල අවස්ථාවෙකි. 7

අනුතුරුව අන්වයේ සූන්යයෙන්, අතීතයේදී ද මෙලෙසින් ම යාස්කාරයන් තොනැවති බිඳීමින් පැවතුන බව ද අනාගතයේදී ද මේ ක්ෂණික නිරෝධය තොයිදි පවතින බව ද යෝගාවච්චය තේරුම ගතියි. 8 තම පස්ස්කන්ධයෙහි පමණක් තොව මුළු තුන් ලෝකයෙහි ම යටු ස්වභාවය නම් මෙය ම බව ද ප්‍රත්‍යක්ෂ කරයි. මේ නයින්

සංස්කාරයන්ගේ අතිශය හයැනක ස්වභාවය විනිවිද දකිනී. (= හයුතුපටියාන සූණය) එසේ ම සංස්කාරයන්ගේ මහත් වූ ආදිනවයන් නොයෙක් ආකාරයෙන් අවබෝධ කරයි. (= ආදිනව සූණය) එමහින් සංස්කාරයන් පිළිබඳව කළකිරේයි. (= නිබැඩු සූණය) අතරක් නැතිව නිරුද්ධ වෙමින් පවත්නා වූ මේ සංස්කාර සන්තතියේ සඳකාලික සන්සිඳීමක් - නිරෝධයක් වේ නම් එය ම යහපත් යැයි හැඳිම පහළ වෙයි. ⁹ මෙසේ බය - නිරෝධ ප්‍රත්‍යක්ෂය තුළින් අවවන්න නිරෝධය වන නිවන අනුමාන සූණ වශයෙන් ප්‍රත්‍යන්තා මෙනෙහිවිම ද නිරෝධානුපස්සනාවහි තවත් මූහුණුවරක් ලෙසින් දක්විය හැකිය. ¹⁰ එමහින් ‘සංස්කාරයන්ගෙන් මිදිය පුනුය’ යන ඇතාසම්පූරුණක්ත ජන්දය නීවු වෙයි. (= මූස්ද්විතුකම්තා සූණය) ¹¹

ඇතැම් විට යෝගාවවරයා වඩන්නා වූ ප්‍රධාන කරමස්ථාන ආරම්මණය සහමුලින් ම නිරුද්ධ විය හැකිය. ආනාපානයනිය වඩන්නාහට ආස්ථාය - ප්‍රස්ථාය නොදුනී යයි; උදර වලනය මෙනෙහි කරන්නහුට උදරයේ පිමිනිම - හැකිලිම නොදුනී යයි; හිඳිමිම ඉරියවිව අරමුණු කරන්නහුට පිරුර නොදුනී යයි; විටෙක හිස හෝ සිරුරෙහි වෙනත් අංගයක් හෝ නොදුනී යයි; සිරුරේ හැඩිමි සම්මයනය කරන්නහුට කායික ස්ථානය නොදුනී යයි; ධානු මනසිකාර විද්‍රෝහනාව වඩන්නහුට පය්මි - ආපො - තේපො - වායො වශයෙන් සතර මහ භුත රුපයන් වෙන් කළ විට මූල සිරුර ම නොදුනී යයි; ඇතමෙකුට රුපස්කන්ධය ම පිළිබඳ දැනිම නිරුද්ධ වී, මුදු විත්ත සන්තානයේ පැවැත්ම පමණක් අරමුණු වෙයි. ¹² මෙසේ ඒ ඒ රුප කොටස නොදුනී යාම නුවහින් මෙනෙහි කිරීම නිරෝධානුපස්සනාවේ තවත් අංගයක් ලෙස හැදින්විය හැකිය.

මමසේ තමා අරමුණු කරමින් සිටි ප්‍රධාන කරමස්ථානය නොදුනී යාම නියා ඇතැම් යෝගාවවරයන් බිජට පත්වන අතර, සමහරක් “ලෝකෝත්තර තත්ත්වයක් ලදීම්” යි මූලාවට පත්වෙනි. එහෙන් මෙහිදී යියුවන්නේ යෝගාවවරයාගේ විද්‍රෝහනාවහි එක්තර ලොකික දියුණුවකි. මෙම අවස්ථාවේදී බහු විසින් තමාව ප්‍රකට වන්නා වූ වෙනත් අරමුණක් මෙනෙහි කළ යුතුය. ඉදින් රුප කොටස් කිසිවක් නොදුනොන්නේ නම් වින්ත සන්තානයේ පැවැත්ම කෙරෙහි අවධානය යෙදිය යුතු වෙයි. එසේ වෙනත් අරමුණක් මෙනෙහි කරමින් සිටියදී ඇතැම් විට පළමු කරමස්ථානය නැවත වැටහිය හැකිය. එවිට නැවත එම කරමස්ථානය ම මෙනෙහි කළ යුතුය. ඉදින් ඇය ආදි පස දෙරින් ලැබෙන අරමුණු කිසිවක් නොදුනී මුදු මනෝද්වාරික වින්ත සන්තානයෙහි පැවැත්ම පමණක් අරමුණු වන්නට වෙනාන්, එය උසස් සමාධිමය (ලොකික) තත්ත්වයක් ලෙසින් යැලකිය හැකිය.

යෝගාවවරයාගේ සමාධිය වඩාන් ගැඹුරු වන කළේහි අරමුණු වන්නා වූ සැම සංස්කාරයක ම නිරුද්ධවිම මැනවින් ප්‍රකට වෙයි. නිරුද්ධ වන්නා වූ සංස්කාර ධර්මය තැවත නුපදිනා යේ ම නිරුද්ධ වන අන්දම අවබෝධ වෙයි. අනතුරුව හටගන්නේ අඟන් ම සංස්කාරයකි. එය ද සැනෙකින් මුළුමනින් ම නිරුද්ධ වෙයි. ¹³ අරමුණත් එය මෙනෙහි කරන සින්ත් කිසිවක් යේෂ නොකොට මෙසේ ක්ෂණයක් පාය සම්පූර්ණයෙන් ම නිරුද්ධවිම ප්‍රත්‍යක්ෂ කරන නිරෝධානුපස්සනාව තුළින් අනාත්ම ස්වභාවය මතු වෙයි. පස්වස්කන්ධයනට සම්බන්ධ සියලු සංස්කාර ධර්මයන් එක් ක්ෂණයක් දී සහමුලින් ම නිරුද්ධ වී, රේඛ ක්ෂණයේදී පහළ වන්නේ අලුත් ම ස්කන්ධ සම්භාවයක් නම්, එම ස්කන්ධයන් ද එම ක්ෂණයේදී ම කිසිවක් ඉනිරි නොකොට නිරුද්ධ වෙනාන්, මෙ පස්වස්කන්ධය තුළ ආත්ම වශයෙන් ගත හැකි “මම” නම් සාරයක් නොවන බව

යෝගාවවරයා විනිවිද දකිඩී; 14 ආත්ම ස්වභාවයෙන් දුරින් ම දුරු වූ සංස්කාරයන්ගේ ඉහාතාව පසක් කරයි. 15

අනුපස්සනා තුවන වැඩින් ම එමහින් තම සන්නානගත කෙලෙස් තද්ධිග වශයෙන් නිරුද්ධ වන ආකාරය 16 පරිණත යෝගාවවරයාහට වැටහෙනු ඇත. විදරුගනා ප්‍රජාලෝකයෙන් සංස්කාර ලෝකය පිළිබඳ යථා ස්වභාවය හෙළිවන කළේහි, අවිදු අත්තකාරය දුරු වෙයි; පස්වස්කන්දය තුළ කෙනෙක් - “මමෙක්” සිටිනි සි පවත්නා වූ මිට්‍යා දැශ්විය නැයෙයි; සංස්කාරයන් “මම ය - මාගේ ය”යි උපාදනය කෙරෙන තණ්හාව නිරුද්ධ වෙයි; “මම” මිනුම් දන්ධි කොටගත් මානය නැතිවෙයි; සංස්කාරයන් සන්ව - පුද්ගල විසින් ගෙන ඒ හා ගැටෙන ද්වේශය හාග වෙයි; සංස්කාර ලෝකය “නිත්‍යය - සැප ය - පුහ ය” සි වන සංස්කාර විපල්ලය අහෝසි වෙයි; සංස්කාර සන්තතිය දිගින් දිගට ම පවත්වාගෙන යාම පිළිය පවතින සිනුකම ක්ෂය වෙයි.

මෙනෙක් හවයට ඇද බැඳ තබා ගත්තා වූ මෙවන් කෙලෙපුන්ගේ තද්ධිග නිරෝධය 5 හේතුවෙන් සයර දුක ද වර්තමාන වශයෙන් ම ගෙවෙන හැටි යෝගාවවරයා ප්‍රත්‍යක්ෂ කරයි. ජරාව, වහායිය, කායික දුක්ඛය, මරණය ආදි දුක් කෙරෙහි ඇත්තා සම්පුද්‍යක්ත උපක්ෂාව පුදුන කිරීමෙන් ඒවායේ දුක්ට ස්වභාවය නිරුද්ධ වෙයි. ගෝකය, වැළපිම, උපායායය, දේශීනස්සය, අයහනය, පැන දේ තොලැවීම ආදි දුක්වලින් දැන් පිඩාවක් නැතු. පස්වස්කන්දයන් උපාදනය කිරීමෙන් විදි මහා දුක ද තද්ධිගව නිවි යයි.

වෙනත් ලෙසකින් කිවහාන්, අවිදා - තණ්හාදී මකලෙස් ක්ෂය විමෙන් පරේච්ච සම්ප්‍රේදා වනුය නිරුද්ධ වි දුක්ට නිරෝධය නැලැයෙන අන්තම යෝගාවවරයා දකිඩී. 17

යන් නිස් බේඛ පාක්ෂික ධර්මයන් මැ මුහුකුරා ගොස්, ඉතා තියුණු නිරුත්සාහික විදරුගනා මනසිකාර පද්ධතියක් ක්‍රියාවන් වන්නා වූ අනැංක්ෂින, එහෙන් අතිශයින් ප්‍රකට අවස්ථාවකදී නිරෝධානුපස්සනාව මුදුන්පත්වෙයි. අනිවිච - දුක්ට - අනාත්ම යන අනුපස්සනා තුන අනුරින් එකක් විශිෂ්ට ආකාරයෙන් ක්‍රියාත්මක වෙදැදි එක්වර ම මෙනෙහි කරන අරමුණ නිරුද්ධ වි කිසිදු අරමුණකින් තොරව මෙන් එක් ක්ෂණයක් ගත වි නැවත සංස්කාර අරමුණු කෙරෙමින් සින විදරුගනාවට ම වැටෙයි. මේ වනාහි “යමක් හටගැනීම් ස්වභාවයෙන් යුත්ත ද ඒ හැම නිරුද්ධ වන ස්වභාව ඇත්තේය.” යන ප්‍රත්‍යක්ෂාවබේදය සමඟ ලොවිතුරු මහ - පල ලැබීම දේ; 18 අවවන්ත හෙවත් නිස්සරණ නිරෝධය 19 ප්‍රතිවේද කරමින් අනුප්‍රේද හෙවත් සම්විශේද නිරෝධය සිදුවන අවස්ථාව යි. (වෙනත් හේතුන් නිසා ද මීට තරමක් සමාන අත්දැකීම් ලැබිය හැකි බැවින් මෙම අවස්ථාව විනිශ්චය කිරීමේදී බෙහෙවින් පරික්ෂාකාරී විය යුතුය. 20)

නිරෝධානුපස්සනාවන් සම්දය පහ කෙරෙයි. අනුපස්සනාවේ මුළික ස්වරුපය අනුව යලකා බැලීමේදී මෙහි සම්දය යනු සංස්කාරයන්ගේ උදය හෙවත් ඉපැදිම වශයෙන් ගත නැතිය. 21 ක්ෂණික නිරෝධය ම මෙනෙහි කරන විට උදය පිළිබඳ අවධානය යොමු තොවී අත්හැරන බැවිනි. එහෙන් නිරෝධානුපස්සනාවේ පාපුල ක්ෂේත්‍රය ගැන සින යොදන කළේහි මෙන් ම අනුපස්සනාවන් ප්‍රහාණය වන්නේ කිලේසයක් විය යුතු බව සලකන විට ද, රීට වඩා ගාම්භිර අර්ථයක් සම්දය යන්නෙන් දිවනින වන බව හැහෙයි.

එනම්, අනාගතයෙහි නැවත - නැවතන් සංස්කාර හටගැනීම පිළිය හේතු වන්නා වූ

ප්‍රත්‍යා‍යෝගීය යන අර්ථය යි. සංස්කාරයන්ගේ නිරෝධය පුන්ප්‍රත්‍යා‍යෝගීය දක්මෙන් සංස්කාරයන් පිළිබඳ කළකිරීම-නොඅලීම මත්‍ය වි, තවදුරටත් මේ සංස්කාර සන්තතිය පවත්වාගෙන යාමට වන ආයුව දුරු වන භෙශිනි. එබැවින් සංස්කාරයන් නැවත හටගැනීමට හේතු - ප්‍රත්‍යා‍යෝගීය වන යම තාක් කෙලෙස් වේ ද, ඒ හැම සමුදාය යන්නෙන් හකුවාව දැක්වෙන සේ යැලැකිය හැකිය.¹⁶

නිරෝධානුපස්සනාව යනු රාගයේ නිරෝධය අනුපස්සනා කිරීම යයි²² අර්ථ දක්වන ජාතියෙහි ප්‍රවීතුමින්ග අටුවාව”, සමුදාය යනු රාගයේ හටගැනීම වශයෙන් දක්වයි. ²³ රාගය වනාහි සමුදාය පාක්ෂික සකල ක්ෂේරයන් මුරුනිමත් කරන පදයක් හෝ සමුදාය පාක්ෂික ප්‍රබල ක්ෂේරයක් හෝ ලෙසින් ගත් කළ එය අප මූලින් දක්වූ අර්ථ කථනය හා ගැලුපෙන්නේය.

නිරෝධානුපස්සනාව භා සමුදාය පිළිබඳව අප මෙතෙක් ගෙන හැර දැක්වූ ප්‍රථිල් අරුණ් දක්වීම් අනුව, නිරෝධානුපස්සනාව වනාහි අනිවාච - දැක්බ - අනත්ත යන තුන් අනුපස්සනාවන්හි ම සංකලනයෙකි යි කිව පුතු වන්නේය. නිරෝධානුපස්සනාවහි ප්‍රධාන අවස්ථා හේදයක් වන හඩිග සූන්‍ය තුළ මෙම තුන් අනුපස්සනාවන් ම ත්‍රියාවන් වන බව “ප්‍රවීතුමින්ගේ” යෙහි ද සඳහන් වෙයි. ²⁴ එම ප්‍රුන්ප්‍රයෙහි ම, ඒ ඒ උපාදනයන්ගෙන් මිදිම් වශයෙන් අනුපස්සනා වර්ගිකරණය කළ තැන්හි ද නිරෝධානුපස්සනාව වනාහි එම අනුපස්සනා තුනෙහි ම හෝ ඉන් දෙකක හෝ සම්මිග්‍රණයක් බව පෙනෙයි. ²⁵ එහෙන් නිරෝධානුපස්සනාවහි මූලික ස්වරුපය අනුව, එය ප්‍රධාන වශයෙන් අනිවානුපස්සනාවහි ම ප්‍රශේදයක් ලෙසින් යැලැකිම වඩාන් උචිත වන්නේය.

අනිවාච - විරාග - නිරෝධ යන අනුපස්සනාවන් එකට යෙදෙන බොහෝ තැන්වලදී අටුවාව විරාගානුපස්සනාව සහ නිරෝධානුපස්සනාව විග්‍රහ කොට ඇත්තේ එක ම ආකාරයකිනි. එනම්, විරාගානුපස්සනාව, බය විරාගය භා අවවන්ත විරාගය වශයෙන් ද නිරෝධානුපස්සනාව, බය නිරෝධය භා අවවන්ත නිරෝධය වශයෙන් ද බෙදීමෙනි. මෙහි බය විරාගය භා බය නිරෝධය යනු සංස්කාරයන්ගේ ක්ෂේත්‍රීක හඩිගය යයි ද, අවවන්ත විරාගය භා අවවන්ත නිරෝධය යනු නිවන යයි ද අටුවාව දක්වයි. ²⁶ මේ අනුව මෙම අනුපස්සනා දෙක ම එකක් ම යයි හැඳහනු ඇත. තව ද මෙම අනුදරණනා දෙකකන් දුරුවන්නා වූ කෙලෙස් වන රාගය භා සමුදාය ද බෙහෙවින් එකිනෙකට සමානත්වයක් පෙන්වයි.

එනෙකුද වූවන් මෙම අනුපස්සනා දෙක අතර වෙනසක් දක්වීමට ‘‘ප්‍රවීතුමින්ගේ අටුවාව’’ උත්සාහ දරා නිබේ. විරාගානුපස්සනාව යනු සංස්කාරයන් පිළිබඳ නොඅලීම ඇති කිරීමෙහි ආ සමත් වන විදරුණනාව යයි ද, නිරෝධානුපස්සනාව යනු රේට වඩා බලවත් වූ, කෙලෙස් නිරුද්ධ කිරීමට සමත් වන විපස්සනාව යයි ද එහි ‘ආනාපානයනි මාතිකා වණනනාවේ’ හි සඳහන් කෙරේ. ²⁷ (මෙතිදී තදිග - විරාගානුපස්සනාව අවධාරණය කොට ඇති බැවි පෙනෙයි.)

විරාග ස්වභාවය නම් ප්‍රූදෙක් ස්වභාවය ඉක්මවා යාමේ ප්‍රකාන්තිය බව ද, නිරෝධ ස්වභාවය නම් එසේ සැහැවි ඉක්මවීමෙන් පෙරලා පැමිණන බරමතාවක් නොව යැව් තො එන අපුරින් ම නිරුද්ධ වන ප්‍රකාන්තිය බව ද එම අටුවාවේ ‘සම්මයන සූන් නිද්දේදය වණනනාවහි කියුවෙයි. ²⁸ මෙහි දක්වා ඇත්තේ එහි බය - විරාගය යි. මේ නයින් බය - නිරෝධානුපස්සනාව බය-විරාගානුපස්සනාවට වඩා ගැඹුරට විහිදෙන බවක් පෙනෙයි.

“පටියමිනිදමග්ග” යෙහි ආනාපානයන් විපස්සනාව විස්තර කෙරෙන තැන, විරාගානුපස්සනා විවරණයට අඩංගු නොවන පටවිව සමූහ්පාදය සම්බන්ධ විශේෂ විග්‍රහයක් නිරෝධානුපස්සනා විවරණයහි අනුලත් කිරීමෙන්, විරාගානුපස්සනාවට වඩා නිරෝධානුපස්සනාව විශිෂ්ට බව අක්වන ලද දි එම අව්‍යාච පවසයි. ²⁹

විරාගානුපස්සනාවෙන් රාගය දුරු වන අතර නිරෝධානුපස්සනාවෙන් රාගයේ හටගැනීම දුරුවන බව දැක්වීමෙන් නිරෝධානුපස්සනාව වඩාත් ඇතට පැතිරෙන බව ද “පටියමිනිදමග්ග අව්‍යාච” භඟවයි.

අව්‍යාචන්ත විරාගය හා අව්‍යාචන්ත නිරෝධය යනු නිවන ම ය. එහෙන් විරාගානුපස්සනාව යනු දුක්ඛානුපස්සනා ප්‍ර්‍රාග්ධනක් ලෙසින් ද නිරෝධානුපස්සනාව යනු අනිවානුපස්සනා ප්‍ර්‍රාග්ධනක් ලෙසින් ද සලකන්නේ නම්, මෙහිදී විමොක්ෂ ජේදයක් නිරුපණය කළ හැකිය. ඒ අනුව, අව්‍යාචන්ත විරාගය වනාහි විරාගානුපස්සනාව මුදුන්පත් වන මොහොතේදී අජ්ප්‍රාණිත විමොක්ඩය (එනම්, පුබ ප්‍රාර්ථනා ස්වරුපයෙන් තොර වූ විමුක්තිය) වශයෙන් නිවන අරමුණු වීම ය; අව්‍යාචන්ත නිරෝධය නම්, නිරෝධානුපස්සනාව මුදුන්පත් වන අවස්ථාවේදී අනිමිත්ත විමොක්ඩය (එනම්, නිත්‍ය නිමිත් ස්වභාවයෙන් තොර වන විමුක්තිය) වශයෙන් නිවන අරමුණු වීම ය. ³⁰

ප්‍රායෝගික වශයෙන් විදරුණනාවේදී විරාගය බොහෝ විට අන්දකිනු ලබන්නේ රාගයේ ගෙවියාම, නොඅුලීම, කෙලෙසුන්ගෙන් දුරුවීම, උපක්ෂාව වශයෙනි; නිරෝධය බොහෝ සෙයින් ප්‍රත්‍යක්ෂ වනුයේ විවිධාකාරයෙන් සිදුවන යාස්කාරයන්ගේ නිරුද්ධවීම වශයෙනි.

තියුණු නිරෝධානුපස්සනාවහි නියුතු යෝගාවරයා වන නිරතුරුව මරණ සතිය එළඳ සිටියි. එහෙයින් හේ සංස්කාරයන්ගේ සමුව්‍යාප්ද නිරෝධය අජ්ප්‍රාණිවන් වඩා-වඩාත් අප්‍රමාද්‍යා විදරුණනාවහි මැ යෙදෙන්නේය.

★

★

★

“මහණෙනි, නිරෝධ සක්ෂ්ව (= නිරෝධානුපස්සනාව) වැඩිමෙන්, බහුලව කිරීමෙන්, එල දෙකක් අනුරින් එක්තර එලයක් කැමති විය යුතු වන්නේය: (එනම්) මෙලෙභාවැදී ම අර්හත්වය හේ ඉදින් කෙලෙස ඉනිටිව නිබෙ නම්, අනාගම් බව ය...”.³¹

අභ්‍යාලිපි

1. “නිරුෂ්ක්වති, නිරුෂ්ක්වනා. වා නිරෝධායා.”
නි + රෝධ = නිරෝධ (පැවැත්මෙහි අභ්‍යාචනය යන අර්ථ සි.)
“නිරුෂ්ක්වතින් න හවති.” - (ප. අ.: 362 පට)
2. “..... එකමතනා බො ආයයමා ආනන්දු හගවනනා. එනද්වීවාව: ‘නිරෝධා නිරෝධාති භනෙන වුවවති. කනමේසානා. බො හනෙන ධම්මානා. නිරෝධා නිරෝධාති වුවවති’නි. ‘රුප: බො ආනන්ද, අනිවච් සඩහන. පටිවච්චාප්පන්නා. බයධමම. වයධමම. විරාගධමම. නිරෝධධමම.. තස්ස නිරෝධා නිරෝධාති වුවවති. වෙදනා අනිවච් -පෙ- සඡන්දු අනිවච්-පෙ - සඩහාරා අනිවච් - පෙ- විජන්දුනා. අනිවච්-පෙ-ඉමෙසා. බො ආනන්ද, ධම්මානා. නිරෝධා නිරෝධාති වුවවති.’”
- (ය. නි. -iii: 42 - 44 පට)
3. “..... නිරෝධාපි හි බයනිරෝධා අවශ්‍යනානිරෝධාති දුවීමේයව.”
- (අ. අ. - ii: 722 පට)
- “..... නිරෝධය ද බය නිරෝධය, අවශ්‍යන්ත නිරෝධය යයි දෙවැනුරුම වේ මය්.”.
4. සියලු සංස්කාරයන්ගේ අනුප්පාද හෙවත් සමුව්ලේඛ්ද නිරෝධය පුරුණ වශයෙන් සිදුවන්නේ රහනන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය අවස්ථාවෙහිදී ය. එහෙන් ලෝකෝත්තර මාර්ගවස්ථාවේදී ඒ මාර්ගයට අදාළ වන කෙලෙස් සිමාවන් (මෙවා ද සංස්කාර මැයි) සමුව්ලේඛ්ද වශයෙන් නිරුද්ධ වෙයි. එහෙයින් ම එම කෙලෙස් හා ඒවා නියා හටගැනීමට අවකාශ නිබූ සෙසු සංස්කාර ද අනුප්පාද ය. (= නැවත තුළපදි) එම අර්ථයන් ලෝකෝත්තර මාර්ගය, අනුප්පාද හෙවත් සමුව්ලේඛ්ද නිරෝධය වශයෙන් සලකනු ලැබේයි.
5. “..... කනමේ පසුව නිරෝධ: වික්වනානිරෝධා තද්ධිනිරෝධා සමුව්ලේඛනිරෝධා පටිප්පයාධිනිරෝධා නියාරණනිරෝධා. වික්වනානිරෝධා ව නීවරණනා. පස්මරණානා. හාවයනා, තද්ධිනිරෝධා ව දිව්යනානා. නිබෙකඩාගිය. සමාධි. හාවයනා, සමුව්ලේඛ නිරෝධා ව ලොකුනර. බයගාමීගා. හාවයනා, පටිප්පයාධි නිරෝධා ව එලක්බනෙ, නියාරණනිරෝධා ව අමනා ධාතු....”
— (ප. ම. -ii: 204 පට)

“..... නිරෝධ පස කටරේද (යන්): වික්වමිහන නිරෝධ යැ තද්ධිග නිරෝධ යැ සමුව්ලේඛ්ද නිරෝධ යැ පටිප්පසඡද්ධි නිරෝධ යැ නිස්සරණ නිරෝධයැ සි. ප්‍රථම දිනානය වඩුනුවහට නීවරණයන්ගේ වික්වමිහන නිරෝධය ද නිබෙකඩාගිය සමාධිය (එනම්, විදරුණනාව) වඩින්නැඹුව (විදුළුන් තුවහින්) දිව්යින්ගේ තද්ධිග නිරෝධය ද ලෝකෝත්තර ක්ෂේගාමී මාර්ගය වඩින්නැහට (කෙලෙසුන්ගේ) සමුව්ලේඛ්ද නිරෝධය ද (ලෝකෝත්තර) එල ක්ෂණයෙහි පටිප්පසඡද්ධි නිරෝධය ද අමත ධාතු (නම් නීවන) නිස්සරණ නිරෝධය ද වෙයි.”

6. “නිරෝධානුපසයනායන් යඩිබාරනා නිරෝධයය අනුපසයනාය.....”
- (ද.ව.: 74 පට)

“නිරෝධානුපසයනාවෙන් යනු යාස්කාරයන්ගේ නිරැද්ධිම ප්‍රතා-ප්‍රතා දැකීමෙන් (ය).”
(මෙහි අංකය අංක: 7-(i) හා 10-(ii) ද බලන්න.)

7. (i) “.... නිරෝධානුපසයීන් හඩානුපසයනාවයෙනා.”
- (ප. අ.: 215 පට)

“....නිරෝධානුපසයනාවෙන් යුත්තව යනු හඩානුපසයනා දැකීම වශයෙන් (කියන ලදී.)”

(ii) “කථ: ආරම්භනා පටිසඩා හඩානුපසයනෑ පසෘදු විපසයනෑ සූත්‍ර: රුපාරම්භනා විනත: උප්ප්‍රත්ස්‍යනා හිජ්‍යනි. ත: ආරම්භනා පටිසඩා තයය විනතයය හඩා අනුපසයනි....”
- (ප.ම.- i: 108 පට)

“කෙසේ නම් අරම්භනා නුවනින් දාන ප්‍රතාප්‍රතා බිඳීම දැකීමෙහි නුවන විදරුණනා ඇන ච යන්: රුපය අරම්භු කරන්නා වූ සින ඉපිද බිඳීමේ. ඒ අරම්භනා (බිඳීම වශයෙන්) ප්‍රතාවෙක්ෂාව කොට ඒ (ප්‍රතාවෙක්ෂාව සිදු කළ) සිනෙහි බිඳීම (රේලන සිනෙන්) ප්‍රතාප්‍රතා දකිනේ.....”

අටුවා විවරණය:

“රුපාරම්භනා විනත: නි රුපාරම්භනා විනත:... ත: ආරම්භනා... පටිසඩානි ත: රුපාරම්භනා පටිසඩාය ජාතිනවා. බයනා වයනා දියවානි අනෝදා. තයය විනතයය හඩා අනුපසයනීනි යෙන විනෙනන ත: රුපාරම්භනා බයනා වයනා දිවයා. තයය විනතයය අපරෙන විනෙනන හඩා අනුපසයනීනි අනෝදා....”

- (ප. අ.: 182 පට; වි. ම.: 482 පට)

8. “ਆරම්භනා අනවයෙන - උගේ එකවචනයනා
නිරෝධ අධිමුනතනා - වයලකබන විපසයනා.”
- (ප. ම. - i : 110 පට)

“(ප්‍රතාක්ෂයෙන් දුටු) අරම්භනා අනුව යුමෙන් (අනින - අනාගන) දෙක්හි ද (මෙම ස්වභාවය මැයි) එකට ව්‍යවස්ථා කොට, (හඩා යඩිබාරනා) නිරෝධයෙහි නිශ්චිතයට පන්වීම, වය ලකභන විපසයනාව (එනම, බිඳීම ලකුණින් යුත් විද්‍යුන) වෙයි.”

අටුවා විවරණය:

“ਆරම්භනා අනවයෙන උගේ එකවචනයනානි පටිකබනා දිවය්යය ආරම්භයය අනවයෙන අනුගමනනා, ‘යපා ඉදා තපා අනිනෙහි යඩිබාරගා-හිජ්‍යී(නප), අනාගත්තය හිජ්‍යීයනි’නි එව. උගිනනා. එකසඟාවනෙව වවත්පාපනානි වූනෙනා....නිරෝධ අධිමුනතනානි එව. උගිනනා. හඩාවයෙන එකවචනයනා. කනවා. තයම්. යෙව හඩායඩානේ නිරෝධ අධිමුනතනා... තපප්පාරනානි අනෝදා.”

- (ප. අ.: 183 පට; වි. ම. : 483 පට)

9. (i) “..... ඉඩානනද හිකුව... ඉති පටිසංචිතයෙහි: එත් සහනත් එත් ප්‍රශ්නත් යදීද. සබඳ සංඝාරයමලේ සංඝාපයිපටිනියෙහෙයා තැන්කැබයා නිරෝධා නිබාතාතාත්. අයා වුවවතානැද නිරෝධස්සාදු.”

- (අ. නි. -vi: 198 පට.)

“.... ආනන්දය, මේ සය්නොටි හික්පුව.... මෙසේ නුවතින් යලකයි: ‘සියලු සංජාරයන්හි සන්සිඩිම ය, සියලු උපයින් හැරපිම ය, තෙස්හාව ක්ෂයවිම ය, නිරෝධය ය, නිවීම ය, (හෙවත් නිවන ය) යන මේ යමෙක් වේ ද, එය ගැන්න ය; එය ප්‍රශ්නයැයි. ආනන්දය, මෙය නිරෝධ සස්සාදුව යැයි කියනු ලැබේ.’”

“නිරෝධස්සාදු නිරෝධානුපසයනේ සූත්‍ර උපනායස්සාදු.”

- (අ. අ. -ii: 665 පට)

“නිරෝධ සස්සාදුව යනු නිරෝධානුපසයනා සූත්‍රයෙහි උපන් යෘදාව ය.”

- (ii) “උපාදේ හයා, අනුඋපාදේ බෙම්හනි සහන්පදේ සූත්‍ර.... ‘ආයුහනා ආමිය. අනායුහනා නිරාමියනි සහන්පදෙසූත්‍ර... ‘නිමිනන් සංඝාර, අනිමිනන් නිබාතාත් සහන්පදේ සූත්‍ර....’”

- (ප. ම. - i : 112 - 114 පටු.)

“උප්පාදය හය ය, අනුඋපාදය (නම් නිවන) නිර්හයැයි ගැන්තිපදය (නම් නිවන) පිළිබඳ නුවණ වෙයි... ‘ආයුහනය (= කර්ම රැස්කිරීම) ආමිය ය, (හෙවත් සයරට ගොදුරු ය) අනායුහනය (නම් නිවන) නිරාමිය යැයි ගැන්තිපදයෙහි නුවණ වෙයි... ‘(සංජාර) නිමිත්ත සංඝාර ය, අනිමිත්ත නිවන යැයි සහන්තිපදයෙහි නුවණ වෙයි....’”

(අවුවා විවරණය, 6 වන පරිවිෂේෂයෙහි අධ්‍යාපන අංක 10 -(ii) හි වෙයි)

- 10 (i) “රුපෙ ආදිනාව දියවා රුපනිරෝධ ජනාධානා නොහි සඳාධාමුනෙනා,, වින්නස්සාදු සංඝාරයිනා, ‘රුපෙ නිරෝධානුපසයි අයය සියාමි’ නි සිකිත්ති; ‘රුපෙ නිරෝධානුපසයි පයය සියාමි’ නි සිකිත්ති...’”

- (ප. ම. -i: 366 පට)

“(හඩිග සූත්‍රයෙහි සිට) රුපයෙහි ආදිනාවය දැක, රුප - නිරෝධය (නම් නිවන) පිළිබඳ (අනුස්සවයෙන්) හටගන් (ධාරිමික) කැමැත්ත ඇත්තේ, (නිවන කෙරෙහි) සැදුහැයෙන් නිශ්චයට ගියේ වෙයි. යෝගාවටරයාගේ සින ද (අරමුණු කිරීම වශයෙන් බය නිරෝධයෙහි ද අනුස්සව වශයෙන් අවවන්ත නිරෝධයෙහි ද) මැනවින් පිහිටියේ වෙයි: ‘රුපයෙහි නිරෝධානුපසයිවූ ආශ්චාය කරමි’ යි හික්මෙයි; ‘රුපයෙහි නිරෝධානුපසයිවූ ප්‍රශ්චාය කරමි’ යි හික්මෙයි....’”

(අවුවා විවරණය යදා 6 වන පරිවිෂේෂයෙහි අධ්‍යාපන අංක: 12 බලන්ත)

(iii) 'නිරෝධසංඝ්‍යා... භාවතීනි සංඛ්‍යාරනිරෝධ... ආරම්මණ... කනු උප්පේන්නකසංඝ්‍යා... භාවතීනි, නිඛාන... ආරම්මණ... කනවා උප්ප ජ්‍යෙනකයසංඝ්‍යාන්තිපි වදන්නි.'

- (අ. අ. - i: 287 පට.)

"නිරෝධ සංඝ්‍යාව වඩයි යනු, සංස්කාරයන්ගේ නිරෝධය අරමුණු කොට උපදින යංහුව වඩයි. නිවන අරමුණු කොට උපදින සංඝ්‍යාව යැයි ද කියනි."

11. "..... තෙනෙවාහ, 'නිරෝධානුපසයනාය නිරෝධෙනි, නො සමුදෙනි'නි. මුස්ක්වීනුකමුතා හි අය... බලප්පනා...'"

- (ද. වි. : 74 පට.)

".... 'නිරෝධානුපසයනාවෙන් නිරුද්ධ කෙරෙයි, තුපදවයි' යනුවෙන් එහෙයින් කියන ලදී. මෙය බලවත් මුස්ක්වීනුකමුතාව ය."

- 12 "... අජ්‍යාපර... විසංඝ්‍යාන... යෙව අවසියයනි පරිපූද්ධ... පරියොදුනා..."

- (ම.නි. -iii: 502 පට.)

".... ඉක්බිනි පිරිසිදු මූ, භාත්පසින් ම පිරිසිදු මූ, විසංඝ්‍යානය මැ ඉතිරි වෙයි..."

13. "..... 'තෙ සංඛ්‍යාරා නිරුප්‍යෙන්න යෙව; ආයති... සමුද්‍යවයෙන න උප්පේන්නි'නි එව... වා අනුපසයනා නිරෝධානුපසයනා'"

- (ද. වි.: 74 පට.)

"..... 'ඒ සංස්කාරයෝ නිරුද්ධ වෙන්හු ම ය. නැවත හටගැනීම වශයෙන් තුපදින්'යයි පූනපුනා දැකිම හෝ නිරෝධානුපසයනාව යි."

(අධිකාරී අංක: 28 ද බලන්න)

14. "අනිවයසංඝ්‍යානා මෙසිය, අනාන්තසංඝ්‍යා යණ්ඩානි ..."

(ම.නි. - i : 200 පට; අ.නි. -v : 378 පට)

"මෙසිය, අනිවව සංඝ්‍යාව ඇත්තහුව, අනාත්ම සංහුව පිහිටයි...."

(අ. නි. -v: 370 පට හා ම. නි. -ii: 148 පට ද බලන්න.)

15. "අරම්මණසංඝ්‍යාව පරියඩ්බා-හඩගසංඝ්‍යාව අනුපසයනි
පූංසංඝ්‍යානා ව උපටයනා - අධිපසංඝ්‍යා විපසයනා'"

- (ප. ම. -i: 110 පට)

"අරමුණ ද තුවහින් මෙනෙහි කරයි. (ඒ අරමුණෙහි සහ අරමුණ ගන්නා සිනෙහි) බිඳීම ද දකිදී. (සංස්කාරයනා) ගුනා වශයෙන් වැටහිම ද වෙයි. (මෙ වනාහි) අධිපූදා සංඛාත විදර්ශනාව ය."

අටුවා විවරණය:

“අරමත්සක්‍රී පටිසඩනාති පුරිම්. රුපාදී ආරමත්තා. ජානිතවා, හඩගණ්ඩා අනුපසුයත්ති තස්සාරමත්තස්ස හඩා. දිස්ත්‍රික්‍රී තදරමත්තස්ස විනතස්ස හඩා. අනුපසුත්ති. පුද්‍යාදාතා ව උපටයානාති තස්සාව හඩා. අනුපසුතා, සංසිජාත්‍යව හිරුතන්ති. තෙස්. හෙතු මරණ. න අමස්‍යා තකාවී අතලී'ති පුද්‍යාදාතා උපටයානා. ඉරුණුත්ති...”

- (ප. අ.: 183 පිට; ව. ම.: 483 පිට)

“... බිඳීම ද දකිනි යනු, ඒ අරමුණෙහි බිඳීම දැක, ඒ බිඳීම අරමුණු කළ සිතෙහි බිඳීම ද දකිනි. ගූනා වශයෙන් වැට්හීමද යනු, එම බිඳීම අනුව පුනපුනා දකින කළ, ‘යාස්කාරයෝ’ ම බිඳීන්. උත්තේ බිඳීම ම මරණය යි. අන් කිසිවෙක් නැතැ’යි හිස් ලෙසින් එළඹ සිටීම යථා වෙයි....”

16. (i) “.....නිරෝධානුපස්සි..... කිලෙසනිරෝධනයමත්තාය විපස්සනාය වශයන.... ප්‍රාන්තන් වෙදිනබා.”

- (ප. අ.: 347 - 348 පිට)

“නිරෝධානුපස්සනාවෙන් පුක්තව යන්නෙන් ... කෙලෙස් නිරුද්ධ කිරීමෙහි යමර්ථ වන්නා වූ විද්‍රෝහනාවගේ වශයෙන්.... කියන ලද යි දත් පුතුයි.”

- (ii) “..... නිරෝධානුපස්සනාය කිලෙස නිරෝධනී....”

- (ප. අ.: 393 පිට)

“..... නිරෝධානුපස්සනාවෙන් කෙලෙස් නිරුද්ධ කෙරෙයි....”

17. “..... නිදනානිරෝධන අවශ්‍ය නිරුණුත්ති, සමුද්‍යනිරෝධන -පෙ-රාත්නිනිරෝධන -පෙ- පහවනිරෝධන - පෙ- හෙතුනිරෝධන - පෙ-පවත්‍යනිරෝධන -පෙ- සූජුප්‍රාදෙන - පෙ- නිරෝධාපටයානෙන අවශ්‍ය නිරුණුත්ති.”

- (ප. ම. -i.: 368 පිට.)

“.... නිදනය නිරුද්ධවීමෙන් අවශ්‍යව නිරුද්ධ වෙයි. සමුද්‍ය නිරෝධයෙන්.... ජාති නිරෝධයෙන්....ප්‍රහව නිරෝධයෙන්....හේතු නිරෝධයෙන්.... ප්‍රත්‍යා නිරෝධයෙන්..... (මෙවායින්, තිපුණු විපස්සනාවේදී තද්ධිග නිරෝධය ද මාර්ගක්ෂණයෙහිදී සමුවීමේද නිරෝධය ද කියන ලදී.) ... තීක්ෂණ විද්‍රෝහනා ඇනාය හෝ මාර්ග ඇනාය හෝ ඉපදිමෙන්.... විද්‍රෝහනාවහිදී ප්‍රත්‍යාක්ෂ වශයෙන් බය-නිරෝධයෙහි ද අනුස්සව වශයෙන් නිරෝධ නම් නිවනෙහි ද එළඹ සිටීමෙන්, අවිදුව නිරුද්ධ වෙයි.”

අටුවා විවරණය:

“නිදනානිරෝධනාති..... සමුද්‍ය නිරෝධනාති.... ජාතිනිරෝධනාති.... පහවනිරෝධනාති... හෙතුනිරෝධනාති... පවත්‍යනිරෝධනාති... හොති යෙව. එතෙහි තිකබවිපස්සනාබලෙන තද්ධිනිරෝධා, මගකාබලෙන සමුවැජ්දනිරෝධා

වුනෙනා නොති. සූජුප්පාදෙනාති නිකබවිපසුනාසූජුප්පය වා මගයකුණයය වා උප්පාදෙනා. නිරෝධුපටියානෙනාති විපසුනාබණේ පවත්කන්නා බයනිරෝධියා, අනුසුයවවයෙනා නිරෝධියානිතයය නිබඩාණයය උපටියානෙන... තද්ධියමුවෙන්දීනිරෝධා ව වුනෙනා නොති.”

- (ප. අ.: 362 පට.)

පටිව සමුප්පාද අංග 12 ම පිළිබඳව මේ ආකාරය මෙහිදී දක්වා ඇත. මෙය ආනාපානයති - නිරෝධානුපස්සනා විවරණයෙහි අඩංගු වන්නකි.

(5 වන පරිවිශේෂයෙහි නිබැඳුව මතුවීම පිළිබඳ උදෑරණයන්හි අංක: 4-6 ද බලන්න.)

18. “විරජ. විතමල්. ධමමවකටු. උදාදි: ‘ය. කිසුව් සමුද්‍යධමම. සකං. ත. නිරෝධ ධමමන්ති.’”

- (ය.නි. -v(ii): 274 පට; ම. නි. - ii: 284 පට ආදිය)

“යමක් හටගුනීම ස්වභාවය කොට ඇත්තේ ද එහැම නිරුද්ධ වන පූජු යැ’ යි (කෙලෙයි) රජස් රහිත වූ (කෙලෙයි) මල රහිත වූ දහම් ඇය (නම් ලෝකේත්තර මාර්ග ඇනාය) පහළ විය.”

අවුවා විවරණය:

“විරජත්ති රාගරජාදී රහිතං. තෙය. යෙව මලාන. විගනතනා විතමල්. ධමමවකටුන්ති.... යොනාපනන්මගවකටු.”

- (අ. අ. - i: 448 පට)

19. “ය. බො පන කිසුව් භුතං. සයින්ත. පටිවසමුපහනනා, නිරෝධා තයය නියුරණං.”

- (මු. නි. - i: 402 පට; ප. ම. -ii: 242 පට)

“(හේතුන්ගෙන්) හටගත්, (ප්‍රත්‍යායෙන්) සකයන ලද, (හේතු) නියා උපන් යමක් වේ ද, නිරෝධ නම් නිවන එහි නිස්සරණය (හෙවත් නික්මීම) වෙයි.”

අවුවා විවරණය:

“නියුරණන්ති අපගමො.... භුතන්ති ජාතං..... නිරෝධා නිබඩානං..”

- (ඉ. අ.: 173 පට.)

20. නිරවාණ ප්‍රත්‍යක්ෂය විනිශ්චය කිරීමේදී යැලකිලිමන් විය යුතු කරුණු කිපයක් නම්: (1) එම අන්දකීමට අනතුරුව ම නිරුත්‍යාහයෙන් කිසියම් ආකාරයෙක පටිවවෙක්බණ සූජු පහළවීම (11) පුද්ගල තත්ත්වය අනුව, නාමරුප පරිවිශේෂ සූජුයේ හෝ උදායබාය සූජුයේ හෝ දිට අනුපිළිවෙළින්විදර්ගනාඇනයනටහා එල සමවනට අධිෂ්ථාන කොට, සාර්ථක විම (III) යුම විදර්ගනා ඇනයක් ම පහළ වන විට, මෙහි 1 වන පරිවිශේෂයෙහි අධාරිපි අංක: 10 හි සඳහන් වන දැ ලක්ෂණයන් සම්පූර්ණව නිබැඳුව නිවැම.

21. “සමූදයන්... හඩිගනුපස්‍යනාය හඩිගයෙයට දස්‍යනතො සඩකාරනා උදය...”
- (ප. අ.: 94 පට)

“සමූදය යනු.... හඩිග පුනපුනා දැකීමෙන් හඩිගයාගේ ම දැකීම නිසා,
සංස්කාරයන් ගේ හටගුනීම ය.”

(ව. ම.: 482 පට හා වි. වි. (ඛ.) - ii : 442 පට ද බලන්න.)

22. “... රාග... නිරෝධේතීනි නිරෝධේ. නිරෝධේ ව යො අනුපස්‍යනා වාති
නිරෝධානුපස්‍යනා....”

- (ප. අ.: 65 පට)

“පටිසමිනිද මග්ග” ගෙහි හඩිගනුපස්‍යනා සැණ නිද්දේසය (ප.ම. -i: 108 පට)
සහ එහි “විපුද්ධ මග්ග” විවරණය (ව. ම.: 482 පට) මෙම අර්ථ කථනයට මුල් වූ බැවි
පෙනෙයි.

23. (i) “සමූදයන් රාගයය සමූදය...”

- (ප.අ.: 94 පට)

(ii) “සමූදයන් රාගයය උපන්ති...”

- (ප. අ.: 183 පට)

24. (අධ්‍යාලීපි අංක: 7 - ii හා සම්බන්ධිතයි)

“... හඩින් අනුපස්‍යන් අනුපස්‍යන් කජන් අනුපස්‍යන්: අනිවචනා අනුපස්‍යන්, නො
නිවචනා; දුක්ඛනා අනුපස්‍යන්, නො පුබනා; අනත්තනා අනුපස්‍යන්, නො
අනත්තනා....”

- (ප. ම.: - i: 108 පට)

“.... බිඳීම පුනපුනා දකිනි. පුනපුනා දකිනි යනු, කෙසේ පුනපුනා දකිනි ද යන්:
අනිවච වශයෙන් පුනපුනා දකිනි; නිත්‍ය හේදින් නොවේ. දුක් විධින් පුනපුනා දකිනි;
සැප වශයෙන් නොවේ. අනත් හේදින් පුනපුනා දකිනි; ආත්ම ලේඛින්
නොවේ....”

25. අනිවචනුපස්‍යනා හා අනත්තනුපස්‍යනා ප්‍රශේදයන්ගෙන් උපාදන 3 කින් ද
දුක්ඛනුපස්‍යනා ප්‍රශේදයන්ගෙන් එක උපාදනයකින් පමණක් ද, මිදෙන තමුන්
නිරෝධානුපස්‍යනාවන් උපාදන යතරින් ම මිදෙන බව දක්වා නිවිමෙන් (ප. ම. -i:
458 පට) නිරෝධානුපස්‍යනාව වනාහි මූලික තුන් අනුපස්‍යනාවන්හි ම හෝ අනිවච/
අනත්ත හා දුක්ඛ යන අනුපස්‍යනා දෙකක හෝ මිගුණයක් බව හැඳේ.

26. ම. අ. -ii: 249 පට; අ. අ. - ii: 722 පට; ව. ම.: 214 පට; ව. වි. (ඛ.)-i: 280 පට ආදිය
බලන්න.

27. “විරාගානුපසේනි... සඩබාරෙසු විරජනයමත්ය. විපස්‍යනාය වයෙන, නිරෝධානුපසේනි තතො බලවතරාය කිලෙයනිරෝධනයමත්ය විපස්‍යනාය වයෙන..... වුත්තනත් වෙදිතබඳ.”

— (ප. අ.: 347 - 348 පිටු.)

28. “විරාගධමතනත්.... කෙවලං සහාවාතිකකමනපකතිකං. විරාගෝ නාම ජීගුවිතනං වා සමතිකකමො වාති වුතතා. නිරෝධධමතනත් නයිදං සහාවාතිකකමෙන පුනරාවනතිධමමං, කෙවලං අපුනරාවනතිනිරෝධෙන නිරුණුවනිකනත්....”

- (ප.අ.: 177 පට)

29. “.... ඉම්නා එච ව විසේයවවනෙන විරාගානුපස්‍යනතො නිරෝධානුපස්‍යනාය විසිටයාවා වුනෙනා හොති....”

- (ප. අ.: 362 පට)

(ප.ම. -i: 366 - 368 පිටු බලන්න)

30. “අනිවවනා මනයිකරෝනෙනා අනිමිනවිමොකබයි වයෙන නිරෝධ නිබානං නියාති. දුකුනෙනා මනයිකරෝනෙනා අප්පණීහිනවිමොකබයි වයෙන නිරෝධ නිබානං නියාති....”

-(ප. ම. -i: 486 පට)

“අනිව හෙයින් මෙනෙහි කරනුයේ අනිමින්න විමොක්බයාගේ වශයෙන් නිරෝධ නම් නිවනට පැමිණෙයි. දුක් විසින් මෙනෙහි කරන්නා අප්පණීහින විමොක්බ වශයෙන් නිරෝධ නම් නිවනට පැමිණෙයි....”

31. “නිරෝධයස්‍යය හිකුවෙ, හාවිනාය බහුලිකනාය ද්‍රිනනා. එලානං අස්‍යයතරං එලං පාටිකඩිං: දිවෙයිව ධමෙම අස්‍යය, සති වා උපාදීයෙය අනාගාමිනා....”

-(ය. නි. - v (i) : 248 පට)



පටිනිස්සග්ගානුපස්සනාව

[7] “පටිනිස්සග්ගානුපස්සනා හාවෙනෙනා ආදතා පජහති.”
“පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නා ආදතාය දුරු කරයි.”

“පටිනිස්සග්ග”¹ යන පදය සඳහා තේරුම දෙකක් පෙන්වා තිබේ.² “පරිවාග” හෙවත් “පරිත්‍යාග” අර්ථය ඉන් ප්‍රධාන වෙයි. එයින් හැඟවෙන්නේ අන්හැරීම හෝ පහ කිරීම³ ය. එහෙයින් “පරිවාග-පටිනිස්සග්ග” යනු ස්කන්ධ-ධානු-ආයතන - ඉන්දිය - පරිවා සමූජ්පාද අංග ආදි විවිධාකාරයෙන් බෙදන්නා වූ සියලු සංස්කාරයන්ගේ හැරපීම - දුරුකිරීම බව “පටිසම්භිද මග්ග” යෙහි ආනාපානයති - පටිනිස්සග්ගානුපස්සනා විවරණය අනුව තීරණය කළ හැකි වෙයි.⁴

පරිත්‍යාග ස්වභාවයෙන් යුක්ත වන ප්‍රහාණය⁵ සියලු සංස්කාරයන් විෂයෙහි පැනිර පවතින අන්දම මෙම මුද්ධ දේශනාවෙන් ද පැහැදිලි කෙරෙයි:

“මහජෙන්නි, සියල්ල ප්‍රහාණය කළ යුතුයේ මහජෙන්නි, කවර සියල්ල දුරු කළ යුත්තේ ද යත්:

මහජෙන්නි, ඇය පහ කළ යුතුය. රුප හළ යුතුය. වක්වූ විශ්වාසය හැරපීය යුතුය. වක්වූ සම්ථස්සය ඉවතලිය යුතුය. වක්වූ සම්ථස්සය ප්‍රත්‍යායෙන් යම් සැප හෝ දුක් හෝ නොදුක් - නොයුව (= උපක්ඛා) හෝ වේදනාවක් උපදී නම් එය ද පැනිය යුතුය....”⁶

මෙයෙයින් කනා, නැහැය, දිව, කය හා මනස ද සම්බන්ධ කොටගෙන මෙම දේශනාව විහිදෙයි.

අනුපස්සනා තුවකින් අවිශ්චාව දුරු වි සංස්කාරයන්ගේ යතා ස්වභාවය ප්‍රකට කෙරෙයි. එවිට ය-සංස්කාරයන් “මම ය - මාගේ ය” යි උපාදානය (= දුඩී ව ගැනීම) කරන්නා වූ ජන්දරාගය (= තන්හාව) තදධිගව ගෙවී යාම සේනු කොට ගෙන වර්තමාන වශයෙන් ම සියලු සංස්කාර අන්හැරීම සිදු වෙයි.⁷ (සංස්කාර සම්පූර්ණයෙන් ම නිරුද්ධවීමක් මින් අදහස් නොකෙරෙයි.)

ලේෂකේත්තර මාර්ග අවස්ථාවේදී මෙම වර්තමාන - සංස්කාර - පරිත්‍යාගය පරිපූරණ වෙමින් සියලු සංස්කාර අරමුණු මුළුමනින් ම සිතින් ගිලිනි ගොස් සින විය-සංස්කාර (= සංස්කාර අරමුණුවෙන් නොර) තන්වයට පත් වෙයි.⁸ මෙහිදී ඒ ඒ මාර්ගයට අදාළ කොළඳස් ද එවායින් ජනිත වන්නා වූ කරීම ද ඒ කොළඳස් හා කරීම නියා අනාගතයේදී පහළ වන්නා වූ ස්කන්ධ ද සමූව්‍යෙන් වශයෙන් පරිවාග කරනු ලැබේ. එහෙයින් ලේෂකේත්තර මාර්ගය ද “පරිවාග පටිනිස්සග්ග” නමින් දක්වා තිබේ.⁹

පටිනිස්සෙගේ යන්නට දී ඇති අනෙක් තෝරුම නම් “පක්බන්දනය” (= ප්‍රස්කන්දනය) සි. පැනිම, වැදගැනීම, පිවිසීම, බැය ගැනීම යනාදී අර්ථ ඉන් දිවනින වෙයි. මෙහිදී අභය කරනුයේ කටර නම් පැනිමක් ඇ? “නිවනෙහි සින පිවිසෙයි නු සි පක්බන්දන - පටිනිස්සෙගේ නම් වෙයි.”¹⁰

විදරුගනාවේදී, සංස්කාරයන්ගේ දෙයේ දැකීමෙන්, එබදු ආදිනවයන්ගෙන් ද සංස්කාරයන්ගෙන් ද තොර ස්වභාවය වන නිවන කෙරෙහි සින නැඹුරුවීම් - යොමුවීම් වශයෙන් ද, මාරුග අවස්ථාවේදී, සියලු සංස්කාරයන් අත්හැර නිවනෙහි සින බැය ගැනීම් වශයෙන් ද, පක්බන්දන පටිනිස්සෙගේ ක්‍රියාවත් වනු ඇත. මෙයේ ලෝකෝත්තර මාරුගය ද පක්බන්දන පටිනිස්සෙගේ නමින් හඳුන්වා නිබේ.¹¹

පරිවාග, පක්බන්දන ලෙසින් දෙ-වැදුරුම වන පටිනිස්සෙගේ අනුව, එය වැඩෙන සේ පූනපුනා විද්‍යුන් නුවන පැවැත්වීම පටිනිස්සෙගානුපස්සනාව ය.¹²

පටිනිස්සෙගානුපස්සනාවෙහි අන්තරිගත වන මෙම අත්හැරීම සහ වැදගැම වූ කළේ එක ම සංස්කාරයෙහි දෙපැත්තක් විලසින් පෙන්විය හැකිය. කෙලෙස් හා යෙපු සංස්කාරයන් අත්හැරීම සමඟ නිවනට සින පිරිනැමීම ද සිදුවෙයි. දියුණු විදරුගනාවේදී මේ බැවි වඩාන් පැහැදිලි වෙයි. මාරුග අවස්ථාවේදී මෙම ක්‍රියා දෙක ම ඒක-ක්‍රියාකාරීක වෙයි. එබැවින් සෙද්ධාන්තිකව පටිනිස්සෙගානුපස්සනාව දුවිධ වුවන් ප්‍රායෝගිකව එය එකක් මැයි කීමට ඉඩ නිබේ.

අත්හැරීම වනාහි විදරුගනාවෙහි සාරය සි. එසේ ම එය විදරුගනා මාරුගය මූල්‍යෙන් ම පැනිර පවතියි.¹³ මූලදී පූජාවන් ආරම්භ වන පටිනිස්සෙගේ ක්‍රමයෙන් වැඩි ගෞස් අවසානයේදී සියලු කෙලෙපුන් හා සංස්කාරයන් හැරුමේම තරම් මහා ගක්තියක් ලැබේ ගනියි.

ඉදෑ විදරුගනා කරමස්ථානයක් වඩා යෝගවරයාගේ පළමු බැරුම කාරිය වන්නේ නිවරණ දුරු කිරීම ය. (මෙය කෙලෙස් පරිවාගයකි.) එය සාර්ථකව ඉටුවීමෙන් වින්ත සමාධිය යම්පුරුණ වූ කළ, යෝගවරයාගේ ආන්ම සංඛ්‍ය දුබල කරමීන් නාම-රුප පරිවිශේද සූජාය පහළවෙයි. මෙම නුවන මැනාවින් මේරු විට, මෙනෙක් කළක් “මම ය - මාගේ ය” සේ මුළා වී සිටියේ ප්‍රදෙක් නාම රුප සම්බන්ධකට බව අවබෝධ වීමෙන්, සංස්කාර පරිනාශය සඳහා පදනම වැශෙයි. සංස්කාරයන් පිළිබඳ වන දැඩි ග්‍රහණය (= ආදාය) ලිඛිල් වෙයි.

මීළහට නාම - රුපයන්ගේ පව්චය පරිග්‍රහය යහනින් සිදුවෙයි. මේ නාම-රුප පරිමපරාව එකිනෙකට හේතු - ප්‍රත්‍යා වෙමින්, හේතු-ලිල පද්ධතියක් ලෙසින් දිගින් දිගට ම ක්‍රියාන්මක වනු හැර, එය පාලනය කරන - රේට අධිපතිකම් කරන “මෙක්” නැති බව තහවුරු වීමෙන්, සංස්කාර බදානීම තවත් අඩුවෙයි; සංස්කාර අත්හැරීම පණ ගැනීවෙයි.

අනෙකුරුව අනිවානුපස්සනාව වැඩෙන්නට වෙයි. පස්ද්වස්කන්ධය ම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ආකාරය ප්‍රත්‍යා වෙත් ම, “මේ සංස්කාර සන්තතිය තුළ ‘මෙක්’ කොයින් දී” සි යෝගවරයා අවබෝධ කර ගනියි. අනිවානුපස්සනාවට අනුකූලව කොයින් දී” සි යෝගවරයා අවබෝධ කර ගනියි. අනිවානුපස්සනාවට අනුකූලව



දුක්ඛනුපස්සනාව ද ක්‍රියාවන් වෙයි. “හුදු දුක් ගොඩක් වන මේ පස්වස්කන්ධය ‘මම’ වන්නේ, ‘මගේ’ වන්නේ කෙසේ ඇ? මෙය මුළුමනින් ම අන්හල පුතු නිසරු කුණු ගොඩක්” යි වැට්ටීම ඇතිවෙයි. මෙසේ අනෘතානුපස්සනාව ද තීවු වෙමින් “මම” සජ්ජාව දියැවී යන්නට වෙයි. පටිනිස්සේග්ගයට වඩාඩාත් නැඹුරු වෙයි.

නිරෝධානුපස්සනාව තුළින් පස්වස්කන්ධයෙහි ම හඩිගය පුන-පුනා දකින් ම සංස්කාරයන්ගේ ආදිනවයන් තවතවන් ප්‍රකට වෙමින් නිබිඳුනුපස්සනාව යවිමන් කෙරෙයි. සංස්කාරයන් “මම ය - මගේය” යි ගෙන සතුවූ වන ස්වභාවය (= තන්දිය) වියලුවමින් පරිව්වාගය වේගවන් වෙයි. සියලු සංස්කාරයන්ගෙන් අන මීදීමෙහි කැමුත්ත යෝගාවවර යන්තානායෙහි බලවත්ව නැඟී සිටියි.

එහෙයින් “මම ය - මාගේ ය” යි ආදරයෙන් රක්ෂා කළ ඇය - කන - නැහැය - දිව - කය පිළිබඳ රාගය ක්ෂය වී ඒවා අන්හැරෙයි. යෝගාවවරයා මලන්වයෙන් පරිහරණය කළ රුප - පද්ද - ගන්ධ - රය - එංටයිතිය යන පස්ව කාමයන්හි හයානක හාවය පසක් කළ බැවින් ඒවා ද දුරු කෙරෙයි. තම වින්ත සන්තානායෙහි භෞල්මන් කළ ඇලිම් - ගැටීම්, රුවි-අරුවිකම්, අපේක්ෂා, දිවියි, විපරිත සජ්ජා, විතරක ආදිය ද මමායනය පහවීමෙන් ගිලිහි යනු දකිනින් මධ්‍යස්ථා වෙයි.¹⁴

මෙසේ විරාගානුපස්සනාව මුහුකුරා යයි. වර්තමාන වශයෙන් එලංඩින සැම සංස්කාර අරමුණක් කෙරෙහි ම යෝගාවවරයා උපේක්ෂක වෙයි. ඒ අරමුණ එතැන්හිදී ම නිරුද්ධ කෙරෙයි; හැර දමයි. අනාගතය ගැන බිඳකුද පැවැත්මක් නැත. අනීතය ගැන බිඳකුද තැවැත්මක් නැත.¹⁵ සන්දිවිධික වශයෙන්, අකාලික වශයෙන්, සිත නිවි යැනයෙයි.

තෙන් ලේකය ම පිළිබඳ සත්‍යය, යෝගාවවරයා අනියයින් ගැඹුරු සමාධීමන් මනසකින් අන්දකියි. අනිවිත - දුක්බ - අනත්ත යන විශ්ව සාධාරණ ධර්මනාවන් අස්සක් - මුල්ලක් තැර ක්ෂණයක් පාසා ක්‍රියාත්මක වන අන්දම හෙතෙම දැඩි උපක්ංචාවෙන් පුතුව නරඹයි. මුළු විශ්වය ම වනාහි අන්ම ස්වභාවයෙන් මුළුමනින් ම ගුනාත් වන්නා වූ¹⁶ හුදු ගක්නි (= දානු) සමූහයක අනෙකුතාව පුනා සම්බන්ධතාවකින් යුත් පැවැත්මක් පමණක් බව ප්‍රතිච්චිත කරයි. ඔහුගේ දරුණා පර්යෙන් “මම” නැත. තම පස්වස්කන්ධය ද බාහිර ලේකය ද අතර වෙනසක් නැත. “එතැනා” - “මෙතැනා” කියා බෙදීමක් නැත. ඒ නියා ඒ “දෙතැනා අතරක්” ද නැත. ද්වියනාව (= දෙකක්, දෙදෙනොක්, දෙතැනාක් ලෙස යැලුකිම) මැකි ගොස් ඇත. ¹⁷ සැම තැන ම සැම මොහොතුක ම ඇත්තේ ඒකීය හාවයෙකි; එක ම ධර්මනාවෙකි; එක ම සත්‍යනාවෙකි. එතැනාත් මෙතැනාත් කොතැනාත් ඒ සත්‍යනාව එසේ ම ය. රියේන් අදත් හෙටන් ඒ ධර්මනාව එසේ ම ය. මෙසේ ජේ තත්ත්ව (= “එතේ - වන - බව”, සරා ස්වභාවය, සත්‍ය ස්වභාවය) අවබෝධ කරයි.¹⁸ ඒ අවිතට (= “නොඑතේ - නොවනා”, නොවනාස් වනා)¹⁹ ස්වභාව ධර්මයට තිස නමයි; අනුගත වෙයි; විරුදුව නොයෙයි. ස්වභාව ධර්මයන්, යටන් පිරියෙයින් තමනාට මොහො උපකාරී වූ බෝධිපාක්ෂික ධර්මයන් හේ, “මම ය - මාගේ ය” යි නොගනියි.²⁰ පරතෙර පෙනෙන ගහක් පරතෙරක් නොපෙනෙන මග සමුදුරට එක්ව “ගහ ය” යන සම්මුතිය අන්හරිත්තාක් මෙන්, යෝගාවවරයා “මම - මගේ” යයි මුලාවෙන් ගන් සියල්ල හැරපියා ධර්ම ප්‍රවාහයට එක් වෙයි!²¹

අනීතය අන්හැරි ඇත. අනාගතය ද අන්හැරි ඇත. වර්තමානයෙහි සංස්කාර මානුයක් පවතියි. එය ද අනිවිත හේ දුක්බ හේ අනන්ත හේ වශයෙන් විනිවිද දකිනින් කෙලෙස්

අනුසය කම්පා කරවලින් අත්හැරදී,²² නැවත කිසිදු සංස්කාර අරමුණක් ආදනය (= ගැනීම) නොකරමින්, “අතාදා” (= ආදනය නොමැති බව) නම් වූ ද,²³ “අදන - පටිනිස්සග්ග” (= ආදනය හැරපිම) නම් වූ ද,²⁴ “සබ්බුපදි පටිනිස්සග්ග” (= සකන්ධ, කෙලෙස්, කරම, කාම යන සියලු උපයින් හැරපිම) නම් වූ ද,²⁵ නිරවාණ ප්‍රත්‍යක්ෂයෙහි සින බැය ගනිදි. ඒ සමහ ම ඒ ඒ ලෝකේත්තර මාර්ගය හා සම්බන්ධිත කෙලෙස් සිමාව නැවත නොගන්නා ලෙසින් ම අත්හැර දමනු ලැබේ. එවිට ඒ කෙලෙස් හේතුවෙන් මත ඉපදීමට හැකියාව නිබෙන්නා වූ යම් නාක් සංස්කාර වේ ද ඒ ම භැම ද නුපදීම වශයෙන් ම දුරු කෙරෙනු ලැබේ.

විදරුගනාවෙහි විවිධ අවස්ථාවලදී සංස්කාරයන් හැර දම්මින් ක්‍රියාවන් වන පටිනිස්සග්ගානුපස්සනාව මෙසේ ලෝකේත්තර අවස්ථාවේදී මුදුන්පත් වෙයි.

“විසුද්ධි මග්ගය” ප්‍රධාන කොට ගත් අව්‍යාවෙහි දක්වෙන පරිදි, සකන්ධ හා අහිසඩ්බර (= කරම) සහිත කෙලෙසුන්ගේ හැරපිම ලෙසින් ද පරිවිචාර පටිනිස්සග්ගය විස්තර කළ හැකිය.²⁶ (යමස්තයක් වශයෙන් සියලු සංස්කාරයන්ගේ හැරපිම සේ ගත් කළ, කෙලෙස් ද සකන්ධ ද කරම ද එහි ඇතුළත් වෙයි). තද්ධිව කෙලෙස් දුරු කිරීම ද විදරුගනා මාර්ගය පුරා ම සිදුවන ක්‍රියාවෙහි.²⁷ මෙතෙක් විස්තර කරන ලද සෑම අනුපස්සනාවකින් ම කෙලෙස් පරිවිචාරයක් සිදුවෙයි. එහෙයින් ඒ ඒ කෙලෙස් අත්හැරීම ද එමගින් නිවනට නැඹුරුවීම ද මෙතෙක් කිරීම පටිනිස්සග්ගානුපස්සනාවක් වෙයි.²⁸

කෙලෙසුන්ගේ තද්ධිග ප්‍රහාණය නියා, මුලදී විස්තර කළ පරිදි, වර්තමාන වශයෙන් ම සකන්ධ හැරපිම සිදු වෙයි. එසේ ම තද්ධිග ප්‍රහාණය පවතින කාලය තුළ පහ වූ කෙලෙස් හේතුවෙන් කරම ජනීන නොවේ. ඒ කරම නුපන් බැවින් ඉන් අනාගතයේදී විපාක ලෙසින් සකන්ධ නුපදී. එහෙයින් කෙලෙස් තද්ධිව දුරු වන විට ඒ හා මෙසේ ඇඳුණු කරම හා සකන්ධ ද පරිනාශාග කෙරෙනි සේ කියනු ලැබේ.²⁹ වෙනත් අයුරකින් කිවහොත්, මෙය වනාහි කිලේස - කම්ම - විපාක යන වට්ට තුන අත්හැරීමකි. ඉදින් මේ තුන් වට්ටය අත්හැරන ආකාරය විසුදුන් නුවනට ප්‍රකට වෙයි නම් එය ද පටිනිස්සග්ගානුපස්සනාවක් සේ යැලුකිය හැකිය.

විදරුගනාවේ ප්‍රාප්‍රමික අවධියෙහි සිට පටිනිස්සග්ගානුපස්සනාව තුමයෙන් වැඩියි; පුළුල් වෙයි; ගැඹුරට විහිදේ. අනිකුත් අනුපස්සනාවන්හි යාමුහික එලය ලෙසින් සැලකිය හැකි මෙය, විදරුගනාව සහිතවත් කිරීමට මහෝපකාරී වෙයි. දියුණු විදරුගනාවේදී විශේෂයෙන් ප්‍රකට වෙයි; ප්‍රබල වෙයි. මුද්‍ය්විතුකම්තා - සඩ්බාරුපෙක්ඛා සැණ තුළ අනියෙන් කුපි පෙනෙයි.³⁰

පටිනිස්සග්ගානුපස්සනාවෙන් දුරු කෙරෙන ආදනය නම් සංස්කාරයන් “මම ය - මගේ ය” සේ තන්හාවෙන් අල්වාගැනීම ලෙස හැදින්විය හැකිය. ³¹ යන්තානගත මෝහය - නොදුනීම නියා ම එසේ මමන්වයෙන් ගැනීම සිදු වෙයි. ඒ තෘප්ත්‍යා ප්‍රහාණය හේතුවෙන් සන්වය සයරින් නොමිදේ; හවයෙහි ම රඟෙමින් මහ දුක් විදියි.³²

එහෙන් අනුපස්සනා සැණ බලයෙන් මෝහ කඩිතුරාව ඉවත් වෙයි; විද්‍යාලෝකය පහළ වෙයි; සංස්කාර ලෝකයේ යැබූ තතු හෙළි වෙයි; “මම ය - මාගේ ය” ආදනය කිරීමට තරම සාරයක් - වටිනාකම්ක් කිසිම සංස්කාරයක නොමැති බව ප්‍රත්‍යක්ෂ වෙයි;

අත්තන් ම එඩු වෙන්කර ගැනීමක්, වැට - කඩුජ - බැමි බැදිමක් කළ නොහැකි බව අවබෝධ වෙයි. සංස්කාර ප්‍රවාහය ඇතිවෙමින් - නැතිවෙමින් නොහැවති ගලා යයි. ඒ තුළ “මමෙකු” - කෙහෙකු - ස්ථිර යාරයක් තිබිය නොහැකි බව යෝගාවවරයාහට වැටහේ. “මම” යනු පුදෙක් මායාවක් - මිරිහුවක් - මවා ගැනීමක් - මණ්ඩුනාවක් - අයනායක් බව පැහැදිලි වෙයි.³³

තැනි “මමෙකු” ඇති කර ගැනීමට, පවත්වාගෙන යාමට දරන නිරර්ථක ව්‍යායාමය තුළින් සියලු දුක් උරුම කර ගන්නා ආකාරය ද යෝගාවවරයා ප්‍රතිච්චිත කරයි. “මම ය - මගේ ය” යි අල්වා ගන්නා දැම සංස්කාරයක් ම විපරිණාමයට පත්ව නිරුද්ධ වෙයි. ඉන් දුක් හට ගනියි. එහෙන් පුනපුනා සංස්කාරයන් ආදාය කිරීමට ම මහ වෙශයක් - දුකක් දුරටයි. අවිර්තා, තූෂ්ඨා, මානා, දිවයි ආදී අනාන්ත අනර්ථකාරී ක්ලේෂයන් පවා “මම ය - මගේ ය” යි ප්‍රහණය කරමින් දුක් ගිනි ජාලාවක නිමිත්ත වන හැරී ද යෝගාවවරයා දකියි.³⁴ කවර හෝ සංස්කාරයක් ආදාය කිරීම වනාහි ගිනිගෙන දිලියෙන මහ යකඩයක් හෝ විෂයෝග සර්පයෙකු හෝ බදාතැනීමක් වැනි අනි නිහිපුණු ආදිනවයක් - මහා ම මෝඩකමක් බව මහුව හැඳියි.³⁵

එ ප්‍රත්‍යාවනේධිය වැඩින් ම ආදාය ද අත්හැරයි! පටිනිස්සයග්‍රැනුපසස්සනාව වැඩයි. නැවත නැවතන් සංස්කාරයන් ප්‍රහණය කිරීම අන්තිවුවෙයි. ආදාය දුරු කෙරයි.³⁶

අනාත්ම ලක්ෂණය මූල් කොට ගෙන සංස්කාරයන් අත්හැරීම සිදු වන හෙයින්, පටිනිස්සයග්‍රැනුපසස්සනාව අනාත්තානුපසස්සනාවහි ම විකාශනයක් බව පෙනෙයි. එහෙන් ඉන් දුරු වන ආදාය වූ කළී තූෂ්ඨාව පදනම් කොට ගන්නක් වන නියා, දුක්බානුපසස්සනාවක ස්වරුපයක් ද එහි අඩංගු වෙයි. කෙසේ මුව ද පටිනිස්සයග්‍රැනුපසස්සනාව, මූලික ඉන් අනුපසස්සනාවන්හි ම මුදුන්පන්වීමක් ලෙස යැලුකිය ගැනීය.³⁷

පටිනිස්සයග්‍රැනුපසස්සනාවහි එක් විශේෂ ආකාරයක් මේක්මිම නිකායෙහි “දිසනා පුත්ත” යෙහි දුක්වෙයි.³⁸ මෙහිදී ලේකනාපයන් වහන්සේ පළමුව දිසනාව පිරිවැලියාගේ උවිෂේෂ දිවයිය දුරු වන සේ උවිෂේෂ, යස්සන, ඒකවිව යස්සන (= “අනැම් දේ නිනා ය”) යන දැළුටින්හි පටිනිස්සයග්‍රය පිළිබඳව දේශනා කළහ. ඉක්තින් කයෙහි රාගය පහ කිරීම යදා 11 ආකාර සම්පන්‍යනයක් විදුලහ.³⁹ අනුරුව පුත්, දුක්ත්, උපක්තා යන තුන් වේදනාවන් හඳුන්වා දී, ඉන් එක් වේදනාවක් පටිනින කළේහි අනෙක් වේදනා දක නොමැති බව පෙන්වීමින්, අනිවිව හා අනාත්ත ලක්ඛයන් මතු කොට දුන්හ. තවදුරටත්, එම තුන් වේදනාවන් ම අනිවිව - සඩ්බන - පටිවිව සමුරුපන්තා - බය - වය - විරාග - නිරෝධ ස්වභාවයෙන් පුක්නයැ යි දැකීමෙන් නිඩිවිදවන් විරාගයන් විමුක්තියන් යාක්ෂාත් කෙරෙන අන්ත්ම විස්තර කළහ. දේශනාව කෙළවර දිසනාව යෝගාන් විය.

හාගාවතුන් වහන්සේට පටන් සලමින් මෙම දේශනාව අයාගෙන පුන් සාරිපුත්ත ස්වාමින් වහන්සේට මෙසේ සිතුණි:

“හාගාවතුන් වහන්සේ ඒ ඒ ධර්මයන් විභිජට තුවණීන් දාන ඒ ඒ ධර්මයන්ගේ ප්‍රහාණය අපට විදුලහ. පුගතයන් වහන්සේ ඒ ඒ ධර්මයන් මැනවීන් දාන, ඒවායේ පටිනිස්සයග්‍රය අපට විදුලහ.”

මෙය නුවකින් මෙනෙහි කරන කළේ යැරියුත් සභාමීන් වහන්සේගේ සිත ආයවයන්ගෙන් මිදුණි. (= රහන් විය.)⁴⁰

සංස්කාරයන්ගේ ප්‍රහාණය හෙවත් පටිනිස්සේගේ අනුව සිත යෙදීමෙන්, ප්‍රබල ලෙස පටිනිස්සේගේ තුළුපස්සනාට ක්‍රියාත්මක වී ඇරහන්වය යලය දෙන ආකාරය මේ අනුව අපට පැහැදිලි වෙයි.

කොළඹේ ඇතුළු සංස්කාරයන් අත්හැරිමෙන් යෝගවවරයාහට මහා යැනයිමක් වර්තමානයේදී ම අත්දැකිය හැකි වන්නේය. මේ නාක් ඔහු මහා දුක් ගෙන දුන්නා වූ සංස්කාර ගොඩක් “මම ය - මාගේ ය” දී සිය මත පටවාගෙන, කොළඹුන්ගේ වගලෙකු වී මහත් පිහාවකට පත්ව සිටියේ, නමා එබදු අයරණ තත්ත්වයක සිටින බවකු දු නොදුන ය.

එහෙන් විදරුගනා ප්‍රජාවෙන් හේ සනාථය දකිනි. කිසිම වැඩිකට නැති අනවශ්‍ය බරක් උපුලමින් තමා දුකෙහි ගැලී සිටින ආකාරය අවබෝධ කරයි. එහෙයින් හේ ඒ සංස්කාර බර විකෙන් වික ඉවතට විසි කරයි. බර අඩු වන තරමට තමාට ලැබෙන යහනය අත්දැකිමින්, ඉතිරි බර ද අත් හැරීමට උත්සුක වෙයි. අවයානයේදී, සියලු බර හැර දමා, වවනයෙන් විස්තර කළ නොහැකි මහා යැහැල්ලුවක්, ගාන්තියක්, යන්සිමක්; නිවිමක්, සිසිලයක්, විමුක්ති පුවයක් මෙලුවදී ම දුක්ති විදියි.⁴¹ යැබු යැපය යාක්ෂණය් කරයි!

★ ★ ★

“එහෙයින් මහණනි, මෙහි එ යමක් නුඩිලාගේ නොවන්නේ ද, එය දුරු කරව! එය දුරු වූයේ, නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, කුමක් නම් නුඩිලාගේ නොවන්නේ ද?

මහණනි, රුපය නුඩිලාගේ නොවයි. එය අත්හරුව! එය අත් හරින ලද්දේ. නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, වේදනාට නුඩිලාගේ නොවේ. එය පහ කරව! එය පහ වූයේ, නුඩිලාට බොහෝ කළක් හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, සක්ෂේපව නුඩිලාගේ නොවේ. ඒවා බැහැර කරලව! ඒ හැම බැහැර කරන ලද්දේ, නුඩිලාට බොහෝ කළේ හිත පිළිය යුව පිළිය වන්නේය.

මහණනි, සඩ්බාර නුඩිලාගේ නොවේ. ඒවා බැහැර කරලව! ඒ හැම බැහැර කරන ලද්දේ, නුඩිලාට බොහෝ කළක් යහපත පිළිය යැපය පිළිය වන්නේය.”⁴²

අභ්‍යාලිපි

1. පටි + නි + සත = පටිනියෝගුතන = පටිනියෝගයෙයා.
2. “පටිනියෝගෙහි අදා පටිනියෝගය: පරිව්වාග - පටිනියෝගය ව පක්බනුතා-පටිනියෝගය ව.” - (ප. ම. - i: 370 පට)

“පටිනිස්සග්ග යනු පටිනිස්සග්ග දෙකකි: පරිව්වාග පටිනිස්සග්ගය ද පක්බන්දන පටිනිස්සග්ගය ද (වෙයි).”
3. “කජ... පහානපසුදු පරිව්වාගටේ සූජා... යෙ යෙ ධම්මා පහිනා භොනති, තෙ තෙ ධම්මා පරිව්වනා භොනති.” - (ප. ම. - i : 166 පට)

“කෙයේ පහාණය (= පහ කිරීම) පිළිබඳ ප්‍රජාව පරිත්‍යාග ස්වභාවයෙහි ඇත්තාය (නම් එවි ද යත්) : යම් යම් ධර්මයේ ප්‍රහිණ මුවාහු වෙත් ද, ඒ ඒ ධර්මයේ පරිව්වාග කරන ලද්දූ (= හැර දමන ලද්දූ) වෙති.”

අව්‍යාව විවරණය:

“පහානෙපසුදුති... පර්හනා පසුදු, පර්හනතිනි වා පර්හනති තෙනාති වා පහාණ, පරිව්වාගටේ සූජානති පරිව්වාගනයහාව. සූජා... පරිව්වනා භොනතිනි පහාණවයෙනාව ජඩ්ඩිනා නාම භොනති.”

- (ප. අ.: 24 හා 211 පට.)

“පහාණය පිළිබඳ ප්‍රජාව යනු... දුරු කිරීමේ නුවන ය. පහ කෙරෙනි දී හේ මේ මහින් පහ කෙරෙනි දී හේ පහාණ (නම් වෙයි.) පරිත්‍යාග ස්වභාවයෙහි ඇත්තාය නම් පරිත්‍යාගය ස්වභාව කොට ගත් නුවන ය. පරිව්වාග කරන ලද්දූ වෙති යනු, පහාණ වගයෙන් ම හැර දමන ලද්දූ නම් වෙති.”

4. “රුප. පරිව්වනිනි පරිව්වාගපටිනියෝගයෙය... වෙදනා... -පෙ- සසුදුදා... -පෙ- යඩ්බාරේ- පෙ-විසුදුදා... -පෙ-වකුරා-පෙ-පරාමරණ. පරිව්වනිනි පරිව්වාගපටිනියෝ -ගයා.”

- (ප. ම. - i: 370 පට.)

“රුපය අන්හරියි නු දී පරිව්වාග පටිනිස්සග්ග (නම්.)... වෙදනාව.... යංඡුව.... යංඩාර.. විසුදුදාය..... ඇය... පරා-මරණය පරිව්වාග කෙරෙනැශු දී පරිව්වාග පටිනිස්සග්ග (වෙයි.)”

මෙහි දක්වා ඇති පෙයාලමෙහි ස්කන්ධ, ආයතන, බාභු, ඉන්දිය, ණව, ධ්‍යාන, පටිව්ව සමුප්පන්න ධර්ම ආදි සංස්කාර ප්‍ර්‍රේෂ්ද ඇතුළත් වෙයි.

- (ප. ම.-i: 12 - 18 පට බලන්න.)

අවුවා විවරණය:

“රුපා පරිවච්චීනි ආදිනවදයෙනෙන නිරපේක්ඡතාය රුපක්ඡතාය
පරිවච්චී.”

- (ප. අ.: 362 පට)

“රුපය අත්හරියි යනු ආදිනව දැකීමෙන් අපේක්ෂා රහිත වී රුපස්කන්ධය
අත්හරියි.”

5. “පරිනියෝගනා, පහාතබඩ්‍ය තදිගවයෙන වා යමුවෙශ්දවයෙන වා පරිවච්චනා
= පරිවාශපවිනියෝගෙයා.”

- (වි. වී. (සි.) - i: 281 පට)

“පරිනිස්සේර්ජනය (= හැරපිම), ප්‍රහාණය කළ යුත්තෙහි තදිග වශයෙන් හෝ
සමුවිශේෂ වශයෙන් හෝ පරිවාශප පරිනිස්සේර්ජය යි.”

6. “යකුං සික්කවේ පහාතබඩා. කිස්ව සික්කවේ යකුං පහාතබඩා: වකුවා සික්කවේ
පහාතබඩා. රුපා පහාතබඩා. වකුව්විස්ස්සාරුනා පහාතබඩා. වකුවයම්වයෙයා
පහාතබඩා. යමිදා වකුවයම්වයා උප්පූජනි වෙදිනා, යුතා වා දුක්කං වා
අදුක්කමයුතා වා තමපි පහාතබඩා; ගොනා-පෙ-සානා-පෙ-ලීවා-පෙ-කායා-පෙ-මනා-
පෙ-තමපි පහාතබඩා.”

- (ය. නි. -iv: 64 පට; ප.ම. - i : 48 පට)

7. (i) “රුපා පස්සෙනා පත්‍රානි. වෙදනා පෙ-සස්ස්දා-පෙ-සඩ්බාරේ-පෙ-විස්ස්දාරු-
පෙ- වකුවා- පෙ-තරාමරණ- පස්සෙනා පත්‍රානි....”

- (ප.ම. - i: 50 පට.)

“රුපය (විදුළුන් නුවණීන්) දකින්නේ පහ කරයි. වෙදනාව.... යස්ස්ස්ව...
යඩ්බාර.... විස්ස්දාරය..... ඇය.... තරා-මරණය දකින්නේ පහ කරයි....”

- (ii) “රුපෙ සික්කවේ, ගො ජනේ ගො රාගො යා නාන්දි යා තණ්ඩා, තා පත්‍රහර්.
වට්. තා රුපා පහිනා හවියෝනි.... වෙදනාය-පෙ-සස්ස්දාරය-පෙ-සඩ්බාරේ -පෙ-
විස්ස්දාරේ - පෙ-ඕව්. තා විස්ස්දාරු- පහිනා හවියෝනි....”

- (ය. නි. -iii: 280 පට)

“මහණෙනි, රුපය පිළිබඳ යම් ජන්දයක් යම් රාගයක් යම් නන්දියක් යම්
නෑස්හාවක් වේ නම්, එය දුරු කරව. මෙසේ ඒ රුපය ප්‍රහිණ වුවා වන්නේය....
වෙදනාව.... යස්ස්ස්ව... යඩ්බාර... විස්ස්දාරය... මෙසේ ඒ විස්ස්දාරය පහ වුවා
වන්නේය....”

(iii) අධ්‍යාල්පි අංක: 42 බලන්න.

8. “විසඩ්බාරගතා විනතා - තණ්ඩා බයම්පකිගා.”

- (බ.නි. - i: 64 පට)

“(මගේ) සිත විසයකාරයට (= සයකාරයන්ගෙන් තොර වූ බවට) හියේය. ආයාවන්ගේ නැඩීමට පැමිණියෙමි.”

9. “.... මගෙය සමුවෙළද්‍රවයෙන සඳහා බනධාහිසච්චාරේහි කිලෙස පරිව්වන්... ත් පරිව්වාගපටියෙයෙන් වෙව... මුවවනි.”

- (වි. ම. : 214 පට; ප. අ.: 347 පට)

10. “නිබාලෙ විතත්. පකඛන්දානීන් පකඛන්දා-පටියෙයෙයෙන්.”
- (ප.ම. -i: 370 පට)

11. “විපයයනා හි... සඩිනදෙයදයෙනෙන වි තබනිපරිනේ නිබාලෙ තනතිනනතාය පකඛන්දානීන්.... මගෙය.... ආරම්භකරම්භන නිබාලෙ පකඛන්දානීන්.... පකඛන්දාපටියෙයෙන් වාත් මුවවනි.”

- (වි.ම.: 214 පට; ප. අ.: 347 පට)

“විදරුගනාව වනාති.... සඩින (ධරමයන්ගේ) දෙස් දැකිමෙන් රේට (= සඩිබනයට) වෙනස් (අසඩින ස්වභාවය) වන නිවනෙහි, රේට නැඹුරුවීමෙන් පිවිය ගනිනි යි (ද).... (ලෝකේත්තර) මාර්ගය.... අරමුණු කරමින් නිවනෙහි වැද ගනිනි යි (ද)... පක්බන්දන පටිනිස්ස්ගේ යයි ද කියනු ලැබේ.”

විකා විවරණය:

“.... තත්තිනනතායාති තදධිමුනනතාය. පකඛන්දානීන් අනුපටියන්, අනුපටියන්. විය හෙති.”

- (වි. වි. (ස.) -i: 281 පට.)

“.... රේට නැඹුරුවීමෙන් යනු, එහි නිශ්චිත වූ බැවින් ය. පක්බන්දනය කරයි යනු, පිවියයි; වැදගතු වැනි වෙයි.”

12. (i) “පටිනියෙයනාකාරෙන පවතනා අනුපයයනා = පටිනියෙයනානුපයයනා”
- (ද. වි. : 74 පට; වි. වි. (ස.) - i:279 පට)

“පටිනිස්ස්ගේ ආකාරයෙන් පැවැත්වෙන අනුපස්සනාව ය. =
පටිනිස්ස්ගානුපස්සනාව ය.”

(ii) “පටිනියෙයගෙයෙව අනුපයයනා = පටිනියෙයනානුපයයනා:
විපයයනාමගානාමෙන් අධිවචනා.”

- (වි. ම.: 214 පට; ප. අ.: 347 පට.)

“පටිනිස්ස්ගෙය ම අනුපස්සනා ද වූයේ පටිනියෙයනානුපයයනා. (නම වෙයි.) විදරුගනාවට ද (ලෝකේත්තර) මාර්ගයට ද වෙනත් නමකි.”

13. අංකය: 12 - ii බලන්න.

14. “යා කිසුවී රුපා.... සක්‍රී රුපා. ‘නොත්. මම, නොසොහමයේ, තාමෙයා අනතා’න් එවමෙන් යථාගුතා. සමමප්පසක්දය පසෙයි. යා කාවි වෙදනා -පෙ-යා කාවි සයක්දු- -පෙ-යා කෙලි යඩිබාරා -පෙ-යා කිසුවී විස්ක්දුණා -පෙ- පසෙයි.....”
- (ස. නි. -iii: 174 - 176 පිටු ආදිය.)

“යම් රුපයක් වේ ද.... (ඒ) හැම රුපය... යම් වෙදනාවක් වේ ද.... (ඒ) හැම වෙදනාව.... යම් සයක්දුවක් වේ ද.... ඒ හැම සංඝව.... යම් සඩිබාරයෝ වෙත් ද.... ඒ හැම සංඛාරයන්... යම් විස්ක්දුණායක් වේ ද.... ඒ හැම විස්ක්දුණාය ‘මෙය මගේ නොවේ; මෙය මම නොවේ; මෙය මගේ ආත්මය නොවේ ය’යි මෙයේ මම ඇති යැවිය මනා (විද්‍යුත්) නුවහින් දකිනේ....”

15. “අතිතා නානවාගමෙයා - නාපුවිකඩි අනාගතා.
යදුතිතා පහිනා තා - අපපනනක්ද අනාගතා.
පවුවපපනනක්ද යො ධමම් - තත්ත් තත්ත් විපසෙයි....”
- (ම. නි. - iii: 398 - 430 පිටු)

“අතිත (පස්වස්කන්ධයන් නන්දියෙන්) අනුගමනය නොකරන්නේය. අනාගත (පස්වස්කන්ධයන් නන්දියෙන්) නොපතන්නේය. යමක් අතිත ද එය ප්‍රහිණ වූයේ වෙයි. අනාගතය නොපැලීමියේ වෙයි. වර්තමාන යම් ධර්මයක් වේ ද (එය) එතුන් එතුන්හි ම විදරුනා කරන්නේය.”

16. “යයමා ව බො ආනන්ද, පුස්ක්දා. අනෙනන වා අනත්තියෙන වා, තයමා පුස්ක්දා ලොකොනි මුවවති....”
- (ය.නි. - iv: 120 - 122 පිටු; ප. ම. - ii: 140 පිටු.)

“යම් හෙයකින් ආනන්දය, ආත්ම හාවයෙන් ද ආත්මයට අයන් වන බවින් ද ගුනා වෙයි ද, එහෙයින් ලෝකය ගුනා යයි කියනු ලැබේ.”

17. “.... නොව ඉඩ, න නුරා, න උගයමනතරේ.”
- (මු. නි. - i: 144 පිටු)

“.... මෙහි ද නොවන්නේය; එහි ද නොවන්නේය; (ඒ) දෙක අතරහි ද නොවන්නේය.”

18. (i) “යා අනිවවා තා දුකකා; යා දුකකා තා අනිවවා. යා අනිවවිස්ක්දා දුකක්ඩා, තා අනාතා. යා අනිවවිස්ක්දා දුකක්ඩා අනාතාව තා තථා. යා අනිවවිස්ක්දා දුකක්ඩා අනාතා ව තථ්‍යාව, තා යවවා. යා අනිවවිස්ක්දා දුකක්ඩා අනාතා ව තථ්‍යාව යවවා. තා එකයඩිගිනා. යා එකයඩිගිනා, තා එකතනා....”
- (ප. ම. - ii: 24 පිටු)

“යමක් අනිවව ද, ඒ දුක ය. යමක් දුක් ද, ඒ අනිවව ය. යමක් අනිතා ද දුජ්ඛ ද, ඒ අනාත්ම ය. යමක් අනිවව ද දුක්ඛ ද අනත්ත ද, ඒ තථා ය. (= යථා ස්වභාවය ය.) යමක්

අනිය ද දුක් ද අන් ද තම ද, ඒ සත්‍ය ය. යමක් අනිතා ද දුක් බ ද අනාත්ම ද තමා ද සත්‍ය ද, ඒ එක-සඩුහිත ය. (= එකට කැටී කොට ගන්නා ලද්දේය.) යමක් එකට සංග්‍රහ කරන ලද්දේ ද, එය එකත්වය ය. (= එකකි)“

අවුවා විවරණය:

“..... යථාසාධාරණතා තම්... තම තමන් න්... සභාවුතුත්.”

- (ප. අ.: 423 - 424 පට)

“... යථා ස්වභාව වන බැවින් තම ය.. ඒ තමය යනු, එය ... ස්වභාවය වූයේය.”

(ii) “එකං හි සවවං - න දුනියමනී.” - (පු. නි.: 278 පට)

“සත්‍යය එකක් ම ය. දෙවැන්නක් නැත.”

(අධි ලිපි අංක: 19 ද බලන්න.)

19 “වතනාරිලානි හිකබවේ තමානි අවිතයානි අනැසුදුපානි. කනමානි වතනාරි: ‘ඉදා දුක්බන්නි හිකබවේ, තමෙමත් අවිතප්‍රමෙන්. අනැසුදුප්‍රමෙන්. ‘අයං දුක්බයමුදයා’ ති - පෙ- අයං ‘දුක්බනිරෝධා’ ති - පෙ- අයං ‘දුක්බනිරෝධගාමිනීපටිපදා’ ති - පෙ-අනැසුදුප්‍රමෙන්....”

- (ස. නි.-viii:284 පට; ප. ම. - ii : 20 පට)

“මහණෙනි, මේ සතරෙක් තම් ය. (= සත්‍ය ය.) අවිතප ය. (= නොවෙනස් වන පුළු ය.) අනැසුදුප ය. (= අන් පරිදි නොවන පුළු ය.) කවර සතරෙක් ද යන්: මහණෙනි, ‘මේ දුකෝයි’ දේ යන මෙය..... ‘මේ දුකේහි ජේතුව ය’, යන මෙය..... ‘මේ දුකේහි නිරෝධය’ දේ යන මෙය... ‘මේ දුක්බ නිරෝධය යදාහා පිළිවෙන ය.’ යන මෙය, ‘එසේ ම වෙයි’; ‘නො-එසේ නොවෙයි’; ‘අන්-සේ නොවෙයි’....”

අවුවා විවරණය:

“සභාවාචිරහනවෙයින තම්. දුකබං හි දුක්බමෙව වූනත්. සභාවයය අමොසතාය අවිතපං. න හි දුකබං අදුකබං නාම නොනි. අසුදුසභාවානුපගමෙන අනැසුදුපං. න හි දුකබං සමුද්‍යාධිභාවං උපග්‍රහනි.”

- (ස. අ. - iii: 228 පට)

“ස්වභාවය නොහරින ස්වභාවයෙන් තම් ය. දුක වතාහි දුක ම යැයි කියන ලදී. ස්වභාවයාගේ නොසේ බැවින් අවිතප ය. දුක වතාහි නොදුක් නම් නොවේ. අන් ස්වභාවයකට නොපැමිණෙන හෙයින් අනැසුදුප ය. දුක වතාහි සමුද්‍ය ආදි බවකට නොපැමිණයි.”

තමනා (= “එසේ-වන-බව”), අවිතපනා (= “නො එසේ- නොවන - බව”), අනැසුදුපනා (= “අන්-සේ-නොවන-බව”) යන පද පටිවිව සමුශ්පාදයට විශේෂණ වශයෙන් ද දක්වා තිබේ. (ස. නි. - ii:40 පට)

“.... ධම්මාපි වො පහාතබඩා, පගේව අධමා.”

- (ම. නි. - i: 338 පට)

“.... නුම්ලා විසින් (සමථ - විපස්සනා) ධර්මයේ ද හළ යුත්තාහු ය. අධර්මයන් ගැන කවර කරා ද?”

අමුවා වේචුය

“එනු ධම්මාති සමථවිපස්සනා.”

- (ම. අ. - ii : 90 පට)

21. “.... නියයටා වියකුදුනනා විප්පමුනනා විමර්යාදිකතෙන වෙතසා විහරනතිති.”

- (ය. නි. -ii: 270 පට; ය. නි. -iii. : 54 පට)

“.... (සංස්කාරයන් ‘මම ය - මාගේ ය’යි ගැනීම කෙරෙන) නික්මුණාහු, වෙන් වූවාහු, මිදුණාහු, සිමා කොට තොගත් සිනින් යුතුව වයනි.”

22. “මුක්ක පුරු මුක්ක පවතනා - මෙහෙම මුක්ක භවසා පාරු
සබනත් විමුනතමානයෝ-න පුන ජාතිජරා උපහිසි.”

- (ඉ. නි. -i: 110 පට)

“අතිත සංස්කාරයන් මුදව! අනාගත සංස්කාරයන් මුදව! වර්තමාන සංස්කාරයන් මුදව! (මෙසේ ඔබ) හවයෙහි පරතෙරට යන්නෙහි ය. හැම තන්හි ම මිදුණු සිතුන්තේක් ව, නැවත ජාති - ජරායට තොවීන්නෙහි ය.”

23. “අකිජ්වනා අනාදනා - එනා දීපා අනාපරා
නිබානාතීනි තා මුළුම් - ජරාමවූපරිකඩයා.”

- (යු. නි.: 336 පට)

“(කෙලෙස් පළිබේධයන්ගෙන් දුරු වූ හෙයින්) අකිජ්වන නම් වූ ද, (නැත්තු ගුහණයෙන් තොර වූ හෙයින්) අනාදන නම් වූ ද ඒ ද්විපය (හෙවත් පිහිට) අනෙකන් තොවේ; ජරා - මරණයන්ගේ යන්සිදිම වන එය නිවත යයි කියමි.”

නිද්දේස වේචුය:

“.... අනාදනති... ආදනප්පානා.... ආදනපටිනියයගෙය... අමතා නිබානාතී
‘.... අනාදනති.’”

- (ඉ. නි.: 296 පට)

“.... අනාදන යනු ... ආදන ප්‍රහාණය... ආදන පටිනිස්ස්ග්ගය.... අමතා නිරවාණය යි‘.... අනාදන’ වෙයි.”

24. “.... ආදන පටිනියයගෙය - අනුපාදය ය රතා
වේචුයටා ජුනීමනෙනා - තෙ ලොකේ පරිනිබුතා”

- (ඉ. නි. -i.: 44 පට)

“(සංස්කාරයන් තත්ත්වවන්) නොගෙන යමේක් ආදහ පටිනිස්ස්ග්ග (= සංස්කාරයන් ගැනීම හැරපිම) නම් (නිවනෙහි) ඇත්තු ද, ආගුවයන් ක්ෂේ කළ ඇතානුහාව යම්පන්න ඒ රහත්තු ලේකයෙහි පිරිනිවියාහු ය.”

25. 6 වන පරිවිෂේෂයෙහි 10 වන අධ්‍යාලිපිය ද 7 වන පරිවිෂේෂයෙහි 9 වන අධ්‍යාලිපිය ද බලන්න.

26. “... විපයයනා හි තද්ධිගවසෙන යදියේ බඩාහිසඩාරෙහි කිලෙය පරිව්වන්... නි පරිව්වාගපටිනියයගෙය වෙව.... වුවත්නි..”

- (ව. ම.: 214 පට; ප. අ.: 347 පට ආදිය)

27. “කනමාඩානනු පහානසස්සූ: ඉඩනත්තු එකතු... උයනුපෙනෙන පාපකෙ අකුයලේ ධමෙම නාධිවායෙනි, පර්හති, විනොදුනි, බාහනි කරානි, අනහාවා ගමෙනි. අයා වුවවතානනු පහානසස්සූ.”

- (අ. නි. - vi: 198 පට)

“අනන්දය, ‘ප්‍රහාණ සංඝුව’ කටරේ ද යන්: අනන්දය, මෙහි මහනු තෙම... උපනුපන් පාපි අකුයල ධර්මයන් තො ඉවසයි; දුරු කරයි; බැහුර කරයි; විනාශ කරයි; තුපදීමට පමුණුවයි. අනන්දය, මෙය ‘පහාන සය්ස්සූව’ යැයි කියනු ලැබේ.”

අවුවා විවරණ:

(i) “පහානසස්සූ... භාවතිනි පස්ස්වීයිය... පහාන... ආරම්මණ... කකු, උපහැරුණකසස්සූ... භාවතිනි.”

- (අ. අ. - i: 287 පට.)

“ප්‍රහාණ සංඝුව වඩිය යනු, පස් වැදුරුම් ප්‍රහාණය (= දුරු කිරීම) අරමුණු කොට උපදින සංඝුව වඩයි.”

පාච්චිය ප්‍රහාණය නම් වික්චමිහන, තද්ධි, සමුවිෂේෂ, පටිඵ්පස්සද්යි හා නිස්සරණ යන පහාන වෙයි. (ප. ම. -i: 48 පට) විද්‍රෝහනාවේදී තද්ධිග පහානය සිදු වෙයි. (1 වන පරිවිෂේෂයේ 9 වන අධ්‍යාලිපිය ද බලන්න.)

(ii) “පහානසස්සූනි පහානානුපයෙනා සූජෙන උපහැරුණසස්සූ.”

- (දී. අ. - ii: 757 පට; අ. අ. - ii : 665 පට; ව. අ.: 166 පට)

“ප්‍රහාණ සංඝුව යනු පහානානුපයේනා සූජෙයෙහි උපන් සය්ස්සූව ය.”

මෙම අනුව “පහාන සය්ස්සූ” යනු පටිනිස්ස්ග්ගානුපස්සනාව වශයෙන් ද ගන හැකිය. මෙහි 3 වන අධ්‍යාලිපිය ද බලන්න.

28. “සො ය... තං (හොති) අභිජ්‍යාදෙමනයයාන... පහාන..., තං පස්ස්සූය දියවා (දියවා) යාමුක... අජ්‍යුපෙක්වනා හොති.”

- (ම. නි.-iii: 232 පට; ස. නි. -v (ii) :110, 122, 132 පට.)

“හේ යම් ඒ අභිජ්‍යා - දේමනස්සයන්ගේ (= ලෝහ - දේප මුලික කෙලෙස්වල) ප්‍රහාණයක් එව ද, එය නුවණීන් දක (දක) මැනවින් උපේක්ෂිත (= මැදහන්) වූයේ වෙයි.”

අවුවා විවරණය

“පහානාන්ති ‘අනිව්‍යානුපස්‍යනාය නිව්‍යසස්‍යාදා පර්හති’න් එව. පහානාකරස්සානා. අධිපේන්තා. තා. පස්සාදාය දියාති තා... පහානාස්සානා. අපරාය විපස්‍යනාපස්සාදාය, තමපි අපරායාති එව. විපස්‍යනාපරමපර. දසෙයති... න කෙවල නිවරණදිධීමෙම, අභිජ්‍යාදේමනස්සයයිසෙන පන වූන්නාන. ධම්මාන. පහානාස්සාන්පි පස්සාදාය දියා දියා අරුකුපෙක්කානා හොති...’”

- (ම. අ. - iv: 98 පිට; ය. අ. - iii: 212 පිට)

“ප්‍රහාණය යන්හෙන්, ‘අනිව්‍යානුපස්‍යනාවෙන් නිව්‍ය යස්ස්සාව දුරුවෙයි’ නු ඕ මෙසේ ප්‍රහාණය කරන්නා වූ නුවණ අදහස් කෙරෙයි. එය නුවණීන් දක යන්හෙන්. ඒ..... දුරු කිරීමේ නුවණ අනතුරු විද්‍යුන් නුවණකින් ය, එය ද අනෙකුකින් ය යනුවෙන් මෙසේ විපස්‍යනා පරමිපරව දැක්වෙයි.... පුදෙක් නිවරණදී ධර්මයන්ගේ (පමණක්) නොව, අභිදු - දේමනස්ස ශිර්ෂයන් කියන ලද්ද වූ ධර්මයන්ගේ පහ කිරීමේ නුවණ ද නුවණීන් දක දක උපේක්ෂාවෙන් යුත්ත වූයේ වෙයි...’”

- (ම. වි. - iii: 303 පිට ද බලන්න.)

29. “... කිලෙසෙහි පර්හනෙනා තනතිමිනනක - කමම්, තනෙ නිබුතනනක බණ්ඩ ව පර්හති නාම.”

- (වි. වි. (කු.) - ii: 442 පිට)

වි. වි. - (සි.) - i: 281 පිට ද බලන්න.

30. (i) “..... පටිනිස්සානුපස්‍යනා: පටිසඩායන්ටියානා හි අය..”

- (ද. වි.: 74 පිට)

“.... පටිනිස්සානුපස්සයනා: මෙය ය-බාරුපෙක්බාව ය.”

(ii) “පටිනිස්සානුපස්සයන් මගයෙ ආයනනුතාය අතිනිකාඩ විපස්‍යනාය වයෙන වූන්නන් වෙදිතකි.....”

- (ප. අ.: 348 පිට)

“පටිනිස්සානුපස්සයන් යුතුව යනු (ලෝකෝත්තර) මාර්ගයට ආයන්න වූ අති තීක්ෂණ විද්‍රෝහනාවගේ වශයෙන් කියන ලද දි දතු යුතුයි.”

(iii) “පටිනිස්සානුපස්සයන් වූවියනගාමීනිවිපස්‍යනාවයෙන.....”

- (ප. අ.: 215 පිට)

“පටිනිස්සානුපස්සයන් යුත්තව යනු (ලෝකෝත්තර මාර්ගය වෙත පැමිණන) වූවියන ගාමීනි විපස්සයනාව වශයෙන් ය.”

31. (i) “අදහන්ති නිබුතනනවයෙන කිලෙයානා, අදෙයදයාවිනාය යයිනාරමණය වා ආදනා.”

- (ප. අ.: 94 පිට)

“අඳන යනු, ඉපදීම වශයෙන් කිලේසයන්ගේ හෝ දෙයේ නොදැකීමේ ස්වභාවය හේතුවෙන් සඩ්බන ආරම්මණයාගේ (= යංස්කාර අරමුණු) හෝ ගැනීම ය.”

(ii) “අඳනන් නිවාදිවසෙන ගහණ..”

- (ද. එ.: 74 පට)

“අඳන යනු නිත්‍ය ආදී වශයෙන් ග්‍රහණය යි.”

(iii) “අඳන.. මුවච්ච තණහා”

- (මු. නි.: 296 පට)

“තණ්හාව අඳන යයි කියනු ලැබේ.”

32. “තණහා දුනියා පුරිසා දිසමධානය-යර..
ඉන්ජාව’සූදු එහාව.. ය-යාර.. නාත්වනන්නි.”

- (පු. නි.: 232 පට)

“තණ්හාව දෙවැන්නකු කොටගත් පුරුෂයා ඉතා දිගු කල් යුරියරන්නේ, ‘මෙසේ වන - බව’ (= ඉන්ජාව) හා ‘අන්-සේ-වන-බව’ (= අස්-සූදුහාව) නමුත් ය-යාරය නො ඉක්මවයි.”

33. “අනන්නි ව හිකබවේ අනන්නිය ව යවවතො පේනතො
අනුපලන්මානෙ....”

- (ම.නි. -i: 344 පට)

“මහණෙනි, ආත්මය ද ආත්මය පිළිබඳ වන දෙයක් ද යන් වශයෙන් ස්ථිර වශයෙන් නොලැබෙන කල්හි....”

34. “මමායිනේ පසස්ථ එන්මානේ - මවෙත්ව අපෙහාදක බිජාත්‍යානෙ”

- (පු. නි.: 244 පට)

“අල්ප දිය ඇති සිදි ගිය දියපාරෙක මුදුන් මෙන්, ‘මගේ’ යයි ගන්නා ලද්දෙහි යැලෙන්නා මූ (යත්වයන්) බලවු!”

35. “ය ගබඳ ධමතා නාලං අහිනිවෙයුයා’නි....”

- (ම.නි. -i: 592 පට; ප. නි. -iv: 114 පට; අ. නි. -iv: 410 පට)

“සියල් ධර්මයෝ” (මම - මාගේ’ යැ ඕ) බැය ගැනීමට නුපුදු වෙනි ඕ....”

36 “අනියයිතො ව විහරනි, න ව කිසුවි ලොකේ උපාධියනි.”

- (ද. නි. - ii: 440 - 496 පට; ම. නි. - i: 136 - 152 පට)

“(තණ්හා වශයෙන්) කිසිවක් ඇසුරු නොකොට ද වෙයෙයි. ලේකයෙහි කිසිවක්” (මම ය - මාගේ’ යැයි) දැඩිව නොගන්නේය.”

37. “පටියමිනිද මග්ග” යෙහි, පටිනිස්සේග්ගානුපස්සනාවන් සතර උපාදනයන්ගෙන් ම මිදෙනැ දි දක්වා නිඩිමෙන්, මෙය තුන් අනුපස්සනාවන්ගේ සංකලනයකි සිභාහෙයි. (ප. ම. -i: 458 පිට) පටිනිස්සේග්ගානුපස්සනාවන් කෙලෙස් පරිවච්ච කෙරෙන හෙයින් සියලු උපාදනයන්ගෙන් මිදෙනැ දි එම අව්‍යාච කියයි. (ප. අ.: 393 පිට)

38. ම. නි. -ii : 280 - 286 පිටු හා ම. අ.- iii: 138 - 144 පිටු බලන්න.

39. “අයා බො පන අගිවෙයෙන, කායෝ රුපී වානුමෙහාගුනිකා මානාපෙන්නිකයමහවා මධ්‍යනාකුමලාපුපවයා අනිවුලප්‍රාදන - පරිමයූහා -හෙදන-විද්‍යායන - ධමෙමා, අනිවෙතෙනා දුකුබතෙනා රෝගතෙනා ගණබතෙනා යලුලතෙනා අසතා ආබාධතෙනා පරතෙනා පලෙකතෙනා පුස්සුදෙනා අනානතතෙනා යමනුපයයිනබෙකා. තයයිම් කායා අනිවෙතා -පෙ- අනානතගතා යමනුපයයතා, ඔයා කායයම් කායව්‍යෙන්ද කායයෙනහා කායනවියතා යා පහියනි.”

- (ම. නි. -ii : 284 පිට)

“ගිනිවෙස්න, රුපවන් වන, සතර මහා ජුනයන්ගෙන් උපන්, මාපියන්ගෙන් හටගත්, බතින් කොමුලයෙන් වැළුණු, අනිනා වන, ඉලිමි-පිරිමැදීමි-නිදිමි-විසිරීම් ස්වහාව කොට ගත්, මේ කය, අනිවෙ ලෙසින්, දුක් ලෙසින්, රෝගක් යෙයින්. ගබුවක් යෙයින්, පුලක් වශයෙන්, දුක්බ -පිධා-ස්වහාව (= අස) වශයෙන්, ආබාධයක් වශයෙන්, තම සතු නොවන (= පර) විසින්, නැයෙනා විසින්, තිස් හෙයින්, අනාත්ථ හෙයින්, මැනවින් පුනාපුනා දැකිය යුතුය. (මෙසේ) මේ කය අනිනා වශයෙන්... අනාත්ම වශයෙන් මැනවින් අනුපස්සනා කරන්නහුව කය පිළිබඳ යම් ජන්දයක් - ස්නේහයක් - (නෘත්තාවන්) කය අනුව යන බවෙක් වේ ද, එය පහවෙයි.”

40. “තෙන බො පන යම්යෙන ආයයමා යාරිපුනතා හගවතෙනා පිටයිලනා දීනා භාජි හගවත්ත. වීජයමානානා. අප් බො ආයයමතා යාරිපුනතයය එන්දහොයි: ‘තෙයා තෙය කිර නො හගවා ධමමාන. අභිජනුදා පහාණමාහ. තෙයා තෙය කිර නො යුගතෙනා ධමමාන. අභිජනුදා පටිනියෝගමාහ්නි. ඉත්තිනිද්. ආයයමතා යාරිපුනතයය පටිය-විකාබතා අනුපාදය ආසවෙහි විනත. විමුවටි.’”

- (ම.නි. -ii: 284 පිට)

41. “යක්. යො පටිනියෝජ් -යමේ සනෙනානි වුවවති.”

- (පු. නි.: 296 පිට)

“හෙතෙම සියල්ල අත්හැර ගාන්ත වුයේ යැයි කියනු ලැබේ.”

42. “තයමානිහ හිකාබවේ, ය. න තුමහාක. ත. පර්ජන. ත. වො පහිනා. දිසරනන-හිනාය පුබාය හටියෙනි. හිඹුව හිකාබවේ න තුමහාක. ? රුප. හිකාබවේ න තුමහාක. න= පර්ජන. ත. වො පහිනා. දිසරනන-හිනාය පුබාය හටියෙනි. වෙදනා හිකාබවේ - පෙ-යඡනුදා- පෙ-යස්ථිබාරා-පෙ- විජනුදාන් -පෙ- හිනාය පුබාය හටියෙනි.”

- (ම. නි. - ii: 350 - 352 පිටු; ය. නි. - iii: 60 පිට)

අලුවා විවරණය:

“පජහලාති ජන්දරාගපපහාමණන පජහල්.”

- (ය. අ.- ii: 192 පට)

“දුරු කරව යනු, ජන්දරාගය ප්‍රහාණය කිරීමෙන් දුරු කරව.”

ය. නි.- iv: 172 - 176 පිටුවල, ඇය ආදි ආයනන මූල් කොට මෙම තද්ගනාව දක්වා ඇත.



සම්පිණීචනය

මෙතෙක් අපි සත් අනුපස්සනාවන් වෙන් වෙන්ව ගෙන යාකවිතා කළේමු. (අනැමි විටෙක යම් යම් අනුපස්සනා අතර සම්බන්ධතාව ද යලකා බැලුවෙමු.) දත් අනුපස්සනා සහ ම සමස්තයක් වශයෙන් ගෙන පොදුවේ අවධානය යොමු කරමු.

“පටියම්ඩි මග්ග” යෙහි යත්තානුපස්සනාවන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දී ඇත්තේ මෙයේ:

“අනිතා වශයෙන් පුනපුනා දකියි; නිතා වශයෙන් තොදකියි. දුක්ඛ වශයෙන් පුනපුනා දකියි; සුඛ වශයෙන් තොදකියි. අනාත්ම වශයෙන් පුනපුනා දකියි; ආත්ම වශයෙන් තොදකියි. කළකිරෝයි, සතුවූ තොවෝයි, තොඳලෝයි, ඇලීම තොකෝරෝයි. නිරුද්ධ කෙරෝයි, තුපදවෝයි. අත්හරියි, තොගනියි.

අනිව්ව ලෙසින් පුනපුනා දක්නේ නිව්ව යස්සෙව දුරලදි. දුක් ලෙසින් පුනපුනා දකින්නේ සුඛ යස්සෙව දුරලදි. අනත්ත ලෙසින් පුනපුනා බලනුයේ අනත්ත යස්සෙව දුරලදි. කළකිරෝනුයේ නන්දිය දුරු කෙරෝයි. තොඳලනුයේ රාගය දුරු කෙරෝයි. නිරුද්ධ කරනුයේ යමුදාය දුරු කරයි. අත්හරිනුයේ ආදනය දුරු කෙරෝයි.”¹

යථ්ත අනුදර්ශනාවන් අතර මූලිකත්වය දරන්නේ අනිව්ව - දුක්ඛ - අනත්ත යන තුන් අනුපස්සනාවන් බව මින් පැහැදිලි වෙයි. යෙසු අනුපස්සනා සතර ම එම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලයේ ය. (මුල් තුන අනුපස්සනා නමින් ද පසු සතර විපස්සනා නමින් ද “පටියම්ඩි මග්ග” යෙහි තැනෙක යෙහන් වෙයි.)² ඇත්තෙන් ම විදර්ශනාව මුළුල්ලෙහි ම ක්‍රියාත්මක වන්නේ මෙම තුන් අනුපස්සනාවන්ගේ ම ප්‍ර්‍රාග්ධනයන් ය.

තවද අනුපස්සනා සත අතර එක්තරා ක්‍රමික සම්බන්ධතාවක් ද මෙහි නිරුපණය කෙරෝයි. මූලික තුන් අනුපස්සනාවන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඉහත පරිවිෂේදවලදී යාකවිතා කරන ලදී. යාමානාශයෙන් අනිව්වානුපස්සනාවන් දුක්ඛභානුපස්සනාව ද ඒ දෙක ම ප්‍රත්‍යාය කොටගෙන අනත්තානුපස්සනාව ද සිද්ධ වෙයි.

මෙම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලය නිබැඳුව යි. නිබැඳුනුපස්සනාවන් විරාගය ඇති වෙයි. විරාගනුපස්සනාවන් නිරෝධය සිදු වෙයි. නිරෝධනුපස්සනාවන් පරිනිස්සග්ගය වෙයි.

මෙම නයින් විදර්ශනා මාර්ගය සම්පූර්ණයෙන් ම විවරණය කළ හැකි වන්නේය.

එහෙන් මෙම ක්‍රමික සම්බන්ධතාව සැම විට ම ඒ ආකාරයෙන් ම සිදු විය යුතුයි පිළිව තොහැකිය. විදර්ශනාව යනු යන්කිරණ ක්‍රියාවලියකි. එහිදී ඒ ඒ අනුපස්සනාවන් විවිධාකාරයෙන් එකිනෙකට ප්‍රත්‍යාය වනු ඇත. “පටියම්ඩි මග්ග” යෙහි ම එක් තැනෙකදී පරිනිස්සග්ගයෙන් අනතුරුව නිරෝධය වන ආකාරයක් පෙන්වා දී නිබේ.³ තව ද

ඩය-නිරෝධානුපස්සනාව හේ බැය-විරාගනුපස්සනාව හේ මූල් වීමෙන් සෙපු අනුපස්සනා න්‍රියාවන් විම සිදු විය හැකිය. එසේ ම විදුයුතා මුදුන්පත් වන්නා වූ ලෝකෝන්තර මාර්ග-වස්ථාව, විරාගනුපස්සනා වශයෙන් ද නිරෝධානුපස්සනා වශයෙන් ද පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් ද දැක්විය හැක්කේ ය.

එක ම අනුපස්සනාව විදුරශනා මාර්ගයෙහි විවිධ අවස්ථාවන්හිදී පෙරමුණට එන හැටි ඒ ඒ අනුපස්සනා විස්තරයන්හිදී පෙන්වා දෙන ලදී. විදුරශනාව මුහුකුරා යන් ම අනුපස්සනාව ද ක්‍රමයෙන් ගැඹුරු වෙයි; පුරුල් වෙයි. ඉන් ඇතිවන අවබෝධය ද ක්ලේග ප්‍රභාණය ද ඒ අනුව කෙමෙන් තිපුණු වනු ඇත.

මේ අනුව, එක් අනුපස්සනාවක් යම්පුරණ වූ පසුව ම රීලඟ අනුපස්සනාවට බැයගැනීම සිදු වේයි ඒ නියමයක් නැත. හැම අනුපස්සනාවක ම පොදු න්‍රමික විකාශනයක් දක්නට ලැබයි. එහෙන් විදුරශනාවේ ඇතැම් සන්දිස්ථානයන්හිදී එක්තර අනුපස්සනාවක් විශේෂයෙන් කුපි පෙනීමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවන්හිදී අනුපස්සනා ක්‍රියක් ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වනු ඇත. එක ම අනුපස්සනාව නොයෙක් මුහුණුවරින් ද මතු වන්නේය.

ඇතැම් අනුපස්සනාවන් බොහෝ සයයින් එකිනෙකට සමාන ස්වරුපයක් දරන බව පෙනී යයි. ප්‍රායෝගික ආෂ්ට්‍රි කේත්‍යකින් බලන කළේ විදුරශනාවේ සමහර අවස්ථා කටර අනුපස්සනාවක් යටතේ වර්ගිකරණය කළ යුතුදී ඒ තිරණය කිරීම අයිරු වෙයි. එහෙන් මෙය යෝගාවවරයාහාට බරක් විය යුතු නොවේ. සනියම්පර්ස්ජ්‍යය (= සිජිනුවණ) මැනවීන් යෙදෙන්නේ නම්, යුදු අනුපස්සනාවන් නිරායායයෙන් මෙන් මතු වී වැඩිනු ඇත. විදුරශනාව කෙරෙදිදී මේ අයවල් අනුපස්සනාව යැයි නම් වශයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. එබඳ වැටහිමක් ඉඩේ පහළ වූව ද එය ද විදුරශනාවට නැංවිය යුත්තේය.

ඒ ඒ යෝගාවවරයාගේ පොදුගලික කුඩලනා ප්‍රහේද අනුව යලකා බලන විට, කාහවත් ගැලපෙන්නා වූ, අනුපස්සනාවන්හි පොදු පිළිවෙතක් දැක්වීම දුෂ්කර වන්නේය. එහෙන් කටර යෝගාවවරයකු වූව ද නිසි ලෙස විදුරශනා මාර්ගයෙහි ගමන් කරන්නේ නම් මේ අනුපස්සනා යන ම වැඩිනා බව කිව හැකිය. මෙහිදී ඒ ඒ යෝගාවවරයාගේ උපනිශ්චය සම්පත්තිය (එනම්, පෙර යසර භාවනා කොට තිබීම හා එසේ භාවනා වනි ලද ආකාරය) බෙහෙවින් බලපාන බව පෙනෙයි.

කෙසේ වූව ද, විදුරශනා මනසිකාරයෙහි කඩවිම - පසුබැයිම වෙ නම්, වරින්වර නීවරණ පෙළුසීම මතු වෙයි නම්, උවින අනුපස්සනාවන් පිළිබඳව වැඩි අවධානයක් යෙදීම ප්‍රභාගෝවර වනු ඇත.

සින් බලවත් රාගයක් ඉපයුණු විවෙකදී එක් යෝගාවවරයෙක් විරාගනුපස්සනාව වැඩිය. මනසිකාරය කෙමෙන් ගැඹුරු වි අවසානයේදී රාගය මුළුමනින් ම දුරු විය. මෙවිට යෝගාවවරයා හිනුකමින් රාග සිනක් ඇති කර ගැනීමට වැයම් කළ ද, නොහැකි විය!

සන්නානුපස්සනාවන් (මෙම පරිවිෂ්දය ආරම්භයේදී ම දක්වන ලද ආකාරයෙන්) හඩිග සඳහාණය තුළ ක්‍රියාවත් වන බව “පටියම්පිඩ් මග්ග” යෙහි සඳහන් වෙයි.⁴ (හඩිග සඳහාණය බෙහෙවින් පුරුල් ලෙසින් පැනිරෙන අන්දම මින් තහවුරු වෙයි.) ඒ අනුව, හඩිග

සූජයෙහි සිට ඉහළට විහිදෙන පහන පරිස්කා අවස්ථාවේදී සත්තානුපස්සනාවන්ගේ අධිපති හාවය වෙතැ දී “විසුද්ධ මග්ගය” කියයි.⁵

හඩිග සූජයට පෙරාතුව මෙම අනුපස්සනා ක්‍රියාකාරී නොවෙනු දී මින් අදහස් නොකෙරේ. මේ බැවි “විසුද්ධ මග්ගය” ම පැහැදිලිව පවසයි.⁶ “පටිසම්භිද මග්ග” යෙහි ද බොහෝ තැන්වලදී විදරුණනා මාරුගය ම සත්තානුපස්සනාවන් ප්‍රමුඛ අවලාස් විද්‍යාන් මහින් දැක්වීමෙන්,⁷ විදරුණනාවේ ප්‍රාථමික අවස්ථාවේ සිට ම මෙම අනුපස්සනා ක්‍රියාත්මක වන බව හැඳවේ.

එහෙත් අනුපස්සනාවන් ප්‍රබල ලෙස කෙලෙස් දුරු කරමින් තදින් ම ක්‍රියා කරන්නේ හඩිග සූජයෙහි සිට ඉහළට යැයි කිව හැකිය. හඩිග සූජය විදරුණනා මාරුගයෙහි වැදගත් සත්තානුපස්සනයක් වෙයි. අනුපස්සනා වශයෙන් යලකතහාත්, හඩිග සූජයෙහි මූලික යටරුපය වනාහි බය - නිරෝධානුපස්සනාව හෝ බය-විරාගානුපස්සනාව හෝ වෙයි.

“පටිසම්භිද මග්ග” යෙහි කායානුපස්සනා, වේදනානුපස්සනා, විත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සත්තානුපස්සනාවන් විවරණය කොට නිබෙන්නේ ද සත්තානුපස්සනා වශයෙන් කෙරෙන අනුපස්සනා ලෙසිනි.⁸ එසේ ම යොලාස් වැදුරුම් ආනාපානයකි කරම්ස්ථානයෙහි එක් එක් පියවරක් පාසා යන් අනුපස්සනා මහින් විදරුණනා කෙරෙන ආකාරය මෙහි දක්වා නිබේ⁹.

ඊ ඊ අනුපස්සනාවන් දුරු කෙරෙන කෙලෙසුන් හේතු කොටගෙන කම්පාවන් - යැලීමක් නොවන අර්ථයෙන්, සත්තානුපස්සනාවන් ‘විදරුණනා බල’ නමින් හඳුන්වා දී නිබේ.¹⁰ නිරෝධ සමාපත්තිය පිණිස ද මෙය පාදක වෙයි.¹¹ නවන් නොයෙක් විශ්වාසී සත්තානුපස්සනාවන් හා ඉන් සිදු කෙරෙන ක්ලේර ප්‍රභාණය පිළිබඳව “පටිසම්භිද මග්ගය” සඳහන් කරයි.¹²

එහෙත් “පටිසම්භිද මග්ගය” හැර, මෙලෙසින් මේ යන් අනුපස්සනාවන් හා ඉන් දුරු කෙරෙන කෙලෙස් ද දක්වා නිබෙන අන් පූත්‍ර පිටක ප්‍රන්ථියක් දක්නට නොමැති. අනුපස්සනා එකක් හෝ කිරියක් හෝ නම් වශයෙන් අඩංගු වන ආදි ම මුද්‍ර දේශීය වෙතන්,¹³ මෙම අනුපස්සනා සත ම නම් වශයෙන් සඳහන් වන තනි මුද්‍ර දේශීයක් නම් අපට හමු වූයේ නැත.

මුද්‍ර දේශීයනාවහි ඇතැම් තැනෙක ‘සංස්කෘතා’ නමින් ද මේ අනුපස්සනා දක්වා නිබේ.¹⁴ ඒ මෙසේය:

1. අනිවට සංස්කෘතා = අනිවටානුපස්සනාව
2. දුක්ඛ සංස්කෘතා හෙවත් අනිවට දුක්ඛ සංස්කෘතා = දුක්ඛානුපස්සනාව
3. අනත්ත සංස්කෘතා හෙවත් දුක්ඛ අනත්ත සංස්කෘතා = අනත්තානුපස්සනාව
4. සබඳලෙක අනාහිරත සංස්කෘතා = නිබෙදනුපස්සනාව
5. විරාග සංස්කෘතා = විරාගානුපස්සනාව
6. නිරෝධ සංස්කෘතා = නිරෝධානුපස්සනාව
7. පහන සංස්කෘතා = පටිනිස්සග්ගානුපස්සනාව

ඇතැම් තැනෙක මෙම යාභා යන වෙනත් සම්පූර්ණ තුනක් පෙරවු කොටගෙන දකින්නට ලැබේ.¹⁵ මෙම යාභා තුලින් එකක් හෝ කිපයක් හෝ පමණක් ඇතුළත් වන දේශනා නම් රාජියෙකි.¹⁶

“සබා යධිබාරෝපු අනිවිච සංස්කෘත්” (= සියලු යාභාකාර කෙරෙහි අනිතා ය යන යාභාව) යනුවෙන් ද දේශනා රාජියක අන්තර්ගත ව තිබේ. මෙහි විවරණය අනුව හැඹී යන්නේ එමඩින් නිබැඳුව හෝ විරාගය හෝ කියුවෙන බවකි.¹⁷

අනිවිච - දුක්ඛ - අනන්ත යන තුන් අනුපස්සනාවන්ගෙන් අනතුරුව නිබැඳුව හා විරාගය ඇතිවිම දුක්වෙන බුද්ධ දේශනා බහුල වශයෙන් ඇත. (“නිබැඳුනුපස්සනාව” පරිවිෂේෂයෙහි මෙවන් නිදුෂුන් රෙයක් උප්තා දක්වා තිබේ.) නිබැඳු - විරාග - නිරෝධ යන පද තුන පිළිවෙළින් යෙදෙන දේශනා ද වෙයි.¹⁸

“අනිවිච ය; යධිබා ය (= ප්‍රත්‍යායන් එක්ව යැකුහුණෙකි); පටිවිච සමුප්පන්න ය (= ප්‍රත්‍යායන් නියා, ප්‍රත්‍යායන් යමහ උපන්හෙකි); බය (= ගෙවෙන) ස්වභාවය වෙයි; වය (= වැනයෙන) ස්වභාවය වෙයි; විරාග ස්වභාවය වෙයි; නිරෝධ ස්වභාවය වෙයි.”¹⁹

මෙය ද සූත්‍ර පිටකයෙහි බහුලව යෙදෙන්නා වූ අනුපස්සනා ක්‍රමයෙකි. මෙම පටිපාටියෙහිදී අනිවිච ලක්ඛණය මූල් තැන් ගෙන්නා බව පෙනෙයි. ‘බය’, ‘වය’ යනුවෙන් නිරෝධානුපස්සනාව දුක්වෙයි. (‘බයනුපස්සනා’ හා ‘වයනුපස්සනා’ නමින් අවලොස් මහ රිදුසුන් පෙලෙහි තවත් අනුපස්සනා දෙකක් ද වෙයි). විරාග යනු බය - විරාගය හෝ තදිග - විරාගය හෝ විය හැකිය. ‘යධිබා’ හා ‘පටිවිච සමුප්පන්න’ යන දෙපදයෙන් ම අනිතානාව මෙන් ම අනාත්මනාව ද විදාහ දුක්වෙයි.²⁰

කෙලෙපුන්ගේ ප්‍රහාණය පිළිබඳව කියුවෙන ඇතැම් දේශනාවන්හි බය-වය-විරාග-නිරෝධ-වාග- පටිනිස්ස්ග යන අනු-පිළිවෙළක් සඳහන් වෙයි.²¹ මෙහි ‘වාග’ යන්නෙන් පටිනිස්ස්ගය ම හැඟවේ.

යන් අනුපස්සනාවන්ගේ වශයෙන් නම් තොකාව තොයක් ආකාරවලින් දේශනා කරන ලද අනුපස්සනා නුම ද වෙයි. මෙටැනි අනුපස්සනා තිරුප්පන්නා වූ විශේෂ පද බොහෝමයකගේ ය-ග්‍රහයක් “පටිසම්භිද මග්ග” මයහි එයි. පද 40 කින් සමන්විත වන මෙම එකතුවේ සැම පදයක් ම නැවත අනිවිච-දුක්ඛ-අනන්ත යන තුන් අනුපස්සනාවන්ට බෙදු තිබේ.²² මෙම අනුපස්සනා විය 40 ම ඇතුළත් වන්නා වූ තනි බුද්ධ දේශනාවක් දක්නට තොලුප්පන්, මින් 11 ක් හෝ රිට අඩුවෙන් හෝ එකට යෙදී ඇති දේශනා රාජියක් වෙයි.²³ “විශුද්ධ මග්ගය” ද විදාහනා මාර්ගයෙහි කිහි අවස්ථාවක් ම විස්තර කිරීම යදහා මෙම වන්නාලියාකාර (= 40 ආකාර) අනුපස්සනාවන් යොදාගෙන තිබේ.²⁴

යන්නානුපස්සනා යනු අවධාරය (= 18) මහා විපස්සනා මාලාවේ මූලික අනුපස්සනා කාණ්ඩය බව ආරම්භයේදී ම යදහන් කරන ලදී. එම අනුපස්සනා මාලාවේ සෙසු මහා විපස්සනාවලින් දුක්වෙනුයේ ද මෙම මූලික යන් අනුපස්සනාවන් ම විවිධ මුහුණුවරින් ඉදිරිපත් වන්නා වූ ආකාරයන් ය.²⁵

යන් අනුපස්සනාවන් පිළිබඳ විවරණය මෙතෙකින් යමාප්ති වේයි. යන් අනුපස්සනා මාලාව ඒකාන්තයෙන් ම නිවනට පමුණුවන පියගැටී පෙළකි.

★

★

★

“අනිවානුපස්සනාව වධන ලද්දේ, බෙහෙවින් කරන ලද්දේ, ජවන පස්සුව (= දිවන පුළු වැනි පහසුවෙන් පැතිරෙන තුවන) පුරවයි.

දුක්ඛානුපස්සනාව වධන ලද්දේ, බහුලව කරන ලද්දේ, නිබැඩික පස්සුව (= විනිවිද කැපෙන පුළු, කෙලෙස් විද්‍යාමට යමන් වන තුවන) පරිපූරණ කරයි.

අනත්තානුපස්සනාව හාවතා කරන ලද්දේ, බොහෝ සේ වධන ලද්දේ, මහා පස්සුව (= මහත් වූ තුවන) පිරිපුන් කෙරෙයි.

නිබැඩනුපස්සනාව වැඩිමෙන්, බෙහෙවින් කිරීමෙන්, තික්ත පස්සුව (= තියුණු වූ තුවන) පිරෙයි.

විරාශනුපස්සනාව වැඩිමෙන්, බෙහෙවින් කිරීමෙන්, විපුල පස්සුව (= පුරුල් තුවන) පිරිපුන් බවට යෙයි.

නිරෝධනුපස්සනාව වැඩිමෙන්, බහුලව වැඩිමෙන්, ගමහිර පස්සුව (= ගැමුණු තුවන) පිරෙයි.

පරිනිස්සග්ගානුපස්සනාව වධන ලද්දේ, බොහෝ යෙයින් කරන ලද්දේ, අයලන්ත පස්සුව (= ලහා විය නොහැකි තුවන) යිපිරෙයි.

මෙම යන්-තුවන වැඩිමෙන්, බහුලව කිරීමෙන්, (යංඩාරුපෙක්ඛ - අනුලෝච්ච-ගෝපුණු සූත්‍ර යඩිඩාන) පණ්ඩිත බව පිරීමට යෙයි.

මෙම අව-තුවන වැඩිමෙන්, බහුලව කිරීමෙන්, (මාරුග දැන යඩිඩාන) පුළු පස්සුව (= පුරුල් වූ වෙන් වූ තුවන) පිරෙයි.

මෙම නව - තුවන වධන ලද්දේ, බහුලව කරන ලද්දේ (පරිවෙක්ඛන සූත්‍ර නම්) හාය පස්සුව (= යතුවින් පුත් තුවන) පුරවයි.²⁶

○

○

○


පසු වදනා:

මෙතෙක් අප විස්තර කළේ, දුකින් මිදි හැඳු යැපය ලහා කර ගැනීමේ පිළිවෙශේ මහ සළකුණු කීපයකි. ඒ මහ වධා ඒ යැපය පසක් කර ගැනීම තම තමනට අයන් වැඩිණි. එහෙයින් යැදුහැනි නැඟැනි හැම පුදනහු, තම පෙර වායනා මහිමය ගේනුවෙන් ලඩ ඇති මෙම උත්තම ක්ෂේත්‍ර යම්පත්තියෙන් නිසි පල නොලා ගැනීම පිණිය, අප්‍රමාදී වෙන්වා!

★

★

★



“මහතෙනි, ග්‍රාවකයන් කෙරේහි හිතවන් වන, අනුකම්පා කරන ගාස්තාවරයෙකු විසින් අනුකම්පාව මූල්‍යාචාරගෙන යමක් කළ පුතු වන්නේ ද, මටිසින් එය ඔබ උදෙසා ඉටු කරනා ලද්දේය.

මහතෙනි, මෙන්න රුක් මූල්! මෙන්න හිස් ගෙවල්! හාවනා කරව, මහතෙනි, පමා නොවවි! පසුව විපිළිසර නොවවි!

මේ ඔබට අපගේ අනුගාසනාව දි!”²⁷

අධ්‍යාපි

1. “අනිවිතො අනුපයයති, නො නිවිතො. දුකඩතො අනුපයයති, නො පුබතො. අනතතතො අනුපයයති, නො අතතතො. නිබැඳුති, නො නඳුති. විරුද්‍යති, නො රජ්‍යති. නිරෝධති, නො සමූද්‍රති. පටිනියාරුති, නො ආදියති. අනිවිතො අනුපයයතො නිවියසුදු. පර්‍යති. දුකඩතො අනුපයයතො පුබයසුදු. පර්‍රහති. අනතතතො අනුපයයතො අතතයසුදු. පර්‍රහති. නිබැඳුතො නඳු. පර්‍රහති. විරුද්‍යතො රාග. පර්‍රහති. නිරෝධතො සමූද්‍රය. පර්‍රහති. පටිනියාරුතො ආදා පර්‍රහති.”

- (ප. ම. - i : 108, 110, 144 - 150, 334 පිටු ආදිය)

2. “කුසලා තීසු අනුපයයනාපු - වතයෝ ව විපස්‍යනාපු...”

- (ප. ම. - i: 110 පිට)

“තුන් අනුපස්‍යනාවන්හි දක්ෂ වුයේ, විපස්‍යනා සතරෙහි ද....”

අවුවා විවරණය:

“කුසලා තීසු අනුපයයනාපුති අනිවිතානුපයයනාදීසු තීසු ජෙකා හිකුමු. වතයෝ ව විපස්‍යනාපුති නිබැඳුදීසු ව වතුපු විපස්‍යනාපු.”

- (වි. ම.: 483 පිට; ප. අ. : 183 - 184 පිට)

“තුන් අනුපස්‍යනාවන්හි දක්ෂ වුයේ යනු අනිවිතානුපස්‍යනා ආදී තුනෙහි (එනම්, අනිවිත-දුක්ඛ - අනතත යන අනුපස්‍යනාවන්හි) දක්ෂ හික්ෂුව ය. විපස්‍යනා සතරෙහි ද යනු නිබැඳුව ආදී සතර විදරුණනාවන්හි ද (එනම්, නිබැඳු, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන අනුදරුණනාවන්හි ද) ය.”

3. “වොයයෑනීනනා තනො නිරුප්‍යන්නි.”

(ප. ම. - i: 418, 420 පිට)

“හැර දැමු බැවින්, ඒ හේතුවෙන් නිරුද්ධ වෙති.”

අවුවා විවරණය:

“..... මගයා උපාදකතෙන යෙව කිලෙස ව බැඳුව ව වොයයෑනනා තෙනෙව කාරණන කිලෙසා ව බැඳුව ව අනුපත්තිනිරෝධවයන නිරුප්‍යන්නි....”

- (ප. අ.: 380 පිට)

“.... (ලෝකේන්තර) මාර්ගයාගේ උත්පාද ක්ෂණයෙහි ම කෙලෙස ද ස්කන්ධයන් ද හැර දැමු බැවින්, ඒ කාරණයෙන් ම ක්ලේරයෝ ද ස්කන්ධයෝ ද අනුප්පාද නිරෝධ වශයෙන් නිරුද්ධ වෙති...”

4. ප. ම. - i : 108 පිට (7 වන පරිවිෂේදයෙහි අධ්‍යාපි අංක 7 -(ii) හා 24, වෙ පරිවිෂේදයේ අධ්‍යාපි අංක: 1 හා සම්බන්ධ කළ විට, මෙම පාය යම්පුරණ වෙතු ඇත.)

5. වි. ම.: 455 - 456 පිටු (1 වන පරිවිෂේදයේ 17 වන අධ්‍යාලපිය බලන්න.)
6. තීරණ පරිජ්‍යා අවස්ථාව තුළ මෙම ඇතැම් අනුපස්සනා එක්තරා ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙමින් කෙලෙස් දුරු කරන බව ද, අවලාස් මහ විද්‍යුත්හි ඇතුළත් වන යථාගුත්තයානුපස්සනය සූත්‍ර පරිජ්‍යාව තුළදී ම සම්පූර්ණ වෙතු දි ද “විද්‍යුත් මග්‍යය” යදහන් කරයි. (වි. ම.: 472 පට) තීරණ පරිජ්‍යාවට අයන් වන සම්මසන සූත්‍රය අවස්ථාවේදී යන් අනුපස්සනාවන් ම ක්‍රියා කෙරෙන බව යෝගීන් අවශ්‍යව ද කියයි. (ය. අ. - ii: 83 පට) 2 වන පරිවිෂේදයේ අධ්‍යාලපි අංක 8 ද බලන්න.
7. ප. ම. - i: 36, 42 - 46, 58-60, 86-88, 320 පිටු ආදිය.
8. “කත් කායේ කායානුපයි විහරනී? ඉංඛකවො පය්චිකාය.. අනිවිවනා අනුපයින්, නො නිවිවනා.... පෙ.... පටිනියෝජනනා ආදහන.. පජහන්. ඉමෙහි යනහින් ආකාරයි කාය.. අනුපයින්.”
- (ප. ම. - ii: 220 පට)
- “කෙසේ කායෙහි කය (අනුව) පුනුප්‍රනා දකිනීන් වෙයෙයි ද? මෙහි එකක් පය්චිකාය (= පය්චි ධාතු යමුහය) අනිතා වශයෙන් පුනුප්‍රනා දකියි. නිවිව ලෙසින් නොදකියි.... හැර දමනුයේ ගැනීම දුරු කරයි. මෙ යන් ආකාරයෙන් කය අනුපස්සනා කරයි.”
- (මෙහි 1 වන අධ්‍යාලපිය අනුව, තේදිය සම්පූර්ණ කර ගන්න.)
- මෙසේ ම යෙපු ධාතු කායයන් ද කෙසේ-ලෙසාම් ආදිය ද වේදනාවන් ද දින් ද අනිකුත් ධර්මයන් ද යන් අනුපස්සනාවනට නැහෙන අයුරු මෙහි විස්තර කෙරෙයි.)
9. ප. ම. - i :334, 344, 348, 352 - 372 පිටු
- මෙම කර්මස්ථානයෙහි අවසාන පියවර යනර නම අනිවිව-විරාග-නිරෝධ-පටිනියේයෙන් යන අනුපස්සනා ය. ඒවාද මෙහිදී නැවත වරක් යන්නානුපස්සනාවනට නාවා ඇත්තේ කවර හේතුවක් නියාද දි විමිය යුත්තෙකි.
10. “කනම් විපස්සනාබලා: අනිවිවානුපයිනා විපස්සනාබලා-පෙ-පටිනියෝගානුපයිනා විපස්සනාබලා..... කෙනාටයිනා විපස්සනාබලා: අනිවිවානුපයිනාය නිවිවයස්සූය න කම්පතිනි විපස්සනාබලා-පෙ-පටිනියෝගානුපයිනාය ආදහන න කම්පතිනි විපස්සනාබලා.....”
- (ප.ම. - i: 186 - 188 පිටු; ප. ම. - ii: 132 - 134 පිටු)
11. ප. ම. - i: 186 පිටු
නිරෝධ යමාපන්තිය යනු ධාතුනා අට ම වශි කළ රහන් හෝ අනාගාමී හෝ

ලුමෙකුහට, අධිෂ්ථාන කළ කාල සිමාවක් තුළ (ලපරිම කාලයීමාව දින හතකි.) සිංහරුද්ධ කොට විසිමට ඇති හැකියාව සි.

12. ප. ම. - i : 144 - 150, 158, 450 පිටු ආදිය
13. “අනිවාණුපස්සි”, “දුකබාණුපස්සි”, “අනතාණුපස්සි” :- ය. නි.-iii: 72-74 පිටු; අ.නි.-iv: 298 පිට; අ. නි.- vi: 196 පිට ආදිය
“නිබිදුණුපස්සි”:- -අ. නි. i: 100 පිට
“අනිවාණුපස්සි”, “විරාගාණුපස්සි”, “නිරෝධාණුපස්සි”, “පරිනියෝගාණුපස්සි”:-
ම. නි -i: 592 පිට; ම. නි.-iii: 132 පිට; ය. නි. - iv: 398 - 404 පිටු;
ය. නි. -v (ii) : 110 - 132 පිටු; අ. නි.- iv: 410 පිට ආදිය.
- “අනිවාණුපස්සි”, “දුකබාණුපස්සි”, “අනතාණුපස්සි”, “බයාණුපස්සි”,
“වයාණුපස්සි”, “විරාගාණුපස්සි”, “නිරෝධාණුපස්සි”, “පරිනියෝගාණුපස්සි”:-
අ. නි.-vi: 676 - 680 පිටු (බයාණුපස්සා හා වයාණුපස්සා යනු අමේලාස් ලෙ
මිදුෂ් පෙළලති තවත් අනුපස්සනා දෙකාකි.)
(2, 3, 4, 5 පරිවිෂ්දයන්හි පිළිවෙශින් 5, 12, 30, 25 යන අංකාලිපි ද බලන්න.)
14. මෙම අංකාලිපි බලන්න:
2. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 5 හා 19
3. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 6, 12 හා 15
4. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 30
5. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 25
6. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 17, 10 හා 29
7. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 9 හා 31
8. වන පරිවිෂ්දයේ අංකාලිපි අංක: 27
15. දි. නි. - III : 540 පිට; අ. නි. VI: 188 පිට; අ.නි. - I : 86 පිට
16. දි. නි. -II: 124 පිට; දි. නි. -III: 426, 430, 500, 528, පිටු; ය.නි - V (i): 246 - 250
පිටු; අ. නි. -III: 126 පිට, 132-136 පිටු; අ. නි. -IV: 88, 272 පිටු; අ.නි.-VI: 190,
194 පිටු ආදිය.
17. ඉධානන්ද සිකු යන්නා රුහුරත්න අව්‍යාපි, හරායනි, එගුවනි, අ-
වුව්වනානන්ද යන්නා රුහුරත්න අනිවායක්ද.”
- (අ. නි. -VI: 200 පිට)

“.... ආනන්දය, මෙහි මහන තෙම සියලු සංස්කාරයන් කරන කොටගෙන
පෙළෙයි; ලේඛාවයි; පිළිකුල් කෙරෙයි. ආනන්දය, මෙය සියලු සංස්කාරයන්හි
අනිවා යැංශව යයි කියනු ලැබේ.”

2 වන පරිවිත්සයෙහි අග හා එහි 19 වන අධ්‍යාලුපිය ද බලන්න. බය - විරාගය තැංකින් තදිග විරාගය මතුවීමක් මේන් දැක්වෙන බව හැඳුවේ.

18. (i) "... නිබැංදිය විරාගය නිරෝධාය පටිපනෙහා හොති."
- (ස. නි. -II: 76 පට; ස. නි. -III: 34 පට; අ. නි. -I: 126 පට ආදිය)
".... නිබැංදිව පිණිය, විරාගය පිණිය, නිරෝධාය පිණිය පිළිපන්නේ වෙයි."
- (ii) "..... එකන්නනිබැංදිය විරාගය නිරෝධාය උපසමාය අභිජ්‍යකාය සම්බාධාය නිබානාය සංවන්නන්නි".
-(ද. නි. -II: 380 පට; අ. නි. - I: 62 පට; අ. නි. -III: 133 පට ආදිය)
".... එකාන්ත නිබැංදිව පිණිය, විරාගය පිණිය, නිරෝධාය පිණිය, සන්සිඳුම පිණිය, වෙයෙයින් දැනගැනීම පිණිය, මතා අවබෝධය පිණිය, නිවන පිණිය, පවත්නාහු ය."
19. "... අනිව්. සඩබන. පටිවච්චමුපහනන. බයධමම. වයධමම. විරාගධමම. නිරෝධධමමන්නි...."
- (ම. නි. -I: 285 පට; ස. නි.- II; 42 පට;- ස.නි.-III: 42 - 44 පිටු ආදිය)
20. "... සඩබනන් පවතියෙහි සඩිගමම කන. පටිවච්චමුපහනනන් තේ තේ පටිවිය පටිවච්චමුපහනනන් සහ ව උපසනන. පයිමෙන.... අනිව්නා, දුතියෙන (= 'සඩබන' පදනා) අනිව්යාපි සනා පටිවයානුහාවදීපනෙන පරායනනා, තතියෙන (= 'පටිවච්චමුපහනන' - පදනා) පරායනයාපි සනා පටිවයාන. අඩ්‍යාපාරනනදීපනෙන එව. ධම්මනා දිපිනා හොති"
- (ප. අ.: 85 - 86 පිටු)
- ".... සඩබනය යනු ප්‍රත්‍යායන් උක්වීමෙන් කරන ලද්දය. පටිවච්චමුප්පන්නය යනු ඒ ඒ ප්‍රත්‍යායන් නියා මැනවින් ද (ලේවා) සමඟ ද උපන්න ය. පලමු පදයෙන්... අනිව්වනාව ද දෙවන (= 'සඩබන') පදයෙන් අනිත්‍ය වන්නා වූ ද ප්‍රත්‍යායන්ගේ ආනුහාව දැක්වීමෙන් පර (= තමාගේ නොවන) ස්වභාවය ද තෙවන (= 'පටිවච්චමුපන්න') පදයෙන් පර බැවි වන්නා වූ ප්‍රත්‍යායන්ගේ අව්‍යාපාර හාවය (= කිසිවෙකුගේ මෙහෙයුමෙන් නොරඛව) පෙන්වීමෙන් 'මෙස්-වන-බව' ද දක්වන ලද්දේ වෙයි...."
21. ම. නි. -I: 18 පට; ම. නි. -III: 144 පට; අ. නි.-IV: 272 පට ආදිය
22. ප. ම. -II: 228 - 238 පිටු

23. ම. නි. -II: 170, 284 පිටු; ස. නි. -III: 294 - 298, 340 පිටු; අ. නි. - II: 248 පට ආදිය.

මෙම අභ්‍යලිපි ද බලන්න:

4. වන පරිවිෂේෂයේ 3 වන අ.ලි; 5 පරි. - 12 අ.ලි; 6 පරි. - 14 අ.ලි; 8 පරි. - 39 අ.ලි.

24. වි. ම.: 458 - 460, 489, 492 පිටු.

25. උපග්‍රහන්තිය V: “අවධාරය මහා විපස්සනා” බලන්න.

26. “අනිව්‍යානුපස්සනා හාවිනා බහුලිකනා ජවනපස්සන් පරිපුරෙන්. දුකඩානුපස්සනා -පෙ- නිකොදීකපස්සන් පරිපුරෙන්. අනන්‍යානුපස්සනා - පෙ- මහාපස්සන් පරිපුරෙන්. නිබැඳුනුපස්සනා - පෙ- නිකවපස්සන් පරිපුරෙන්. විරාගනුපස්සනා - පෙ- විපුලපස්සන් පරිපුරෙන්. නිරෝධානුපස්සනා -පෙ-ගමලීරපස්සන් පරිපුරෙන්. පටිනියාගානුපස්සනා -පෙ- අයාමනතපස්සන් පරිපුරෙන්. ඉමා සනතපස්සන්-පෙ-පණඩිවල. පරිපුරෙන්න්. ඉමා අවධාරයන්-පෙ-පුප්‍රපස්සන්. පරිපුරෙන්න්. ඉමා නවපස්සන් හාවිනා බහුලිකනා හාසපස්සන් පරිපුරෙන්න්.”

- (ප. ම. - II: 154 පට)

අටුවා විවරණය:

“..... පණඩිවල. පරිපුරෙන්න්... යයමා යථාවුතන සනතපස්සන් පරිපුරෙන් හාවිනා පණඩිනළකබනුපෙනෙනා සිඛාප්‍රහන-වූච්‍යානගාමීනිවිපස්සනාය-ඩානෙහි යඩිනාරුපෙකඩානුලෙම - ගොනුහුදුනෙහි පණඩිනො පුකා පණඩිවෙන යමන්නාගෙනා නොනි..... පුප්‍රපස්සන් පරිපුරෙන්න් යයමා තෙන පණඩිවෙන යමන්නාගෙනා පුකා යො පණඩිනො ගොනුහුදුනාත්‍යන්නතර. නිඛාණ. ආරම්මණ-කන්වා ලොකුනතරහාවපෙන්නියා ලොකියනො පුප්‍රහුනනා විපු. ණතනතා පුප්‍රපස්සන්න් ය-ඩානු. මගෙස්ලපස්සන්. පාපුන්න්... පවත්වෙකබනුපස්සන් හායාකාරන පවතනමානවිනයනනානයය භාසපස්සන් නාම නොනි....”

- (ප. අ.: 466 පට)

27. “ය. හිකුබවේ සහ්‍යාරා කරණීය. යාවකානා. හිනෙයිනා අනුකමපකෙන අනුකමප- උපාදය, කනා. වො. තා. මයා. එනානි හිකුබවේ රුකුමුලානි, එනානි පුස්සුගාරානි. ක්‍රායප හිකුබවේ, මා පමාදයා. මා පවතා විප්පටියාරිනො අහුවක්. අය. වො. අමහාක- අනුයායනි.”

- (ම. නි. - III: 624 පට ආදිය)



සම්මුතිය සහ පරමාර්ථය

අැත්ත දෙවැදුරුම වෙයි. සම්මුති සත්‍යය හා පරමාර්ථ සත්‍යය යනුවෙනි. බැඳු බැල්මට ඇත්ත යයි පෙනෙන නිය ද, අදහස් තුවමාරු කරගැනීමේ පහසුව එදෙයා ද, සත්‍යය ය යිල්කයෙහි සම්මත වි ව්‍යවහාර වන දෙයට සම්මුති සත්‍යය ය කියනු ලැබේ. මේ සම්මුති ස්වභාවය නූවණින් බෙද-බෙද බැඳු විට, සත්‍ය වශයෙන් එය තොපවතින්නක් බවත් නියම ඇත්ත අනිකක් බවත් පෙනෙයි. තවදුරටත් බෙද වෙන්කළ තොහැකි, සත්‍ය වශයෙන් ම පවත්නා වූ ස්වභාවය පරමාර්ථ සත්‍යය නම් වෙයි.

දැන් ඔබ ගැන ම මොහොනක් හිත තොදන්න. ඔබ විසින් “මම” යනුවෙන් කරනු ලබන ව්‍යවහාරයක් නිබේ. “මම යනවා”, “මම විදිනවා”, “මම හදුනනවා”, “මම ත්‍රිය කරනවා”, “මම දැන්නවා” යනාදී වශයෙන් කෙරෙන මෙම ව්‍යවහාරයට අනුව, “මම” කියා කෙනෙකු තමා තුළ සිටින බවක් ගැහැවෙයි. එහෙන් “මම” යයි සලකන මේ පද්ධතිය (= පස්ක්වස්කන්දය:- රුප, වේදනා, යස්ස්සා, යංඩාර, විස්ස්සාණ යන ගෙඩවල් පහක එකතුව) සිත හා කය වශයෙන් කොටස් දෙකකට බෙද බැඳු විට, ඉන් කටරක් “මම” ලෙස ගත හැකි වේද? තවදුරටත් කය තෙවත් රුපය, කොස්, ලෙම්, නිය, දත්, සම, මස්, නාහර, ඇට ආදී දෙනිස් කුණප වශයෙන් බෙද බලතොත්, “මම” යන සම්මුතිය බැඳු වැළැනු ඇත. මේ රුප කොටස් ද වැඩිදුරටත් සියුම් ලෙස නූවණින් බෙද පරික්ෂා කිරීමේදී, ඒ හැම යදී ඇත්තේ, තද-මුද, කරුකු ගතිය (= පයවි ධාතු), කුටිකරන-වැශිරෝත්, ඇලෙන ගතිය (= ආපා ධාතු), උණුසුම්-සිසිල්, පැයවන ගතිය (= තොරෝ ධාතු), රුණුල් දෙනා-යෙලවත්, ප්‍රමිතවන ගතිය (= වායොධාතු) හා හිස්-ඉඩි ගතිය (= ආකාශ ධාතු) යන අලික පදර්ථවලින් බව පෙනී යනු ඇත. සිත තෙවත් නාමය ද අරමුණු දැනගැනීමේ ගක්ති මාත්‍රයක් පමණක් බැවින් එය විස්සාණ ධාතු නමින් මේ පදර්ථ ගණයට ම ඇතුළත් වෙයි. මේ අනුව සම්මුති මටටමේදී “මම” සත්‍යයක් ලෙස පිළිගත්තේ වී මුත්, පරමාර්ථ වශයෙන් නම් “මම” නැත. සත්‍ය වශයෙන් ම පවතින්නේ, යත්ත් - පුද්ගල ස්වභාවයෙන් තොර වූ ධාතු හයක යංකලනයකි.

මුළු භෞතික විශ්වය පුරා ම ඇත්ත වශයෙන් පැතිර ඇත්තේ, පයවි- ආපා-තොරෝ-වායො-ආකාය-විස්සාණ යන මේ ධාතු හය පමණකි. මේවා දුටු තොවේ. ආකාය ධාතුව යනු තුළයක් හිස් ස්වභාවයම ය. සෙසු ධාතු පහ ම, ආකාය ධාතුව තුළ, නිරන්තරයෙන් වෙනස් වෙමින්, තොතුරුල සම්බන්ධතාවකින් යුතුව ත්‍රියාත්මක වන ගක්ති මාත්‍රයෝ ය. පැවැත්මක් ගැන සිතා ගැනීමටවත් තොහැකි තරම ගියුයෙන් ඇතිවෙමින්-නැතිවෙමින් සිදුවන ක්‍රියා මාත්‍ර සම්දයයෝ ය.

මෙම ධාතුන්ගේ විවිධාකර සංකළනයන් නියා, විද්‍යාමාන වන්නේ යැයි සැලකන සියලු සවිභානක-අවිභානක වස්තු මෙන් ම, ඒ වස්තු ගැදිනාවීම සඳහ සම්මත කරගන්නා ලද නාමයන් ද සත්‍ය යයි ගනහැකි වන්නේ, සම්මුතිය බලපවත්නා සිමාවන් තුළ පමණ ය. මේ අනුව මුහුදු, කදු, ගස්, ඉඩම්, ගෙවල්, ඇද-පුම්, ඇදම්, මිනිසුන්, දෙවියන්, තිරියනුන්, “මම”, “මඟ” ආදී ව්‍යවහාර යහා ඒ ව්‍යවහාරින් ගැහැවෙන දේවල් සම්මුති තෙවත් පැහැවීම (= ප්‍රජාත්ති) පමණකි. ව්‍යවහාර ද සම්මුතියක් ලෙස සලකන විට, පරමාර්ථ ස්වභාවයන්

හඳුන්වන නාමයන් ද සම්මුති මාත්‍ර බව කිව යුතුය. එහෙන් ඒවා කටර සම්මුති නම්වලින් හැඳින්වුව ද, ඒවායේ පරමාර්ථ ස්වභාවය වෙනස් නොවේ.

අප තුළත්, අප අවටත්, යුම මොහොතක ම පරමාර්ථ ස්වභාවය ක්‍රියාත්මක වෙමින් පවතීයි. එහෙන් අමේ හිත්වල ඇති මෝහාය (මෙය ද විශ්දේෂාණ බාතුවට අයන් පරමාර්ථයකි.) නියා, ඒ සත්‍යය නොද්කීමු. සම්මුතිය ම පරම සත්‍යය ලෙස සලකා, දුෂ්කත් දුකට ම පත් වෙමු.

මෙ මෝහ කඩතුරාව බිඳ පරමාර්ථ සත්‍යය මතු කරගැනීමේ පිළිවෙත විදරුණා හාවනාව ය. විදරුණාව ආරම්භ කරන්නේ, ආනාපානය, දදනියේ කුණප, උදර වලනය වැනි සම්මුති කරමස්ථානයක් මූල්කර ගෙන ය. ක්‍රමයෙන් ඉන් පරමාර්ථ ස්වභාවය මතු වනු ඇත. එය ම විවිධාකාරයෙන් ප්‍රන්පුනා සලකාබලන යෝගාවටරයා ලෝකයෙහි යැබූ තතු විවෘතා ගැනීමෙන් ඒ කෙරෙහි ආසාව අනුර, ලෝකෝත්තර පරමාර්ථ ස්වභාවය වූ නිරවාණය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකය නමැති දුකෙන් මිදෙයි.

ඡට-ධාතු වශයෙන් මෙහිදී විස්තර කරන ලද ලොකික පරමාර්ථ ස්වභාවයේ (මේවා වෙනත් ආකාරවලින් ද විශ්‍ය කළ හැකිය) ප්‍රත්‍යක්ෂයෙන් ම නිවැරදිව අවබෝධ කළ යුත්තේයි ය. එහෙන් වචනවලින් ද තරමක් දුරට (අයම්පුරණව) හෝ විස්තර කළ හැකි වෙති. ලෝකෝත්තර පරමාර්ථ ස්වභාවය වූ නිරවාණය එසේ වචනවලින් පැහැදිලි කිරීම අතිශයින් දුෂ්කර වුවකි. එය අවකාශ-කාල ආදි යියුලු ලොකික මිනුම් දහු, සම්මුති, ප්‍රයුත්ති ඉක්මවා සිටින්නාකි. එහෙන් ප්‍රත්‍යක්ෂ යුතායට ගෝවර වන්නකි.

එදිනෙද ඒවිනයේදී අපට සම්මුතිය භාවිත කිරීමට සිදුවේ. එහෙන් එය පරම සත්‍යය නොවන බව සිහියේ තබා ගැනීම බොහෝ වැඩිදායක වනු ඇත.

සුතමය සූත්‍රය සහ භාවනාමය සූත්‍රය

ධර්මය ඉගෙනිමෙන් ලැබෙන දැනුම සුතමය සූත්‍රය යි. මෙය සම්මුතියට සිමා වු දැනුමකි. විද්‍රෝහා භාවනාවෙන් ලැබෙන ප්‍රත්‍යාශ ධර්මාචර්යය භාවනාමය සූත්‍රය නම් වේයි.

පළපුරුද කරමස්ථානාවාරයටයෙකු යටතේ සිටිමින් භාවනා කරන යෝගාවට එතරම් පුතල් සුතමය සූත්‍රයක් අනුවගා නොවේ. යුදුසු තැන්වලදී නිසි ගුරු උපදේස් ක්‍රමානුකූලව ලැබෙන නිය ය. ගුරු ආයුරකින් ඇත්ත්ව භාවනා කරන්නෙකුවට භාවනා මාර්ගය ගැන පැහැදිලි සුතමය සූත්‍රයක් අවශ්‍යවනු ඇත. ආචාර්යීයන් වහන්සේලා වෙතින් අරහත්වය දක්වා කමටහන උගෙන, විවේකි යෙහපුත් මයා ගෙස් භාවනා කළ පුරානන හික්ෂුන් වහන්සේලාගේ පුවන්වලින් ද පෙනෙන්නේ, භාවනාව පිළිබඳ ප්‍රමාණවත් සුතමය සූත්‍රයක් ආරම්භයේදී ම ඇතිකරගන් බව ය. “විසුද්ධි මගය” යෙහි ද, අව්‍යාච්‍යාවන්හි ද සුතමය සූත්‍රය පෙරදුරි කරගෙන ම භාවනාමය සූත්‍රය මතුකර ගැනීමේ මහයිකාර ක්‍රමයක් දක්වා ඇති බව පෙනෙයි. “පටියමිනිදමග පාලි” යෙහි සූත්‍ර මානිකාවෙහි ද සුතමය සූත්‍රය අවධාරණය කොට තිබේ.

ඇතැම්විට සුතමය සූත්‍රය භාවනාවට බාධාවක් ද විය හැකිය. භාවනා මාර්ගයේ විවිධ අවස්ථා ගැන දා සිටින යෝගාවට එවා ගැන කල් ඇතිව ම බලාපාරෝත්තුවෙන් සිටියි. පමණ විව ඒ අවස්ථා හිතෙන් ම මවාගෙන මුළාවට පත්වෙයි. භාවනාව නියමිත පරිදි කෙරෙයි නම්, යනුවු වෙතින් තේජා-මාන-දිවියි-ශ්‍රාද්‍යා ගනියි; නිසි සේ නොකෙරෙයි නම් භාවනාව ගැන කළකිරෙයි. මෙවැනි අවස්ථා නුව්‍යින් දා හෝ ගුරු උපදේස් අනුව හෝ වහා මෙනෙහි කර දුරුකුර නොගන්නේ නම්, භාවනාව පිරිහැයි.

එඩ්වින් සුතමය සූත්‍රයෙන් යුත් යෝගාවට නිතර ම භාවනාමය සූත්‍රයට මුල්‍යාන දීමට වගබලා ගතපුතුය. භාවනාමය සූත්‍රය මතුකර ගැනීමට රුකුලක් ලෙස සුතමය සූත්‍රය යොදාගෙන හැකි වෙතන්, එය භාවනාමය සූත්‍රය ලෙස වරද්‍යා නොගැනීමට යැලකිලිමත්වීම අවශ්‍ය ය.

භාවනාවේදී මතුවන ඇතැම් බාධක මහජරවා ගැනීමට සුතමය සූත්‍රය ඉවහල් කරගන හැකිය. නිදුසුනක් වශයෙන්, තරුණ උදයටිය සූත්‍ර අවස්ථාවේදී මතුවිය හැකි විද්‍යානා උපක්ලේෂ ගැන දා සිටින යෝගාවට එවායින් මුළා නොවීම පිළිය ඒ දැනුම හේතුවිය හැකිය. එසේ ම භාවනාවේදී ලැබෙන ප්‍රත්‍යාශ අවබෝධනය සම්මුති මටටමෙන් පැහැදිලි කරගැනීම සඳහා ද සුතමය සූත්‍රය උපකාරවත් වෙයි. පයටි ධානුවේ ස්වභාවය භාවනාමය සූත්‍රයෙන් අවබෝධ කරද්දී, මේ “පයටි ධානුව” ය යන අදහස ස්ථීර වශයෙන් ඇතිවන්නේ සුතමය සූත්‍රය ඇතොත් පමණි. එහෙත් භාවනාවේදී වැටහෙන විවිධ ධර්මයන් සම්මුති නමවලින් තේරුම් ගැනීම, භාවනාවේ ඉදිරි ගමනට අවශ්‍යවන්නක් නොවේ. විද්‍රෝහා භාවනාව යනු සම්මුතිය ඉක්මවා සිටි පරමාර්ථ ස්වභාවය පිළිබඳව ම වන්නක් නියා ය. සම්මුති නාම ඔයසේ සිත මෙහෙයුමට තැන් කිරීම භාවනාවට බාධාවක්

වනු ඇත. එම නිය හාටනා අත්දැකීම් පූතමය ස්ථානය හා ගැලපීම නිරායාසයෙන් සිදුවේ නම්, රේට ඉඩ හැරීම කම් නැත. එය තොසිදුවේ නම්, ඒ ගැන තොතැවේ හාටනා මනසිකාරය ම දිගට ගෙනය යුතුය.

සත්‍යාචන්ධිය සම්පූර්ණවන්නේ, හාටනාමය ස්ථානය මහින් ම ය. පූතමය ස්ථානය මෙන් ම, වින්තාමය ස්ථානය (= පුදු වින්තනය මහින් ලබන තුවන) තුළින් ද සහාය පිළිබඳව ලැබේය හැකි වන්නේ එක්තරා ප්‍රමාණයක අවබෝධයක් පමණකි. ඒ නියා කොතරම් උයස් පූතමය හා වින්තාමය ස්ථානයක් තිබුණ ද, ඉන් සැහීමට පත් නොවී, හාටනාමය ස්ථානය ලබාගැනීමට හැකිතාක් වැයම් කළ යුතු වන්නේය.

හාටනාමය ස්ථානයෙන් තොරවීම නියා, පූතමය දැනුම වරදවාගෙන අභේදී ජාලාවන්හි පැටලුණු ඇතැම උගතුන්ගේ කිපුම්-කෙරුම් හේතුකාටගෙන ගසනයට සිදුවිය හැකි හානිය පූජාපාටු තොටන බව ද සංවේගයෙන් මුත් මෙහිදී සිහිපත් කළ මතා ය.

සතර කමටහන්

සතර කමටහන් නවක යෝගවලරයාගේ සිත තැන්පත් කරගැනීමට උපකාරවන් වෙයි. මුදුගුණ වැඩිමෙන්, බුදුරජාණන් වහන්සේ පිළිබඳ බලවත් ගුද්ධාවක් හටගනියි; එය පදනාම් කොටගෙන බාධක මැඩලමින් භාවනාවෙහි නිරන්වීමට දෙධාරියය ලැබේයි; ප්‍රතිය වැඩි සිත ප්‍රසන්න වී, භාවනාවට යෝගා මානයික වානාවරණයක් සකස් වෙයි.

මෙමත් භාවනාවෙන්, සිත මෘදු වෙයි; භාවනාවට බලවත් පැළිබේදයක් වන ද්‍රව්‍යය (= තරග) යටපත් වෙයි; බාධක ඉවසා දරාගනීමින් සනුවින් භාවනාව කරගෙන යාමට හැකිවෙයි; තුන්වන ධ්‍යානය තෙක් සමාධිය දියුණු කරගැනීමට ඉඩ ලැබේයි.

අපුහ භාවනාවෙන්, සමාධියට එරෙහිවන ප්‍රධානතම නීවරණය වන කාමලිජන්දය දුරු වෙයි; තම සිරුර ගැන අපේක්ෂාවක් තොමැතිව, ඉන් ලැබෙන පිඩා තොනකමින්, භාවනාවෙහි යෙදීමට සිත සකස් වෙයි; ප්‍රථම ධ්‍යානය ඉපදේශීමට හැකිවෙයි; විද්‍රෝහනාවට වඩාත් ආයන්න වෙයි.

මරණයනියෙන්, එවින මදය දුරුවෙයි; සයර බිඟ වැශ්‍යෙයි; අප්‍රමාදීව භාවනාව සම්පූර්ණ කරගැනීමට බලවත් විරයයක් ජනින වෙයි; පහසුවෙන් විද්‍රෝහනාවට යොමුවීමට හැකියාව ලැබේයි.

තරමක් දුරට හෝ මේ සතර කමටහන් භාඳින් පුදුණ කළ සිත සිනැම මූල කර්මස්ථානයක් වැඩිමට පුදුයු තත්ත්වයකට පත්වෙයි. එයේ වඩන්නා වූ මූල කර්මස්ථානයෙන් ම වින්න සමාධිය සම්පූර්ණවන තෙක්, අඩු වශයෙන් ද්‍රව්‍ය මූල් ම භාවනා වාරය ආරම්භයේදී හෝ, සතර කමටහන් (හෝ තමාට පහසුවෙන් වින්න සමාධිය ගෙන දෙන්නා වූ ඉන් එකක්-දෙකක් හෝ) මතින් සිත තැන්පත් කරගෙන ම මූල කර්මස්ථානයට හිත යෙදීම වඩා පුදුයු ය.

සතර කමටහන් වැඩිමේදී ඉන් එකක් තමාට පහසුවෙන් දියුණු කරගන හැකි බව පෙනෙයි නම්, එමහින් ම සමාධිය සම්පූර්ණ කරගෙන එය විද්‍රෝහනාවට පාදක කරගැනීමට උන්සුහ කළ හැකිය. ඇතුම්විට මේ කමටහන් තුළින් නීරුත්යාගයෙන් විද්‍රෝහනාව මතුවීමට ද ඉඩ තිබේ. එවිට ඒ අනුව විද්‍රෝහනාවට පිවිසීම තුවනාට භුරු ය.

මෙම කමටහන් පුදුණ කොට තිබීම ප්‍රයෝගනාවන් වන තවත් ආකාරයක් තිබේ. මූල කර්මස්ථානය වඩාදී, කිසියම නීවරණ ධර්මයක් බලවත් ලෙස සිලනාහි නැහි සිවියේයු යි සිතමු. එවිට ඒ කර්මස්ථානය නවනා, පුරුදු කළ සතර කමටහන් අනුරින් අවස්ථාවට අනුරූප වන කමටහනකට සිත යොමු කොට, කොලස් බලපූම යටපත් කළ පුදුය. දැන් තැවත මූල කර්මස්ථානය පුවසේ වැඩිය හැකි වන්නේය. මෙසේ භාවනාව ගැන අරනියක්-තොමැලිමක් හෝ යැකුයක්-කුකුයක් හෝ ඇති වි නම මුදුගුණ ද, දැඩි තරහක් හෝ බිඟක් හෝ හටගන්නේ නම් මෙමත් ද, දැඩි රාගය සඳහා අපුහය ද, පපුබටට්වීමක්-කුසින බවක් වි නම්, මරණයනිය හෝ මුදුගුණ ද, සින් විසිරීම හෝ තිරයකට හෝ සඳහා මුදුගුණ හෝ මෙමත් ද, යොදගන හැකිය.

විවිධ ආකාරයෙන් මූලික භාවනාව පේශ්ඡණය කරමින් ආරක්ෂා කරන හෙයින් සතර කමටහන්, සතර ආරක්ෂක භාවනා නමින් ද හඳුන්වනු ලැබේයි.

සක්කාය දිවිධිය

උපාදන වශයෙන් දැඩිව ගත් පස්ස්වස්කන්ධය “සක්කාය” නමින් හැඳින්වේ. (ය. නි. -iii: 274 පට ආදිය) මෙහි උපාදන නම් ජන්දරාගය යි; (ය. නි. - iii: 172, 292 පට ආදිය) හෙවත් ආසාව යි. මෙයේ තන්හාවෙන් තදින් ගත් ස්කන්ධ පස්ස්වකය ආත්ම වශයෙන් වරදවා දැකීම-දැඩිව පිහිටීම-සක්කාය දිවිධිය යි. (= ‘සත්කාය දැෂ්ටිය යි’) එක් එක් ස්කන්ධය ඇපුරු කොට සතරාකාරයකින් ඇතිවිය හැකි මේ ආත්ම දැෂ්ටිය ස්කන්ධ පහ ම සලකන කළ විසි ආකාරයකින් යුත්ත වේ. (ය. නි.-iii: 172 - 174 පට ආදිය) ‘පටියමිනිදමගැ’ යෙහි මේ විසි ආකාරය සට්ටිච්නරව දක්වා නිබේ. (ප. ම. -i: 282 - 283 හා 266 - 281 පට) දැන් එය කෙටියෙන් සලකා බැලුම්.

- “රුපය ආත්මය වශයෙන් විපරිතාකාරයෙන් දකිනි.” (= “රුප අත්තනා සම්බුද්ධයෙනි.”)

ඇය ආදි පස් ඉදුරන්, කෙසේ ආදි දෙනිස් කුණපයන්, කසින හාවනා වැඩිමෙන් ලැබෙන පටිහාග නිමිති ආදිය “මම ය - ආත්මය යි” දැඩිව යැලකීමෙන් ප්‍රථම රුපවස්තුක (= රුපය පදනම් කොටගත්) සත්කාය දැෂ්ටිය පහළවේ. “දැල්වෙන තෙල් පහනෙහි දැල්ලන් එහි පැහැයත් දෙකක් නොව එකක් ම වන්නාක් මෙන් රුපයන් ආත්මයන් දෙකක් නොව එකෙකි.” යි මේ දැෂ්ටිගතිකයා (= මේ දිවිධියට බැයගත් තැනැත්තා) තරක කරයි.

- “ආත්මය රුපය ඇත්තකු වශයෙන් විපරිත ලෙස දකිනි.” (= “රුපවනතා අත්තනා සම්බුද්ධයෙනි.”)

මෙහිදී ආත්මය යි සලකනු ලබන්නේ අරුප (= නාම) කොටස් ය; හෙවත් වේදනා, යස්සු, ය-බාර, විශ්වැසුන යන ස්කන්ධ යනර යි. “මේ අරුපී ආත්මය (= ‘මම’) එකෙකි; රුපය අනෙකෙකි. එයේ වන කළ ආත්මය (= ‘මම’) රුපය නිසා රුපවත් ය. (= රුපය ඇත්තෙකි)” යනු රුපය ආධාර වන දෙවන සත්කාය දැෂ්ටිය යි. “සෙවනැල්ලෙන් යුත් ගසක් ගැන සලකන විට, ගසත් සෙවනැල්ලන් එකිනෙකින් වෙනස් වූවත්, ගස එහි සෙවනැල්ල නිසා සෙවනැල්ලන් වන්නේය.” යනු මේ දැෂ්ටිය තහවුරු කිරීමට ගෙනෙන නිදුසුන යි.

- “ආත්මයෙහි රුපය ඇතැ යි විපරිත දැෂ්ටියෙන් දකිනි.” (= “අත්තනි රුප සම්බුද්ධයෙනි.”)

මේ දැෂ්ටි ය-කළුපයෙහි ද ආත්ම මස්සුනාව පවත්වන්නේ අරුප ස්කන්ධ යනර සම්බන්ධ කොටගෙන ය. ඩිනෙහි ඇපුරෝහි රුපය පවත්නා යැවි සලකමින්, අරුප ආත්මයෙහි රුපය ඇතුදී තීරණය කරන මේ දැෂ්ටිගතිකයා මෙයේ පවතියි. “රුපය එකක්; අරුපය මූ ආත්මය අනෙකක්. ඒ රුපය මේ ආත්මයෙහි පිහිටා ඇත. උදහරණයකි: යුවද ඇති මලෙහි යුවද වෙන යි, මල වෙන යි. මේ මලෙහි යුවද පවතියි. එයේ ම අරුපී ආත්මයෙහි රුපය පිහිටා නිබේ.” මේ රුපවස්තුක තුන්වන සක්කාය දිවිධිය යි.

4. “රුපයෙහි ආත්මය පිහිටා ඇතැයි විපල්ලායකාරයෙන් දකිනී.” (= “රුපසම් අනුනා සම්බුද්ධයෙනි.”)

මේ දූෂ්චරිය පවත්වන දූෂ්චරිගතිකයා ද වේදනාදී රුප ධර්ම සමුද්‍යය ආත්ම යයි සලකාගෙනු, ඒ ආත්මය මේ රුපයෙහි පිහිටා ඇති බව මෙයේ කියාපායි: “මේ රුපය දි. මේ ආත්මය දි. මේ රුපයෙහි මේ ආත්මය පිහිටා ඇත. උදහරණයකි: කරඩුවක මැණිකක් තිබේ. එහි කරඩුව වෙන දි; මැණික වෙන දි. කරඩුවහි මැණික තිබේ. එයේ ම රුපයෙහි ආත්මය පිහිටා ඇත.” මේ රුපවස්තුක සතරවන සක්කාය දිව්‍යය දි.

5. “වේදනාව ආත්මයයි විපරිතව දකිනී.” (= “වේදනා අනෙකා සම්බුද්ධයෙනි.”)

යදෙරින් අරමුණු ගැනීමේදී උපදින සවැදුරුම් වේදනාව හෝ පුබ - යුක්ත-ලපෝක්තා යන තෙවැදුරුම් වේදනාව හෝ ආත්මය වශයෙන් මස්සුනා කෙරෙන මේ වේදනා වස්තුක (= වේදනාව ආධාරය වන) පළමු සක්කාය දිව්‍යය, රුපවස්තුක මුල් සක්කාය දිව්‍යය හා සම්වයි.

6. “ආත්මය වේදනාවෙන් යුක්ත යයි විපරිතව දකිනී.” (= “වේදනාවනා අනුනා සම්බුද්ධයෙනි.”)

7. “ආත්මයෙහි වේදනාව ඇතැයි ය විපරිතව දකිනී.” (= “අනෙකා වේදනා සම්බුද්ධයෙනි.”)

8. “වේදනාවෙහි ආත්මය ඇතැයි ය විපරිතව දකිනී.” (= “වේදනාය අනුනා සම්බුද්ධයෙනි.”)

මේ දූෂ්චරිගත තුන්දී ම ආත්මය ය සලකන්නේ යස්සුයු, යංඩාර, විස්සුණ, රුප යන ස්කන්ධ සතර ය. පිළිවෙළින් ඒ ඒ රුපවස්තුක දූෂ්චරිවලට සමාන ය.

9. “සස්දුව ආත්ම වශයෙන් විපරිතව දකිනී.” (= “සස්දු අනෙකා සම්බුද්ධයෙනි.”)

යදුරට සම්බන්ධ සවැදුරුම් සස්දුව මෙහිදී ආත්මය ලෙසින් පරිකල්පනය කෙරයි. රුපවස්තුක ප්‍රථම සත්කාය දූෂ්චරිය හා සමානය.

10. “ආත්මය සංඛාව ඇත්තෙකු යයි විපරිතව දකිනී.” (= “සස්දුවනා අනුනා සම්බුද්ධයෙනි.”)

11. “ආත්මයෙහි සංඛාව තිබේ යයි විපරිතව දකිනී.” (= “අනෙකා සස්දු සම්බුද්ධයෙනි.”)

12. “සස්දුවෙහි ආත්මය තිබේ යයි විපරිතව දකිනී.” (= “සස්දුය අනුනා සම්බුද්ධයෙනි.”)

මෙ දූෂ්චරි තුනේදී ම රුප, වේදනා, සංඛාර, විශ්වාසාණ යන ස්කන්ධයන් ආත්මය ලෙසින් සිතාගතු ලැබේ. ඒ ඒ රුපවස්තුක දූෂ්චරිවලට සමානය.

13. “සංඛාරයන් ආත්මය යි විපරිතව දකිනී.” (= “සංඛාර අත්තතො සම්බුද්ධයනි.”)

මෙ සංඛාර වත්ප්‍රක පස්ම සක්කාය දිවියේදී, ආත්මය වශයෙන් කල්පනා කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම වේතනාව ය. එය ද සඳහරට සම්බන්ධ කොට සවැදුරුම් වන සේ ගත හැකිය. සංස්කාර ස්කන්ධයට අඩංගු වන වෙනත් ධර්මයන් ද මෙහිදී ආත්මය ලෙසින් සලකාගැනීමට ඉඩ තිබේ. රුපවස්තුක ප්‍රථම සත්කාය දූෂ්චරිට සම්වෙයි.

14. “ආත්මය සංස්කාරයන්ගේ යුත්ත යයි විපරිතව දකිනී.” (= “සංඛාරවනත් අත්තනා සම්බුද්ධයනි.”)

15. “ආත්මයෙහි සංස්කාර පිහිටියේ යයි විපරිතව දකිනී.” (= “අත්තනි සංඛාර සම්බුද්ධයනි.”)

16. “සංස්කාරයන්හි ආත්මය ඇතු යි විපරිතව දකිනී.” (= “සංඛාරපු අත්තනා සම්බුද්ධයනි.”)

රුප, වේදනා, සංස්කාර, විශ්වාසාණ යන ස්කන්ධ සතර මෙ කල්පිතයන්හිදී ආත්මය ලෙසින් සලකනු ලැබේ. ඒ ඒ රුප වස්තුක දූෂ්චරිවලට සම්වේ.

17. “විශ්වාසාණය ආත්ම වශයෙන් විපරිතව දකිනී.” (= “විශ්වාසාණ අත්තතො සම්බුද්ධයනි.”)

විවිධාකාරයෙන් වර්ගිකරණය කරන ලද විශ්වාසාණය, මෙම විශ්වාසාණය ප්‍රථම සත්කාය දූෂ්චරියේදී ආත්මය ලෙසින් උපකල්පනය කෙරෙයි. ප්‍රථම රුප වස්තුක දූෂ්චරියට සම ය.

18. “ආත්මය විශ්වාසාණයෙන් යුත්ත කොට විපරිතව දකිනී.” (= “විශ්වාසාණවනත් අත්තනා සම්බුද්ධයනි.”)

19. “ආත්මයෙහි විශ්වාසාණය පිහිටියේ යයි විපරිතව දකිනී”. (= “අත්තනි විශ්වාසාණ සම්බුද්ධයනි.”)

20. “විශ්වාසාණයෙහි ආත්මය තිබේ යයි විපරිතව දකිනී.” (= “විශ්වාසාණයම් අත්තනා සම්බුද්ධයනි.”)

රුප, වේදනා, සංස්කාර, සත්කාය යන ස්කන්ධ සතර මෙ දූෂ්චරිවලදී ආත්මය වෙති. ඒ ඒ රුපවත්ප්‍රක දිවියේවලට සමාන වෙයි.

*

මෙසේ පස්ක්වස්කන්ධයන්ගේ වශයෙන් සම්මා සම්බුද්ධතාණන් වහන්සේ විසින් සත්කාය දිවියේ විහාර කොට දක්වන ලද මුත්, බොහෝ විට අන්ධ පෘථිග්චනය සත්කාය

දිවයීයට වහල්වන්නේ මේ ධරුම විභාගය ගැන අවබෝධයක් නැතිව ය. ඇතුමෙක් සේකන්දර් පස ම ආත්ම වශයෙන් මස්සුද්දනා කරන අතර, (ම. නි. - i: 546 පිට ආදිය) සමහරෙක් සේකන්දර් එකක් හෝ කීපයක් හෝ ඉහත දක්වූ ආකාරවලින් ආත්මය යි අදහනි. (දි. නි. -ii: 98 පිට භා. නි. -i: 22 පිට ආදිය) අත්තවාද උපාදනය (= ආත්මවාදය දුධිව ගැනීම) නමින් ද ව්‍යවහාර කෙරෙන සක්කාය දිවයීය, සෙපු උපාදන තුනට වඩා තේරුම් ගැනීම දුෂ්කර ය. (ම. නි. -i: 160 පිට) දිවයී අනුයය ප්‍රප්‍රහිණව නිනිම නියා මතුවන සක්කාය දිවයීයන් මැඩුණු සිතින් වයන අශ්‍රුතවන් පාථ්‍රනයා උපන් සක්කාය දිවයීය දුරු කරන අපුරු නොදැනී. බැහැර නොකිරීමෙන් ගක්තිමන් වන සක්කාය දිවයීය ඔහු සයරට බැඳ තබන සංයෝජනයක් වන්නේය. (ම. නි. - ii: 164 පිට) සංධර්මය නොදත් මේ පාථ්‍රනයා බැඳුණේ ම උපදිය; බැඳුණේ ම මියයයි; බැඳුණේ ම මෙලොවින් පරලොවට යයි. (ප. නි. - iii: 288 පිට) බලු දම්වැලන් දුඩී උලෙක හෝ වැශේක හෝ බැඳුණු බල්ලෙක මෙන් හෙතෙම පස්ස්වසේකන්දයන් වටා ම දුවයි; සේකන්දයන් අනුව ම පෙරලෙයි; සේකන්දයන් කෙරෙන් නොමිදෙයි; ජාතියෙන්, ජරාවෙන්, ශේකයෙන්, වැළපිමෙන්, කායික දුකෙන්, මානසික අඟ්‍රමනයින්, දුඩී ආයාසයෙන් නොමිදෙයි. (ප.නි. - iii: 256 පිට)

යාය්වන සහ උච්චේද යන අත්ත දෙකට වැවෙන සියලු දුෂ්චිවලට බැයගන්නේ සක්කාය දිවයීය (= පස්ස්වසේකන්දය ප්‍රසුරෙහි ආත්මයක් ඇතුයි වරදවා දුකීම) මූල් කොටගෙන ය. ආත්මයක් වෙනු දි මස්සුද්දනා කළහොත්, ඒ ආත්මය යදාකාලික ය. (= යාය්වනය) හෝ විනාශ වෙයි, (= උච්චේදය) හෝ යනුවන් නිගමනය කළපුනු හෙයිනි. එක් එක් සේකන්දය වෙන්වෙන්ව ආත්ම වශයෙන් සලකන සක්කාය දිවයි පහ (= මෙහි අංක 1, 5, 9, 13, 17 දරන දුෂ්චි) උච්චේදවස්තුක (= උච්චේද දුෂ්චියට පදනම් වන) බව ද ඉතිරි සක්කාය දිවයී 15 ම යාය්වනවස්තුක (= යාය්වන දුෂ්චියට ආධාර වන) බව ද, ‘පටිසම්භිංහ්ග’ යෙහි දක්වෙයි. (ප. ම.- i: 248 පිට).

දිවයී ‘අනුයය සමහින් සක්කාය දිවයී සංයෝජනය සේවාන් මහින් සමුව්චේද වශයෙන් ප්‍රහාණය කෙරෙන බැවින්, (ප.ම.-i: 376 පිට ආදිය) ආය්සී උත්තමයාට සක්කාය දිවයීය ඇති නොවේ. අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළ විපස්සනා යෝගාවවරයා තද්දිග වශයෙන් සක්කාය දිවයීය දුරුකරයි. (නාම රුප පරිව්චේද සැණුයෙන් මේ තද්දිග ප්‍රහාණය සිදුවන බව අව්‍යාව්‍ය යදහන් වෙයි. -ම. අ. -i: 21 පිට ආදිය.) ධරුමය හැදුරීමෙන් අනාත්ම සේකන්දර් ගැන නිශ්ච්චාත්මක විනිශ්ච්චයක් ඇතිකරගත් ගැනීමෙන් පාථ්‍රනයාට ද සක්කාය දිවයීයේ ක්‍රියාකාරී සේකන්දර් පාලනය කරගත හැකි වනු ඇත.

අත්තවාදපටිය-පුක්ත - දිවයී (= ආත්මවාදයන් පුක්ත දිවයීය), අත්තනු-දිවයී (= ආත්ත දිවයී-ආත්මදුෂ්චි) යන නම්වලින් ද සක්කාය දිවයීය හැදුන්වෙයි. (ප. ම. -i: 266, 298 පිටු ආදිය)

අවසාරස මහා විපස්සනා

සත්තානුපස්සනා යනු අවසාරස මහා විපස්සනා මාලාවෙහි මූලින් ම ලැබෙන්නා වූ අනුපස්සනා සහ ය. මෙම මූලික සත් අනුපස්සනාවන් පිළිබඳ ප්‍රමාණවන් විමර්ශනයක් දැනට කෙරී තිබේ. අවලුස මහ විද්‍යුත් පෙළෙහි ඉතිරි අනුපස්සනා එකාලය ද කෙටියෙන් හඳුන්වාදීම දැන් සිදු කෙරෙනු ඇත.

මෙම මහා විපස්සනා 11 යදහන් කෙරෙන එක ම යුතුන්ත ගුන්ථය වන “පටිසමිංචි මග්‍යය” ඒවා විස්තර කාට පෙන්වා දි නැත. මේ අනුපස්සනා පිළිබඳ අර්ථ විග්‍රහයක් කර තිබෙන ආදිතම ගුන්ථය වන්නේ “විසුද්ධි මග්‍යය” යි. (ව.ම.: 522-523 පිටු) විද්‍යාත්‍යාචාරී ඒ ඒ අවස්ථාවන්හිදී යුතුයු පරිදි මෙම අනුපස්සනා වැඩෙන බව එහි යදහන් වෙයි. (ව.ම.: 472 පිටු) එහෙන් ඉන් මූන හාගයේදී යම්පාදනය කරන ලද “පටිසමිංචි මග්‍ය අව්‍යාචාරය” කියන්නේ, සියලු ම අනුපස්සනාවන් එකකට එකක් පැඩි පෙළක් මෙන් අනු-පිළිවෙළින් යම්බන්ධ වෙමින් අනුතුමයෙන් විද්‍රෝහනා මාර්ගය යුතුරන බව ය. (ප.අ.: 74-75 පිටු) “පටිසමිංචි මග්‍ය” යෙහි “ඉන්දිය කාල” වෙති එබදු අනුතුමික යම්බන්ධතාවක් දක්වා තිබේ (ප.ම. -i: 396 පිටු) නියා මෙම අනුපිළිවෙළ එහි (= අව්‍යාචාරයි) පෙන්වා තිබේ.

එහෙයින් මෙම පොරාණික ගුන්ථ දෙකකි ඇතැම් අනුපස්සනාවන් විවරණය කාට තිබෙන ආකාරයන්හි වෙනසකම් දක්නට ලැබේ. එබදු වෙනසකම් ඇති විට, “විසුද්ධි මග්‍ය විවරණය” (= ව.ම.ව.) හා “පටිසමිංචි මග්‍ය අව්‍යාචාරය” (= ප.අ.ව.) වෙනවෙන ම ද වෙනත් මත වේ නම් ඒවා ද ඉදිරිපත් කරමින් අනුපස්සනා විස්තරය කෙටියෙන් කෙරෙනු ඇත.

8. “බයානුපස්සනා හා ගෙවාගෙනු සනාඛ්‍යක් පර්‍යාගි.”

“යාස්කාරයන්ගේ ක්ෂේපිත පුනුප්‍රත්‍යාග දැකීම (= බයානුපස්සනාව) විඛින්නා යාස්කාරයන් ඒකත්වයෙන් යැලුකිම (= සනාඛ්‍යව) දුරු කරයි.”

ව.ම.ව.: - “සනය (= යමුහයක්/යන්ත්තියක්, එකක් ලෙස ගැනීම) බෙද වෙන් කාට, යාස්කාරයන් අර්ථයෙන් අනින්‍ය යැයි මෙසේ ගෙවීම දැකීමේ තුවන බයානුපස්සනාව ය.”

ප.අ.ව.: - “වර්තමාන යාස්කන්ධයන්ගේ හඩිගය දැකීම ද ඒ අනෙකුතුව ම ඒ බිජිම අරමුණු කළ යින් හා සිනිවිලි (= වෙළනසික) බිජිම දැකීම ද බයානුපස්සනාව ය.”

සන්තති සනය බිජිම පළමුවෙන් යම්මයන හා උදයත්තය සූන අවස්ථාවලදී සිදු වන්නෙකි. “යාස්කාරයන් අනින්‍ය ය” යන යම්මයනය වනාහි යම්මයන සූනයට යම්බන්ධව දක්වෙන්නෙකි. (ප.ම. - I: 102 පිටු) එහෙයින් ව.ම.ව. ට එකහ තොවන “පටිසමිංචිමග්‍ය අව්‍යාචාරය”, බයානුපස්සනාව හඩිග සූන අවස්ථාවෙහි ලා විග්‍රහ කරයි. “විසුද්ධිමග්‍ය විකාව” ද ව.ම.ව. අනුමත කරන අතර ම බයානුපස්සනාව යනු යාස්කාරයන්ගේ ක්ෂේපිත හඩිගය අනුපස්සනා කිරීම යයි වරෙක කියයි. (ව.ව. (බ.)- ii : 417 පිටු)

කෙසේ වුව ද මෙම අනුපයෙනාට අනිව්වානුපයෙනාට හෝ නිරෝධානුපයෙනාට හෝ තුළ අන්තර්ගත වන්නෙකි.

මෙහි සහ යස්සූව යනු සන්නති වශයෙන් සනායකි යි ඩැඩිම යයි “පටිසම්භිද අට්ට්ටා” වෙහි දක්වෙනත්, සන්නති - සමූහ - කිවිව - ආරම්මණ යන සහ සනරක් ම මින් කියුවෙන බව විකාවල යදහන් වෙයි. (ව.ව. (ඉ) - II : 417 පිට; ද.ව.: 74 පිට ආදිය) බයානුපයෙනාට අනිව්වානුපයෙනාවක් වන බැවින් මෙහි පළමු මතය නිවැරදි යයි තැබෙයි.

9. “වයානුපයෙනා භාවෙනෙනා ආයුහනා පර්හනී.”

“යාස්කාරයන්ගේ වැයවීම අනුපයෙනා කිරීම (= වයානුපයෙනාට) වඩනුයේ යාස්කාර හෙවත් කරම රසකිරීම (= ආයුහනය) දුරු කරයි.”

වර්තමාන යාස්කාරයන්ගේ හඩිගය දක අන්වයේ තුවණින් අනින - අනාගත යාස්කාරයන්හි බිඳීම ද දකීම වයානුපයෙනාට ලෙස දක්වා තිබේ. මෙම අර්ථ විග්‍රහය සඳහා “විපුද්ධි මග්‍යය” උපයේගි කොට ගෙන ඇත්තේ “පටිසම්භිද මග්‍ය” යෙහි හඩිග සූණ තිද්දේසයෙහි එන ගාචාවක් බව පෙනෙයි. (මෙහි 7 වන පරිවිෂේදයෙහි 8 වන අධ්‍යාලිපිය හෝ ප.ම. - I : 110 පිට හෝ බලන්න.)

මෙම අනුව වයානුපයෙනාට ද අනිව්වානුපයෙනාවෙහි හෝ නිරෝධානුපයෙනාවෙහි හෝ ප්‍රහේදයකි.

10. “විපරිණාමානුපයෙනා භාවෙනෙනා මුවසක්කාදු පර්හනී.”

“යාස්කාරයන්ගේ වෙනස්වීම පුන්පුනා දැකීම (= විපරිණාමානුපයෙනාට) වඩන්නා යාස්කාර ස්ථීර ය යන තැඩිම (= මුව යස්සූව) පහ කරයි.”

ව.ම.ව.:- “ලපන් යාස්කාරයන් ජරාවට හා මරණයට පත්වීම වන බැවින් අන් ආකාරයකට පෙරෙළන පුළු යයි දැකීම විපරිණාමානුපයෙනාට යි. මෙහිදී ‘රුප-යත්තක’, ‘අරුප-යත්තක’ වශයෙන් සම්මයනය කළ යුතුය.” (ව.ම: 464-472 පිටුවල මෙම යම්මයන විධ දක්වෙයි).

ප.අ.ව.:- “යාස්කාරයන්ගේ හඩිගය පිළිබඳව ම නැශුරුවීම හේතුවෙන් අනින - වර්තමාන-අනාගත සියලු යාස්කාර වෙනස්වන පුළු යැයි දැකීම විපරිණාමානුපයෙනාට යි.”

මෙහිදී ද ව.ම.ව. යම්මයන සූණ අවස්ථාව ද, ප.අ.ව. හඩිග සූණ අවස්ථාව ද නුවා දක්වයි. විපරිණාමානුපයෙනාට ද අනිව්වානුපයෙනාවෙහි ම තවත් මුහුණුවරෙකි.

11. “අනිමිත්තානුපයෙනා භාවෙනෙනා නිමිත්තන පර්හනී.”

“යාස්කාරයන්ගේ නිත්‍ය නිමිත්වලින් තොර බව පුන්පුනා තුවණින් දැකීම (= අනිමිත්තානුපයෙනාට) වඩන්නා යාස්කාර නිත්‍ය නිමිත් සහගත ලෙස ඒකත්වයෙන් ගැනීම (= නිමිත්ත) දුරු කරයි.”

මෙහි නිමිත්ත යනු සංස්කාර සන්තතියක්, එකක් සේ ගෙන නිතා වශයෙන් සලකන ඕලාරක ස්වභාවය යි. අනිමිත්තානුපයෝනාව ද අනිව්‍යානුපයෝනාවකි. (වි.ම.: 522 පට)

12. “අපහණිතානුපයෝනා භාවෙනෙනා පණිධි පර්ජනී.”

“සංස්කාරයන්ගේ පැතිය යුතු බවක් නොමැතිවීම ප්‍රහාපනා දැකීම (= අපහණිතානුපයෝනාව) වඩින්නේ සංස්කාර පිළිබඳ තෘප්ති යහගත ප්‍රාර්ථනාව (= පණිධිය) දුරු කරයි.”

මෙය දුක්ඛානුපයෝනාවකි. (වි.ම.: 522 පට)

13. “පුණුදුතානුපයෝනා භාවෙනෙනා අහිනිවේස පර්ජනී.”

“සංස්කාරයන්ගේ ආත්ම ස්වභාවයෙන් ඉනාථ බව අනුපයෝනා කිරීම (= පුණුදුතානුපයෝනාව) වඩින්ද ආත්ම දූෂ්චරියට බැය ගැනීම (= අහිනිවේසය) ප්‍රහාරය කරයි.”

මෙය අනත්තානුපයෝනාවකි. (ප.ම. - I : 484 පට; වි.ම.: 522 පට)

14. “අධිපස්සුදු ධමම විපස්සනා භාවෙනෙනා සාරාද්‍යනාහිනිවේස පර්ජනී.”

“අධිපස්සු සඩඩාත, (සංස්කාර) ධර්මයන් පිළිබඳ විදරුණනාව වඩින්නා සංස්කාරයන් සාර ලෙස දැඩිව ගෙන වැදගැනීම (= සාරාද්‍යනාහිනිවේසය) අත්හරියි.”

වි.ම.වි.: - (I) “අධිපස්සුදු ධමම විපස්සනා යනු සියලු විද්‍රිනා ද වෙයි.” (වි.ම.: 472 පට)

වි.ම.වි.: - (II) “අධිපස්සුදු ධමම විපස්සනා යනු සිනෙහි ද එහි අරමුණෙහි ද බිඳීම දක. ‘සංස්කාරයෝ ම බිඳෙනි. සංස්කාරයන්ගේ ම මරණය වෙයි. අන් කිසිවෙක් තැනැයි හඳුනා වශයෙන් ඉනාථ බැවින් වශයෙන් ඉනාථනාව ගෙන පවතින විදරුණනාව ය.’” (වි.ම.: 522 පට)

“පටිසම්හිදමග්ග අව්‍යාව” මෙම දෙවැනි විවරණය අනුමත කරයි. මෙම අරුත් දැක්වීමට මුළු වි ඇත්තේ ‘‘පටිසම්හිදමග්ග’’ යෙහි හඳුනා නිද්දේස්යයෙහි එන ගාරාවක් බව පෙනෙයි. (මෙහි 7 වන පරිවිෂ්දයේ අධොලිපි අංක: 15 හේ ප.ම. - I: 110 පට බලන්න.) එහි සඳහන් වන්නේ “‘අධිපස්සු-විපස්සනා’” යන පදය යි. “‘අධිපස්සු-ධමම-විපස්සනා’” යන පදය අංගුත්තර නිකායයෙහි යුතු කිපයක දැක්වෙයි. (අ.නි. - ii: 174 - 180 පිටු) ඉන් හැඳෙන්නේ, මෙය වනාහි “‘දට්ටිත්ති’” (= දුනාගත යුතු) “‘සම්මයිත්තිවා’” (= සම්මරණනය කළ යුතු) හා “‘විපස්සිත්තිවා’” (= විදරුණනා කළ යුතු) යන තුන් අවස්ථාවන් ම අධිංශු වන (1 වන පරිවිෂ්දය බලන්න.) මුළු විදරුණනා මාර්ගය ම හඳුන්වන පොදු පදයක් බව ය. අධිපස්සුදු-ධමම-විපස්සනාවන් යුත් තැනැත්තා මාර්ග-එලැලැබුවකි යි “පුර්ගල පස්සුන්න්හිපකරණය” හඳුන්වා දීමෙන් මේ මතය යනාථ වෙයි.

(පු.ප.: 378 පට) “අධිපක්ෂඝාධමමවිපස්සනා” යන පදයේ මූලික අරථයෙන් පෙන්නුම කෙරෙන්නේ ද විදරුණනාව පිළිබඳ විශේෂ අවස්ථාවක් නොව පොදු අදහසකි. මේ අනුව වි.ම.ව. (I) වඩා උච්ච ය. එසේ යලකන්හොත්, අධිපක්ෂඝාධමමවිපස්සනා යනු තනි අනුපස්සනාවක් ලෙස ගැනීම අසිරි වෙයි. (අන් අනුපස්සනා මෙන් මේ පදය “අනුපස්සනා” යන්නෙන් කෙළවර නොවීම ද විමසිය යුත්තකි.)

15. “යථාගුතසුජාතාදයෙනා භාවෙනෙනා සම්මාභාජිනිවෙස පර්හනි.”

“සංස්කාරයන්ගේ යථා ස්වභාවය තුවනින් දැකීම (= යථාගුතසුජාතාදයෙනා) වඩන්නා සංස්කාරයන් පිළිබඳව දැඩි මූලාවට බැස ගැනීම (= සම්මාභාජිනිවෙසය) දුරු කරයි.”

වි.ම.ව.: - “යථාගුත සුජාතාදයෙනාය යනු ප්‍රත්‍යායන් ද සහිතව නාමරුප අවබෝධ කිරීම ය.” (එනම්, නාම-රුප පරිවිෂේෂය හා පරීවය පරිග්‍රහය යි).

ප.අ.වි.: - “යථාගුත සුජාතාදයෙනාය යනු, භඩිගය දක දක, ‘සංස්කාරයෝ’ භය සහිතයහා යනුවෙන් පවතින්නා වූ භයතුපටියාන සුජාතාය යි.”

මෙම ප්‍රකාශ දෙක පරස්පර විරෝධී වන බැවින්, යථාගුත සුජාතාදයෙනාය යනු කුමක්දුයි වටහාගැනීමට අපට බුද්ධ දේශනාවට ම නොත් යොමු කිරීමට සිදුවෙයි. සමාධිය පාදක කර ගනීමින් යථාගුත සුජාතාදයෙනාය ද යථාගුතසුජාතාදයෙනාය හේතු කොටගෙන නිබැඳුව ද නිබැඳුවෙන් විරාගය ද පහළවීමේ ඒකාන්ත ප්‍රතිපදවක් දක්වෙන දේශනා පෙළක් වෙයි. (අ.නි.- vi: 586 - 596 පිටු; ස.නි.- ii: 48 පිට ආදිය) මින් පැහැදිලි වන්නේ, විදරුණනාවෙහි ආරම්භයෙහි සිට නිබැඳු සුජාතාය හෝ බලවත් නිබැඳුනුපස්සනාව දක්වා යථාගුත සුජාතාදයෙනාය විභිදෙන බව ය. මෙහිදී යථාගුත සුජාතාදයෙනාය, නාමරුප පරිවිෂේෂයේ සිට මගාමග සුජාතාය (= බලව උදයබාය සුජාතාය) දක්වා ද නිබැඳුව, භයතුපටියාන සුජාතායෙහි සිට සංඛාරුපෙක්ඛ සුජාතාය දක්වා ද පැනිරෙන බව සංයුත්ත අවුවාව කියයි. (ය.අ.-ji: 40 පිට) යථාගුත සුජාතාදස්සනාය යනු තරුණ විපස්සනාව බව ද නිබැඳු යනු බලවත් විපස්සනාව බව ද ඉහත කි දේශනා විග්‍රහයේදී අවුවාවෙහි නොයෙක් තැන දක්වා තිබේ. (ය.අ.- ii: 40 පිට; අ.අ.-ii: 587, 676, 728 පිට ආදිය) (5 වන පරිවිෂේෂයෙහි අධොලිපි අංක 16, 17 හා 18 ද බලන්න.) මේ අනුව, යථාගුත සුජාතාදයෙනාය යනු තනි අනුපස්සනාවක් නොව, (මේ පදය “අනුපස්සනා” යන්නෙන් කෙළවර නොවීම ද සැලකිය යුත්තකි.) අනුපස්සනා කිපයක සහභාගිත්වයෙන් උදාගතවන්නා වූ විදිනා මාරගයෙහි එක්තර අවස්ථාවක් හඳුන්වන පදයක් බව පෙනෙයි. (“යථාගුතසුජාතාදයෙනාය” යන පදයේ ඇතුළත් වන පොදු අර්ථය නිය ම සහා දරුණනය පිළිබඳ වෙනත් අවස්ථාවන් නිරුපණය කිරීමට ද මේ පදය ඇතුළු විට යොදගෙන තිබේ. උදා:- ස.නි. -v (ii): 274 පිට)

16. “ආදිනවානුපස්සනා භාවෙනෙනා ආලයාජිනිවෙස පර්හනි.”

“සංස්කාරයන්ගේ දෙය පුනුප්පනා දැකීම (= ආදිනවානුපස්සනාව) වඩන්නා සංස්කාරයන්හි ආලයෙන් වැදගැනීම (= ආලයාජිනිවෙසය) පහ කරයි.”

මෙය භයතුපටියාන සුජාතායෙන් මතුවන ආදිනව සුජාතාය යි “විපුද්ධ මගාගය” හා

“පටිසම්භිද මග්ග අවවාව” කියයි. නිබුදුපසුනාව ද මින් දැක්වෙනු යි “ප.අ.” වැඩි දුරටත් යදහන් කරයි. ආදිනවානුපසුනාව දැක්බානුපසුනාවෙහි ප්‍රශ්නයකි.

17. “පටිසඩීබානුපසුනා භාවෙනෙකා අපසටිසඩී පජනි.”

“ත්‍රිලක්ෂණය ම නැවත නැවත නුවහින් දැකීම (= පටිසඩීබානුපසුනාව) වචනුයේ මෝහය (= අඡ්පටිසඩාව) අත්හරයි.”

ව.ම.ව.: - “පටිසඩීබානුපසුනාව යනු සංස්කාරයන්ගෙන් මිදිමේ උපාය සෙවිම වශයෙන් පිශ්ච්චන පටිසඩී සූණය ය.”

ප.අ.ව.: - “පටිසඩීබානුපසුනාව නම් මුශ්‍රිතුකම්තා සූණයෙන් උපන්තා එ්, සංස්කාරයන්ගෙන් මිදිම පිණිය කෙරෙන අනිවිව - දැක්බ - අනත්ත අනුපසුනාවන් පිළිබඳ නුවණකි. මුශ්‍රිතුකම්තා, පටිසඩීබා හා සංඛ්‍රාපක්බායන විදාහිතා ඇත ඉන ම මෙහි අන්තර්ගත වෙයි.”

18. “විවටානුපසුනා භාවෙනෙකා සංයෝගාලීනිවෙස පජනි.”

“සංස්කාරයන් කෙරෙන් පෙරේ නිවනට යොමුවීම දැකීම (විවටානුපසුනාව) වඩින්නේ සංස්කාරයන් හා සංයෝග වී තදින් වැදගැනීම (= සංයෝගාලීනිවෙස) හැර දමයි.”

ව.ම.ව.: - “විවටානුපසුනාව යනු සඩීබාරුපෙක්බා සහ අනුලෝධ සූණ ය. මෙහිදී සියලු සංස්කාරයන් කෙරෙන් සිත හැකිලෙයි; පෙරලෙයි.”

ප.අ.ව.: - “විවටානුපසුනාව යනු අනුලෝධ සූණයෙන් උපන් ගෝනුහු සූණය යි.”
(“පටිසම්භිද මග්ග’මයි විවටානුපසුනාව සඳහා ආවර්ණන සිතක් දක්වා නොනිනිම, මෙම තීරණයට හේතුව ය. ප.ම. - i: 158 පට; ප.අ.: 75 පට)

ගෝනුහුසූණය උපදින්නේ එක් සිතෙක පමණකි. විවටානුපසුනාව යනු ගෝනුහු සූණය නම්, ‘අනුපසුනා’ යන පදයෙහි අඩංගුවනා ‘පුන පුනා දැකීම’ යන අරුත හා එය ගැලපෙයි දැයි විමසිය යුතුය. (එක් සිතෙක පමණක් උපදින ලෝකේන්තර මාර්ග සූණය ද විරාගානුපසුනා, නිරෝධානුපසුනා හා පරිනීයෝග්ගානුපසුනා නමින් අවවාලට විළුහ කොට තිබේ. එහෙත් ඒ වනාහි ඒ ඒ ලොකික අනුපසුනාවනාට විකල්ප වශයෙන් පමණකි. ව.ම.: 214 පට; ම.අ.- ii: 249 පට; අ.අ. - ii: 722 පට; ප.අ.: 347 පට ආදිය)

විවටානුපසුනාව යනු පටිනියෝග්ගානුපසුනාවක් වශයෙන් යැලකිය හැකිය.



යන්තානුපයෙනාවන්හි එක්තරා අනුකූලීක සම්බන්ධතාවක් පෙන්නුම් කළ හැකි යුත්, අවධාරය විපයෙනාවන් ම ගතහාන් එබන්දක් ඩුවා දුක්වීම දුෂ්කර බව පෙනෙයි. එසේ පුරුවාපර සම්බන්ධතාවක් වෙතොත්, ආදිතවානුපයෙනාව නිබැඳුනුපයෙනාවට පෙරවුවෙන් සඳහන් විය යුතුය. එසේ ම විරාග-නිරෝධ-පටිනියෙශ්ග යන අනුපයෙනා විද්‍යුත් මුදුන්පත්වීම තෙක් විහිදෙන පරිණත විදරුණනාවේ ය. ඉන් අනතුරුව බය - වය- විපරිණාම අනුපයෙනා දක්වීමෙන් විදරුණනාවහි පසුබැංච්මක් නිරුපණය කෙරේ. (උද්ධ දේශනාවන්හි බොහෝ සේ බය-වය අනුපයෙනා යෙදෙන්නේ විරාග - නිරෝධ - පටිනියෙශ්ග අනුපයෙනාවනාට පළමුව ය. උදා: ස.නි.- iv: 398 - 404 පිටු; අ.නි. -vi: 671 - 680 පිටු).

අනිමින්ත - අජ්ප්‍රීඩින - පුද්ජ්ජාත අනුපයෙනාවේ ද විමොක්ඛ මුඛ වෙමින් විදරුණනාවේ උච්චතම අවස්ථාවේදී ද තියාත්මක වෙති. (2 වන පරිවිෂ්ණුයේ 16 වන අධාරුපිය බලන්න.) ඉන්පසුව අධිපද්‍ය්ජාත ධම්මුවිපයෙනාව, යථාගුණභාණුදයෙනය, ආදිතවානුපයෙනාව වැනි අනුපයෙනා යෙදීමෙන් ආපසු බැඳීමක් පෙන්නුම් කෙරේ. තව ද අධිපද්‍ය්ජාතම්මිවිපයෙනාව සහ යථාගුණ දැනුදයෙනය එක් විශේෂ අවස්ථාවකට සිමා වන අනුපයෙනා තොට පොදු විදරුණනාවන් බව අපි ඉහත පෙන්වීමු. (වතනාර්ථයට මුළු තැන දෙනහාන්, පටියඩ්බානුපයෙනාව ද එවන් පොදු විපයෙනාවක් ලෙස ගත හැකිය.) මේ අතර එකිනෙකට බෙහෙවින් යමාන වන අනුපයෙනාවේ ද වෙති. (උදා: නිරෝධ - බය - වය අනුපයෙනා).

කරුණු මෙසේ හෙයින්, අවලොස් මහ විද්‍යුත් පෙළ වනාහි ඒකීය අඛණ්ඩ සම්බන්ධතාවකින් යුත්ත අනුපයෙනා පිළිවෙළක් ලෙස යැලුක්මට වඩා, විදරුණනා ප්‍රතිපද කීපයකින් ම සමන්වීත අනුදිතා සංග්‍රහයක් සේ ගැනීම යුත්ත ය.

අනිව්‍ය - දුක්ඛ - අනත්ත යන මූලික තුන් අනුපයෙනාවන් යකල විදරුණනා ප්‍රතිපදවනට ම යාධාරණ කේන්දුය වන බැවින් මහා විපයෙනා මාලාවහි මුලින් ම සඳහන් කොට තිබේ. මෙම තුවිධ අනුදිතාවන් ස්වාධීන විදරුණනා ප්‍රතිපදවක් ලෙස ද ගත හැකිය. විදරුණනා මාර්ගය මුළුල්ලෙනි ම පැනිර පවත්නේ මේ අනුපයෙනා තුන වන හෙයිනි. (මෙතැන් සිට දුක්වෙන නිදුෂුවල ඇතැම් තැනෙක “අනුපයෙනා” නම දක්නට නොලැබේ).

මීලහට අනිව්‍ය - දුක්ඛ - අනත්ත - නිබැඳු - විරාග යන කාණ්ඩය තවත් ප්‍රකට විදරුණනා පද්ධතියක් වෙයි. අනිව්‍ය - විරාග - නිරෝධ - පටිනියෙශ්ග යන අනුපයෙනා පිළිවෙළ ද ප්‍රමුඛ විදරුණනා ප්‍රතිපදවකි. මේ අනුපයෙනා සතරට වයානුපයෙනාව ද එක්වීමෙන් සැදෙන තවත් පටිපදවක් දක්නට ලැබේ. (ස.නි.- iv: 398 - 404 පිටු) යන්තානුපස්සනාවන් තුළ අඩංගු වන මෙවන් විවිධ විදරුණනා ප්‍රතිපද තවත් කීපයක් 9 වන පරිවිෂ්ණුයෙහි පෙන්වා ඇත.

යන්තානුපස්සනා ද ප්‍රධාන අනුපස්සනා පිළිවෙළකි. ඒ අතුරින් කීපයක් බය - වය අනුපස්සනා සමඟ එක්වීමෙන් සැදෙන විදරුණනා පටිපද ද කීපයෙකි. (උදා: අනිව්‍ය - දුක්ඛ - අනත්ත - බය - වය - විරාග - නිරෝධ - පටිනියෙශ්ග අනුපස්සනා: අ.නි.- vi: 676 - 680 පිටු; බය - වය - විරාග - නිරෝධ: ස.නි. -ii: 92 පිට ආදිය) ඇතැම් විවිධ විපරිණාමානුපස්සනාව ද එක් වෙයි. (උදා: අනිව්‍ය - බය - වය - විරාග - නිරෝධ - විපරිණාම: ස.නි. - ii: 42 පිට; ස.නි.- iv: 412 පිට).

යරාගුතස්සුණදස්සන - නිබෙද - විරාග යනුවෙන් තවත් වැදගත් විදරුණනා ප්‍රතිපදවෙකි. සංඟ නාමයෙන් අනුපස්සනා හැඳින්වෙන දේශනා තුළින් ද විවිධ විදරුණනා පටිපාටි උකාගත හැකිය. (ලද:- අනිවච, අනත්ත, අසුහ, ආදිනව, පහාන, විරාග, නිරෝධ යන යස්සුජු; දී.නි.- ii: 124 පට; දී.නි. - iii: 430, 500 පිටු).

මූද්ධ දේශනාවෙහි දැක්වෙන මෙවන් විදරුණනා ප්‍රතිපද යක් ම අවලාස් මහ විද්‍යුන් හි ඇතුළත් කළ හැකි වෙයි. මේ අනුව, මහ විපස්සනා මාලාව වනාති පෙළෙළති අනුපස්සනා නමින් දැක්වෙන්නා වූ ද අනුපස්සනා නමින් නොහැඳින්වූව ද අනුපස්සනා ගණයට වැවෙන්නාවූ ද විදරුණනාවන් එක් කොට ප්‍රරාණ ආචාර්යාවරුන් විසින් යකායන ලද සංග්‍රහයකි යි අනුමාන කළ හැකිය.

අදියර ක්‍රියකින් පුතු විදරුණනා පදනම් නියමිත ලෙසින් ද අවලාස් මහ විද්‍යුන් පෙළ විග්‍රහ කළ හැකි වන්නේය. බලවත් පාර්මි ගක්තියකින් හෙති යෝගාවවරයෙකුට මූලික තුන් අනුපස්සනාවන් පහසුවෙන් සපුරාගත තිපුණු නිබෙදිනුපස්සනාවකින් අනතුරුව විරාගනුපස්සනාවෙන් විදරුණනාව මූල්‍යන්පත් කරගත හැකි වන්නේය. එසේ සම්පූර්ණ නොවන අයකුට සත්තානුපස්සනාවන් ම වැඩිමට සිදුවෙයි. ඉනුද අමිමතාරථ යාධනය නොවන්නේ නම්, බය-වය-විපරිණාම අනුපස්සනාවන් වැඩිදුරටත් දිසුණු කරගත අනිමිත්ත - අප්පණිහිත - පුද්දුඡුන යන අනුපස්සනා මහින් විද්‍යුන කෙළවර කළ හැකිය. අධිපස්සුඡුධම්මවිපස්සනාව මේ සියලු අනුපස්සනාවන් මූර්තිමක් කරන්නේයි යි සිනිය හැකිය. මීලහට යරාගුතස්සුණදස්සන - ආදිනව - පටියඩා - විවටට යන අනුපස්සනා සාක්ෂිනා පිළිවෙළක් සේ දැක්විය හැකිය.

සම්මත අනු-පිළිවෙළකින් නොරව, පුදුයු අවස්ථාවේදී අවශ්‍ය අනුපස්සනාව මතුවෙමින් විදරුණනා මාර්ගය මූහු කරවන්නේ යැයි ද සැලකිය හැකිය. සාමාන්‍ය යෝගාවවරයා පිළිබඳව නම් කිව පුත්තේ එය යි.

“පටිසම්මිද මග්‍ය” බොහෝ විට විදරුණනා මාර්ගය දක්වන්නේ අවස්ථා මහ විපස්සනා මාර්ගයෙහි. එහෙත් එහි මෙම අනුපස්සනා පිළිබඳව අරථ විග්‍රහයක් කොට නැත. “පටිසම්මිද මග්‍ය” සකස් කෙරුණු අවධියේදී, අමුතුවෙන් විවරණයක් කිරීම අනවශ්‍ය තරමට මහ විපස්සනා මාලාව ප්‍රවලිතව තිබූ බවක් ද ඉන් හැඳුවේ. එහෙත් වෙනත් කිසිදු පුත්තාන්ත පිටක ගුන්පයෙක අවස්ථා විපස්සනා මාලාව යදහන් නොවීම විමතියට කරුණෙකි.

අද ද යෝගාවවරයනට මේ මහ විපස්සනා අත්දැකිය හැක්කේය. සැම යෝගාවවරයෙකුහට ම මේ අනුපස්සනා 18 ම සාධාරණ නොවනු ඇත. විදරුණනාවේදී අනුපස්සනා වෙන් වෙන්ව දැක්මට උත්සාහ කිරීම නවක යෝගාවවරයාහට අවශ්‍ය නොවෙයි. එහෙත් ඇතුම් තැන්වලදී විදරුණනා ප්‍රගතිය අඩාල වෙනැයි පෙනෙන්නේ නම්. පුදු අනුපස්සනාවන් පිළිබඳ විශේෂ අවධානය යෙදීම අරථයක වනු ඇත.



“අාරහත නිකුමල යුක්ෂ්ථල බුද්ධසාසනෙ.
ඔනාප මවුනො සෙනා නාලාගාරයේ කුක්ෂ්ථරෝ.

යො ඉමස්මී. ධම්බිනයේ අප්‍රමත්තෙනා විහෙසුති,
පහාය ජාතිසංසාරය දුක්ඛස්සෙනා කරිසුති.”

(අරුණදේ පුෂ්ප, පැහැදින නිකාය)

වියසීය අරඹවූ! නික්මෙවූ! බුදු සසුනෙහි යෙදෙවූ!
බටදු ගෙයක් වනසන ඇත් රජේකු මෙන්
මාර සේනාව පලවා හරිවූ!

යමෙක් මෙම ධම්බිනයෙහි
අප්‍රමාදීව වියසීය වඩන්නේ නම
හෙතෙම ඉපැදීම මුල්කොටගත් සංසාරය හැර දමා
දුක කෙළවර කරන්නේය!